

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சார்ட்)

அதிகார அறிக்கை

(பிழை திருத்தப்படாதது)

பிரதான உள்வட்டக்கம்

அறிவிப்பு :

சபாநாயகரின் சான்றிதழ்கள்

வினாக்களுக்கு வாய்மூல விடைகள்

தனி அறிவித்தல்மூலம் வினா :

திரு. டக்ளஸ் லியனகேயினது இவ்வகை வினா

அனுதாபத் தீர்மானம்: திரு. எம்.எச். கே. ஜகத்சேன

கல்விசை தபோதனாராம விகாரவர்த்தன சங்கம் (கூட்டிணைத்தல்) சட்டமூலம்

இரண்டாம் முறை மதிப்பிடப்பட்டு நிலைக்குழு "பி" க்குச் சாட்டப்பட்டது

ஐயந்திபுர எக்சத் பெளத்த சங்கமய (கூட்டிணைத்தல்) சட்டமூலம்

இரண்டாம் முறை மதிப்பிடப்பட்டு நிலைக்குழு "பி" க்குச் சாட்டப்பட்டது

ஹரியாட்டவரி (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம் ஆண்டும் மதிப்புக்களிடம்பெற்று நிறைவேற்றப் பட்டது

குறைநிரப்புத் தொகை :

கடற்றொழில் நிறுவனத் தகவல் வாகன அன்பளிப்பு

மொலக்காப் பிராணி வளர்ப்புத் திட்டம்

கடலரிப்புத் திட்டம்

முத்துகண்டியா கருத்திட்டம், கட்டம் II

புறகயிரா நெடியில்லுட்பப் பயிற்சி நிலையம்

கடற்றொழில் ஒழுங்குவிதிகள்

ஆண்டறிக்கைகள் :

இலங்கைக் கடற்றொழில் அறைமுகக் கட்டுத்தர்ப்பை

மத்திய பொறியியல் உசாதுணைப் பணியகம்

அரச அபிவிருத்தி நிருமாணக் கட்டுத்தர்ப்பை

ஒத்திவைப்புப் பிரேரணை

வினாக்களுக்கு எழுத்துமூல விடைகள்

Volume 30
No. 1

Tuesday
4th September 1984

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ANNOUNCEMENT :

Speaker's Certificates.

ORAL ANSWERS TO QUESTIONS

QUESTION BY PRIVATE NOTICE :

Mr. Douglas Liyanage's Visit to Israel

VOTE OF CONDOLENCE : MR. M. H. K. JAGATHSENA

GALKISSA THAPODHANARAMA VIHARA WARDHANA SAMITIYA (INCORPORATION) BILL :

Read a Second time, and allocated to Standing Committee "B"

JAYANTHIPURA EKSATH BAUDDHA SANGAMAYA (INCORPORATION) BILL :

Read a Second time, and allocated to Standing Committee "B"

ENTERTAINMENT TAX (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed

SUPPLEMENTARY SUPPLY :

Gift of Vehicle to Fisheries Institute

Mollusc Culture Project

Prevention of Sea Erosion

Muthukandiya Project, Stage II

Railway Technical Training Centre

FISHERIES REGULATIONS

ANNUAL REPORTS :

Ceylon Fishery Harbours Corporation

Central Engineering Consultancy Bureau

State Development and Construction Corporation

ADJOURNMENT MOTION

WRITTEN ANSWERS TO QUESTIONS

புதுநாள் விவாதங்கள்

(ஹார்ட்)
கிராம ஆய்வகம்
(புதுநாள் விவாதங்கள்)
1984 செப்டம்பர் 1

மக்கள் தொடர்புத் துறை:
க. திரு. சி. சிவசாமி (ஆர்.டி.சி.)
தமிழக மின்துறை, திரு.
க. திரு. சி. சிவசாமி
புதுநாள் விவாதம், பகுதி II
புதுநாள் விவாதம் (பகுதி II)
க. திரு. சி. சிவசாமி
கிராம ஆய்வகம்
புதுநாள் விவாதம் (பகுதி II)
க. திரு. சி. சிவசாமி
புதுநாள் விவாதம் (பகுதி II)
க. திரு. சி. சிவசாமி
புதுநாள் விவாதம் (பகுதி II)

புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்
புதுநாள் விவாதம்

Tuesday
1st September 1984

Volume 30
No. 1

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

(Uncorrected)

PRINCIPAL CONTENTS

ENTERTAINMENT TAX (AMENDMENT) BILL
Read a Second, and the Third time, and passed

SUPPLEMENTARY SUPPLY
Bill of Vehicles to Fisheries Institute
Mollusc Culture Project
Prevention of Sea Erosion
Multistage Project, Stage II
Railway Technical Training Centre

FISHERIES REGULATIONS
ANNUAL REPORTS
Ceylon Factory Harbour Corporation
Central Engineering Consultancy Bureau
State Development and Construction Corporation

ADJOURNMENT MOTION
WRITTEN ANSWERS TO QUESTIONS

ANNOUNCEMENT:
Speaker's Certificate

ORAL ANSWERS TO QUESTIONS

QUESTION BY PRIVATE NOTICE
Mr. Dasappa for Mr. Jagathesha's Visit to Israel

VOTE OF CONDOLENCE—MR. M. H. JAGATHESHA

GAISSA THABDHANARAMA VIHARA WARDHANA
SARITHYA (INCORPORATION) BILL
Read a Second time, and allocated to Standing Committee "B"

KAYANTHIRURA ERASATH BAUBDHA ZANGAMAYA
(INCORPORATION) BILL
Read a Second time, and allocated to Standing Committee

පාර්ලිමේන්තු විවාද

(හැක්සාඩ්)

(නිල වාර්තාව)



30 වන කාණ්ඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ

පළමුවන පාර්ලිමේන්තුව

හතරවන සභා වාරය

1984

දැරෙයි දූෂණමය වාර්තාව

(විස්තරය)

(ලේඛන 98)

සමස්ත මුද් 08

සමස්ත වාර්තාවක සම්පූර්ණ කොටසක් ලෙස

දූෂණමය වාර්තාවක සම්පූර්ණ කොටසක් ලෙස

සමස්ත මුද් 08

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

[1977 ජූලි 21 දින සිට අද වන තෙක් වූ වෙනස් විමිද ඇතුළුව]

අ

- අතුරුගොඩ, සේපාල (බද්දේගම) [නාම යෝජනාවෙන් පත් විය.-1981 ජූලි 14 ; ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]
- අත්තනායක, අත්තනායක මුදියන්සේලාගේ රම්බණ්ඩා (උඩදුම්බර)
- අතපත්තු, වෛද්‍යවාර්ථ රත්නේ කණිෂ්ඨ පරාක්‍රම (බෙලිඅත්ත) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10 ; නැවත තේරී පත්විය.-අතුරු මැතිවරණය 1983 මැයි 18]
- අතුකෝරාල, ගාමිණී (නිවිභිගල)
- අධිකාරී, අදිකාරී මුදියන්සේලාගේ සෝමපාල (කලාවැව)
- අප්පුහාමි, රත්නායක මුදියන්සේලාගේ (බණ්ඩාරවෙල)
- අබ්දුල් කාදර්, මොහමඩ් ජබීර් (මැද කොළඹ දෙවන)
- අබ්දුල් බාසීර් මාකාර්, මොහමඩ් (බෙරුවල පලමුවන)
- අබ්දුල් මජීඩ්, මොහමඩ් අලි අහමඩ් (සම්මන්තුරෙයි)
- අබුසාලි, මොහමඩ් ලොබ්බේ මරික්කාර් (බලන්ගොඩ)
- අබේකෝන්, රත්නායක මුදියන්සේලාගේ (හාලිඇල)
- අබේගුණසේකර, ජෝර්ජ් හෙන්ටර් (හඟුරන්කෙත) [අභාවප්‍රාප්ත විය.-1981 ජනවාරි 4]
- අබේගුණසේකර, රොහාන් (හඟුරන්කෙත) [නාම යෝජනාවෙන් පත් විය.-1981 මාර්තු 11]
- අබේරත්න, තේරන් බණ්ඩා (යාපහුව)
- අබේවර්ධන, මහින්ද යාපා (හක්මණ) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]
- අබේවික්‍රම, කීර්තිසේන වන්දනාය (දෙතියාය)
- අබේවික්‍රම, සුමනදාස (අක්මමන) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]
- අබේසුන්දර, සුනිල් සුබසිරි (යවිකුවර)
- අමරතුංග, ජෝන් ඇන්තනි එම්මානුවෙල් (වත්තල) [නාම යෝජනාවෙන් පත් විය.-1978 ඔක්තෝබර් 5]
- අමරසිරි, මාතරගේ සිරිසේන (හිනිදුම)
- අමීර්නලියාමි, අප්පාලිලෙයි (කන්කසන්තුරෙයි) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]
- අලවතුටුල, සෝමවීර විජේසිංහ (දොඩන්ගස්සන්ද)
- අලුවිහාරේ, ඇලික් (මාතලේ)
- අහමඩ්, පරීන් මීරා ලොබ්බේ (මඩකලපුව දෙවන)

ආ

- ආටිගල, ධර්මසේන (කැස්බෑව) ඉල්ලා අස්විය.-1982 නොවැම්බර් 5]
- ආනන්දගංගරී, විරසිංහම් (කිලිනොච්චි) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]
- ආලාලසුන්දරම්, ආරුමුගම් මුරුගේසු (කෝපායි) [නාම යෝජනාවෙන් පත් විය.-1981 ජූනි 10 අසුන හිස් විය.-1984 ජනවාරි 4]

ඇ

ඇතුළත් මුදලි, ලලිත් විලියම් (රත්මලාන)

ඉ

- ඉඹුලාන, ප්‍රේමවන්ද (රුවන්වැල්ල)
- ඉරත්තිනම්, කාර්තියේසර් පොත්තම්බලම් (කයිට්ස්) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]
- ඉෂාක්, මොහමඩ්, හලීම් (මැද කොළඹ තුන්වන)

උ

උදයරත්න, වික්‍රමනිලක වෙදආරච්චිලාගේ ගොඩ්ලි වසන්ත (අරනායක) උදුමා ලොබ්බේ, මොහමඩ් ඉබ්‍රා ලොබ්බේ (පොතුච්චි) [නාමයෝජනාවෙන් පත් විය.-1983 මාර්තු 31]

ඌ

ඌකනායක, අප්පුහාමිගේ ඩී.හීර් බණ්ඩා (මැදිරිහිරිය) ඌකනායක, කාරපේරු විජේතුංග රාජපක්ෂ මුදියන්සේලා (දඹුල්ල)

ඍ

- කදිරවේලුපිල්ලෙයි, සිවසුප්‍රමනියම් (කෝපායි) [අභාවප්‍රාප්ත විය.-1981 මාර්තු 31]
- කන්තනගර මහත්මිය, අයිරිත් විමලා (ගලිගමුව)
- කනගරන්තම්, මයිල්වාගනම් (පොතුච්චි දෙවන) [මැතිවරණයෙන් තේරී පත් විය.-1977 ජූලි 12 ; අභාවප්‍රාප්ත විය.-1980 අප්‍රේල් 20]
- කරුණානිලක, ලොකුගමගේ රුපසේන (බෙන්තර-ඇල්පිටිය)
- කරුණාරත්න, වන්දු (නාවලපිටිය)
- කරුණාරත්න, නුවරපක්ෂ තේවායලාගේ අයෝක මහානාම (රඹුක්කන)
- කරුණාරත්න, රත්නායක මුදියන්සේලාගේ (ලාව-පරණගම)
- කරුණාරත්න, වනසිංහ මුදියන්සේලාගේ (පස්සර)
- කවීරත්න, රත්නායක මුදියන්සේලාගේ ප්‍රවී බණ්ඩා (රත්තොට)
- කාරියවසම්, දේවරාකෝට්ටේගේ මෙරිල් විජේසේන (අගලවත්ත)
- කීර්ඇල්ල, ලොකඩ් පෙන්නේන් බණ්ඩාර (ඇහැලියගොඩ) [අතුරු මැතිවරණය.-1983 මැයි 18, අභාවප්‍රාප්ත විය.-1984 ජනවාරි 7]
- කුමාරදාස, ජයසුන්දර මුදියන්සේලාගේ (වැල්ලවාය)
- කුරේ, මාන්තමරක්කලගේ මර්වින් ජෝශප් (පානදුර) [නාම යෝජනාවෙන් පත් විය.-1983 මාර්තු 22]
- කුලරත්න, කඩුකන්තගේ ආනන්ද (මුල්කීර්ගල) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]
- කුලරත්න, මර්වින් (ඇහැලියගොඩ) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]
- කුලරත්න, හීර්පිටියගේ (රක්වාන)
- කොරයා, හරිත්දු ජයන්ති (ගලාවන)

ආ

- ගන්කන්ද, මුහම්දීරමලාගේ වන්දසේන (පැල්මඩුල්ල)
- ගනේෂලියාමි, පුපාලපිල්ලෙයි (පදිරිප්පු) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]
- ගලප්පත්ති, පිටර් සිල්වා ලොකු (දෙවිකුවර) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]
- ගුණවර්ධන, වන්දකුමාර විජය (කඹුරුපිටිය) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]
- ගුණවර්ධන, දිනේෂ් වන්දු රුපසිංහ (මහරගම) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]
- ගුණසේකර, ගමගේ දොන් ප්‍රේමරත්න (මහරගම) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]
- ගුණසේකර, රණසිංහ හෙට්ටිආරච්චිගේ විසුධිර් එඩ්වඩ් රණසිංහ (මහර) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]
- ගුණසේකර, සෙනරත් ගුණසේකර විදානෙරාලලාගේ බැනට් දියෙස් (මිනුවන්ගොඩ)

ව

වික්‍රමසාල, දෙබහුපුව මුද්‍රිතයේ සඳහා (කුණ්ඩලය) [අනාවරණය විය.-1984 පෙබරවාරි 1]

ජ

ජනසේන, මාදව හේවා කුසුමවත්ත (අම්බලන්ගොඩ) [අතුරු මැතිවරණය.-1983 මැයි 18 ; අනාවරණය විය.-1984 ජූලි 5]

ජයකොඩි, කමලවර්ණ කුමාරසිංහ (මහර) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

ජයකොඩි, ජයකොඩි ආරච්චිලාගේ දොන් සුනිල් රාජන් (පොල්ගහවෙල) ජයකොඩි, ලක්ෂ්මන් (අත්තනගල්ල) [නාම යෝජනාවෙන් පත් විය.-1980 දෙසැම්බර් 17]

ජයතිලක, ලයනල් (කුලියාපිටිය)

ජයතිලක, හිටිහාමි අප්පහාමිලාගේ ආර්යරත්න (දිවුලපිටිය)

ජයවර්ධන, ජුනියස් ඊවඩ් (බටහිර කොළඹ) [ජනාධිපති ධුරය භාර ගත්ත.-1978 පෙබරවාරි 4]

ජයවර්ධන, මහබාලගේ දොන් හෙන්රි (කඩුවෙල) [ඉල්ලා අස් විය.-1983 මැයි 30]

ජයවික්‍රම, වෝල්ටර් ජයෝජි මොන්ටේරු (වැලිගම)

ජයසිංහ, ඩොනල්ඩ් ජෙල්ටන් (වත්තල) [අනාවරණය විය.-1978 දැප්තැම්බර් 9]

ජයසිංහ, නානායකාර අටුලගමගේ සට්ටන් ද සිල්වා (දෙහිවල) [අනාවරණය විය.-1977 දැප්තැම්බර් 26]

ජයසූරිය, ගාමනී නන්ද (කෝමාගම)

ජලලීන්, මොහමඩ් අලියා මොහමඩ් (පොකුම්පිල පලමුවක) [මැතිවරණයෙන් තේරී පත් විය.-1977 දැප්තැම්බර් 12 ; පාර්ලිමේන්තු සම්මතයෙන් තෙරපන ලදී.-1983 පෙබරවාරි 25]

ධ

ධයස්, දෙන් වික්සන්ට් (බදුල්ල)

ධූනියෙල්, මහනිතාන ආරච්චිගේ අනුර (හේවාහැට) [ඉල්ලා අස් විය.-1982 අප්‍රේල් 18]

ධූනියෙල්, මෙතෙවිය, මහනිතාන ආරච්චිගේ රූපා ශ්‍රියානි (හේවාහැට) [නාමයෝජනාවෙන් පත් විය.-1982 ජූලි 12]

න

නිරුවෙල්වම් ආචාර්ය නිලකන්ධන් (වඩුක්කෝඩ්ඩෙයි) [නාම යෝජනාවෙන් පත් විය.-1983 මාර්තු 1 ; අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]

නිරුණාචුකරසූ, නාමෝදරම්පිලෙයි (වඩුක්කෝඩ්ඩෙයි) [අනාවරණය විය.-1982 අගෝස්තු 1]

නිලකරත්න, දොන් එඩ්වින් (රත්ගම) [ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 10]

නිලකසේකර, රයිටර් (අම්බලන්ගොඩ) [ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 10]

තුරෙයිරත්නම්, කදිරිපිල්ලෙයි (පේදුරුතුඩුව) [අසුන හිස් විය.-1984 ජනවාරි 4]

නොන්ඩමන්, යොමාමුර්ති (කුටුර්ඵලිය-මස්කෙලිය තුන්වක)

ඳ

ඳ අල්විස්, මහා අමරසිංහගේ ආනන්දනිසස් (කෝට්ටේ)

ඳ මැල්, රොනල්ඩ් ජෝශප් ගොඩ්ජි (දෙවිකුට්ට) [ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 9 ; බුලත්සිංහල අසුනට නාමයෝජනාවෙන් පත් විය.-1983 පෙබරවාරි 9]

ඳ ආරත්න, පැට්කීර්ගේ (අම්පාර)

ඳ සායක, ඳ සායක මුද්‍රිතයේ සඳහා (කොත්මලේ)

ඳ සිල්වා, ගෝනුපිකුටුල විතානගේ සිරිසේන (ගබරාදුට) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

ඳ සිල්වා, දන්තේර ගමගේ ඇල්බට් (ගාල්ල) [අසුන අහිමි විය.-1979 දැප්තැම්බර් ; කඹුරුපිටිය අසුනට නාම යෝජනාවෙන් පත් විය.-1979 නොවැම්බර් 22 ; ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 10]

ඳ සිල්වා, මෙරිල් වර්තන් (මින්නේරිය) [ඉල්ලා අස් විය.-1983 ඔක්තෝබර් 21]

ඳ ගනායක, ආචාර්ය විජයානන්ද (ගාල්ල) [අතුරු මැතිවරණය, 1979 දෙසැම්බර් 20]

දිසානායක, ලයනල් ගාමිණී (කුටුර්ඵලිය-මස්කෙලිය පලමුවක)

දිසානායක, විරසූරිය දිසානායක මුද්‍රිතයේ සඳහා (පැට්ටිකෝඩා ගමපොල) දේවනායගම, කණිපතිපිල්ලෙයි විලියම් (කල්කුයා)

දොසන්ගොඩගේ, ගාල්දේ යොගාපසම් අමරසිරි (බද්දේගම) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

ධ

ධර්මදස බණ්ඩා, රත්නායක මුද්‍රිතයේ සඳහා (බබ්ලේ) ධර්මලංගම, විශ්වනාදර් (මහිපායි) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 8]

න

නයිත මරිකාර්, මොහමඩ් ගනිපා මහමුද් (පුත්තලම) නවරත්නම්, චල්ලිපුරම් කල්ලනම්බ (වාටකඩවෙට්) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]

නෙල්සන්, හේවා ගජමත් පත්තිනිගේ (පොළොන්නරුව)

ඵ

ඵත්තකාදන් මහත්මිය, රංගනායකී (පොකුම්පිල දේවන) [නාම යෝජනාවෙන් පත් විය.-1980 නොවැම්බර් 20]

ඵතිරණගේ, බෙන්තොට ඊවඩ් ද සිල්වා (අක්මමන) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

ඵයදස, සුදුවැලි කොන්දගේ (මාතර)

ඵලපිටිය, අබේරත්න බණ්ඩාර ගේරන් (කලවාන) [අසුන හිස් විය.-1978 ජනවාරි 5 ; නාම යෝජනාවෙන් පත් විය.-1979 ජනවාරි 17 ; ඉල්ලා අස් විය.-1981 ජනවාරි 15]

ඵච්චිලමේ, ගල්ගමුව විදනලාගේ (රත්තපුර)

ඵච්චි බණ්ඩාර, රත්නායක මුද්‍රිතයේ සඳහා (මොණරාගල)

පෙරේරා, ඉරිකපිටිය මුද්‍රිතයේ සඳහා පිටර් පෝල් (කඩුවෙල) [නාම යෝජනාවෙන් පත් විය.-1983 ජූලි 2]

පෙරේරා, මීරිටිලගේ සෝමදස (බුලත්සිංහල) [ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 2]

පෙරේරා, කසදේරු වික්සන්ට් (යටියන්තොට)

පෙරේරා, මයිකල් ජෝසප් ඩෙන්සල්ලෝස් (ඩෙන්තපල්ලව)

පෙරේරා, මල්ලවාරච්චිගේ ගාමිණී ජයවික්‍රම (කටුගම්පොල)

පෙරේරා, මහපටබැද්දේ සෝශල් මයිකල් (ජාඇල)

පෙරේරා, මැතිවි වික්සන්ට් (උතුරු කොළඹ) ජෝසප් සේනා, ගම්පොලගේ පත්මිත් (පාතදුර) [නාම යෝජනාවෙන් පත් විය.-1982 ජනවාරි 20 ; ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 10]

ප්‍රනාන්දු, ටීරෝන් ලයිල් ඩිලානෝ (මොරටුව)

ප්‍රනාන්දු, නිකලස් ඩෙන්සිල් (මිගමුව)

ප්‍රනාන්දු, වෛද්‍යවාර්ය සිරිකාන්තගේ තේවිල් ආතර් (පාතදුර) [ඉල්ලා අස් විය.-1981 දෙසැම්බර් 23]

ප්‍රැන්ඩිස්කු, සෝමරත්න දෙන් (මුල්කීර්ගල) [ඉල්ලා අස් විය.-1983 පෙබරවාරි 10]

ප්‍රේමවත්ත, ගම්පල මොහොට්ටිගේ (මාවනගම)

ප්‍රේමදස, රණසිංහ (මැද කොළඹ පලමුවක)

ප්‍රේමරත්න, මීරිහානගේ දෙන් (අවිස්සාවේල්ල)

ඛ

බණ්ඩා, විරකෝන් මුදියන්සේලාගේ ගෞරව කුමුරේ ගෞරව විකීර් (ගලගෙදර) බණ්ඩාර, කුලතුංග දිසානායක මුදියන්සේලාගේ වන්දනෝම (බටහිර අනුරාධපුරය)

බණ්ඩාරනායක, ප්‍රියදර්ශී අනුර කොළමත් ඩයස් (නුවරඑළිය-මස්කෙළිය දෙවන)

බණ්ඩාරනායක, සුමුච්චේ ඩයස් (ගම්පහ)

බණ්ඩාරනායක මහත්මිය, සිරිමාවෝ රත්වත්තේ ඩයස් (අත්තනගල්ල) [පාර්ලිමේන්තු සම්මතියෙන් තෙරපන ලදී.-1980 ඔක්තෝබර් 16]

බැස්ටියන්, අනුර (බටහිර කොළඹ) [අතුරු මැතිවරණය, 1978 මාර්තු 21]

බෙලිගම්මන, රත්නායක මුදියන්සේලාගේ වන්දනේන රත්නායක (මාවතුල්ල) [අභාවප්‍රාප්ත විය.-1980 සැප්තැම්බර් 20]

ම

මන්සුර්, අබ්දුල් රසාක් (කල්මුත්)

මල්ලිමාරවිච්චි, විරසිංහ (කොලොන්නාව)

මලවරආරච්චි, දෙත් එඩ්වඩ් (කෂුරුපිටිය) [ඉල්ලා අස්විය.-1979 නොවැම්බර් 19]

මහරුප්, මොහමඩ් එහුක්තාර් හජ්ජියාර් (මුතුර්)

මහින්දසෝම, ගමගේ දොන් (කැකිරාව)

මැතිවි, කඵවාදේවගේ නන්ද (කොලොන්න) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

මුත්තේවටුගොම, සරත්චන්ද්‍ර (කලවාන) [අතුරු මැතිවරණය, 1981 ජනවාරි 12]

මෙන්ඩිස්, විජයපාල (කඩාන)

මොහමඩ්, මොහමඩ් හකීෆා (බොරැල්ල)

ය

යෝගේස්වරන්, වෙට්ටිවේලු (යාපනය) අසුන හිස් විය-1983 ඔක්තෝබර් 22]

ර

රණතුංග, වන්දනා (මාවතුල්ල) [නාම යෝජනාවෙන් පත් විය.-1980 නොවැම්බර් 20]

රණරාජ, ඡෙල්වන් (සොකඩගල)

රණසිංහ මහත්මිය, සුනේත්‍රා (දෙහිවල) [අතුරු මැතිවරණය.-1977 නොවැම්බර් 11]

රත්නායක මහත්මිය, රත්නායක මුදියන්සේලාගේ අමරාවතී පියසීලි (වාරියපොල)

රත්නායක, රත්නායක මුදියන්සේලාගේ කඵබණ්ඩා රත්නායක (පඩුවස්නුවර)

රාජකරුණා, රාජකරුණා මොහොට්ටි අප්පහාම්ලාගේ සරත් වන්ද (දෙමළ)

රාජදරෙයි, සෙල්ලසියා (මඩකලපුව පලමුවන)

රාජපක්ෂ, ගාමිණී (තෙල්දෙණිය)

රාධලිංගම්, තම්බිපිල්ලෙයි (උඩුපිටිය) [අසුන හිස් විය-1983 ඔක්තෝබර් 21]

ල

ලීලාරත්න, හෙට්ටිආරච්චිගේ දොන් පුට්ස් (සේරුවිල)

ලොකුගේ, ගාමිණී කුලවංශ (කැස්බෑව) [අතුරු මැතිවරණය.-1983 මැයි 18]

ලොකුබණ්ඩා, හේරත් මුදියන්සේලාගේ ආර්යවර්ධනගේ (ගල්ගමුව) ලොකු බණ්ඩාර, විජේසිංහ ජයවීර මුදියන්සේලාගේ (හපුතලේ)

ච

චඩිගමංගාව, අබේසිංහ හේරත් මුදියන්සේලාගේ සද්ධාතිස්ස (ආනමඩුව) [අසුන අහිමි විය.-1980 පෙබරවාරි 18]

චඩිගමංගාව, අශෝක (ආනමඩුව) [අතුරු මැතිවරණය, 1980 මැයි 7]

චන්තිනායක, චන්තිනායක මුදියන්සේලාගේ හේරත් බණ්ඩා (තිකවැරටිය) චනිගරත්න, ආනන කපුගේ දොන් (දරණියගල)

චනිගසේකර, හර්ෂ (හත්මන) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]

චලගම්බාහු, රාජප්‍රිය දයාරත්න (මිහින්තලේ)

චක්‍රමතිලක, වාල්ස් ඩයස් (බද්දේගම) [නාම යෝජනා වෙන් පත්විය.-1981 පෙබරවාරි 6; අභාවප්‍රාප්ත විය.-1981 අප්‍රේල් 2]

චක්‍රමතිලක, එඩ්වඩ් ඩයස් (බද්දේගම) [අභාවප්‍රාප්ත විය.-1980 නොවැම්බර් 28]

චක්‍රමසිංහ, ගෝචිත්තගේ විමල් පද්මසිරි (ඇගැලියගොඩ) [නාම යෝජනාවෙන් පත්විය.-1984 පෙබරවාරි 10]

චක්‍රමසිංහ, දයානන්ද අබේවර්ධන (අතුරැස්ස)

චක්‍රමසිංහ, රකිල් (බියගම)

චිජයරත්න, තිශ්ශංක පරාක්‍රම (දැදිගම)

චිජේකෝන්, උක්කුබණ්ඩා (දඹදෙණිය)

චිජේගුණරත්න, සමරවීර මුදලිගේ දොන් රේජිනෝල්ඩ් වැලන්ටයින් (මතුගම) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]

චිජේතුංග, සිංහීර් බණ්ඩා (උඩුකුවර)

චිජේමාන්ත, වික්සන්ට් ලියනෝල්ඩ් (කඵතර) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10; නැවත හේර් පත්විය.-අතුරු මැතිවරණය, 1983 මැයි 18]

චිජේරත්න, මහේන්ද්‍ර සුරසිංහ (මීරිගම)

චිජේරත්න බණ්ඩා, ජම්බුගහපිටියගේ ගෞර (ලන්ගල)

චිජේසිරි, රත්කැන්තේගේ ප්‍රේමවන්ද (හාරිස්පත්තුව දෙවන)

චිරසිංහ, පුට්ස් දණ්ඩාවේ ජිතදාස (නංගල්ල) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10; නැවත හේර් පත්විය.-අතුරු මැතිවරණය, 1983 මැයි 18]

චෙලගෙදර, සිංහීර්බණ්ඩා (කුරුණෑගල)

චේරපිටිය, විකීර් බණ්ඩා (පානදුම්බර)

චේදෘරත්න, කෝමත් (බලපිටිය)

ස

සම්පත්දන්, රාජවරෝදයම් (ත්‍රිකුණාමලය) [අසුන හිස් විය-1983 සැප්තැම්බර් 7]

සමරනායක, සුන්සිරි සේනරාජ පෙරේරා (බණ්ඩාරගම)

සමරනායක, ඊවඩ් ග්‍රෙගරි (බේරුවල දෙවන)

සමරවික්‍රම, ආනර් එඩ්මන්ඩ් (තැගෙනහිර කොළඹ)

සමරවීර, පොල්වත්තේ සමරවීර ආරච්චිලාගේ පර්සි (වැලිමඩ)

සමරවීර, විරවන්ති මුදියන්සේලාගේ (වියඵව)

සිරිල්, වෛද්‍යවාරිය පට්ඨාච්චි මද්දුම බදුගේ (තිස්සමහාරාම) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10; නැවත හේර් පත්විය.-අතුරු මැතිවරණය, 1983 මැයි 18]

සිරිසේන, ජසේන්තු ලියන (බිංහිරිය)

සිවසිනම්පරම්, තාමෝදරම් පිල්ලෙයි (වවුකියාව) [අසුන හිස් විය-1983 ඔක්තෝබර් 5]

සිවසිනම්පරම්, මුරුගේසු (කල්ලුර) [අසුන හිස් විය.-1983 ඔක්තෝබර් 22]

සුමනිරත්න, පියවීර (හබරාදුව) [ඉල්ලා අස්විය.-1983 පෙබරවාරි 10]

සුසයිදාසන්, පිලේසියාන් යෝසෙයි (මන්තාරම) [අසුන හිස විය.-1983 මක්කෝබර් 22]

සෙනෙවිරත්න, නිශංක ආරච්චිලාගේ (කැගලල)

සෙනෙවිරත්න, සිරිල් පින්තු රාජකීය (මහියගම)

සෙල්ලනම්බු, සේවයර මාර්ක් (මුලතිව්) [අසුන හිස විය.-1983 මක්කෝබර් 21]

සේනාධීර මහත්මිය, දයා සේපාලී (කරන්දෙකිය) [නාම යෝජනාවෙන් පත් විය.-1982 මාර්තු 26]

සේනාධීර, බන්දුලයේවා (කරන්දෙකිය) අභාවප්‍රාප්ත විය.-1982 ජනවාරි 13]

සේනානායක, එඩ්වඩ් ලයනල් (මහනුවර)

සේනානායක, මෛත්‍රීපාල (මැදවව්විය)

සෝමරත්න, අයෝකවීර (රත්ගම) අතුරු මැතිවරණය.- 1983 මැයි 18]

හ

හමිඩ්, අබ්දුල් කාදර් සාහුල් (හාරිස්පත්තුව පළමුවන)

හුරුල්ලේ, එඩ්වින් ලොකු බණ්ඩාර (හොරොවිලෝනා)

හෙට්ටිආරච්චි, ඉන්ද්‍රාය (හොරණ)

හේරත්, ජේම්ස් එඩ්වඩ් හැරල්ඩ් (නාන්තන්ඩිය)

හේරත් මහත්මිය, දුණුතිලක මුදියන්දෙලාගේ රේණුකා මැණිසේ (වලපනේ)

හේරත්, වන්තිනම් යසපාල (කුණෙහිර අනුරාධපුර)

හේරත්, සිරිසේන බණ්ඩාර (හිරියාල) [අභාවප්‍රාප්ත විය.-1983 ජූනි 6]

හේරත්, වෛද්‍යවරයා සිටුවරත්ත යාපා බණ්ඩාර සේමසිංහ බණ්ඩාර (හිරියාල) [නාම යෝජනාවෙන් පත් විය.-1983 ජූලි 19]

විකල්පය 8801-... (විකල්පය 8801-...)

විකල්පය 8801-... (විකල්පය 8801-...)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

ජනාධිපතිතුමා

අතිගරු ජුනියස් ඊවඩ් ජයවර්ධන උතුමාණෝ

අමාත්‍ය මණ්ඩලය

අග්‍රාමාත්‍යතුමා, පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා, මහා මාර්ග කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ පාර්ලිමේන්තුවේ සභානායකතුමා	ගරු රණසිංහ ප්‍රේමදාස මහතා
රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමා	ගරු චෝල්ටර් ජයෝති ප්‍රිය මොනට්ටු ජයවීක්‍රම මහතා
සමාජ සේවා ඇමතිතුමා	ගරු නුවරපක්ෂ හේට්ටියලාගේ අශෝක මහානාම කරුණාරත්න මහතා
සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු එඩ්වින් ලොකුබණ්ඩාර හුරුල්ල මහතා
ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා, ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමා	ගරු මොහමඩ් හනීෆා මොහමඩ් මහතා
ග්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා	ගරු අධිරත් විමලා කන්නන්ගර මහත්මිය
කම්කරු ඇමතිතුමා	ගරු සිරිල් පිත්තු ජයතිලක සෙනෙවිරත්න මහතා
කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමා	ගරු ගාමනී තන්ද ජයසූරිය මහතා
ජෛවකර්මාන්ත ඇමතිතුමා	ගරු විජයපාල මෙන්ඩිස් මහතා
විදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු අබ්දුල් කාදර් සාහුල් හමීඩ් මහතා
ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු කනපතිපිල්ලෙයි විලියම් දෙවනායගම් මහතා
කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු කඵවාදේවගේ සිරිල් මැතිව් මහතා
තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා	ගරු ඩී.ගීර් බණ්ඩා විජේතුංග මහතා
මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා	ගරු රොනල්ඩ් ජෝශප් ගොඩ්දි ද මැල් මහතා
ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහා වැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා	ගරු ලයනල් ගාමිණී දිසානායක මහතා
පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා	ගරු මැතිව් චින්සන්ට් පෙරේරා මහතා
ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා	ගරු ලලිත් විලියම් ඇතුලත්මුදලි මහතා
අධිකරණ ඇමතිතුමා	ගරු නිශංක පරාක්‍රම විජයරත්න මහතා
ධීවර කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු මයිකල් ජේපසධ්ස් චන්සල්ලෝස් පෙරේරා මහතා
ග්‍රාමීය කර්මාන්ත සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා	ගරු සොමන්මුර්ති තොන්ට්මන් මහතා
යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා	ගරු රනිල් වික්‍රමසිංහ මහතා
රාජ්‍ය ඇමතිතුමා	ගරු ආචාර්ය මහා අමරසිංහගේ ආනන්දතිස්ස ද අල්විස් මහතා
ප්‍රාදේශීය සංවර්ධන ඇමතිතුමා	ගරු චෙල්ලසියා ආර්ථරේයි මහතා
සෞඛ්‍ය ඇමතිතුමා	චෛද්‍යාචාර්ය රංජන් කණිෂ්ඨක පරාක්‍රම අනපන්තු මහතා
වනිතා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ ඇමතිතුමා	සුනේත්‍රා රණසිංහ මහත්මිය
කාර්ය නියමයක් නොමැති ඇමතිතුමා	ගරු අල්හාජ් මොහාමඩ් අබ්දුල් බාසීර් මාකාර් මහතා
වෙළඳ හා තාච්ඡ කටයුතු පිළිබඳ ඇමතිතුමා	ගරු මාතරගේ සීර්සේන අමරසිරි මහතා

අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන ඇමතිවරු

සමස්ත මහලක්ෂ්මි සමාජ සේවා සංගමය සඳහා වන මහලක්ෂ්මි සමාජ සේවා සංගමයේ සාමාජිකයන් නොවන ඇමතිවරු

ඇමතිතුමා

විකීර් බණ්ඩාර වීරපිටිය මහතා

ඇමතිතුමා

ජේෂ්ව පතිට්ඨි හැරළඬි තේරන් මහතා

ඇමතිතුමා

ලසන්ද්‍ර ජයතිලක මහතා

ඇමතිතුමා

විජේසිංහ ජයවීර මුදිගන්දේලාගේ ලොකු බණ්ඩාර මහතා

[ගරු ජනාධිපතිතුමා, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයට, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයට, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට, ජනතා වතු සංවර්ධන අමාත්‍යාංශයට, රාජ්‍ය වැවිලි අමාත්‍යාංශයට හා විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට අදාළ විෂයයන් හා කාර්යයන් නමා වෙත පවරාගෙන ඇත.]

දිසා ඇමතිවරු

කොළඹ දිසා ඇමතිතුමා	වීරසිංහ මල්ලිමාරවිච්චි මහතා
ගම්පහ දිසා ඇමතිතුමා	ජයතිලක හිටිහාමි අප්පුහාමිලාගේ ආර්යරත්න ජයතිලක මහතා
කළුතර දිසා ඇමතිතුමා	ඉන්ද්‍රදාස හෙට්ටිආරවිච්චි මහතා
මහනුවර දිසා ඇමතිතුමා	වීරසූරිය දිසානායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා දිසානායක මහතා
මාතලේ දිසා ඇමතිතුමා	කාරජපේරු විජේතුංග රාජපක්ෂ මුදියන්සේලා ඒකනායක මහතා
නුවරඑළිය දිසා ඇමතිතුමිය	දුනුතිලක මුදියන්සේලාගේ රේණුකා මැණිකේ හේරත් මහත්මිය
ගාල්ල දිසා ඇමතිතුමා	ලොකුගමගේ රුපසේන කරුණාතිලක මහතා
මාතර දිසා ඇමතිතුමා	කීර්තිසේන වන්දනා අබේවික්‍රම මහතා
හම්බන්තොට දිසා ඇමතිතුමා	වෛද්‍යාවාරය පටබැඳි මදදුමබදුගේ සිරිල් මහතා
කුරුණෑගල දිසා ඇමතිතුමා	මල්ලවාරවිච්චිගේ ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා
පුත්තලම දිසා ඇමතිතුමා	වන්තිනායක මුදියන්සේලාගේ තේරත් බණ්ඩා වන්තිනායක මහතා
අනුරාධපුර දිසා ඇමතිතුමා	කුලතුංග දිසානායක මුදියන්සේලාගේ වන්දුසෝම බණ්ඩාර මහතා
පොළොන්නරුව දිසා ඇමතිතුමා	අප්පුහාමිගේ ඩී.හීරි බණ්ඩා ඒකනායක මහතා
කෑගල්ල දිසා ඇමතිතුමා	තීර්ඟක ආරවිච්චිලාගේ සෙනෙවිරත්න මහතා
රත්නපුර දිසා ඇමතිතුමා	කළුචාදේවගේ තන්ද මැතිවි මහතා
බදුල්ල දිසා ඇමතිතුමා	රත්නායක මුදියන්සේලාගේ අප්පුහාමි මහතා
මොණරාගල දිසා ඇමතිතුමා	රත්නායක මුදියන්සේලාගේ අබේකෝන් මහතා
ත්‍රිකුණාමලය දිසා ඇමතිතුමා	හේටා ගජමත් පත්තිනිගේ නෙල්සන් මහතා
අම්පාර දිසා ඇමතිතුමා	පැටිකීර්ගේ දයාරත්න මහතා
මඩකලපුව දිසා ඇමතිතුමිය	රංගනායකි පත්මනාදන් මහත්මිය
මන්නාරම දිසා ඇමතිතුමා	මොහොමඩ් එහුත්තාර් හජ්ජ් ආර්. මහරුප මහතා
වවුනියාව දිසා ඇමතිතුමා	ගමගේ දොන් මහින්දසෝම මහතා
මුලතිව් දිසා ඇමතිතුමා	අබ්දුල් රසාක් මන්සූර් මහතා
යාපනය දිසා ඇමතිතුමා	ලක්කුබණ්ඩා විජේකෝන් මහතා

නියෝජ්‍ය ඇමතිවරු

නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා
 නියෝජ්‍ය ජනතා වතු සංවර්ධන ඇමතිතුමා
 නියෝජ්‍ය මුදල් හා ක්‍රමසම්පාදන ඇමතිතුමා
 නියෝජ්‍ය සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමතිතුමා
 නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමතිතුමා
 නියෝජ්‍ය වැවිලි කර්මාන්ත ඇමතිතුමා
 නියෝජ්‍ය සමාජසේවා ඇමතිතුමා
 නියෝජ්‍ය සංස්කෘතික කටයුතු ඇමතිතුමා
 නියෝජ්‍ය ප්‍රවාහන ඇමතිතුමා
 නියෝජ්‍ය විදුලිබල හා බලශක්ති පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් ඇමතිතුමා
 නියෝජ්‍ය මහවැලි සංවර්ධන ඇමතිතුමා
 නියෝජ්‍ය කම්කරු ඇමතිතුමා
 නියෝජ්‍ය කෘෂිකාර්මික සංවර්ධන හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමා
 නියෝජ්‍ය ජෛවකර්ම ඇමතිතුමා
 නියෝජ්‍ය විදේශ කටයුතු ඇමතිතුමා
 නියෝජ්‍ය කර්මාන්ත හා විදුලි කටයුතු ඇමතිතුමා
 නියෝජ්‍ය අධිකරණ ඇමතිතුමා
 නියෝජ්‍ය ආහාර හා සමුපකාර ඇමතිතුමා

නියෝජ්‍ය රාජ්‍ය ඇමතිතුමා
 නියෝජ්‍ය ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා
 නියෝජ්‍ය යොවන කටයුතු හා රැකියා ඇමතිතුමා
 නියෝජ්‍ය ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන ඇමතිතුමා
 නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමතිතුමා
 නියෝජ්‍ය රාජ්‍ය පරිපාලන ඇමතිතුමා
 නියෝජ්‍ය ධීවර කටයුතු පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය අධ්‍යාපන ඇමතිතුමා
 නියෝජ්‍ය මහාමාර්ග ඇමතිතුමා
 නියෝජ්‍ය ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය ග්‍රාම සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය පුද්ගලික බස් ප්‍රවාහණය පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිතුමා
 නියෝජ්‍ය පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා ඇමතිතුමා
 නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා
 නියෝජ්‍ය ප්‍රාදේශීය සංවර්ධනය ඇමතිතුමා
 නියෝජ්‍ය වනිතා කටයුතු හා ශික්ෂණ රෝහල් ඇමතිතුමා
 නියෝජ්‍ය රාජ්‍ය වැවිලි පිළිබඳ ඇමතිතුමා
 නියෝජ්‍ය වෙළඳ හා තාචික කටයුතු පිළිබඳ ඇමතිතුමා

ලලිත් විලියම් ඇතුලත් මුදලි මහතා
 ජේෂ්ඨ එඩ්වඩ් හැරල්ඩ් හේරන් මහතා
 මොහමද හනිෆා මහමුදු නයිනා මරිකාර් මහතා
 ඩී.ගීර් බණ්ඩා වෙලගෙර මහතා
 පොල්වත්තේ සමරවීර ආරච්චිලාගේ පරසි සමරවීර මහතා
 ඇලික් අල්විනාදේ මහතා
 ජසේන්තු ලියන සිරිසේන මහතා
 වීරකෝන් මුදියන්සේලාගේ ගෙර කුමුදේගෙර ටිකිර් බණ්ඩා මහතා
 ගීර්පිටියගේ කුලරත්න මහතා
 පැටිකිරිගේ දයාරත්න මහතා
 ජේෂ්වත්තු ඉඹුලාන මහතා
 මොහමඩ් ලොබ්බේ මරිකාර් අබුසාලි මහතා
 මහපටබැඳිගේ ජෝශප් මයිකල් පෙරේරා මහතා
 සුනිල් සුබසිරි අබේසුන්දර මහතා
 මොහමඩ් අලි අහමඩ් අබ්දුල් මජීඩ් මහතා
 රත්නාසක මුදියන්සේලාගේ ධර්මස බණ්ඩා මහතා
 ටීරෝන් ලයිල් ඩිලානෝ ප්‍රනාන්දු මහතා
 නිකලස් ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
 ෂෙල්ටන් රණරාජ මහතා
 රාජකරුණා මොහොට්ටි අප්පහම්මිලාගේ සරත් වන්දු රාජකරුණා මහතා
 වන්දු කරුණාරත්න මහතා
 අධිකාරී මුදියන්සේලාගේ සෝමපාල අධිකාරී මහතා
 ගාමිණී අතුකෝරල මහතා
 සුදුවැලි කොන්දගේ පියදස මහතා
 අත්තනාසක මුදියන්සේලාගේ රම්බණ්ඩා අත්තනාසක මහතා
 හරිත්තු ජයන්ති කොරයා මහතා
 ගම්මුල් මොහොට්ටිගේ ජේෂ්වත්තු මහතා
 වීරවන්ති මුදියන්සේලාගේ සමරවීර මහතා
 සෝමවීර විජේසිංහ අලවතුටල මහතා
 හේරන් බණ්ඩා අබේරත්න මහතා
 මීරාලොබ්බේ අහමඩ් ෆරීන් මහතා
 රත්නාසක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා කවීරත්න මහතා
 මුහම්දීර්මිලාගේ වන්දුසේකර ගත්කන්ද මහතා
 මීරිහානගේ දෙන් ජේෂ්වත්තු මහතා
 අනුර බැස්ටියන් මහතා
 දෙන් වික්සන්ට් ඩයස් මහතා
 ගල්ගමුවේ විදනෙලාගේ පුංචි නිලමේ මහතා
 වික්සන්ට් ලියනෝල්ඩ් විජේමාන්න මහතා
 මහේන්ද්‍ර සුරසිංහ විජේරත්න මහතා

සභාපති නාමාවලිය

වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
යූ. බී. විජේකෝන් මහතා

රේනුකා හේරත් මහත්මිය
මෛත්‍රීපාල සේනානායක මහතා

පාර්ලිමේන්තු කාරක සභා

තේරීම් කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා, කථානායකතුමා (සභාපති)
ආර්. ප්‍රේමදස මහතා
වෛද්‍යවාර්ය රංජිත් අතපත්තු මහතා
එම්. වික්සන්ට් පෙරේරා මහතා
එස්. තෝන්ඩමන් මහතා
එම්. ජ අබ්දුල් මජීඩ් මහතා
එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
අනුර බණ්ඩාරනායක මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
මෛත්‍රීපාල සේනානායක මහතා

එම්. වික්සන්ට් පෙරේරා මහතා, ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
ලක්ෂමන් ජයකොඩි මහතා, විරුද්ධ පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා
එස්. තෝන්ඩමන් මහතා
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
තර්න්දු කොරයා මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
දිනේෂ ගුණවර්ධන මහතා

වරප්‍රසාද පිළිබඳ කාරක සභාව

ආර්. ප්‍රේමදස මහතා (සභාපති)
කෝමන් වෛද්‍යරත්න මහතා
ලලිත් ඇතුලත් මුදලි මහතා
එස්. තෝන්ඩමන් මහතා
ඊ. සී. එස්. හමීඩ් මහතා
ටීරෝන් ප්‍රනාන්දු මහතා
අනුර බණ්ඩාරනායක මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
වික්‍රම රණතුංග මහතා
මෛත්‍රීපාල සේනානායක මහතා

ගෘහ කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා, කථානායකතුමා (සභාපති)
එම්. වික්සන්ට් පෙරේරා මහතා
සුනේත්‍රා රණසිංහ මහත්මිය
වීරසිංහ මල්ලිමාරවිච්චි මහතා
ෂෙල්ටන් රණරාජ මහතා
එම්. හලීම් ඉෂාක් මහතා
සුනිල් රංජන් ජයකොඩි මහතා
අමරසිරි දෙඩන්ගොඩ මහතා
ඊට්ටි පතිරණ මහතා
අශෝක වඩිගමගොඩ මහතා

මහරන පෙත්සම් පිළිබඳ කාරක සභාව

අල් හාජ් එම්. අබ්දුල් බාකීර් මාකාර් මහතා, (සභාපති)
ඊ. එම්. ආර්. බී. අත්තනායක මහතා
රොහාන් අබේගුණසේකර මහතා
එම්. හලීම් ඉෂාක් මහතා
මෙරිල් කාරියවසම් මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
වික්‍රම රණතුංග මහතා
ආර්. පී. විජේසිරි මහතා

සභාවර නියෝග පිළිබඳ කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා, කථානායකතුමා (සභාපති)
කෝමන් වෛද්‍යරත්න මහතා, නියෝජ්‍ය කථානායකතුමා
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා
ආර්. ප්‍රේමදස මහතා
ලලිත් ඇතුලත් මුදලි මහතා
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
ආනන්ද දසනායක මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
අනිල් මුණසිංහ මහතා

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා (සභාපති)
එම්. අයි. උදුමාලෙබ්බේ මහතා
ඊ. සී. බී. ඒකනායක මහතා
වික්‍රම කුමාර විජය ගුණවර්ධන මහතා
ලක්ෂමන් ජයකොඩි මහතා
ආනන්ද දසනායක මහතා
ඊ. වි. එස්. ද සිල්වා මහතා
ඊට්ටි පතිරණ මහතා
සරත් මුත්තේට්ටුවේගම මහතා
ආර්. පී. විජේසිරි මහතා

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව

ඊ. එල්. සේනානායක මහතා, කථානායකතුමා (සභාපති)
කෝමන් වෛද්‍යරත්න මහතා, නියෝජ්‍ය කථානායකතුමා
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා, නියෝජ්‍ය කාරක සභාපතිතුමා
ආර්. ප්‍රේමදස මහතා, පාර්ලිමේන්තුවේ සභානායකතුමා
අනුර බණ්ඩාරනායක මහතා, විරුද්ධ පාර්ශ්වයේ නායකතුමා

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව

- ජේ. ජී. ඊ. අමරතුංග මහතා (සභාපති)
- මහේන්ද්‍ර විජේරත්න මහතා
- රොහාන් අබේගුණසේකර මහතා
- එම්. හලිමි ඉෂාක් මහතා
- මෙරිල් කාරියවසම් මහතා
- දිනේෂ ගුණවර්ධන මහතා
- බෙනවි ගුණසේකර මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- ඊ. පී. පෝල් පෙරේරා මහතා
- දයාරත්න වලගම්බාහු මහතා

ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභා

'ජ' ස්ථාවර කාරක සභාව

- සුනේත්‍රා රණසිංහ මහත්මිය
- කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා
- එච්. ජී. පී. නෙල්සන් මහතා
- එම්. එල්. අහමඩ් ෆරීන් මහතා
- හරීන්ද්‍ර කොරයා මහතා
- වික්ටෝ ගන්කන්ද මහතා
- විරෝන් ප්‍රනාන්දු මහතා
- ජබ්වර්. ඒ. කාදර මහතා
- මජ්චන් ජේ. කුරේ මහතා
- දිනේෂ ගුණවර්ධන මහතා
- ආනන්ද දසනායක මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- එස්. ඩී. බණ්ඩාරනායක මහතා
- අනිල් මුණසිංහ මහතා
- අමරාවතී පියසිලි රත්නායක මහත්මිය
- ආර්. එම්. කේ. බී. රත්නායක මහතා
- මහේන්ද්‍ර විජේරත්න මහතා
- ආර්. පී. විජේසිරි මහතා
- දයා සේපාලි සේනාධර මහත්මිය

'බී' ස්ථාවර කාරක සභාව

- ආර්යරත්න ජයතිලක මහතා
- එච්. බී. වන්තිනායක මහතා
- එච්. බී. අබේරත්න මහතා
- එස්. ඩබ්ලිව්. අලුවතුර මහතා
- පී. බී. කවරත්න මහතා
- එම්. හලිමි ඉෂාක් මහතා
- ඊ. ඩී. බී. ඒකනායක මහතා
- කමල් ජයකොඩි මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- ශ්‍රියානි ඩැනියල් මෙනෙටිය
- ජී. වි. එස්. ද සිල්වා මහතා
- අමරසිරි දෙඩන්ගොඩ මහතා
- එස්. ඩී. බණ්ඩාරනායක මහතා
- එච්. ඩී. එල්. ලීලාරත්න මහතා
- එච්. එම්. ඒ. ප්‍රොකුබණ්ඩා මහතා
- දයාරත්න වලගම්බාහු මහතා
- ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා
- ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා
- සේනරාජා සමරනායක මහතා
- මොක්විපාල සේනානායක මහතා

ලසස් නිලතලවලට අයදුම් කරන්නන්ගේ සුදුසුකම් පරීක්ෂා කිරීම පිළිබඳ විශේෂ කාරක සභාව

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- වෛද්‍යචාර්ය රංජිත් අතපත්තු මහතා
- එස්. තොන්ඩමන් මහතා
- ආචාර්ය ආනන්දනිස්ස ද අල්විස් මහතා
- අබ්දුල් රසාක් මන්සූර් මහතා
- හරීන්ද්‍ර කොරයා මහතා
- ෂෙල්වන් රණරාජ මහතා
- දිනේෂ ගුණවර්ධන මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- සරත් මුත්තෙට්ටුවෙගම මහතා
- මොක්විපාල සේනානායක මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. ජී. සමරනායක මහතාට විරුද්ධ චෝදනා විභාග කිරීමේ විශේෂ කාරක සභාව

- ගාමිණී දිසානායක මහතා (සභාපති)
- වෛද්‍යචාර්ය රංජිත් අතපත්තු මහතා
- හරීන්ද්‍ර කොරයා මහතා
- අනුර බණ්ඩාරනායක මහතා
- අනිල් මුණසිංහ මහතා

1972-1977 දක්වා හදිසි අවස්ථාව පවත්වා ගෙන යෑම සම්බන්ධයෙන් ඇමතිවරුන්ගේ වගකීම පිළිබඳව විභාග කිරීමේ විශේෂ කාරක සභාව

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- ලලිත් ඇතුලත් මුදලි මහතා
- කේ. ඩබ්ලිව්. දේවනායගම මහතා
- එම්. වින්සන්ට් පෙරේරා මහතා
- රනිල් වික්‍රමසිංහ මහතා
- එම්. එල්. එම්. අබුසාලි මහතා
- හරීන්ද්‍ර කොරයා මහතා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් පුවත්පත් වල පළ කරන ලද දේ සම්බන්ධිත විශේෂ කාරක සභාව

- ආචාර්ය ආනන්දනිස්ස ද අල්විස් මහතා (සභාපති)
- එම්. එල්. අහමඩ් ෆරීන් මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- ඊ. පී. පෝල් පෙරේරා මහතා
- සරත් මුත්තෙට්ටුවෙගම මහතා
- ගාමිණී රාජපක්ෂ මහතා
- ජිතදාස වීරසිංහ මහතා

හාරිස්පත්තුව දෙවන මන්ත්‍රීතුමාගේ චෝදනා පිළිබඳ විශේෂ කාරක සභාව

- ආර්. ජේ. ජී. ද මැල් මහතා (සභාපති)
- කේ. ඩබ්ලිව්. දේවනායගම මහතා
- ෆේසට්ටස් පෙරේරා මහතා
- රනිල් වික්‍රමසිංහ මහතා
- ජේ. ජී. ඊ. අමරතුංග මහතා
- ජබ්වර් ඒ. කාදර මහතා
- ලක්ෂ්මන් ජයකොඩි මහතා
- අනිල් මුණසිංහ මහතා

ගම්පහ මන්ත්‍රිතුමා ශ්‍රී. උ. නි. පක්ෂයෙන් තෙරපිම පිළිබඳ විශේෂ කාරක සභාව

ලලිත් ඇතුලත් මුදලි මහතා (සභාපති)
විරසිංහ මල්ලිමාරවිච්චි මහතා
හරිත්ඳු කොරයා මහතා
අමරසිරි දෙඩත්ගොඩ මහතා
චන්ද්‍ර රණතුංග මහතා

මහර අතුරු මැතිවරණය පිළිබඳ විශේෂ කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)
වේපස්වස් පෙරේරා මහතා
ඩී. බී. විජේතුංග මහතා
චී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
එම්. ඩී. ප්‍රේමරත්න මහතා
එස්. ඩී. බණ්ඩාරනායක මහතා

ජන්ද බලය, ජන්ද විමසීම් හා මැතිවරණ පිළිබඳ විශේෂ කාරක සභාව

ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
ලලිත් ඇතුලත් මුදලි මහතා
එස්. තොන්ඩමත් මහතා
ගාමිණී දිසානායක මහතා
කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා
රනිල් වික්‍රමසිංහ මහතා
එම්. එල්. එම්. අබුසාලි මහතා
ෂෙල්ටන් රණරාජ මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
අතුරු බණ්ඩාරනායක මහතා
සරත් මුක්තෙට්ටුවෙගම මහතා
මෙත්‍රීපාල සේනානායක මහතා

மேலும் கீழ்க்கண்ட நூல்களில் உள்ளவை

- (மேலும்) கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்

மேலும் கீழ்க்கண்ட நூல்களில் உள்ளவை

- (மேலும்) கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்

மேலும் கீழ்க்கண்ட நூல்களில் உள்ளவை

- (மேலும்) கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்
- கீழ்க்கண்ட நூல்கள்

උපදේශක කාරක සභා

පළාත් පාලන, නිවාස හා ඉදිකිරීම් කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- පී. සී. ඉමුලාන මහතා
- වීරසිංහ මල්ලිමාරවිච්චි මහතා
- එම්. ඊ. එච්. මහරුප් මහතා
- වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා
- එච්. බී. අබේරත්න මහතා
- එම්. ඩී. ප්‍රේමරත්න මහතා
- චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන මහතා
- මෙමුචාල සේනානායක මහතා

මහාමාර්ග කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ආර්. ප්‍රේමදාස මහතා (සභාපති)
- එස්. ඩබ්ලිව්. අලවතුටල මහතා
- ආර්. එම්. අප්පුනාමි මහතා
- පී. දයාරත්න මහතා
- වීරසිංහ මල්ලිමාරවිච්චි මහතා
- වී. එල්. විජේමානක මහතා
- මහේන්ද්‍ර විජේරත්න මහතා
- දයාරත්න චලගම්බාගු මහතා
- මෙමුචාල සේනානායක මහතා

ජාතික ආරක්ෂාව සහ රාජ්‍යාරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- ලලිත් ඇතුලත් මුදලි මහතා (සභාපති)
- වී. බී. වේරපිටිය මහතා
- අනුර බැස්ටියන් මහතා
- ජී. ඩී. මහින්දසෝම මහතා
- ජී. වි. පුංචිතිලමේ මහතා
- වීරෝත් ප්‍රනාන්දු මහතා
- ජී. එම්. ප්‍රේමචන්ද්‍ර මහතා
- ලක්ෂමන් ජයකොඩි මහතා
- සුනිල් රාජන් ජයකොඩි මහතා
- අනුර බණ්ඩාරනායක මහතා

සැලසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳ උපදේශක කාරක සභාව

- ඩී. බී. වෙලගෙදර මහතා (සභාපති)
- ආර්. එම්. අබේකෝන් මහතා
- යූ. බී. විජේකෝන් මහතා
- එස්. ඩබ්ලිව්. අලවතුටල මහතා
- ඊ. ඩී. බී. ඒකනායක මහතා
- මෙරිල් කාර්යවසම් මහතා
- එස්. ඩී. බණ්ඩාරනායක මහතා
- සරත් මුන්නේට්ටුවෙගම මහතා
- ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා

උසස් අධ්‍යාපනය පිළිබඳ උපදේශක කාරක සභාව

- ඒ. එම්. ආර්. බී. අත්තනායක මහතා (සභාපති)
- ආර්යරත්න ජයතිලක මහතා
- ආර්. පත්මනාදන් මහත්මිය
- එම්. ඊ. එච්. මහරුප් මහතා
- පී. බී. කවිරත්න මහතා
- රොහාන් අබේගුණසේකර මහතා
- ආචාර්ය ඩබ්ලිව්. දනනායක මහතා
- රවුර්ඩ් පතිරණ මහතා
- වෛද්‍යවාර්ය එස්. වී. එස්. බී. හේරත් මහතා

ජනතා වතු සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව

- හැරල්ඩ් හේරත් මහතා (සභාපති)
- කෝමන් වෛද්‍යරත්න මහතා
- ආර්. එම්. අබේකෝන් මහතා
- එන්. ඒ. සෙනෙවිරත්න මහතා
- රේණුකා හේරත් මහත්මිය
- ජේ. එල්. සිරිසේන මහතා
- ලක්ෂමන් ජයකොඩි මහතා
- කේ. චිත්සන්ව පෙරේරා මහතා
- ඒ. කේ. ඩී. චතිගරත්න මහතා

රාජ්‍ය වැවිලි පිළිබඳ උපදේශක කාරක සභාව

- වී. එල්. විජේමානක මහතා (සභාපති)
- වී. ඊ. මු. ලොකුබණ්ඩාර මහතා
- රූපසේන කරුණාතිලක මහතා
- එම්. එල්. එම්. අබුසාලි මහතා
- මහින්ද යාපා අබේවර්ධන මහතා
- ආර්. එම්. කරුණාරත්න මහතා
- රවුර්ඩ් පතිරණ මහතා
- අනිල් මුණසිංහ මහතා
- ආර්. පී. විජේසිරි මහතා

විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

- පී. දයාරත්න මහතා (සභාපති)
- එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා
- චන්ද්‍රකුමාර විජය ගුණවර්ධන මහතා
- දිනේෂ ගුණවර්ධන මහතා
- බෙනට් ගුණසේකර මහතා
- අමරසිරි දොඩක්ගොඩ මහතා
- ආර්. එම්. පුංචිබණ්ඩාර මහතා
- එච්. ඩී. එල්. ලීලානන් මහතා
- ආර්. පී. විජේසිරි මහතා

රාජ්‍ය පරිපාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

මොක්වෙගු ජයවික්‍රම මහතා (සභාපති)
හරිත්ද කොරයා මහතා
රුවසේන කරුණාතිලක මහතා
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
පරසි සමරවීර මහතා
අමරසිරි දෙඩිත්ගොඩ මහතා
දයානන්ද වික්‍රමසිංහ මහතා
මෙහිපාල සේනානායක මහතා

චූචල කර්මාන්ත පළමු උපදේශක කාරක සභාව

මොක්වෙගු ජයවික්‍රම මහතා (සභාපති)
ඇලික් අලුවිහාරේ මහතා
හැරල්ඩ් හේරන් මහතා
ආර්. එම්. අප්පුහාමි මහතා
කේ. අබේවික්‍රම මහතා
ගාමිණී අතුකෝරල මහතා
මෙරිල් කාරියවසම් මහතා
ආනන්ද දසනායක මහතා
අමරසිරි දෙඩිත්ගොඩ මහතා

සමාජ සේවා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එන්. එච්. ජී. එම්. කරුණාරත්න මහතා (සභාපති)
ජේ. එල්. සිරිසේන මහතා
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා
ඉන්ද්‍රදා හෙට්ටිආරච්චි මහතා
වන්දකුමාර විජය ගුණවර්ධන මහතා
කමල් ජයකොඩි මහතා
රවර්ඩ් පතිරණ මහතා
වන්ද රණතුංග මහතා
අසෝක විචිතමංගාව මහතා

සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ඊ. එල්. බී. හුරුල්ලේ මහතා (සභාපති)
ඩබ්ලිව්. එම්. ජී. ටී. බණ්ඩා මහතා
චී. ජී. මු. ලොකුබණ්ඩාර මහතා
පී. සී. ඉඹුලාන මහතා
පී. බී. කවීරත්න මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
ආර්. එම්. කේ. බී. රත්නායක මහතා
ගාමිණී රාජපක්ෂ මහතා
දයාරත්න වලගම්බාහු මහතා

ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)
එච්. කුලරත්න මහතා
ඊ. සී. එස්. හමීඩ් මහතා
ඩී. වික්සන්ට් ඩයස් මහතා
වසන්ත උදයරත්න මහතා
එම්. අයි. උදුමාලෙබ්බේ මහතා
ජේ. එම්. කුමාරදස මහතා
රවර්ඩ් පතිරණ මහතා
ආර්. පී. විජේසිරි මහතා

ගමනාගමන මණ්ඩල කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)
එච්. බී. අබේරත්න මහතා
එම්. ඊ. එච්. මහරුෆ් මහතා
ඇලික් අලුවිහාරේ මහතා
වන්දා ගත්කන්ද මහතා
මහින්ද යාපා අබේවර්ධන මහතා
ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
කේ. වික්සන්ට් පෙරේරා මහතා
අනිල් මුණසිංහ මහතා

පුද්ගලික බස් ප්‍රවාහන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එච්. මොහමඩ් මහතා (සභාපති)
පී. බී. කවීරත්න මහතා
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා
එස්. එස්. අබේසුන්දර මහතා
එම්. එල්. අහමඩ් ෆිජර් මහතා
අමරසිරි දෙඩිත්ගොඩ මහතා
ගාමිණී ලොකුගේ මහතා
ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා
ජිතදාස විරසිංහ මහතා

කෘෂිකාර්මික සංවර්ධනය සහ පර්යේෂණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමනී ජයසූරිය මහතා (සභාපති)
එස්. එස්. අබේසුන්දර මහතා
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
එච්. ජී. පී. නෙල්සන් මහතා
ජයවික්‍රම පෙරේරා මහතා
ආර්. එම්. ධර්මදස බණ්ඩා මහතා
ශ්‍රීයානි ඩැනියල් මෙනෙවිය
ජී. ටී. එස්. ද සිල්වා මහතා
අනිල් මුණසිංහ මහතා

ග්‍රාම සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

විමලා කන්තනගර මහත්මිය, එම්.බී.ඊ. (සභාපති)
එම්. එල්. අහමඩ් ෆිජර් මහතා
ආර්යරත්න ජයතිලක මහතා
ජී. එම්. ප්‍රේමවන්ද මහතා
කේ. ආනන්ද කුලරත්න මහතා
කමල් ජයකොඩි මහතා
ආනන්ද දසනායක මහතා
එච්. ඩී. එල්. ලීලාරත්න මහතා
ඊ. කේ. ඩී. වනිගරත්න මහතා

කම්කරු කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

සී. පී. ජේ. සෙනෙවිරත්න මහතා (සභාපති)
එම්. ජෝශප් මයිකල් පෙරේරා මහතා
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
වීරසිංහ මල්ලිමාරච්චි මහතා
එස්. එස්. අබේසුන්දර මහතා
මහේන්ද්‍ර විජේරත්න මහතා
ආනන්ද දසනායක මහතා
සරත් මුත්තේට්ටිවෙලම මහතා
සේනරාජා සමරනායක මහතා

සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

වෛද්‍යවාර්ය රාජීන් අතපත්තු මහතා (සභාපති)
විත්ලා ගත්කන්ද මහතා
තෝමන් වෛද්‍යරත්න මහතා
සුනේත්‍රා රණසිංහ මහත්මිය
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා
ආතන්ද දසනායක මහතා
අනුර බණ්ඩාරනායක මහතා
වෛද්‍යවාර්ය එස්. වී. එස්. බී. තේරන් මහතා

පේෂකර්ම කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

විජයපාල මෙන්ඩිස් මහතා (සභාපති)
ආර්. එම්. ධර්මලාස බණ්ඩා මහතා
ඊ. පී. පෝල් පෙරේරා මහතා
එම්. හළිමි ඉෂාක් මහතා
බෙනටි ගුණසේකර මහතා
ගාමිණී රාජපක්ෂ මහතා
ඒ. කේ. ඩී. වකිගරත්න මහතා
ජිතදාස විරසිංහ මහතා
ආර්. ජී. සමරනායක මහතා

විදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ඒ. සී. එස්. හමීඩ් මහතා (සභාපති)
විජේන් ප්‍රනාන්දු මහතා
තෝමන් වෛද්‍යරත්න මහතා
හරිඤ්ඤ කොරයා මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
අනුර බණ්ඩාරනායක මහතා
සරත් මුත්තේටුවෙගම මහතා
අශෝක ඩබ්ලිව්. සෝමරත්න මහතා

ස්වදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

කේ. ඩබ්ලිව්. දේවනායගම් මහතා (සභාපති)
පර්සි සමරවීර මහතා
කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා
ආර්. පත්මනාදන් මහත්මිය
තන්ද මැතිවී මහතා
ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා
ඊ. පී. පෝල් පෙරේරා මහතා
අමරසිරි දෙඩන්ගොඩ මහතා
විත්ල රණතුංග මහතා

ආහාර හා සමුපකාර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමනී ජයසූරිය මහතා (සභාපති)
සරත් විත්ල රාජකරුණ මහතා
ජී. ඩී. මහින්දසෝම මහතා
එම්. එස්. අමරසිරි මහතා
ජී. වි. එස්. ද සිල්වා මහතා
ආචාර්ය ඩබ්ලිව්. දනනායක මහතා
රවුර්සි පතිරණ මහතා
ආර්. එම්. කේ. බී. රත්නායක මහතා
ආර්. පී. විජේසිරි මහතා

කර්මාන්ත හා විද්‍යා කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

සිරිල් මැතිවී මහතා (සභාපති)
එන්. ඩෙන්සිල් ප්‍රනාන්දු මහතා
අබ්දුල් රසාක් මන්සූර් මහතා
මහේන්ද්‍ර විජේරත්න මහතා
කේ. ආතන්ද කුලරත්න මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
ගාමිණී ලොකුගේ මහතා
ආර්. පී. විජේසිරි මහතා

තැපැල් හා විදුලි සංදේශ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ඩී. බී. විජේතුංග මහතා (සභාපති)
එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා
එච්. බී. විනිතනායක මහතා
මහින්ද යාපා අබේවර්ධන මහතා
එම්. හළිමි ඉෂාක් මහතා
ඒ. ඩී. බී. ඒකනායක මහතා
ඩබ්ලිව්. එම්. කරුණාරත්න මහතා
මජ්චන් ජේ. කුරේ මහතා
එස්. ඩී. බණ්ඩාරනායක මහතා

මුද්‍රල් හා ක්‍රමසම්පාදන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආර්. ජේ. ජී. ද මැල් මහතා (සභාපති)
එම්. එච්. එම්. නයිතා මරිකාර මහතා
තෝමන් වෙදරත්න මහතා
කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
යූ. බී. විජේකෝන් මහතා
හරිඤ්ඤ කොරයා මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
අනුර බණ්ඩාරනායක මහතා
ආචාර්ය විමල් වික්‍රමසිංහ මහතා

ඉඩම් හා ඉඩම් සංවර්ධන පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමිණී දිසානායක මහතා (සභාපති)
ඒ. එම්. එස්. අධිකාරි මහතා
කේ. ඩී. එම්. සී. බණ්ඩාර මහතා
වෛද්‍යවාර්ය පී. එම්. බී. සිරිල් මහතා
එම්. ඒ. අබ්දුල් මජීඩ් මහතා
ඒ. ඩී. බී. ඒකනායක මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
අනුර බණ්ඩාරනායක මහතා
ජේ. ජී. විජේරත්න බණ්ඩා මහතා
එච්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා

මහවැලි සංවර්ධනය පිළිබඳ උපදේශක කාරක සභාව

ගාමිණී දිසානායක මහතා (සභාපති)
එම්. එල්. එම්. අබ්‍රහාම් මහතා
කේ. ඩබ්ලිව්. ආර්. එම්. ඒකනායක මහතා
පී. දයාරත්න මහතා
ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
එම්. එස්. අමරසිරි මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
ආතන්ද දසනායක මහතා
යසපාල තේරන් මහතා

පර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. වික්සන්ට් පෙරේරා මහතා (සභාපති)
එම්. ඩී. ප්‍රේමරත්න මහතා
ෂෙල්ටන් රණරාජ මහතා
ජේ. එම්. කුමාරදස මහතා
මර්වින් ජේ. කුරේ මහතා
පී. එස්. එල්. ගලප්පත්ති මහතා
ශ්‍රියානි ධූතියල් මෙනෙවිය
ජිවති පතිරණ මහතා
අමරාවතී පියසීලී රත්නායක මහත්මිය

වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එම්. එස්. අමරසිරි මහතා (සභාපති)
මහේන්ද්‍ර විජේරත්න මහතා
එන්. ඒ. සෙනෙවිරත්න මහතා
එස්. කේ. පියදස මහතා
ජේ. ඒ. ජී. අමරතුංග මහතා
එම්. හලීම් ඉෂාක් මහතා
ජබීර් ඒ. කාදර් මහතා
කේ. ආනන්ද කුලරත්න මහතා
ලක්ෂ්මන් ජයකොඩි මහතා
ගාමිණී ලොකුගේ මහතා

අධිකරණ කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

නිශ්ශංක විජයරත්න මහතා (සභාපති)
ෂෙල්ටන් රණරාජ මහතා
වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
එම්. එච්. එම්. නයිතා මරිකාර මහතා
වී. එල්. විජේමාන මහතා
අනුර බණ්ඩාරනායක මහතා
සරත් මුත්තේටුවෙගම මහතා
වික්රම රණතුංග මහතා
අශෝක ඩබ්ලිව්. සෝමරත්න මහතා

ධීවර කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

වේපසට්ස් පෙරේරා මහතා (සභාපති)
ජී. එම්. ප්‍රේමවන්ද මහතා
හැරල්ඩ් හේරත් මහතා
අබ්දුල් රසාක් මන්සූර් මහතා
එම්. හලීම් ඉෂාක් මහතා
මර්වින්. ජේ. කුරේ මහතා
පී. එස්. එල්. ගලප්පත්ති මහතා
එම්. එච්. කේ. ජගත්සේන මහතා
ජිනදස විරසිංහ මහතා

ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

එස්. තොන්ඩිමන් මහතා (සභාපති)
එස්. කේ. පියදස මහතා
එස්. එස්. අබේසුන්දර මහතා
ජේ. එල්. සිරිසේන මහතා
ආර්. එම්. කරුණාරත්න මහතා
මෙරිල් කාරියවසම් මහතා
ජී. වි. එස්. ද සිල්වා මහතා
අනිල් මුණසිංහ මහතා
එච්. එම්. ඒ. ලොකුබණ්ඩා මහතා

යොවන කටයුතු හා රුකිරක්ෂා පිළිබඳ උපදේශක කාරක සභාව

රතිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
ගාමිණී අතුකෝරල මහතා
එච්. බී. වත්තිනායක මහතා
අනුර බැස්ටියන් මහතා
වීරවන්ති සමරවීර මහතා
සුනිල් රංජන් ජයකොඩි මහතා
එස්. ඩී. බණ්ඩාරනායක මහතා
අශෝක වඩිගමංගාව මහතා
දයා සේපාලී සේනාධීර මහත්මිය

අධ්‍යාපන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

රතිල් වික්‍රමසිංහ මහතා (සභාපති)
වීරවන්ති සමරවීර මහතා
ලයනල් ජයතිලක මහතා
අබ්දුල් රසාක් මන්සූර් මහතා
රේනුකා හේරත් මහත්මිය
ජේ. ඒ. ජී. අමරතුංග මහතා
එම්. අයි. උදුමාලෙබ්බේ මහතා
අමරසිරි දෙවන්ගොඩ මහතා
අමරාවතී පියසීලී රත්නායක මහත්මිය

රාජ්‍ය කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

ආචාර්ය ආනන්දනිස්ස ද අල්විස් මහතා (සභාපති)
වික්රම කරුණාරත්න මහතා
ච. මු. ලොකුබණ්ඩාර මහතා
ඩබ්ලිව්. එම්. ජී. ටී. බණ්ඩා මහතා
අනුර බැස්ටියන් මහතා
එස්. ඩී. බණ්ඩාරනායක මහතා
අනිල් මුණසිංහ මහතා
ආර්. ජී. සමරනායක මහතා
සේනරාජ සමරනායක මහතා
දයා සේපාලී සේනාධීර මහත්මිය

ප්‍රාදේශීය සංවර්ධන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාව

සී. රාජදරෙයි මහතා (සභාපති)
ඩී. වික්සන්ට් ඩයස් මහතා
පී. දයාරත්න මහතා
එච්. ජී. පී. කෙල්සන් මහතා
ආර්. පදමනාදන් මහත්මිය
එම්. ජී. එච්. මහරූප් මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
ගාමිණී රාජපක්ෂ මහතා
දයාරත්න වලගම්බානු මහතා

වනිතා කටයුතු හා ශික්ෂණ රෝහල් පිළිබඳ උපදේශක කාරක සභාව

සුනේත්‍රා රණසිංහ මහත්මිය (සභාපති)
ජී. වි. පුංචිතිලමේ මහතා
ආර්. පදමනාදන් මහත්මිය
රේනුකා හේරත් මහත්මිය
ෂෙල්ටන් රණරාජ මහතා
දිනේෂ ගුණවර්ධන මහතා
ශ්‍රියානි ධූතියල් මෙනෙවිය
අමරාවතී පියසීලී රත්නායක මහත්මිය
වෛද්‍යවාර්ය එස්. ටී. එස්. බී. හේරත් මහතා

පාර්ලිමේන්තුව

කථානායකතුමා
නියෝජ්‍ය කථානායකතුමා හා කාරක සභාපතිතුමා
නියෝජ්‍ය කාරක සභාපතිතුමා

ඊ. එල්. සේනානායක මහතා
නෝමන් වෛද්‍යරත්න මහතා
එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා

ප්‍රධාන නිලධාරී මණ්ඩලය

පාර්ලිමේන්තුවේ මහ ලේකම්
නියෝජ්‍ය මහ ලේකම්
සහකාර මහ ලේකම්

එස්. එන්. සෙනෙවිරත්න
බී. එස්. බී. තිත්තවැල්ල
සී. ඩබ්ලිව්. පත්තිල

වේත්‍රධාරී දෙපාර්තමේන්තුව

වේත්‍රධාරී :
රොනී අබේසිංහ

නියෝජ්‍ය වේත්‍රධාරී :
එච්. ඒ. බී. වතසිංහ

හැන්සාඩ් දෙපාර්තමේන්තුව

හැන්සාඩ් සංස්කාරක :
එන්. පී. ඒ. ඊ. ඩී. ගුණසිංහ

පරිපාලන දෙපාර්තමේන්තුව

අධ්‍යක්ෂ, පරිපාලන :

නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක :
ඩබ්ලිව්. එම්. ප්‍රනාන්දු

නියෝජ්‍ය අධ්‍යක්ෂ, පරිපාලන :
කේ. ටී. එන්. ද සිල්වා

සහකාර හැන්සාඩ් සංස්කාරකවරු :

සහ ලේඛන කාර්යාලය :

- එම්. ඒ. එම්. එම්. මොහිදින්
- ස. මු. පු. බ. සකලසූරිය
- සිරිල් හේවාටසම්
- පී. ටී. විජයදස
- බී. ඒ. විජයරත්න
- ටී. එල්. ජුමාට්
- ඊ. සී. ද සිල්වා
- බර්තාඩ් පෙරේරා

- කේ. ගුණදස (ප්‍රධාන සහ ලේඛන නිලධාරී)
- ඒ. සුමුමනියම් (ප්‍රධාන සහ ලේඛන නිලධාරී)
- එම්. ඩී. සිරිපාල
- ලැසිල් ද සිල්වා
- දයානන්ද රම්මණ්ඩආරච්චි
- එච්. එල්. ආරියරත්න
- එම්. සිටිනාදත්
- ආර්. ජෝෂප්
- ජේ. එම්. ආර්. ජයසුන්දර

ජ්‍යෙෂ්ඨ හැන්සාඩ් වාර්තාකරුවෝ :

- එම්. සී. එම්. සායිරු
- පී. රාජදෙරේ
- සෙල්ලප්පා නඩරාන
- ජේ. ගුණදස
- ටී. ඩබ්ලිව්. කරුණාරත්න
- කේ. පී. අල්විස්
- දෙ. ස. ලෝ. ජයකොඩි
- කේ. ජේ. ඒ. පෙරේරා
- බී. ජී. ධර්මසේන
- කේ. පී. ධර්මබන්දු
- එම්. අනෝමා මිල්ලනසතූන්ත
- ඊ. කදිරවෙල

ආයතන කාර්යාලය :

- ජේ. ඉලංගසිංහ (ප්‍රධාන ආයතන නිලධාරී)
- එම්. ටී. මොහන්දස් ඩයස්
- ඒ. එල්. ඒ. ආර්. ප්‍රනාන්දු
- එම්. එන්. පීරිස්
- එච්. තිවිටන්

හැන්සාඩ් වාර්තාකරුවෝ :

- ටී. ජයවිත් ජේ. ප්‍රනාන්දු
- එම්. කේ. එච්. පියසේන
- ඒ. ඒ. රණසිංහ
- ශාන්ති මාලිනී ප්‍රනාන්දු
- පී. නිලගදස්
- එල්. ඒ. ප්‍රනාන්දු
- එරිකා ප්‍රනාන්දු
- කේ. ඒ. පියසිලි අල්විස්
- ජයමානික රත්ජනි
- බර්ට් එල්. පී. වික්‍රමරත්න
- මල්ගා පියසිලි ගුණසේකර
- සී. නිධා අල්විස් සමරකෝන්
- මාස් ප්‍රියා මුනාලිප්

මුදල් හා ගිණුම් කාර්යාලය :

- එම්. එම්. සෝමපාල (ප්‍රධාන මුදල් හා ගිණුම් නිලධාරී)
- කේ. සමානායගම්
- රත්ජන් පතිනාදර
- කේ. ඩබ්ලිව්. සුනිල්
- එම්. එස්. ජයවීර
- චී. කේ. සීදම්බරනාදන්
- එච්. ආර්. ජී. ද සොයිසා
- එන්. එස්. කේ. වෛද්‍යරත්න

පනත් කෙටුම්පත් කාර්යාලය :

- ඩී. පරණවිතාන (ප්‍රධාන පනත් කෙටුම්පත් නිලධාරී)
- ඩබ්ලිව්. ඒ. බුද්ධදස
- එම්. එල්. ඒ. ධර්මදස
- ඩබ්ලිව්. පී. පෙරේරා
- ටී. ඩබ්ලිව්. ජේ. ජයරත්න
- අයි. එස්. ඒ. ප්‍රනාන්දු

කාරක සභා කාර්යාලය I :

රොනල්ඩ් ඒ. ජ කොයිසා
(ප්‍රධාන කාරක සභා නිලධාරී)
එස්. ඩී. ජයසේකර
එන්. එම්. කේ. ප්‍රකාශ්
ජේ. සමරවීර

කාරක සභා කාර්යාලය II :

එස්. එම්. සී. බී. සකලසූරිය
(ප්‍රධාන කාරක සභා නිලධාරී)
මිල්ටන් ප්‍රකාශ්
යූ. විජේසිංහ
ජේ. ආර්. ගජවීර ආරච්චිනේ
එල්. එම්. එන්. සී. ප්‍රකාශ්

සැපයුම් සහ සේවා කාර්යාලය :

එච්. ඒ. සුගතපාල (ප්‍රධාන සැපයුම් සහ සේවා නිලධාරී)
බී. එස්. බෝදරගම (ප්‍රධාන සැපයුම් සහ සේවා නිලධාරී)
ඊ. එම්. ලෙණේරා
එම්. ජේ. එම්. පෝලිකස් පිරිස්

පුස්තකාලාධිපති :

ටී. ටී. එස්. එස්. අමරසේකර

සහකාර පුස්තකාලාධිපති :

ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක :
ඩබ්ලිව්. එන්. එච්. පී. ජ. ජ. විජේසිංහ

රෝෂ්ඨි පාර්ලිමේන්තු කථා පරිවර්තකයෝ :

එන්. සුමුමනියම්
එච්. වෙන්තසිංහ

පාර්ලිමේන්තු කථා පරිවර්තකයෝ :

එස්. කේ. නම්බේපිල්ලෙයි
සෙල්ලයියා කුමාරසාමි
එම්. කේ. රාහුලන්
එස්. රාජපක්ෂ
එච්. එම්. ඡෙර්ජ්
ආර්. එස්. වේදනාසමථි
කාන්ති ජිතනායක
ඊ. එම්. පලාපත්වල මහත්මිය
පී. සේසුරත්න

ලක්ෂ ලේඛකයෝ :

ආර්. පී. සිරිපාල
ඳයා ජ. සිල්වා

பாராளுமன்ற விவாதங்கள்

(ஹன்சாட்)

அதிகார அறிக்கை

தொகுதி 30

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசின்

முதலாவது பாராளுமன்றம்

நான்காம் கூட்டத்தொடர்

1984

ஸ்ரீமத்வாஸுதாராய நாகம் தாமஸ்

(பாசுண்ட)

கல்கத்தா ராஜகிடி

01 சிவாசு

ஸ்ரீமத்வாஸுதாராய நாகம் தாமஸ் கல்கத்தா

ஸ்ரீமத்வாஸுதாராய நாகம் தாமஸ்

ஸ்ரீமத்வாஸுதாராய நாகம் தாமஸ்

பாராளுமன்ற அங்கத்தினர்

[21 ஜூலை 1977 இலிருந்து இன்றுவரை இடம்பெற்ற மாற்றங்களுடன்]

அ

அக்குறுகொட. சேபால (பத்தேகம்) [நியமனம்: 14 ஜூலை 1981; இராஜிமூமா: 10 பெப்ரவரி 1983]

அத்தநாயக்க, அத்தநாயக்க முதியன்சேலாகே நம்பண்டா (உடதும்பற)

அத்தபத்து, வைத்திய கலாநிதி ரஞ்ஜித் கணிஷ்க பராக்கரம் (பெலியத்த) [இராஜிமூமா: 10 பெப்ரவரி 1983; இடைத்தேர்தலில் மீண்டும் தெரிவு: 18 மே 1983]

அத்துக்கோறல, காமினி (நிவித்திகல)

அத்துலத் முதலி, லலித் வில்லியம் (இரத்மலானை)

அதிகாரி, அதிகாரி முதியன்சேலாகே சோமபால (கலாவெல) அப்துல் காதர், முஹம்மத் ஜாபிர் (கொழும்பு மத்தி இரண்டாம் அங்கத்தவர்)

அப்துல் பாகீர் மாகார், முஹம்மத் (பெருவளை முதலாம் அங்கத்தவர்)

அப்துல் மஜீத், முஹம்மத் அலீ அஹ்மத் (சம்மாந்துறை)

அப்புஹாமி, ரத்நாயக்க முதியன்சேலாகே (பண்டாரவெல)

அபூசாவி, முஹம்மத் லெப்பை மரிக்கார் (பலாங்கொடை)

அபெகுணசேக்கர, ரெஹான் (ஹங்குரங்கெத்த) [நியமனம்: 11 மார்ச் 1981]

அபெகுணசேக்கர, ஜோர்ஜ் ஹெக்டர் (ஹங்குரங்கெத்த) [இறப்பு: 4 ஜனவரி 1981]

அபேகோன், ரத்தையக்க முதியன்சேலாகே (ஹாலிஎல)

அபேசுந்தர, சனில் சுபசிநி (யட்டிதுவர)

அபேரத்தன, ஹேரத் பண்டா (யாப்பஹுவ)

அபேவர்த்தன, மஜீந்த யாபா (ஹக்மன) [இடைத்தேர்தல்: 18 மே 1983]

அபேவிக்கரம், கீர்த்திசேன சந்திரதாச (தெனியாய)

அபேவிக்கரம், சுமணதாச (அக்மீமன) [இராஜிமூமா: 10 பெப்ரவரி 1983]

அமரசிநி, மாத்தறகே சிறிசேன (ஹினிதும)

அமரதுங்க, ஜோன் அந்தனி இமானுவல் (வத்தளை) [நியமனம்: 5 ஒக்டோபர் 1978]

அமிர்தலிங்கம், அப்பாப்பிள்ளை (காங்கேசந்துறை) [ஆசனம் காலியாதல்: 22 ஒக்டோபர் 1983]

அலவத்துவெல, சோமவீர விஜேசிங்ஹ (தொடங்கல்லத்த)

அலுவலிஹாரே, அலிக் (மாத்தளை)

அஹ்மத் பரீத், மீரா லெப்பை (மட்டக்களப்பு இரண்டாம் அங்கத்தவர்)

ஆ

ஆட்டிகல, தர்மசேன (கெல்பாவ) [இராஜிமூமா: 5 நொவம்பர் 1982]

ஆலாலசுந்தரம், ஆறுமுகம் முருகேசு (கோப்பாய்) [நியமனம்: 10 ஜூன் 1981; ஆசனம் காலியாதல்: 4 ஜனவரி 1984]

ஆனந்தசங்கரி, வீரசிங்கம் (கிளிநொச்சி) [ஆசனம் காலியாதல்: 22 ஒக்டோபர் 1983]

இ

இம்புலான, ஹேமசந்திர (ருவான்வெல)

இரத்தினம், கார்த்திகேசர் பொன்னம்பலம் (ஊர்காவந்துறை; [ஆசனம் காலியாதல்: 22 ஒக்டோபர் 1983]

இராசதுரை, செல்லையா (மட்டக்களப்பு முதலாம் அங்கத்தவர்)

இராசலிங்கம், தம்பிப்பிள்ளை (உடுப்பிட்டி) [ஆசனம் காலியாதல்: 21 ஒக்டோபர் 1983]

இஷாக், முஹம்மத் ஹலீம் (கொழும்பு மத்தி மூன்றாம் அங்கத்தவர்)

உ

உதயரத்தன, விக்ரமதிலக்க வெது ஆராச்சிலாகே கொட்பிரிவசந்த (அறநாயக்க)

உதுமாலெப்பை, முஹம்மத் இப்ரூலெப்பை (பொத்துவில்) [நியமனம்: 31 மார்ச் 1983]

ஏ

ஏக்கநாயக்க, அப்புஹாமிகே டிக்கிரி பண்டா (மெதகிரிய)

ஏக்கநாயக்க, காரப்பேறு விஜேதுங்க ராஜபக்ஷ முதியன்சேலா (தம்புள்ள)

க

கண்கந்த, முஹந்திரம்லாகே சந்திரசேக்கர (பெல்மதுல்ல)

கணேசலிங்கம், பூபாலபிள்ளை (பட்டிருப்பு) [ஆசனம் காலியாதல்: 22 ஒக்டோபர் 1983]

கதிரவேலுப்பிள்ளை, சிவசுப்பிரமணியம் (கோப்பாய்) [இறப்பு: 31 மார்ச் 1981]

கருணதிலக்க, லொகுகமகே ரூபசேன (பெந்தா-எல்பிட்டிய)

கருணரத்தன, சந்திரா (நாலப்பிட்டி)

கருணரத்தன, துவரபக்ஷ ஹேவாயலாகே அசோக்க மஹாநாம (றம்புக்கண)

கருணரத்தன, ரத்நாயக்க முதியன்சேலாகே (ஊவா-பறணகம்)

கருணரத்தன, வனசிங்ஹ முதியன்சேலாகே (பல்ஹ)

கலப்பதி, பீட்டர் சில்வா லொக்கு (தெவிதுவர) [இடைத்தேர்தல்: 18 மே 1983]

கவிரத்தன, ரத்நாயக்க முதியன்சேலாகே புஞ்சி பண்டார (ரத்தொட்ட)

கன்னக்கர, திருமதி ஐரின் விமலா (கலிகமுவ)

கனகரத்தினம், மயில்வாகனம் (பொத்துவில் இரண்டாம் அங்கத்தவர்) [தெரிவு: 12 செப்ரெம்பர் 1977; இறப்பு: 20 ஏப்ரல் 1980]

காரியவசம், தெவரா கோட்டகே மெரில் விஜேசேன (அகலவத்த)

கிரிஎல்ல, வைத்தியகலாநிதி லெனாட் பென்ரின் பண்டார (எஹெலியகொட) [இடைத்தேர்தல்: 18 மே 1983; இறப்பு: 7 ஜனவரி 1984]

குணசேக்கர, கமகே தொன் பிரேமரத்தன (மஹாகம்) [இராஜிமூமா: 10 பெப்ரவரி 1983]

குணசேக்கர, செனரத் குணசேக்கர விதானராலலாகே பெனற் டயஸ் (மினுவாங்கொட)

ஞானசேக்கர, மணசிங்க ஹெற்றியாரச்சிகே ரிபூடர் எட்வட்
மணசிங்க (மஹா) [இராஜினுமா : 10 பெப்ரவரி 1983]
குணவர்த்தன, சந்திரகுமார விஜய (கம்புறுபிட்டிய)
[இடைத்தேர்தல் : 18 மே 1983]
குணவர்த்தன, தினேஷ் சந்திர ரூபசிங்ஹ (மஹாகம)
[இடைத்தேர்தல் : 18 மே 1983]
குமாரதாசு, ஜயசந்திர முதியன்சேலாகே (வெல்லவாய)
நூரே, மான்ன மாக்கலகே மேவின் ஜோசப் (பாணந்துறை)
[நியமனம் : 22 மார்ச் 1983]
குலரத்தன, கடுகன்னகே ஆனந்த (முல்சிகில) [இடைத்தேர்
தல் : 18 மே 1983]
குலரத்தன, மர்வின் (எஹலியகொட) [இராஜினுமா : 10 பெப்ர
வரி 1983]
குலரத்தன, லிரிபிற்றியகே (றக்வான)
கொறயா, ஹீந்திர ஜயந்தி (சிலாபம்)

ச

சந்திரபால, தெபஹப்புவே முதியன்சேலாகே (குண்டசாலை)
[இறப்பு : 1 பெப்ரவரி 1984]
சம்பந்தன், இராசவரோதயம் (திருகோணமலை) [ஆசனம்
காலியாதல் : 7 ஒக்டோபர் 1983]
சமரநாயக்க, புள்ளிரி சேனராஜா பெரோரா (பண்டாரகம)
சமரநாயக்க, ரிச்சட் கிரகரி (பெருவளை இரண்டாம் அங்கத்த
வர்)
சமரவிக்ரம, ஆதர் எட்மண்ட் (கொழும்பு கிழக்கு)
சமரவீர, பொல்வத்தே சமரவீர ஆர்ச்சிலாகே பேலி (வெலி
மட)
சமரவீர, வீரவன்னி முதியன்சேலாகே (வியலுவ)
சிவசிதம்பரம், முருகேசு (நல்லூர்) [ஆசனம் காலியாதல் :
22 ஒக்டோபர் 1983]
சிவசிதம்பரம், தாமோதரம்பிள்ளை (வவுனியா) [ஆசனம்
காலியாதல் : 5 ஒக்டோபர் 1983]
சிறிசேன, யசந்து வியன (பிங்கிரிய)
சிறில், வைத்திய கலாநிதி பட்டபெந்தி மத்தமபதகே (திஸ்ஸ
மஹாராம) [இராஜினுமா : 10 பெப்ரவரி 1983 ; இடைத்தேர்
தலில் மீண்டும் தெரிவு : 18 மே 1983]
சுமதிரத்தன, பியவீர (ஹபரதுவ) [இராஜினுமா : 10 பெப்ர
வரி 1983]

சுசைதாசன், பிலோசியான் சோசை (மன்னார்) [ஆசனம்
காலியாதல் : 22 ஒக்டோபர் 1983]
செல்லத்தம்பு, சேவியர் மாக் (முல்லைத்தீவு) [ஆசனம் காலி
யாதல் : 21 ஒக்டோபர் 1983]
செனெவிரத்தன, சிறில் பிந்து ஜயதிலக்க (மஹியங்களை)
செனெவிரத்தன, நிலங்க ஆர்ச்சிலாகே (கேகாலை)
சேனாதிர, திருமதி தயா சேபோலி (காந்தெனிய) [நியமனம் :
26 மார்ச் 1982]
சேனாதிர, பந்துலஹேவா (காந்தெனிய) [இறப்பு : 13 ஜனவரி
1983]
சேனாநாயக்க, எட்வட் லயனல் (மஹாவீர)
சேனாநாயக்க, மைத்திரிபால (மதவாச்சி)
சோமரத்தன, அசோகவீர (றக்கம) [இடைத்தேர்தல் : 18 மே
1983]

L

டபல், தொன் வின்சன்ற் (பதுளை)
டானியல், மஹாஹிதான ஆர்ச்சிகே அனூர (ஹேவாஹெற்ற)
[இராஜினுமா : 18 ஏப்ரல் 1982]
டானியல், செல்வி மஹாஹிதான ஆர்ச்சிகே ரூபா சிறி
யாணி (ஹேவாஹெற்ற) [நியமனம் : 12 ஜூலை 1982]

த

த அல்வீஸ், கலாநிதி மகா அமரசிங்ஹகே ஆனந்ததில்ஸ்
(கோட்டை)
த சில்வா, கங்கெதர கமகே அல்பட் (காலி) [தேர்தல் செல்லு
படியற்றதாக்கப்பட்டது : செப்ரெம்பர் 1979 ; நியமனம்
(கம்புறுபிட்டிய) 22 நொவம்பர் 1979 ; இராஜினுமா
10 பெப்ரவரி 1983]
த சில்வா, கோனாபீதுவல் வித்தானகே சிறிசேன (ஹபர
துவ) [இடைத்தேர்தல் : 18 மே 1983]
த சில்வா, மெரில் வேணன் (மின்னேரிய) [இராஜினுமா : 24
ஒக்டோபர் 1983]
த மெல், நெணல்ட் ஜோசப் கொட்பிறி (தெவிதவா)
[இராஜினுமா : 9 பெப்ரவரி 1983 ; நியமனம் : (புளச்சிங்
கள்) 9 பெப்ரவரி 1983]

தயாரத்தன, பெற்றிரிகே (அம்பாறை)
தர்மதாசு பண்டா, ரத்தநாயக்க முதியன்சேலாகே (பிழினை)
நர்மலிங்கம், விசுவநாதர் (மாணிப்பாய்) [ஆசனம் காலி
யாதல் : 8 ஒக்டோபர் 1983]
தஹநாயக்க, கலாநிதி விஜயானந்த (காலி) [இடைத்தேர்
தல் : 20 டிசம்பர் 1979]
தஹநாயக்க, தலநாயக்க முதியன்சேலாகே ஆனந்த (கொத்
மலை)
திருச்செல்வம், கலாநிதி நீலகண்டன் (வட்டுக்கோட்டை)
[நியமனம் : 1 மார்ச் 1983 ; ஆசனம் காலியாதல் : 22 ஒக்
டோபர் 1983]

திருநாவுக்கரசு, தாமோதரம்பிள்ளை (வட்டுக்கோட்டை)
[இறப்பு : 1 ஒக்டோபர் 1982]
திலகசேக்கர, ஹெற்றர் (அம்பலாங்கொடை) [இராஜினுமா :
10 பெப்ரவரி 1983]
திலகரத்தன, தொன் எட்வின் (றக்கம) [இராஜினுமா :
10 பெப்ரவரி 1983]
திலாநாயக்க, லயனல் காமினி (நுவரெலிய-மல்கெலியு முத
லாம் அங்கத்தவர்)
திலாநாயக்க, வீரஞ்சரிய திலாநாயக்க முதியன்சேலாகே
புஞ்சிபண்டா (கம்பளை)
துரைரத்தினம், கதிரிப்பிள்ளை (பருத்தித்துறை) [ஆசனம்
காலியாதல் : 4 ஜனவரி 1984]
தேவநாயகம், கணபதிப்பிள்ளை வில்லியம் (கல்குடா)
தொடன்கொடகே, கார்தியே ஹேவாவசம் அமரசிறி (பத்தே
கம) [இடைத்தேர்தல் : 18 மே 1983]
தொண்டமான், செளமியமூர்த்தி (நுவரெலிய-மல்கெலியு
முன்றும் அங்கத்தவர்)

ந

நயினு மரிக்கார், முஹம்மத் ஹனீபா முஹம்மத் (புத்தளம்)
நவரத்தினம், வல்லிபுரம் நல்லதாபி (சாவகச்சேரி) [ஆச
னம் காலியாதல் : 22 ஒக்டோபர் 1983]
நெல்சன், ஹேவா கஜமன் பத்தினிகே (பொலன்னதுவை)

ப

பண்டா, வீரக்கோன் முதியன்சேலாகே கெதாரும்புற கெதா
ரிசிரி (கல்கெதா)
பண்டார, குலதங்க திலாநாயக்க முதியன்சேலாகே சந்திர
சோம (அனூராதபுரம் மேற்கு)
பண்டாரநாயக்க, சாமுவெல் டபல் (கம்பஹ)

பண்டாரநாயக்க, திருமதி சிறிமாவோ ரத்வத்தே டயஸ் (அத்தனகல்ல) [1980 ஒக்டோபர் 16 ஆம் தேதி பாராளுமன்றத் தீர்மானத்தின் பிரகாரம் வெளியேற்றம்]

பண்டாரநாயக்க, பிரியதர்சி அனூர சொலமன் டயஸ் (நுவரெலிய-மஸ்கெலிய இரண்டாம் அங்கத்தவர்)

பத்திரனகே, பெந்தொட்ட நிச்சத் த சில்வா (அக்மமன) [இடைத்தேர்தல்: 18 மே 1983]

பத்மநாதன், திருமதி ரங்கநாயகி (பொத்துவில்) [நியமனம்: 20 நொவம்பர் 1980]

பஸ்தியன், அனூர (கொழும்பு மேற்கு) [இடைத்தேர்தல்: 21 மார்ச் 1978]

பியதாச, சுதுவெலி கொங்கே (மாத்தறை)

பிரான்சில்கு, சோமாதன தொன் (முல்கிரிகல) [இராஜினாமா: 10 பெப்ரவரி 1983]

பிரேமசந்திர, கமலத் மொஹொட்டிகே (மாவத்தகம)

பிரேமதாச, ரணசிங்ஹ (கொழும்பு மத்தி முதலாம் அங்கத்தவர்)

பிரேமாதன், மிரிஹானகே தொன் (அவிசாவளை)

பிலபிற்றிய அபேர்தன பண்டார ஹோத் (கலவான) [ஆசனம் வெற்றிடமாக்கல்: 5 ஜனவரி 1979; நியமனம்: 17 ஜனவரி 1979; இராஜினாமா: 15 ஜனவரி 1981]

புஞ்சிநிலமே, கம்கமுவே விதானலாகே (இரத்தினபுரி)

புஞ்சிபண்டார, ரத்நாயக்க முதியன்சேலாகே (மொனராகலை)

பெர்னாண்டோ, வைத்திய கலாநிதி சிறிகாத்தகே நெவில் ஆதர் (பாணந்துறை) [இராஜினாமா: 23 டிசம்பர் 1981]

பெர்னாண்டோ, நிக்கல் டென்சில் (நீர்கொழும்பு)

பெர்னாண்டோ, ரிரோன் லில் டிலரானோ (மொறட்டுவ)

பெரேரா, எல்லுப்பிட்டிய முதியன்சேலாகே பிற்றர் போல் (கடுவெல) [நியமனம்: 2 ஜூலை 1983]

பெரேரா, ஒவ்ற்றிகலகே சோமதாச (புளத்திங்கன) [இராஜினாமா: 2 பெப்ரவரி 1983]

பெரேரா, கசதோறுகே வின்சன்ற் (யட்டியாந்தோட்டை)

பெரேரா, மத்திவ் வின்சன்ற் (கொழும்பு வடக்கு)

பெரேரா, மல்லவாரச்சிகே காமினி ஜயவிக்கம (கட்டுகம்பளை)

பெரேரா, மஹப்பட்டபெந்திகே ஜோசப் மைக்கல் (ஜா-எல)

பெரேரா, மைக்கல் பெஸ்ரஸ் வென்சிலோஸ் (வென்னப்புவ)

பெலிகம்மன, ரத்நாயக்க முதியன்சேலாகே சந்திரசேன ரத்நாயக்க (மாவனல்ல) [இறப்பு: 20 செப்ரெம்பர் 1980]

பொன்சேகா, கம்பொலகே பத்மின் (பாணந்துறை) [நியமனம்: 20 ஜனவரி 1982; இராஜினாமா: 10 பெப்ரவரி 1983]

10

மசிந்தசோம, கமகே தொன் (கெக்கிராவ)

மத்திவ், களுவாதேவகே சிறில் (களனி)

மத்திவ், களுவாதேவகே நந்த (கொலன்ன)

மல்லிமாரச்சி, வீரசிங்ஹ (கொலன்னுவ)

மல்லராஜாரச்சி, தொன் எட்வின் (கம்புறுபிட்டிய) [இராஜினாமா: 19 நொவம்பர் 1979]

மன்ஸூர், அப்துல் நஸ்ஸாக் (கல்முனை)

மஹ்மூப், முஹம்மத் இல்தார் ஹாஜியாச் (முனார்)

முத்தெட்டுவெகம, சாத்சந்திர (கலவான) [இடைத்தேர்தல்: 12 ஜனவரி 1981]

முனசிங்ஹ, அனில்குமார் (மத்துகம) [இடைத்தேர்தல்: 18 மே 1983]

முஹம்மத், முஹம்மத் ஹனீபா (பொறளை)

மெண்டிஸ், விஜயபால (கட்டான)

ய

யோகேஸ்வரன், வெற்றிவேலு (யாழ்ப்பாணம்) [ஆசனம் காலியாதல்: 22 ஒக்டோபர் 1983]

ர

ரணசிங்க, திருமதி சுனேத்ரா (நெஹிலை) [இடைத்தேர்தல்: 11 நொவம்பர் 1977]

ரணதுங்க, சந்திரதாஸ (மாவனல்ல) [நியமனம்: 20 நொவம்பர் 1980]

ரணராஜ, ஷேர்ன் (செங்கடகல)

ரத்னாயக்க, திருமதி ரத்னாயக்க முதியன்சேலாகே அமராவதி பியசிலி (வாரியப்பொல)

ரத்னாயக்க, ரத்னாயக்க முதியன்சேலாகே கருபண்டா (பண்வெஸ்நவா)

ராஜகருணா, ராஜகருணா மொஹொட்டி அப்புஹாமிலாகே சாத்சந்திர (தொம்பே)

ராஜபக்ஷ, காமினி (தெல்தெனிய)

ல

லீலாரத்ன, ஹெற்றியாரச்சிகே தொன் லூற்றஸ் (சேருவில்) லொக்குகே, காமினி குலவன்ச (கெஸ்பாவ) [இடைத்தேர்தல்: 18 மே 1983]

லொக்குபண்டார, ஹோத் முதியன்சேலாகே ஆரியவர்தனகே (கல்கமுல)

லொக்குபண்டா, விஜேசிங்ஹ ஜயவீர முதியன்சேலாகே (ஹப்புத்தளை)

வ

வடிகமங்காவ, அசோக (ஆனமடுவ) [இடைத்தேர்தல்: 7 மே 1980],

வடிகமங்காவ, அபேசிங்ஹ ஹோத் முதியன்சேலாகே சத்தா திஸ்ஸ (ஆனமடுவ) [தேர்தல் செல்லுபடியற்றதாக்கல்: 18 பெப்ரவரி 1980]

வணிகசேகா, ஹரிஷ் (ஹக்மன) [இராஜினாமா: 10 பெப்ரவரி 1983]

வணிகரத்ன, ஆஹன கப்புகே தொன் (தொனியகல)

வலகம்பாகு, ராஜபிரிய தயாரத்ன (மிஹிந்தலை)

வன்னிநாயக்க, வன்னிநாயக்க முதியன்சேலாகே ஹோத் பண்டா (நிக்கவரட்டிய)

விக்கமசிங்ஹ கோவின்கே விமல் பத்மசிறி (எஹலியகொட) [நியமனம், 10 பெப்ரவரி 1984]

விக்கமசிங்ஹ, தயானந்த அபேவர்தன (அக்ரூஸ்ஸ)

விக்கமசிங்ஹ, ரணில் (பிரகம)

விக்கமதிலக்க, எட்வட் டயஸ் (பத்தேகம) [இறப்பு: 29 நொவம்பர் 1980]

விக்கிரமதிலக்க, சாள்ஸ் டயல் (பத்தேகம) [நியமனம்: 6 பெப்
 ருவரி 1981; இறப்பு: 1 ஏப்ரில் 1981]
 விஜயரத்ன, கலாநிதி நிலங்க பராக்ரம (தெனிகம)
 விஜேகுணரத்ன, சமரவீரமுதலிகே தொன் ரெஜினோல்ட்
 வலன்டைன் (மத்தகம) [இராஜினாமா: 10 பெப்ரவரி
 1983]
 விஜேகோன், உக்குபண்டா (தம்பதெனிய)
 விஜேசிபி, ரன்கெத்தகே பிரேமசத்திர (ஹாரிஸ்பத்தவ இரண்
 டாம் அங்கத்தவர்)
 விஜேசுங்க, டிக்கிரி பண்டா (உடுவ்வா)
 விஜேமான்ன, வின்சன்ற் வியனோல்ட் (கருத்தறை) [இராஜி
 மூமா: 10 பெப்ரவரி 1983; இடைத்தேர்தலில் மீண்டும்
 தெரிவு: 18 மே 1983]
 விஜேரத்ன, பண்டா ஜம்புகஹபிற்றிற்கேகெதா (லக்கல)
 விஜேரத்ன, மஹேந்திர சாகிங்ஹ (மீரிகம)
 வீரசிங்ஹ, புலக்தண்டாவே ஜினதாச (தங்கல்ல) [இராஜி
 மூமா: 10 பெப்ரவரி 1983; இடைத்தேர்தலில் மீண்டும்
 தெரிவு: 18 மே 1983]
 வெலகெதா, டிக்கிரிபண்டா (குருணாகல்)
 வேரப்பிற்றிய, டிக்கிரி பண்டா (பாத்ததும்பறை)
 வைத்யரத்ன, நோமன் ஜேம்ஸ் (பலப்பிட்டிய)

ஐ

ஜகத்சேன, மாதுவ ஹேவா குசுமசத்திர (அம்பலாங்கொடை)
 [இடைத்தேர்தல்: 18 மே 1983; மரணம்: 5 ஜூலை 1984]
 ஜயக்கொடி, கமலவாண குமாரசிங்க (மஹற) [இடைத்தேர்
 தல்: 18 மே 1983]
 ஜயக்கொடி, லக்ஷ்மன் (அத்தனகல்ல) [நியமனம்: 17 டிசம்பர்
 1980]
 ஜயக்கொடி, ஜயக்கொடி ஆர்ச்சிகே தொன் கனில் ரஞ்ஜன்
 (பொல்கஹவெல)

ஜயசிங்ஹ, டொனல்ட் ஜெல்டன் (வத்தனை) [இறப்பு: 9 செப்
 ரம்பர் 1979]
 ஜயசிங்க, நாணயக்கார அட்டுருகமகே ஸ்ரீபன் த சிலவா
 (தெலிவனை) [இறப்பு: 26 செப்ரெம்பர் 1977]
 ஜயசூரிய, காமினி நத்த (ஹோமாகம)
 ஜயதிலக்க, லயனல் (குளியாப்பிட்டிய)
 ஜயதிலக்க, ஜயதிலக்க ஹிடிஹாமி அப்புஹாமிலாகே ஆரிய
 ரத்ன (திவுலப்பிட்டிய)
 ஜயவர்த்தன, மஹாபாலகே தொன் ஹென்றி (கடுவெல)
 [இராஜினாமா: 30 மே 1983]
 ஜயவர்த்தன, ஜூலியஸ் நிச்சட் (கொழும்பு மேற்கு) [சனநி
 பதிப் பதவியைப் பொறுப்பேற்றல்: 4 பெப்ரவரி 1978]
 ஜயவிக்கரம, வோல்டர் ஜியொப்பிரி மொண்டேரு (வெலிகம)
 ஜலால்தீன், முஹம்மத் அலியார் முஹம்மத் (பொத்துவில்
 முதலாம் அங்கத்தவர்) [தெரிவு: 12 செப்ரெம்பர் 1977;
 பாராளுமன்றத் தீர்மானத்தின்படி வெளியேற்றம்: 25
 பெப்ரவரி 1983]

ஹ

ஹமீத் அப்துல் காதிர் ஷாஹுல் (ஹாரிஸ்பத்தவ முதலாம்
 அங்கத்தவர்)
 ஹூருள்ளே, எட்வின் லொக்குபண்டா (ஹொரவப்பொத்
 தனை)
 ஹெற்றியாரச்சி, இத்திரதாச (ஹொறன)
 ஹேரத், சிறிசேன பண்டா (ஹிரியால) [மரணம்: 6 ஜூன்
 1983]
 ஹேரத், வைத்தியகலாநிதி சிவுரத்ன யாப்ப பண்டா சேரி
 சிங்ஹ பண்டா (ஹிரியால) [நியமனம்: 19 ஜூலை 1983]
 ஹேரத், திருமதி துணுதிலக்க முதியன்சேலாகே நேணுகா
 மெனிக்கே (வலப்பன)
 ஹேரத், வன்னிஹாமி யசபால (அனுராதபுரம் கிழக்கு)
 ஹேரத், ஜேம்ஸ் எட்வட் ஹால்ட் (நாத்தாண்டிய)

இலங்கைச் சனநாயக சோசலிசக் குடியரசு

சனநாயக

மென்மை தங்கிய ஜூனியல் நிச்சட் ஜயவர்தன

அமைச்சரவை

பிரதம அமைச்சரும், உள்நாட்டி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்

பொது நிர்வாக அமைச்சரும் பெருந்தோட்டத் தொழில்கள் அமைச்சரும்

சமூக சேவைகள் அமைச்சர் ...

கலாசார அலுவல்கள் அமைச்சர் ...

போக்குவரத்து அமைச்சரும் போக்குவரத்துச் சபைகள் அமைச்சரும் தனியார் பஸ் போக்குவரத்து அமைச்சரும்

கிராம அபிவிருத்தி அமைச்சர் ...

தொழில் அமைச்சர் ...

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உணவு, கூட்டுறவு அமைச்சரும்

புடைவைக் கைத்தொழில் அமைச்சர் ...

வெளிநாட்டலுவல்கள் அமைச்சர் ...

உள்நாட்டலுவல்கள் அமைச்சர் ...

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் அமைச்சர் ...

தபால், தந்திப் போக்குவரத்து அமைச்சர் ...

நிதி அமைப்புத்திட்ட அமைச்சர் ...

காணி, காணி அபிவிருத்தி அமைச்சரும், மகாவலி அபிவிருத்தி அமைச்சரும்

பாராளுமன்ற அலுவல்கள், விகிதாசூலித்துறை அமைச்சரும் பிரதம அரசாங்க கொறடாவும்

தேசிய பாதுகாப்பு அமைச்சர் ...

நீதி அமைச்சர் ...

கடற்றொழில் அமைச்சர் ...

கிராமிய தொழில்துறை அபிவிருத்தி அமைச்சர் ...

இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்

இராஜாங்க அமைச்சர் ...

பிரதேச அபிவிருத்தி அமைச்சர் ...

ககாதார அமைச்சர் ...

மாதர் அலுவல்கள், போதனா வைத்தியசாலைகள் அமைச்சர்

இலாகா இல்லா அமைச்சர் ...

வந்தக, கப்பற்றுறை அமைச்சர் ...

மாண்புமிகு ரணசிங்க பிரேமதாச

மாண்புமிகு லோல்டர் ஜியோபிரி மொண்டேகு ஜயவிக்ரம

மாண்புமிகு துவரபகா றேவாலாகே அசோக மஹாதாம கருணாதன்

மாண்புமிகு எட்வின் லொக்குபண்டார ஸ்ரூள்னே

மாண்புமிகு முஹம்மத் ஹனீபா முஹம்மத்

மாண்புமிகு ஐரின் மிமலா கன்னங்கா

மாண்புமிகு சிறில் பிந்து ஜயதிலக்க செனேவிரத்ன

மாண்புமிகு காமனி நந்த ஜயசூரிய

மாண்புமிகு விஜயபால மெண்டிஸ்

மாண்புமிகு அப்துல் காதிர் ஷாஹுல் ஹமீத்

மாண்புமிகு கணபதிப்பிள்ளை வில்லியம் தேவநாயகம்

மாண்புமிகு கருவாதேவகே சிறில் மத்திவ்

மாண்புமிகு டிக்கிரி பண்டா விஜேதுங்க

மாண்புமிகு ரெணல்ட் ஜோசப் சொட்பிரி த மெல்

மாண்புமிகு லயனல் காமனி திலாநாயக்க

மாண்புமிகு மத்திவ் வின்சன்ட் பெரோ

மாண்புமிகு லலித் வில்லியம் அத்துலத் முதலி

மாண்புமிகு நிலங்க பராக்ரம விஜயரத்ன

மாண்புமிகு மைக்கல் பெஸ்ரஸ் வென்சிஸ்லோஸ் பெரோ

மாண்புமிகு செளமியமூர்த்தி தொண்டமான்

மாண்புமிகு ரணில் வீக்ரமசிங்க

மாண்புமிகு கலாநிதி மஹா அமரசிங்ககே ஆனந்ததில்லை த அல்விஸ்

மாண்புமிகு செல்வையா இராசதுரை

மாண்புமிகு வைத்தியகலாநிதி ரஞ்ஜித் கணிஷ்க பராக்ரம அத்தபத்து

மாண்புமிகு கனேசுரா ரணசிங்க

மாண்புமிகு அஸ்ஸாஜ் முஹம்மத் அப்துல் பாகிர் மாகிர்

மாண்புமிகு மாத்தறகே சிறிசேன அமரசிநி

அமைச்சரவையில் இல்லா அமைச்சர்கள்

அமைச்சர்
அமைச்சர்
அமைச்சர்
அமைச்சர்

... திரு. ரிகிரி பண்டா வேரடிற்றிய
... திரு. ஜேம்ஸ் எட்வட் ஹால் ஹோத்
... திரு. லயனல் ஜயதிலக்க
... திரு. விஜேசிங்ஹ ஜயவீர முதியன்சேலாகே லொக்கு
பண்டா

[பாதுகாப்பு அமைச்சினதும் திட்டச் செயற்படுத்தல் அமைச்சினதும் ஜனநாயக தோட்ட அபிவிருத்தி அமைச்சினதும் அரசு பெருந்தோட்ட அமைச்சினதும் உயர் கல்வி அமைச்சினதும் மின்சக்தி எரிபொருள் அமைச்சினதும் விடயங்களை யும் பணிகளையும் சனாதிபதி தாமே பொறுப்பேற்றுள்ளார்.]

Faint, illegible text in a table format, likely a list of names and titles, possibly related to the government or a specific organization mentioned in the header.

மாவட்ட அமைச்சர்கள்

மாவட்ட அமைச்சர், கொழும்பு	... திரு. வீரசிம்ஹ மல்லிமாரச்சி
மாவட்ட அமைச்சர், கம்பஹ	... திரு. ஜயதிலக்க ஹிற்றிஹாமி அப்புசாமலாகே ஆரியர்தன் ஜயதிலக்க
மாவட்ட அமைச்சர், களுத்துறை	... திரு. இந்நிரதாச ஹெற்றியாரச்சி
மாவட்ட அமைச்சர், கண்டி	... திரு. வீரஞ்சிய திலாநாயக்க முதியன்சேலாகே புஞ்சிபண்டா திலாநாயக்க
மாவட்ட அமைச்சர், மாத்தளை	... திரு. காரப்பேறு விஜேதங்க ராஜபக்ஷ முதியன்சேலா ஏக்க நாயக்க
மாவட்ட அமைச்சர், துவரேவியா	... திருமதி துணுதிலக்க முதியன்சேலாகே நேணுகா மெனிக்கே ஹேரத்
மாவட்ட அமைச்சர், காவி	... திரு. லொக்குமகே ரூபசேன கருணாதிலக்க
மாவட்ட அமைச்சர், மாத்தறை	... திரு. சீர்த்திசேன சந்திரதாச அபேவிக்கரம்
மாவட்ட அமைச்சர், ஹம்பாந்தோட்ட	... வைத்தியகலாநிதி படபெற்றி மத்தம பதுகே சிறில்
மாவட்ட அமைச்சர், குருணாகல்	... திரு. மல்லவாரச்சிகே காமினி ஜயவிக்கரம் பெரேரா
மாவட்ட அமைச்சர், புத்தளம்	... திரு. வன்னிநாயக்க முதியன்சேலாகே ஹேரத்பண்டா வன்னிநாயக்க
மாவட்ட அமைச்சர், அனுராதபுரம்	... திரு. குலதங்க திலாநாயக்க முதியன்சேலாகே சந்திரசோம பண்டார
மாவட்ட அமைச்சர், பொலன்னறுவை	... திரு. அப்புஹாமிகே டிங்கிரி பண்டா ஏக்கநாயக்க
மாவட்ட அமைச்சர், கேகாலை	... திரு. நிலங்க ஆரச்சிலாகே செனெவிர்தன்
மாவட்ட அமைச்சர், இரத்தினபுரி	... திரு. களுவாதேவகே நந்த மத்திவ்
மாவட்ட அமைச்சர், பதுளை	... திரு. ரத்யைக்க முதியன்சேலாகே அப்புஹாமி
மாவட்ட அமைச்சர், மொனராகலை	... திரு. ரத்யைக்க முதியன்சேலாகே அபேகோன்
மாவட்ட அமைச்சர், திருகோணமலை	... திரு. ஹேவா கஜமன் பத்தினிகே நெல்சன்
மாவட்ட அமைச்சர், அம்பாறை	... திரு. பெற்றிகிரிகே தயார்தன்
மாவட்ட அமைச்சர், மட்டக்களப்பு	... திருமதி ரங்கநாயகி பத்மநாதன்
மாவட்ட அமைச்சர், மன்னார்	... ஜனப் முஹம்மத் இஹ்தார் ஹாஜியார் மஹ்னுப்
மாவட்ட அமைச்சர், வவுனியா	... திரு. கமகே தொன் மஹிந்தசோம
மாவட்ட அமைச்சர், முல்லைத்தீவு	... ஜனப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர்
மாவட்ட அமைச்சர், யாழ்ப்பாணம்	... திரு. உக்குபண்டா விஜேகோன்

பிரதி அமைச்சர்கள்

பாதுகாப்புப் பிரதி அமைச்சர்	... திரு. லலித் வில்லியம் அத்துலத் முதலி
ஜனநாயக அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. ஜேம்ஸ் எட்வட் ஹால்ட் ஹோரத்
நீதி, அமைப்புத் திட்டப் பிரதி அமைச்சர்	... ஜனாப் முஹம்மத் ஹனீபா முஹம்மத் நயினா மரிக்கார்
திட்டச் செயற்படுத்தற் பிரதி அமைச்சர்	... திரு. டிங்கிரி பண்டா வெல்கெதா
உள்நாட்டலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. பொலவத்தே சமரவீர ஆர்ச்சிலாகே பேஸி சமரவீர
பெருந்தொட்டத் தொழில்கள் பிரதி அமைச்சர்	... திரு. அலிக் அலுவிஹாரே
சமூகசேவைகள் பிரதி அமைச்சர்	... திரு. ஜசெந்து வியன சிறிசேன
கலாசார அலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. வீரகோன் முதியன்செலாகே கெதா கும்புரே கெதா டிங்கிரி பண்டா
போக்குவரத்துப் பிரதி அமைச்சர்	... திரு. ஹிரிபிற்றியகே குலாத்ன
மின்சக்தி, எரிபொருள் பிரதி அமைச்சர்	... திரு. பெற்றிகிரிகே நயாரத்ன
உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாணப் பிரதி அமைச்சர்	... திரு. பேமசந்திர இம்புலான
மகாவலி அபிவிருத்திப் பிரதி அமைச்சர்	... ஜனாப் முஹம்மத் லெப்பை மரிக்கார் அபுசாவி
தொழிற் பிரதி அமைச்சர்	... திரு. மஹபட்டபெந்திகே ஜோசப் மைக்கல் பெரோ
விவசாய அபிவிருத்தி ஆராய்ச்சி பிரதி அமைச்சர்	... திரு. கனில் சுபசிறி அபேசந்தா
தபால், தந்திப் போக்குவரத்துப் பிரதி அமைச்சர்	... ஜனாப் முஹம்மத் அலீ அஹ்மத் அப்துல் மஜீத்
புடைவைக் கைத்தொழிற் பிரதி அமைச்சர்	... திரு. ரத்னாயக்க முதியன்செலாகே தர்மதாச பண்டா
வெளிநாட்டலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. நிரோன் லை டிலாநோ பெர்னாண்டோ
கைத்தொழில் அலுவல்கள் பிரதி அமைச்சர்	... திரு. நிக்கலஸ் டென்சிஸ் பெர்னாண்டோ
நீதிப் பிரதி அமைச்சர்	... திரு. ஷெல்டன் ரணராஜ
உணவு, கூட்டுறவுப் பிரதி அமைச்சர்	... திரு. ராஜகருணா மொஹொட்டி அப்புஹாயிலாகே சாத் சந்திர ராஜகருணா
இராசாங்கப் பிரதி அமைச்சர்	... திரு. சந்திரா கருணாத்ன
காணி, காணி அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. அதிகாரி முதியன்செலாகே சோமபால அதிகாரி
இளைஞர் அலுவல்கள், தொழில்வாய்ப்புப் பிரதி அமைச்சர் திரு. காமினி அத்துகோரன
கிராமிய தொழில்துறை அபிவிருத்திப் பிரதி அமைச்சர் திரு. சுதுவெனி கொந்தகே பியதாச
உயர்கல்விப் பிரதி அமைச்சர்	... திரு. அத்தநாயக்க முதியன்செலாகே ரம்பண்டா அத்த நாயக்க
பொது நிர்வாகப் பிரதி அமைச்சர்	... திரு. ஹரிந்திர ஜயந்தி கொறயா
கடற்றொழில் பிரதி அமைச்சர்	... திரு. கம்ளத் மொஹொட்டிகே பிரேமசந்திர
கல்விப் பிரதி அமைச்சர்	... திரு. வீரவன்னி முதியன்செலாகே சமரவீர
நெடுஞ்சாலைகள் பிரதி அமைச்சர்	... திரு. சோமவீர விஜேசினக் அலவத்துவல
போக்குவரத்துச் சபைகள் பிரதி அமைச்சர்	... திரு. ஹோரப்பண்டா அபேரத்ன
கிராம அபிவிருத்திப் பிரதி அமைச்சர்	... ஜனாப் மீரா லெப்பை அஹ்மத் பரீத்
தனியார் பஸ் போக்குவரத்துப் பிரதி அமைச்சர்	... திரு. ரத்னாயக்க முதியன்செலாகே புஞ்சி பண்டா கவித்தன
சுகாதாரப் பிரதி அமைச்சர்	... திரு. முஹந்திரம்லாகே சந்திரசேக்கர கண்கந்த
பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறைப் பிரதி அமைச்சர்	... திரு. மிரிஹானகே தொன் பிரேமாத்ன
பாதுகாப்புப் பிரதி அமைச்சர்	... திரு. அனூர பஸ்தியன்
பிரதேச அபிவிருத்திப் பிரதி அமைச்சர்	... திரு. தொன் வின்சன்ட் டயல்
மாதர் அலுவல்கள், போருண வைத்தியசாலைகள் பிரதி அமைச்சர்	... திரு. கம்கமுலே விதானலாகே புஞ்சிநிலமே
அரசு பெருந்தொட்டப் பிரதி அமைச்சர்	... திரு. வின்சன்ட் வியனோல்ட் விஜேமான்ன
வர்த்தக, கப்பற்றுறைப் பிரதி அமைச்சர்	... திரு. மகேந்திர கராசிங்ஹ விஜேரத்ன

தலைவர் குழாம்

திரு. வி. ஜ. மு. லொக்குபண்டார

திருமதி ரேணுகா ஹேரத்

திரு. பூ. பி. விஜேகோன்

திரு. மைத்திரிபால சேனநாயக்க

பாராளுமன்றக் குழுக்கள்

தெரிவுக் குழு

திரு. ஈ. எல். சேனநாயக்க, சபாநாயகர் (தலைவர்)

திரு. ஆர். பிரேமதாச

திரு. எம். வினசன்ற் பெரேரா

வைத்திய கலாநிதி ரஞ்ஜித் அத்தபத்து

திரு. எஸ். தொண்டமான்

ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்

திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா

திரு. தினேஷ் குணவர்தன

திரு. அனூர பண்டாரநாயக்க

திரு. சரத் முத்தெட்டுவெகம

திரு. மைத்திரிபால சேனநாயக்க

சபைக் குழு

திரு. ஈ. எல். சேனநாயக்க, சபாநாயகர் (தலைவர்)

திரு. எம். வினசன்ற் பெரேரா

திருமதி சுனேத்ரா றணசிங்ஹ

திரு. வீரசிங்க மல்லிமாரச்சி

திரு. ஷெல்ரன் ரணராஜ

ஜனாப் எம். ஹலீம் இஷாக்

திரு. சுனில் ரஞ்ஜன் ஜயக்கொடி

திரு. அமரசிநி தொடங்கொட

திரு. நிச்சட் பத்திரண

திரு. அசோக்க வடிசுமங்காவ

நிலைக் கட்டளைகள் குழு

திரு. ஈ. எல். சேனநாயக்க, சபாநாயகர் (தலைவர்)

திரு. எம். நோமன் வைத்யரத்ன, பிரதிச் சபாநாயகரும்
குழுத் தலைவரும்

திரு. எட்மண்ட் சமரவிக்ரம, குழுப் பிரதித் தலைவர்

திரு. ஆர். பிரேமதாச

திரு. லலித் அத்துலத் முதலி

திரு. வி. ஜ. மு. லொக்குபண்டார

திரு. ஆனந்த தலநாயக்க

திரு. சரத் முத்தெட்டுவெகம

திரு. அனில் முணசிங்ஹ

பாராளுமன்ற அலுவல்கள் குழு

திரு. ஈ. எல். சேனநாயக்க, சபாநாயகர் (தலைவர்)

திரு. எம். நோமன் வைத்யரத்ன, பிரதிச் சபாநாயகரும்
குழுத் தலைவரும்

திரு. எட்மண்ட் சமரவிக்ரம குழுப் பிரதித் தலைவர்

திரு. ஆர். பிரேமதாச, பாராளுமன்றச் சபை முதல்வர்

திரு. அனூர பண்டாரநாயக்க, எதிர்க்கட்சி முதல்வர்

திரு. எம். வினசன்ற் பெரேரா, பிரதம அரசாங்கக்
கொறடாதிரு. லக்ஷ்மன் ஜயக்கொடி, எதிர்க்கட்சி பிரதம
கொறடா

திரு. எஸ். தொண்டமான்

திரு. வி. ஜ. மு. லொக்குபண்டார

திரு. ஹீந்திர கொறபா

திரு. சரத் முத்தெட்டுவெகம

திரு. தினேஷ் குணவர்தன

சிறப்புரிமைக் குழு

திரு. ஆர். பிரேமதாச (தலைவர்)

திரு. நோமன் வைத்தியரத்ன

திரு. லலித் அத்துலத்முதலி

திரு. எஸ். தொண்டமான்

ஜனாப் ஏ. சி. எஸ். ஹமீத்

திரு. ரிரோன் பெர்னாண்டோ

திரு. அனூர பண்டாரநாயக்க

திரு. சரத் முத்தெட்டுவெகம

திரு. சந்திர றணதுங்க

திரு. மைத்திரிபால சேனநாயக்க

பொதுமனுக் குழு

அல்ஹாஜ் எம். அப்துல் பாகிர் மாகார் (தலைவர்)

திரு. ஏ. எம். ஆர். பி அத்தையக்க

திரு. ரோகன் அபேகுணசேக்கா

ஜனாப் எம். ஹலீம் இஷாக்

திரு. மெரில் காரியவசம்

திரு. தினேஷ் குணவர்தன

கலாநிதி டபிள்யூ. தஹநாயக்க

திரு. சரத் முத்தெட்டுவெகம

திரு. சந்திர றணதுங்க

திரு. ஆர். பி. விஜேசிநி

அரசாங்க கணக்குக் குழு

திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க (தலைவர்)
 ஜனாப் எம். ஐ. உதுமாலெப்பை
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க
 திரு. சந்திர குமார விஜயகுணவர்தன
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. ஜி. பி. எஸ். த சில்வா
 திரு. நிச்சட் பத்திரன
 திரு. சரத் முத்தெட்டுவேகம
 திரு. ஆர். பி. விஜேசிநி

அரசாங்க முயற்சிகள் குழு

திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க (தலைவர்)
 திரு. மகேந்திர விஜேரத்ன
 திரு. ரோஹான் அபேகுணசேக்கர
 ஜனாப் எம். ஹலீம் இஷ்ராக்
 திரு. மெரில் காரியவசம்
 திரு. தினேஷ் குணவர்தன
 திரு. பெனட் குணசேக்கர
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. ஈ. பி. போல் பெரோரா
 திரு. தயாரத்ன வலகம்பாரு

சட்டவாக்க நிலைக் குழுக்கள்**நிலைக்குழு "ஏ"**

திருமதி சுனேத்ரா ரணசிங்ஹ
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க
 திரு. எச். ஜி. பி. நெல்சன்
 ஜனாப் எம். எல். அஹ்மத் பரித்
 திரு. ஹரீந்திர கொறயா
 திரு. சந்திரா கண்கந்த
 திரு. ரிரேன் பெர்னாண்டோ
 ஜனாப் ஜாபிர் ஏ. காதர்
 திரு. மேர்வின் ஜே. குறே
 திரு. தினேஷ் குணவர்தன
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. எஸ். டி. பண்டாரநாயக்க
 திரு. அனில் முனசிங்ஹ
 திருமதி அமராவதி பியசிலி சந்தநாயக்க
 திரு. ஆர். எம். கே. பி. சந்தநாயக்க
 திரு. மகேந்திர விஜேரத்ன
 திரு. ஆர். பி. விஜேசிநி
 திருமதி தயா சேபாவி சேனாதிர

நிலைக்குழு "பி"

திரு. ஆரியரத்ன ஜயதிலக்க
 திரு. எச். பி. வன்னிநாயக்க
 திரு. எச். பி. அபேரத்ன
 திரு. எஸ். டபிள்யூ. அலவத்தவால
 திரு. பி. பி. கவிரத்ன
 ஜனாப் எம். ஹலீம் இஷ்ராக்
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க
 திரு. கமல் ஜயக்கொடி
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 சேல்வி சிறியாணி டனியல்
 திரு. ஜி. வி. எஸ். த சில்வா
 திரு. அமரசிநி தொடங்கொட
 திரு. எஸ். டி. பண்டாரநாயக்க
 திரு. எச். டி. எல். லீலாரத்ன
 திரு. எச். எம். ஏ. லொக்குப்பண்டா
 திரு. தயாரத்ன வலகம்பாரு
 உலாநிதி விமல் விக்ரமசிங்ஹ
 திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா
 திரு. சேனராஜா சமநாயக்க
 திரு. மைத்திரிபால சேனநாயக்க

உயர்பதவி அபேட்சகர் தகுதி ஆய் தெரிக்குழு

திரு. ஆர். பிரேமதாச (தலைவர்)
 திரு. எஸ். தொண்டமான்
 கலாநிதி ஆனந்ததில்ல த அல்விஸ்
 வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து
 ஜனாப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர்
 திரு. ஹரீந்திர கொறயா
 திரு. ஜெல்ரன் ரணராஜ
 திரு. தினேஷ் குணவர்தன
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. சரத் முத்தெட்டுவேகம
 திரு. மைத்திரிபால சேனநாயக்க

பாராளுமன்ற அங்கத்தவர் திரு. ஆர். ஜி. சமநாயக்கவுக்கு

எதிரான குற்றச்சாட்டுக்களை விசாரிப்பதற்கான

தேரிக்குழு

திரு. காமினி திஸாநாயக்க (தலைவர்)
 வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து
 திரு. ஹரீந்திர கொறயா
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. அனில் முனசிங்ஹ

1972 இல் இருந்து 1977 வரை அவசரகால நிலைமையை நீடித்
ததில் அமைச்சர்களின் பொறுப்புப் பற்றி விசாரிப்பதற்கான

தெரிசூழ

திரு. ஆர். பிரேமதாசு (தலைவர்)
திரு. லலித் அத்துலத் முதலி
திரு. எம். வினசன்ற் பெரோரா
திரு. கே. டபிள்யு. தேவநாயகம்
திரு. ரணில் விக்ரமசிங்ஹ
ஜனாப் எம். எல். எம். அபூசாவி
திரு. ஹரிந்திர கொறயா

பாராளுமன்ற அங்கத்தினர் சம்பந்தமாகப் புதினப் பத்திரிகை

வெளியீடுகள் பற்றிய தெரிசூழ

கலாநிதி ஆனந்ததில்சு த அல்விஸ் (தலைவர்)
ஜனாப் எம். எல். அஹ்மத் பரீத்
திரு. லக்ஷ்மன் ஜயக்கொடி
திரு. ஈ. பி. போல் பெரோரா
திரு. சரத் முத்தெட்டுவேகம்
திரு. காமினி ராஜபக்ஷ
திரு. ஜினதாசு வீரசிங்ஹ

ஊரின்பத்துவ இரண்டாம் அங்கத்தவரது குற்றச்சாட்டுக்

கள் பற்றிய தெரிசூழ

திரு. ஆர். ஜே. ஜி. த மெல் (தலைவர்)
திரு. கே. டபிள்யு. தேவநாயகம்
திரு. பெஸ்ரஸ் பெரோரா
திரு. ரணில் விக்ரமசிங்ஹ
திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க
ஜனாப் ஜாபிர் ஏ. காதர்
திரு. லக்ஷ்மன் ஜயக்கொடி
திரு. அணில் முனசிங்ஹ

கம்பஹ அங்கத்தவரை ஸ்ரீ ச. க. இலிருந்து வெளியேற்றியது
பற்றிய தெரிசூழ

திரு. லலித் அத்துலத்முதலி (தலைவர்)
திரு. வீரசிங்ஹ மல்லிமராச்சி
திரு. ஹரிந்திர கொறயா
திரு. அமரசிநி தொடங்கொட
திரு. சந்திரா ரணசிங்க

மஹா இடைத்தேர்தல் பற்றிய தெரிசூழ

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)
திரு. பெஸ்ரஸ் பெரோரா
திரு. டி. பி. விஜேதுங்க
திரு. வி. ஜி. மு. ஸோக்ரூபண்டார
திரு. எம். டி. பிரேமரத்ன
திரு. எஸ். டி. பண்டாரநாயக்க

வாக்குரிமை, தேர்தல் பற்றிய தெரிசூழ

திரு. ஆர். பிரேமதாசு (தலைவர்)
திரு. லலித் அத்துலத் முதலி
திரு. எஸ். தொண்டமான்
திரு. காமினி திலாநாயக்க
திரு. கே. டபிள்யு. தேவநாயகம்
திரு. ரணில் விக்ரமசிங்ஹ
ஜனாப் எம். எல். எம். அபூசாவி
திரு. ஷெல்ரன் ரணராஜ
திரு. தினேஷ் குணவர்தன
திரு. அஹுர பண்டாரநாயக்க
திரு. சரத் முத்தெட்டுவேகம்
திரு. மைத்திரிபால சேனநாயக்க

சென்னை மருத்துவ கல்லூரி உட்குறிப்புகள்

சென்னை மருத்துவ கல்லூரி உட்குறிப்புகள்

1. சென்னை மருத்துவ கல்லூரி
2. மருத்துவ கல்லூரி
3. மருத்துவ கல்லூரி
4. மருத்துவ கல்லூரி

1. சென்னை மருத்துவ கல்லூரி
2. மருத்துவ கல்லூரி
3. மருத்துவ கல்லூரி
4. மருத்துவ கல்லூரி
5. மருத்துவ கல்லூரி

5. மருத்துவ கல்லூரி
6. மருத்துவ கல்லூரி
7. மருத்துவ கல்லூரி
8. மருத்துவ கல்லூரி

9. மருத்துவ கல்லூரி
10. மருத்துவ கல்லூரி

11. மருத்துவ கல்லூரி
12. மருத்துவ கல்லூரி
13. மருத்துவ கல்லூரி
14. மருத்துவ கல்லூரி
15. மருத்துவ கல்லூரி

16. மருத்துவ கல்லூரி
17. மருத்துவ கல்லூரி
18. மருத்துவ கல்லூரி
19. மருத்துவ கல்லூரி
20. மருத்துவ கல்லூரி
21. மருத்துவ கல்லூரி
22. மருத்துவ கல்லூரி
23. மருத்துவ கல்லூரி
24. மருத்துவ கல்லூரி

25. மருத்துவ கல்லூரி
26. மருத்துவ கல்லூரி

27. மருத்துவ கல்லூரி
28. மருத்துவ கல்லூரி
29. மருத்துவ கல்லூரி
30. மருத்துவ கல்லூரி
31. மருத்துவ கல்லூரி
32. மருத்துவ கல்லூரி
33. மருத்துவ கல்லூரி
34. மருத்துவ கல்லூரி
35. மருத்துவ கல்லூரி

ஆலோசனைக் குழுக்கள்

உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண ஆலோசனைக் குழு

- திரு. ஆர். பிரமேதாசு (தலைவர்)
- திரு. பி. கி. இம்புலான
- திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி
- ஜனாப் எம். ஈ. எச். மஹ்மூப்
- வைத்திய கலாநிதி பி. எஸ். பி. சி.நில்
- திரு. எச். பி. அபேர்தன்
- திரு. எம். டி. பிரமேர்தன்
- திரு. சந்திர குமார விஜயகுணவர்தன
- திரு. மைத்திரிபால சேனநாயக்க

நெடுஞ்சாலைகள் ஆலோசனைக் குழு

- திரு. ஆர். பிரமேதாசு (தலைவர்)
- திரு. எஸ். டபிள்யூ. அலவத்துவல
- திரு. ஆர். எம். அப்புஹாமி
- திரு. பி. தயார்தன்
- திரு. வீரசிங்ஹ மல்லிமாரச்சி
- திரு. வி. எல். விஜேமான்னன்
- திரு. மகேந்திர விஜேர்தன்
- திரு. தயார்தன் வலகம்பாகு
- திரு. மைத்திரிபால சேனநாயக்க

தேசிய பாதுகாப்பு பாதுகாப்பு ஆலோசனைக் குழு

- திரு. லலித் அத்துலத்முதலி (தலைவர்)
- திரு. பி. பி. வேபிந்றிய
- திரு. அனூர பஸ்தியன்
- திரு. ஜி. டி. மஹிந்தசோம
- திரு. ஜி. வி. புஞ்சிநிலமே
- திரு. ரிசேன் பெர்னாண்டோ
- திரு. ஜி. எம். பிரமேசந்திர
- திரு. லக்ஷ்மன் ஜயக்கொடி
- திரு. கனில் ரஞ்சன் ஜயக்கொடி
- திரு. அனூர பண்டாரநாயக்க

கிட்டச் செயற்படுத்தல் ஆலோசனைக் குழு

- திரு. டி. பி. வெல்கெதா (தலைவர்)
- திரு. ஆர். எம். அபேகோன்
- திரு. பு. பி. விஜேகோன்
- திரு. எஸ். டபிள்யூ. அலவத்துவல
- திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க
- திரு. மெரில் காரியவசம்
- திரு. எஸ். டி. பண்டாரநாயக்க
- திரு. சாத் முத்தெட்டவெகம
- கலாநிதி விமல் விசுமசிங்ஹ

உயர்கல்வி ஆலோசனைக் குழு

- திரு. ஏ. எம். ஆர். பி. அத்தநாயக்க (தலைவர்)
- திரு. ஆரியர்தன் ஜயதிலக்க
- திருமதி ஆர். பத்மநாதன்
- ஜனாப் எம். ஈ. எச். மஹ்மூப்
- திரு. பி. பி. கவிர்தன்
- திரு. ரேஹான் அபேகுணசேக்கரா
- கலாநிதி டபிள்யூ. தஹநாயக்க
- திரு. நிச்சர்ட் பத்திரான
- வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பி. ஹேரத்

ஜனதா தோட்டங்கள் அபிவிருத்தி ஆலோசனைக் குழு

- திரு. ஹரல்ட் ஹேரத் (தலைவர்)
- திரு. நோமன் வைத்யர்தன்
- திரு. ஆர். எம். அபேகோன்
- திரு. என். ஏ. செனெவிர்தன்
- திருமதி ரேணுகா ஹேரத்
- திரு. ஜே. எல். சிறிசேன
- திரு. லக்ஷ்மன் ஜயக்கொடி
- திரு. கே. விஞ்சன் பெரேரா
- திரு. ஏ. கே. டி. வணிகர்தன்

அரசு பெருந்தோட்ட ஆலோசனைக் குழு

- திரு. வி. எல். விஜேமான்னன் (தலைவர்)
- திரு. வி. ஜி. மு. லொக்குபண்டார
- திரு. சூப்பசேன கருணாதிலக்க
- ஜனாப் எம். எல். எம். அபுசாவி
- திரு. மகிந்த யாப்பா அபயவர்தன
- திரு. ஆர். எம். கருணார்தன்
- திரு. ரிச்சர்ட் பத்திரான
- திரு. அனில் முணசிங்ஹ
- திரு. ஆர். பி. விஜேசித்ரி

மின்சக்தி, எரிபொருள் ஆலோசனைக் குழு

- திரு. பி. தயார்தன் (தலைவர்)
- ஜனாப் எம். ஏ. அப்துல் மஜீத்
- திரு. சந்திரகுமார விஜயகுணவர்தன
- திரு. தினேஷ் குணவர்தன
- திரு. பெனட் குணசேக்கரா
- திரு. அமரசித்ரி தொடங்கொட்டகே
- திரு. ஆர். எம். புஞ்சிபண்டார
- திரு. எச். டி. எல். வீலார்தன்
- திரு. ஆர். பி. விஜேசித்ரி

பொது நிர்வாக ஆலோசனைக் குழு

திரு. மொன்ரேகு ஜயவிக்கிரம (தலைவர்)
 திரு. ஹரிந்திர கொறயா
 திரு. சூப்பசேன கருணாதிலக்க
 திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க
 திரு. பேஸி சமரவீர
 திரு. அமரசிநி தொடங்கொட
 திரு. தயானந்த விக்ரமசிங்ஹ
 திரு. மைத்திரிபால சேனநாயக்க

போக்குவரத்து ஆலோசனைக் குழு

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)
 திரு. எச். குலரத்ன
 ஜனாப் ஏ. சி. எஸ். ஹமீத்
 திரு. டி. வின்சன்ட் டயஸ்
 திரு. வசந்த உதயரத்ன
 ஜனாப் எம். ஐ. உதுமாலெப்பை
 திரு. ஜே. எம். குமாரதாச
 திரு. ஈச்சட் பத்திரான
 திரு. ஆர். பி. விஜேசிநி

பெருந்தோட்டத் தொழில்கள் ஆலோசனைக் குழு

திரு. மொன்ரேகு ஜயவிக்கிரம (தலைவர்)
 திரு. அலிக் அலுவிஹாரே
 திரு. ஹால்ட் ஹேரத்
 திரு. ஆர். எம். அப்புகாமி
 திரு. கே. அபேவிக்கிரம
 திரு. காமினி அத்துகோறள
 திரு. மெரில் காரியவசம்
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. அமரசிநி தொடங்கொட

போக்குவரத்துச் சபைகள் ஆலோசனைக் குழு

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)
 திரு. எச். பி. அபேரத்ன
 ஜனாப் எம். ஈ. எச். மஹேசூப்
 திரு. அலிக் அலுவிஹார
 திரு. சந்திரா கண்கந்த
 திரு. மஹிந்த யாப்பா அபேவர்தன
 திரு. டபிள்யூ. எம். கருணரத்ன
 திரு. கே. வின்சன்ட் பெரேரா
 திரு. அனில் முனசிங்ஹ

சமூகசேவைகள் ஆலோசனைக் குழு

திரு. என். எச். ஏ. எம். கருணரத்ன (தலைவர்)
 திரு. ஜே. எல். சிறிசேன
 திரு. எட்மன்ட் சமரவிக்கிரம
 திரு. இந்திரதாச ஹெட்டிஆராச்சி
 திரு. சந்திரபூபாச விஜயகுணவர்தன
 திரு. கமல் ஜயக்கொடி
 திரு. நிச்சட் பத்திரான
 திரு. சந்திர ரணதுங்க
 திரு. அசோக்க வடிகமங்காவ

தனியார் பஸ் போக்குவரத்து ஆலோசனைக் குழு

ஜனாப் எம். எச். முஹம்மத் (தலைவர்)
 திரு. பி. பி. கவிரத்ன
 திரு. எட்மன் சமரவிக்கிரம
 திரு. எஸ். எஸ். அபேசுந்தர
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்
 திரு. அமரசிநி தொடங்கொட
 திரு. காமினி லொக்குகே
 திரு. ஜே. ஜி. விஜேரத்னபண்டா
 திரு. ஜினதாச வீரசிங்ஹ

கலாசார அலுவல்கள் ஆலோசனைக் குழு

திரு. ஈ. எல். பி. ஹூரூள்ளே (தலைவர்)
 திரு. டபிள்யூ. எம். ஜி. பி. பண்டா
 திரு. வி. ஜி. மு. லொக்குபண்டா
 திரு. பி. சி. இம்புலான
 திரு. பி. பி. கவிரத்ன
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. ஆர். எம். கே. பி. ரத்னாயக்க
 திரு. காமினி ராஜபக்ஷ
 திரு. தயாரக்ன வலகம்பாரு

விவசாய அபிவிருத்தி ஆராய்ச்சி ஆலோசனைக் குழு

திரு. காமினி ஜயசூரிய (தலைவர்)
 திரு. எஸ். எஸ். அபேசுந்தர
 திரு. டபிள்யூ. பி. பி. திஸாநாயக்க
 திரு. எச். ஜி. பி. நெல்சன்
 திரு. ஜயவிக்கிரம பெரேரா
 திரு. ஆர். எம். தர்மதாச பண்டா
 செல்வி சிறியாணி டானியல்
 திரு. ஜி. வி. எஸ். த சில்வா
 திரு. அனில் முனசிங்ஹ

கிராம அபிவிருத்தி ஆலோசனைக் குழு

திருமதி விமலா கன்னங்கர, எம். பி. ஈ. (தலைவர்)
 ஜனாப் எம். எல். அஹ்மத் பரீத்
 திரு. ஆரியரத்ன ஜயதிலக்க
 திரு. ஜி. எம். பிரேமசந்திர
 திரு. கே. ஆனந்த குலரத்ன
 திரு. கமல் ஜயக்கொடி
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. எச். டி. எல். லீலாரத்ன
 திரு. ஏ. கே. டி. வணிகரத்ன

தொழில் ஆலோசனைக் குழு

திரு. சி. பி. ஜே. செனெவிரத்ன (தலைவர்)
 திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா
 திரு. டபிள்யூ. பி. பி. திலாநாயக்க
 திரு. வீரசிங்க மல்லிமாராச்சி
 திரு. எஸ். எஸ். அபேசந்தர
 திரு. மகேந்திர விஜேரத்ன
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. சரத் முத்தெட்டுவேகம
 திரு. சௌராஜா சமரநாயக்க

சுகாதார ஆலோசனைக் குழு

வைத்தியகலாநிதி ரஞ்ஜித் அத்தபத்து (தலைவர்)
 திரு. சந்திரா கணகந்த
 திரு. நோமன் வைத்யரத்ன
 திருமதி சுனேத்ரா ரணசிங்க
 திரு. வி. ஜி. மு. லொக்குபண்டார
 வைத்திய கலாநிதி பி. எம். பி. சிறில்
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. அனூர பண்டாரநாயக்க
 வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பி. ஹேரத்

புடைவைக் கைத்தொழில் ஆலோசனைக் குழு

திரு. விஜயபால மெண்டிஸ் (தலைவர்)
 திரு. ஆர். எம். தர்மதாச பண்டா
 திரு. ஈ. பி. போல் பெரேரா
 ஜனாப் எம். ஹலீம் இஷாக்
 திரு. பெனட் குணசேக்கரா
 திரு. காமினி ராஜபக்கஷ
 திரு. ஏ. கே. டி. வணிகரத்ன
 திரு. ஜினதாச வீரசிங்ஹ
 திரு. ஆர். ஜி. சமரநாயக்க

வெளிநாட்டலுவல்கள் ஆலோசனைக் குழு

ஜனாப் ஏ. சி. எஸ். ஹமீத் (தலைவர்)
 திரு. ரிரேன் பெர்னாண்டோ
 திரு. நோமன் வைத்யரத்ன
 திரு. ஹரீந்திர கொறபா
 திரு. தினேஷ் குணவர்தன
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. சரத் முத்தெட்டுவேகம
 திரு. அசோக்க டபிள்யூ. சோமரத்ன

உள்நாட்டலுவல்கள் ஆலோசனைக் குழு

திரு. கே. டபிள்யூ. தேவநாயகம் (தலைவர்)
 திரு. பேஸி சமரவீர
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க
 திருமதி ஆர். பத்மநாதன்
 திரு. நந்தா மத்தியு
 திரு. இந்திரதாச ஹெட்டி ஆராச்சி
 திரு. ஈ. பி. போல் பெரேரா
 திரு. அமரசிநி தொடங்கொட
 திரு. சந்திர ரணசிங்க

உணவு, கூட்டுறவு ஆலோசனைக் குழு

திரு. காமனி ஜயசூரிய (தலைவர்)
 திரு. சரத் சந்திர ராஜகருணா
 திரு. ஜி. டி. மகிந்தசோம
 திரு. எம். எஸ். அமரசிநி
 திரு. ஜி. வீ. எஸ். த சில்வா
 கலாநிதி டபிள்யூ தஹநாயக்க
 திரு. ரிச்சட் பந்திரான
 திரு. ஆர். எம். கே. பி. ரத்நாயக்க
 திரு. ஆர். பி. விஜேசிநி

கைத்தொழில், விஞ்ஞான அலுவல்கள் ஆலோசனைக் குழு

திரு. சிறில் மத்திவ் (தலைவர்)
 திரு. என். டென்சிவ் பெர்னாண்டோ
 ஜனாப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர்
 திரு. மகேந்திர விஜேரத்ன
 திரு. கே. ஆனந்த குலரத்ன
 திரு. தினேஷ் குணவர்தன
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. காமினி லொக்குகே
 திரு. ஆர். பி. விஜேசிநி

தபால், தந்திப் போக்குவரத்து ஆலோசனைக் குழு

திரு. டி. பி. விஜேதுங்க (தவிசாளர்)
 ஜனாப் எம். ஏ. அப்துல் மஜீது
 திரு. எச். பி. வன்னிநாயக்க
 திரு. மஹிந்த யாப்பா அபேவர்தன
 ஜனாப் எம். ஹலீம் இஷாக்
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க
 திரு. டபிள்யூ. எம். கருணாரத்ன
 திரு. மேவின் ஜே. குறே
 திரு. எஸ். டி. பண்டாரநாயக்க

நிதி, அமைப்புத் திட்ட ஆலோசனைக் குழு

திரு. ஆர். ஜே. ஜி. த மெல் (தலைவர்)
 ஜனாப் எம். எச். எம். நயினா மரிக்கார்
 திரு. நோமன் வைத்யரத்ன
 திரு. கே. டி. எம். சி. பண்டார
 திரு. யூ. பி. விஜேகோன்
 திரு. ஹரீந்திர கொறபா
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. அனூர பண்டாரநாயக்க
 கலாநிதி விமல் விக்ரமசிங்ஹ

காணி, காணி அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. காமினி திலாநாயக்க (தலைவர்)
 திரு. ஏ. எம். எஸ். அதிகாரி
 திரு. கே. டி. எம். சி. பண்டார
 வைத்திய கலாநிதி பி. எம். பி. சிநில்
 திரு. எம். ஏ. அப்துல் மஜீது
 திரு. ஏ. டி. பி. ஏக்கநாயக்க
 திரு. தினேஷ் குணவர்தன
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. ஜே. ஜி. விஜேரத்ன பண்டா
 திரு. எச். எம். ஏ. லொக்குபண்டா

மகாவலி அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. காமினி திலாநாயக்க (தலைவர்)
 ஜனப் எம். எல். எம். அபுசாவி
 திரு. கே. டபிள்யூ. ஆர். எம். ஏக்கநாயக்க
 திரு. பி. தயாரத்ன
 திரு. டபிள்யூ. பி. பி. திலாநாயக்க
 திரு. எம். எஸ். அமரசிநி
 லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. ஆனந்த தஸநாயக்க
 திரு. யசபால ஹேரத்

பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை ஆலோசனைக் குழு

திரு. எம். வினசன்ஸ் பெரோ (தலைவர்)
 திரு. எம். டி. பிரேமரத்ன
 திரு. ஷெல்ரன் ரணராஜ
 திரு. ஜே. எம். குமாரதாச
 திரு. மேர்வின் ஜே. குறே
 திரு. பி. எஸ். எல். கலப்பத்தி
 செல்வி சிறியாணி டானியல்
 திரு. நிச்சட் பத்திரான
 திருமதி அமாவதி பிரியலி சத்ரையக்க

வர்த்தக, கப்பற்றுறை ஆலோசனைக் குழு

திரு. எம். எஸ். அமரசிநி (தலைவர்)
 திரு. மகேந்திர விஜேசிரி
 திரு. என். ஏ. செனேவிரத்ன
 திரு. எஸ். கே. பியதாச
 திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க
 ஜனப் எம். ஹலீம் இஷாக்
 ஜனப் ஜாபிர் ஏ. காதர்
 திரு. ஆனந்த குலரத்ன
 திரு. லக்ஷ்மன் ஜயக்கொடி
 திரு. காமனி லொக்குகே

நீதி ஆலோசனைக் குழு

சலாநிதி நிஸ்ஸங்க விஜயரத்ன (தலைவர்)
 திரு. ஷெல்ரன் ரணராஜ
 திரு. வி. ஜி. மு. லொக்குபண்டார
 ஜனப் எம். எச். எம். நயினு மரிக்கார்
 திரு. வி. எல். விஜேமான்ன
 திரு. அனூர பண்டாரநாயக்க
 திரு. சரத் முத்தெட்டுவேகம
 திரு. சந்திர ரணதுங்க
 திரு. அசோக் டபிள்யூ. சோமரத்ன

கடற்றொழில் ஆலோசனைக் குழு

திரு. பெஸ்ரஸ் பெரோ (தலைவர்)
 திரு. ஜி. எம். பிரேமசந்திர
 திரு. ஹரஸ்ட் ஹேரத்
 ஜனப் அப்துல் றஸ்ஸாக் மன்ஸூர்
 ஜனப் எம். ஹலீம் இஷாக்
 திரு. மேர்வின் ஜே. குறே
 திரு. பி. எஸ். எல். கலப்பத்தி
 திரு. ஜினதாச வீரசிங்ஹ

கிராமிய தொழிற்துறை அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. எஸ். தொண்டமான் (தலைவர்)
 திரு. எஸ். கே. பியதாச
 திரு. எஸ். எஸ். அபேசுந்தர
 திரு. ஜே. எல். சிறிசேன
 திரு. ஆர். எம். கருணாத்ன
 திரு. மேரில் காரியவசம்
 திரு. ஜி. வீ. எஸ். த சில்வா
 திரு. அனிஸ் முனசிங்ஹ
 திரு. எச். எம். ஏ. லொக்குபண்டா

இளைஞர் அலுவல்கள், தொழில் வாய்ப்பு ஆலோசனைக் குழு

திரு. ரணில் விக்கிரமசிங்ஹ (தலைவர்)
 திரு. காமினி அத்துக்கோறன
 திரு. எச். பி. வன்னிநாயக்க
 திரு. அனூர பஸ்தியன்
 திரு. வீரவன்னி சமாவீர
 திரு. சுனில் ரஞ்ஜன் ஜயக்கொடி
 திரு. எஸ். டி. பண்டாரநாயக்க
 திரு. அசோக்க வடிகமங்காவ
 திருமதி தயா சேபாவி சேனாதீர

கல்வி ஆலோசனைக் குழு

திரு. ரணில் விக்ரமசிங்ஹ (தலைவர்)
 திரு. விரவன்னி சமரவீர
 திரு. லயனல் ஜயதிலக்க
 ஜனாப் அப்துல் ரஸ்ஸாக் மன்ஸூர்
 திருமதி ரேணுகா ஹேரத்
 திரு. ஜே. ஏ. ஈ. அமரதுங்க
 ஜனாப் எம். ஐ. உதுமாஸெப்பை
 திரு. அமரசிநி கொடங்கொட
 திருமதி அமராவதி பியசிலி ரத்னாயக்க

இராஜாங்க ஆலோசனைக் குழு

கலாநிதி ஆனந்த தில்லு த அல்விஸ் (தலைவர்)
 திரு. சந்திரா கருணரத்ன
 திரு. வி.ஜ. மு. லொக்குபண்டார
 திரு. டபிள்யூ. எம். ஜி. ரீ. பண்டா
 திரு. அனுர பஸ்தியன்
 திரு. எஸ். டி. பண்டாரநாயக்க
 திரு. அனிஸ் முனசிங்ஹ
 திரு. ஆர். ஜி. சமாநாயக்க
 திரு. சேனராஜா சமாநாயக்க
 திருமதி தயா சேபாலி சேனாதீர

பிரதேச அபிவிருத்தி ஆலோசனைக் குழு

திரு. சி. இராசதுரை (தலைவர்)
 திரு. டி. வின்சன்ட் டயஸ்
 திரு. பி. தயாரத்ன
 திரு. எச். ஜி. பி. நெல்சன்
 திருமதி ஆர். பத்மநாதன்
 ஜனாப் எம். ஈ. எச். மஹேசுப்
 திரு. தினேஷ் குணவர்தன
 திரு. காமினி ராஜபக்ஸ
 திரு. தயாரத்ன வலகம்பாரு

மாதர் அலுவல்கள், போதனா வைத்தியசாலைகள்
ஆலோசனைக் குழு

திருமதி சுனேத்திரா நணசிங்க (தலைவர்)
 திரு. ஜி. வி. புஞ்சிநிலமே
 திருமதி ஆர். பத்மநாதன்
 திருமதி ரேணுகா ஹேரத்
 திரு. செல்டன் நணராஜ
 திரு. தினேஷ் குணவர்தன
 செல்வி சிறியாணி டானியல்
 திருமதி அமராவதி பியசிலி ரத்நாயக்க
 வைத்திய கலாநிதி எஸ். வை. எஸ். பி. ஹேரத்

பாராளுமன்றம்

சபாநாயகர்	...	திரு. ஈ. எல். சேனாதாயக்க
பிரதிச் சபாநாயகரும் குழுத் தலைவரும்	...	திரு. நோமன் வைத்யரத்ன
குழுப் பிரதித் தலைவர்		திரு. எட்மண்ட் சமரவிக்ரம

பிரதான அலுவலகத்தர்

பாராளுமன்றச் செயலாளர் அதிபதி	...	எஸ். என். செனெவீரத்ன
பிரதிச் செயலாளர் அதிபதி	...	பி. எஸ். பி. தித்தவேல
உதவிச் செயலாளர் அதிபதி	...	சி. டபிள்யூ. பன்னில

படைக்கலச் சேவிதர் துணைக்களம்

படைக்கலச் சேவிதர் :	பிரதிப் படைக்கலச் சேவிதர் :
ரெனீ அபேசிங்ஹ	எச். ஏ. பி. வனசிங்ஹ
ஹன்சாட் துணைக்களம்	உதவிப் படைக்கலச் சேவிதர் :

ஹன்சாட் பதிப்பாசிரியர் :

என். பி. ஏ. ஈ. டி. குணசிங்ஹ

ஹன்சாட் பிரதிப் பதிப்பாசிரியர் :

டபிள்யூ. எம். பெர்னாண்டோ

ஹன்சாட் உதவிப் பதிப்பாசிரியர் :

எம். ஏ. எம். எம். முஷ்யித்தீன்

சு. மு. பி. ப. சகலசூரிய

திரு. சிறில் ஹேவாவசம்

பி. ரி. விஜயதாச

பி. ஏ. விஜயரத்ன

ரீ. எல். ஜுமாத்

ம. ஈ. சி. த சில்வா

பேனாட் பெரோ

சிரேஷ்ட ஹன்சாட் அறிக்கையாளர்

எம். வி. எம். லாஹிரி

பொ. இராசதுரை

செல்லப்பா நடராசா

ஜே. குணதாச

ரி. டபிள்யூ. கருணரத்ன

கே. பி. அல்விஸ்

தொ. ச. லோ. ஜயக்கொடி

கே. ஜே. ஏ. பெரோ

பி. ஜி. தர்மசேன

கே. பி. தர்மபந்து

எம். அனோமா மில்லகஸ்தென்ன

இ. கதிரவேலு

ஹன்சாட் அறிக்கையாளர்

டபிள்யூ. ஜஸ்டின் ஜே. பெர்னாண்டோ

எம். கே. எச். பியசேன

ஜி. ஏ. நணசிங்க

சாந்தி மாலினி பெர்னாண்டோ

பி. திலகதாஸ்

எல். ஏ. பெர்னாண்டோ

எரிக்கா பெர்னாண்டோ

கே. ஏ. பியசீலி அல்விஸ்

ஜயமான்ன ரத்னசனி

பேர்ட்டி எல். பி. விக்ரமரத்ன

ஒல்கா பியசீலி குணசேக்கரா

சி. நீட்ரா அல்விஸ் சமரகோன்

மாஸ் பிரீலா முத்தவிப்

நிர்வாகத் துணைக்களம்

நிர்வாகப் பணிப்பாளர் :

நிர்வாகப் பிரதிப் பணிப்பாளர் :

கே. ரீ. என். த சில்வா

சபை ஆவண அலுவலகம் :

கே. குணதாச (பிரதான சபை ஆவண உத்தியோகத்தர்)

ஏ. சுப்பிரமணியம் (பிரதான சபை ஆவண உத்தியோகத்தர்)

எம். டி. சிறிபால

லசில் த சில்வா

ம. ரம்மண்டஆரச்சி

எச். எல். ஆரியரத்ன

எம். சிவநாதன்

ஆர். ஜோசப்

ஜே. எம். ஆர். ஜயசந்தா

தாபன அலுவலகம் :

ஜே. இலங்கசெக்க (பிரதான தாபன உத்தியோகத்தர்)

எம். ரி. மோகனதாஸ் டயஸ்

ஏ. எப். ஏ. ஆர். பெர்னாண்டோ

எம். என். பிரிஸ்

எச். நியூரன்

நிதி, கணக்கு அலுவலகம் :

எம். எம். சோம்பால (பிரதான நிதி, கணக்கு உத்தியோகத்தர்)

கே. சபாநாயகம்

ரஞ்ஜன் பதிநாதர்

கே. டபிள்யூ. சுனில்

எம். எஸ். ஜயவீர

வீ. கே. சிதம்பரநாதன்

எச். ஆர். ஜி. த சொய்சா

என். எஸ். கே. வைத்யரத்ன

சட்டமூல அலுவலகம் :

டி. பரணவிதான (பிரதான சட்டமூல உத்தியோகத்தர்)

டபிள்யூ. ஏ. புத்ததாச

எம். எல். ஏ. தர்மதாச

டபிள்யூ. பி. பெரோ

ரீ. டபிள்யூ. ஜே. ஜயரத்ன

ஜே. என். ஏ. பெர்னாண்டோ

குழு அலுவலகம் I

ரெனால்ட் ஏ. த சோய்சா (பிரதான குழு உத்தியோகத்தர்)
 எஸ். டி. ஜயசேகர
 என். எம். கே. பெர்னாண்டோ
 ஜே. சமாஸிர

குழு அலுவலகம் II

எஸ். எம். சி. பி. சகலசூரிய (பிரதான குழு உத்தியோகத்தர்)
 பெர்னாண்டோ
 யூ. விஜேசிங்ஹ
 ஜே. ஆர். கஜவிர ஆர்ச்சிகே
 எல். எம். என். சி. பெர்னாண்டோ

விநியோகம், சேவைகள் அலுவலகம்

எச். ஏ. சுகதபால (பிரதான விநியோகம், சேவைகள் உத்தியோகத்தர்)
 பி. எஸ். போதரகம (பிரதான விநியோகம், சேவைகள் உத்தியோகத்தர்)
 ஈ. எம். பெரேரா
 எம். ஜே. எம். போலினஸ் பிரிஸ்

நூலகம் பொறுப்பாளர் :

ரீ. ரீ. எஸ். எஸ். அமரபேக்கர

உதவி நூலகம் பொறுப்பாளர் :

பிரதம பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

டபிள்யூ. என். எச். பி. த விஜேசிங்ஹ

சிரேஷ்ட பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

என். சுப்பிரமணியம்

எச். வெத்தசிங்ஹ

பாராளுமன்றப் பேச்சு மொழிபெயர்ப்பாளர் :

எஸ். கே. தம்பிப்பிள்ளை

செல்லையா குமாரசாமி

எம். கே. இராகுலன்

எஸ். ராஜபக்ச

எச். எம். ஷரீப்

ஆர். எஸ். வேதநாயகம்

காந்தி ஏக்கநாயக்க

திருமதி ஈ. எம். பலாபத்வல

பி. யேசுதாசன்

கருக்கெழுத்தாளர்கள்

ஆர். பி. சி. பால

தயா த சில்வா

PARLIAMENTARY DEBATES

(HANSARD)

OFFICIAL REPORT

VOLUME 30

**FIRST PARLIAMENT OF
THE DEMOCRATIC SOCIALIST REPUBLIC
OF
SRI LANKA**

FOURTH SESSION

1984

PARLIAMENTARY
DEBATES

(STANDARD)

OFFICIAL REPORT

VOLUME 30

FIRST PARLIAMENT OF
THE DEMOCRATIC SOCIALIST REPUBLIC
OF
SRI LANKA

FOURTH SESSION

1984

MEMBERS OF PARLIAMENT

(From 21st July 1977 including changes to date)

A

Abdul Bakeer Markar, Mohamed (First Beruwala)
Abdul Cader, Mohamed Jabir (Second Colombo Central)
Abdul Majeed, Mohamedali Ahamed (Sammanturai)
Abeygoonasekera, George Hector (Hanguranketa)—*died, 4th January, 1981*
Abeygunasekera, Rohan (Hanguranketa)—(*nominated, 11th March, 1981*)
Abeykoon, Ratnayake Mudiyansele (Hali-ela)
Abeyratne, Herath Banda (Yapahuwa)
Abeysondera, Sunil Subasiri (Yatinuwara)
Abeywardana Mahinda Yapa, (Hakmana)—(*by-election, 18th May, 1983*)
Abeywickrema, Keerthisena Chandradasa (Deniyaya)
Abeywickrema, Sumanadasa (Akmeemana)—(*resigned, 10th February, 1983*)
Aboosally, Mohamed Lebbe Marikkar (Balangoda)
Adikari, Adikari Mudiyansele Somapala (Kalawewa)
Ahamed Fareeth, Meera Lebbe (Second Batticaloa)
Akurugoda, Sepala (Baddegama)—*nominated, 14th July, 1981; resigned, 10th February, 1983.*
Alaālasuntharam, Arumugam Murugesu (Kopay)—(*nominated, 10th February, 1982; vacated Seat, 4th January, 1984*)
Alawatuwala, Somaweera Wijesinghe (Dodangaslanda)
Aluvihare, Alick (Matale)
Amarasiri, Matarage Sirisena (Hiniduma)
Amaratunga, John Anthony Emmanuel (Wattala)—(*nominated, 5th October, 1978*)
Amirthalingam, Appapillai (Kankesanturai)—(*vacated Seat, 22nd October, 1983*)
Ananthasangare, Veerasingham (Kilinochchi)—(*vacated Seat, 22nd October, 1983*)
Appuhamy, Ratnayake Mudiyansele (Bandarawela)
Atapattu, Dr. Ranjith Kaniska Parakrama (Beliatta)—(*resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983*)
Athulath Mudali, Lalith William (Ratmalana)
Attanayake, Attanayake Mudiyansele Rambanda (Udadumbara)
Attygalle, Dharmasena (Kesbewa)—(*resigned, 5th November, 1982*)
Atukorale, Gamini (Nivitigala)

B

Banda, Weerakoon Mudiyansele Gedera Kumburegedera Tikiri (Galagedera)
Bandara, Kulatunga Dissanayake Mudiyansele Chandrasoma (Anuradhapura West)
Bandaranaike, Priyadarsi Anura Solomon Dias (Second Nuwara Eliya-Maskeliya)

Bandaranaike, Mrs. Sirimavo Ratwatte Dias (Attanagalla)—(*expelled upon Resolution of Parliament, 16th October, 1980*)
Bandaranayake, Samuel Dias (Gampaha)
Bastian, Anura (Colombo West)—(*by-election, 21st March, 1978*)
Beligammana, Ratnayake Mudiyansele Chandrasena Ratnayake (Mawanella) — (*died, 20th September, 1980*)

C

Canagaratnam, Mylvaganam (Second Pottuvil)—(*elected, 12th September, 1977; died, 20th April, 1980*)
Chandrapala, Debahepuwe Mudiyansele (Kundasale)—(*died, 1st February, 1984*)
Cooray, Mannamarakkalage Mervyn Joseph (Panadura)—(*nominated, 22nd March, 1983*)
Corea, Harindra Jayanthi (Chilaw)
Cyril, Dr. Patabendi Madduma Baduge (Tissamaharama)—(*resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983*)

D

Dahanayake, Dr. Wijayananda (Galle)—(*by-election, 20th December, 1979*)
Daniel, Mahahithana Aratchchige Anura (Hewaheta)—(*resigned, 18th April, 1982*)
Daniel, Miss Mahahithana Aratchchige, Rupa Sriyani (Hewaheta)—(*nominated, 12th July, 1982*)
Dassanayake, Dassanayake Mudiyansele Ananda (Kotmale)
Dayaratne, Petikirige (Amparai)
de Alwis, Dr. Maha Amarasinghe Anandatissa (Kotte)
de Mel, Ronald Joseph Godfrey (Devinuwara)—(*resigned, 9th February, 1983; nominated (Bulathsinhala)—9th February, 1983*)
de Silva, Dangedera Gamage Albert (Galle)—(*election declared void, September, 1979; nominated (Kamburupitiya), 22nd November, 1979; resigned, 10th February 1983*)
de Silva, Gonapeenuwala Vithanage Sirisena (Habaraduwa)—(*by-election, 18th May, 1983*)
de Silva, Merrill Vernon (Minneriya)—(*resigned, 24th October, 1983*)
Devanayagam, Kanapathipillai William (Kalkudah)
Dharmadasa Banda, Ratnayake Mudiyansele (Bibile)
Dharmalingam, Visvanathar (Manipay)—(*vacated Seat, 8th October, 1983*)
Dias, Don Vincent (Badulla)
Dissanayake, Lionel Gamini (First Nuwara Eliya-Maskeliya)

Dissanayake, Weerasuriya Dissanayake
Mudiyanselage Punchi Banda (Gampola)
Dodangodage, Gardiye Hewawasam Amarasiri
(Baddegama)—(*by-election, 18th May, 1983*)

E

Ekanayake, Appuhamige Dingiri Banda
(Medirigiriya)
Ekanayake, Karapperu Wijetunge Rajapakse
Mudiyansela (Dambulla)

F

Fernando, Nicholas Denzil (Negombo)
Fernando, Dr. Sirikkaththuge Neville Arthur
(Panadura)—(*resigned, 23rd December, 1981*)
Fernando, Tyrone Lyle Delano (Moratuwa)
Fonseka, Gampolage Pathmin (Panadura)
—(*nominated, 20th January, 1982; resigned, 10th
February, 1983*)
Franciscu, Thomaratne Don (MulKirigala)—(*resigned,
10th February, 1983*)

G

Galappatthy, Peter ·Silva Loku—
(Devinuwara)—(*by-election, 18th May 1983*)
Ganeshalingam, Poopalapillai (Paddiruppu)—
(*vacated Seat, 22nd October, 1983*)
Gankanda, Muhandiramalage Chandrasekera
(Pelmadulla)
Gunasekera, Gamage Don Premaratne
(Maharagama)—(*resigned, 10th February, 1983*)
Gunasekera, Ranasinghe Hettiaratchchige Tudor
Edward Ranasinghe (Mahara)—(*resigned, 10th
February, 1983*)
Gunasekera, Senerath Gunasekera Vidaneralalage
Bennet Dias (Minuwangoda)
Gunawardane, Chandrakumara Wijeya
(Kamburupitiya)—(*by-election, 18th May, 1983*)
Gunawardene, Dinesh Chandra Rupasinghe
(Maharagama)—(*by-election, 18th May, 1983*)

H

Hameed, Abdul Cader Shahul (First Harispattuwa)
Herat, James Edward Harold (Nattandiya)
Herat, Sirisena Bandara (Hiriyala)—(*died, 6th June,
1983*)
Herat, Dr. Sivuratne Yapabandara Semasinghe
Bandara (Hiriyala)—(*nominated, 19th July, 1983*)
Herath, Mrs. Dunutilaka Mudiyanselage Renuka
Menike (Walapane)
Herath, Wannihamy Yasapala (Anuradhapura East)
Hettiarachchi, Indradasa (Horana)
Hurulle, Edwin Loku Bandara (Horowpotana)

I

Imbulana, Pema Chandra (Ruwanwella)
Ishak, Mohamed Haleem (Third Colombo Central)

J

Jagathscna, Maduwa Hewa Kusumachandra
(Ambalangoda)—(*by-election, 18th May, 1983; died,
5th July 1984*).
Jalaldeen, Mohamed Aliyar Mohamed (First
Pottuvil)—(*elected, 12th September, 1977; expelled
upon Resolution of Parliament, 25th February,
1983*)
Jayakody, Jayakody Aratchchige Don Sunil Ranjan
(Polgahawela)
Jayakody, Kamalawarna Kumarasinghe
(Mahara)—(*by-election, 18th May, 1983*)
Jayakody, Lakshman (Attanagalla)—(*nominated, 17th
December, 1980*)
Jayasinghe, Donald Shelton (Wattala) — (*died, 9th
September, 1978*)
Jayasinghe, Nanayakkara Atulugamage Stephen de
Silva (Dehiwala)—(*died, 26th September, 1977*)
Jayasuriya, Gamini Nanda (Homagama)
Jayatilleke, Jayatilleke Hitihamy Appuhamilage
Ariyaratne (Divulapitiya)
Jayatilleke, Lionel (Kuliypitiya)
Jayawardena, Mahabalage Don Henry (Kaduwela)
—(*resigned, 30th May, 1983*)
Jayawickrema, Walter Geoffrey Montague
(Weligama)
Jayewardene, Junius Richard (Colombo
West)—(*assumed office of President, 4th February,
1978*)

K

Kannangara, Mrs. Irene Wimala (Galigamuwa)
Kariyawasam, Dewarakottege Merril Wijesena
(Agalawatta)
Karunaratne, Chandra (Nawalapitiya)
Karunaratne, Nuwarapaksa Hewayalage Asoka
Mahanama (Rambukkana)
Karunaratne, Ratnayake Mudiyanselage (Uva-
Paranagama)
Karunaratne, Wanasinghe Mudiyanselage (Passara)
Karunatillake, Lokugamage Rupasena (Bentara-
Elpitiya)
Kathiravelupillai, Sivasupramaniam (Kopay) — (*died,
31st March, 1981*)
Kaviratne, Ratnayake Mudiyanselage Punchi Banda
(Rattota)
Kiriella, Dr. Leonard Penryn Bandara
(Eheliyagoda)—(*by-election, 18th May, 1983; died,
7th January, 1984*)
Kularatne, Hiripitiyage (Rakwana)
Kularatne, Kadukannage Ananda (MulKirigala)—
(*by-election, 18th May, 1983*)
Kularatane, Mervyn (Eheliyagoda)—(*resigned, 10th
February, 1983*)
Kumaradasa, Jayasundera Mudiyanselage
(Wellawaya)

L

- Leelaratne, Hettiaratchige Don Lutus (Seruwila)
 Lokubanda, Herath Mudiyansele Ariyawardanage
 (Galgamuwa)
 Lokubandara, Wijesinghe Jayaweera Mudiyansele
 (Haputale)
 Lokuge, Gamini Kulawansa (Kesbewa) – *(by-election,
 18th May, 1983)*

M

- Maharroof, Mohamed Ehuttar Hadjiar (Muttur)
 Mahindasoma, Gamage Don (Kekirawa)
 Malawaraarachchi, Don Edwin (Kamburu-
 pitiya) – *(resigned, 19th November, 1979)*
 Mallimarachchi, Weerasinghe (Kolonnawa)
 Mathew, Caluwadewage Cyril (Kelaniya)
 Mathew, Caluwadewage Nanda (Kolonna)
 Mendis, Wijayapala (Katana)
 Mohamed, Mohamed Haniffa (Borella)
 Moonesinghe, Anil Kumar (Matugama)–*(by-election,
 18th May, 1983)*
 Munsoor, Abdul Razak (Kalmunai)
 Muttetuwegama Sarathchandra (Kalawana)–
(by-election, 12th January, 1981)

N

- Naina Marikar, Mohamadu Haniffa Mohamadu
 (Puttalam)
 Navaratnam, Vallipuram Nallathamby (Chava-
 kachcheri)–*(vacated Seat, 22nd October, 1983)*
 Nelson Hewa Gajaman Paththinige (Polonnaruwa)

P

- Pathiranage, Benthota Richard de Silva
 (Akmeemana)–*(by-election, 18th May, 1983)*
 Pathmanathan, Mrs. Ranganayaki
 (Pottuvil)–*(nominated, 20th November, 1980)*
 Perera, Elluppitiyamudiyansele Peter Paul
 (Kaduwela)–*(nominated, 2nd July, 1983)*
 Perera, Kasadoruge Vincent (Yatiantota)
 Perera, Mahapatabendige Joseph Michael (Ja-Ela)
 Perera, Mallawaratchige Gamini Jayawickrema
 (Katugampola)
 Perera, Mathew Vincent (Colombo North)
 Perera, Michael Festus Wenceslaus (Wennappuwa)
 Perera, Owitigalage Somadasa (Bulathsinhala)
 –*(resigned, 2nd February, 1983)*
 Pilapitiya, Abeyratne Bandara Herath
 (Kalawana)–*(vacated seat, 5th January, 1979 ;
 nominated, 17th January, 1979 ; resigned, 15th
 January, 1981)*

- Piyadasa, Suduweli Kondage (Matara)
 Premachandra, Gamlath Mohottige (Mawatagama)
 Premadasa, Ranasinghe (First Colombo Central)
 Premaratne, Mirihanage Don (Avisawella)
 Punchi Bandara, Ratnayake Mudiyansele
 (Moneragala)
 PUNCHILAME, Galgamuwa Vidanelage, (Ratnapura)

R

- Rajadurai, Chelliah (First Batticaloa)
 Rajakaruna, Rajakaruna Mohotti Appuhamilage
 Sarath Chandra (Dompe)
 Rajapakse, Gamini (Teldeniya)
 Ranaraja, Shelton (Senkadagala)
 Ranasinghe, Mrs. Sunethra (Dehiwala)–*(by-election,
 11th November, 1977)*
 Ranatunga, Chandradasa (Mawanella)–*(nominated,
 20th November, 1980)*
 Rasalingam, Thambipillai (Uduppidy)– *(vacated
 Seat, 21st October, 1983)*
 Ratnam, Karthigesar Ponnambalam
 (Kayts)– *(vacated Seat, 22nd October, 1983)*
 Ratnayake, Mrs. Ratnayake Mudiyansele
 Amarawathie Piyaseeli (Wariyapola)
 Ratnayake, Ratnayake Mudiyansele Kalubanda
 (Panduwasnuwara)

S

- Samaranayake, Punsiri Senaraja Perera (Bandaragama)
 Samaranayake, Richard Gregory (Second Beruwala)
 Samaraweera, Polwatte Samaraweera Aratchilage Percy
 (Welimada)
 Samaraweera, Weerawanni Mudiyansele (Wiyaluwa)
 Samarawickrema, Arthur Edmund (Colombo East)
 Sampanthan, Rajavarodayam (Trincomalee)–*(vacated
 Seat, 7th September, 1983)*
 Sellathambu, Xavier Mark (Mullaitivu)–*(vacated
 Seat, 21st October, 1983)*
 Senadheera, Bandulahewa (Karadeniya)–*(died, 13th
 January, 1982)*
 Senadheera, Mrs. Daya Sepali (Karadeniya)–
(nominated, 26th March, 1982)
 Senanayake, Edward Lionel (Mahanuwara)
 Senanayake, Maithripala (Medawachchiya)
 Seneviratne, Cyril Pinto Jayatilleke (Mahiyangana)
 Seneviratne, Nissanga Aratchilage (Kegalle)
 Sirisena, Jasenthu Liyana (Bingiriya)
 Sivasithamparam, Murugesu (Nallur)–*(vacated Seat,
 22nd October, 1983)*
 Sivasithamparam, Thamodarampillai
 (Vavuniya)–*(vacated Seat, 5th October, 1983)*
 Somaratne, Asokaweera (Ratgama)–*(by-election, 18th
 May, 1983)*
 Soosaitasan, Pilesiyan Sosai (Mannar)–*(vacated
 Seat, 22nd October, 1983)*
 Sumathiratne, Piyaweera (Habaraduwa)–*(resigned,
 10th February, 1983)*

T

- Thilakasekara, Ryter (Ambalangoda)—(*resigned, 10th February, 1983*)
- Thirunavukkarasu, Thamodarampillai (Vaddukkodai)—(*died, 1st August, 1982*)
- Thondaman, Savumiamoorthy (Third Nuwara Eliya-Maskeliya)
- Thurairatnam, Kadiripillai (Point-Pedro)—(*vacated Seat, 4th January, 1984*)
- Tillekeratne, Don Edwin (Ratgama)—(*resigned 10th, February, 1983*)
- Tiruchelvam, Dr. Neelakandan (Vaddukkodai)—(*nominated, 1st March, 1983; vacated Seat, 22nd October, 1983*)

U

- Udayaratne, Wickramatileke Wedaratchilage Godfrey Wasantha (Aranayake)
- Uthumalebe, Mohamed Ibralebe (Pottuvil)—(*nominated, 31st March, 1983*)

W

- Wadigamangawa, Abeyasinghe Herath Mudiyanseleage Saddhatissa (Anamaduwa)—(*election declared void, 18th February, 1980*)
- Wadigamangawa, Asoka (Anamaduwa)—(*by-election, 7th May, 1980*)
- Waidyaratna, Norman James (Balapitiya)
- Walagambahu, Rajapriya Dayaratne (Mihintale)
- Wanigaratne, Ahana Kapuge Don (Deraniyagala)
- Wanigasekera, Harish (Hakmana)—(*resigned, 10th February, 1983*)

- Wanninayake, Wanninayake Mudiyanseleage Herath Banda (Nikaweratiya)
- Weerasinghe, Puwakdandawe Jinadasa (Tangalle)—(*resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983*)
- Welagedara, Dingiri Banda (Kurunegala)
- Werapitiya, Tikiri Banda (Pata Dumbara)
- Wickremasinghe, Dayananda Abeywardane (Akuressa)
- Wickramasinghe, Govinnage Wimal Padmasiri (Eheliyagoda)—(*nominated, 10th February, 1984*)
- Wickremasinghe, Ranil (Biyagama)
- Wickrematillake, Charles Dias (Baddegama)—(*nominated, 6th February, 1981; died, 2nd April, 1981*)
- Wickrematillake, Edward Dias (Baddegama)—(*died, 28th November, 1980*)
- Wijegooneratne, Samaraweera Mudalige Don Reginald Valentine (Matugama)—(*resigned, 10th February, 1983*)
- Wijekoon, Ukku Banda (Dambadeniya)
- Wijemanne, Vincent Leonald (Kalutara)—(*resigned, 10th February, 1983; re-elected at by-election, 18th May, 1983*)
- Wijeratne, Mahendra Surasinghe (Mirigama)
- Wijeratne Banda, Jambugahapitiya Gedara (Laggala)
- Wijesiri, Rankeththage Premachandra (Second Harispattuwa)
- Wijetunga, Dingiri Banda (Udunuwara)
- Wijeyeratne, Dr. Nissanka Parakrama (Dedigama)

Y

- Yogeswaran, Vettivelu (Jaffna)—(*vacated Seat, 22nd October, 1983*)

DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

PRESIDENT

HIS EXCELLENCY JUNIUS RICHARD JAYEWARDENE

CABINET

Prime Minister, Minister of Local Government, Housing
& Construction, Minister of Highways and Leader of
the House of Parliament

Minister of Public Administration and Minister of
Plantation Industries

Minister of Social Services

Minister of Cultural Affairs

Minister of Transport, Minister for Transport Boards
and Minister for Private Omnibus Transport

Minister of Rural Development

Minister of Labour

Minister of Textile Industries

Minister of Agricultural Development & Research
and Minister of Food & Co-operatives

Minister of Foreign Affairs

Minister of Home Affairs

Minister of Industries & Scientific Affairs

Minister of Posts & Telecommunications

Minister of Finance & Planning

Minister of Lands & Land Development and Minister
of Mahaweli Development

Minister of Parliamentary Affairs & Sports and Chief
Government Whip

Minister of National Security

Minister of Justice

Minister of Fisheries

Minister of Rural Industrial Development

Minister of Youth Affairs & Employment and Minister
of Education

Minister of State

Minister of Regional Development

Minister of Health

Minister of Women's Affairs and Teaching Hospitals

Minister without Portfolio

Minister of Trade & Shipping

THE HON. RANASINGHE PREMADASA

THE HON. WALTER GEOFFREY MONTAGUE
JAYAWICKREMA

THE HON. NUWARAPAKSA HEWAYALAGE ASOKA
MAHANAMA KARUNARATNE

THE HON. EDWIN LOKU BANDARA HURULLE

THE HON. MOHAMED HANIFFA MOHAMED

THE HON. IRENE WIMALA KANNANGARA

THE HON. CYRIL PINTO JAYATILLEKE SENEVIRATNE

THE HON. WIJAYAPALA MENDIS

THE HON. GAMANI NANDA JAYASURIYA

THE HON. ABDUL CADER SHAHUL HAMEED

THE HON. KANAPATHIPILLAI WILLIAM
DEVANAYAGAM

THE HON. CALUWADEWAGE CYRIL MATHEW

THE HON. DINGIRI BANDA WIJETUNGA

THE HON. RONALD JOSEPH GODFREY DE MEL

THE HON. LIONEL GAMINI DISSANAYAKE

THE HON. MATHEW VINCENT PERERA

THE HON. LALITH WILLIAM ATHULATH MUDALI

THE HON. NISSANKA PARAKRAMA WIJEYERATNE

THE HON. MICHAEL FESTUS WENCESLAUS PERERA

THE HON. SAVUMIAMOORTHY THONDAMAN

THE HON. RANIL WICKREMASINGHE

THE HON. DR. MAHA AMARASINGHAGE ANANDATISSA
DE ALWIS

THE HON. CHELLIAH RAJADURAI

THE HON. DR. RANJITH KANISKA PARAKRAMA
ATAPATTU

THE HON. SUNETHRA RANASINGHE

THE HON. AL HAJ MOHAMED ABDUL BAKEER
MARKAR

THE HON. MATARAGE SIRISENA AMARASIRI

MINISTERS NOT IN THE CABINET

DEMOCRATIC SOCIALIST REPUBLIC OF SRI LANKA

Minister
Minister
Minister
Minister

MR. TIKIRI BANDA WERAPITIYA
MR. JAMES EDWARD HAROLD HERAT
MR. LIONEL JAYATILLEKE
MR. WIJESINGHE JAYAWEEERA MUDIYANSELAGE
LOKUBANDARA

(The President has assigned to himself the subjects and functions pertaining to the Ministry of Defence, the Ministry of Plan Implementation, the Ministry of Janata Estates Development, the Ministry of State Plantations, the Ministry of Higher Education and the Ministry of Power and Energy.)

THE HON. GABRIEL NANDA JAYASURIYA
THE HON. ABUL GADER SHAHUL HAMEED
THE HON. KANAKATHILLAI WILLIAM DEVAAYAGAM
THE HON. CALLAWADWAGE CYRIL MATHEW
THE HON. DINGIRI BANDA WIJETUNGA
THE HON. RONALD JOSEPH GODFREY DE MEL
THE HON. LIONEL GAMINI DISSANAYAKE
THE HON. MATHEW VINCENT PERERA
THE HON. LALITH WILLIAM ATHULATH MEGALLI
THE HON. NISSANKA PARAKAMA WIJEWERATNE
THE HON. MICHAEL PESTUS WENCZELAUS PERERA
THE HON. SAVUNIMAMGORTHY THONDAMAN
THE HON. RANIL WICKREMASINGHE
THE HON. DR. MAHA ARAASINGHADE ANANDATISSA DE ALWIS
THE HON. CHELLIAH RAJABURALI
THE HON. DR. RANJITH KANISKA PARAKRAMA ATAPATTU
THE HON. SURESHRA KANASINGHE
THE HON. AC HAJI MOHAMED ABUL BAKKER MARRAKAR
THE HON. MATTARAGE SIRISENA AMARASIRI

Minister of Home Affairs
Minister of Foreign Affairs
Minister of Food & Co-operatives and Minister of Agriculture Development & Research
Minister of Textile Industries
Minister of Labour
Minister of Rural Development
Minister of Private Transport and Minister for Transport Boards
Minister of Cultural Affairs
Minister of Social Services
Minister of Industries
Minister of Public Administration and Minister of the House of Parliament
Minister of Construction
Prime Minister, Minister of Local Government, Housing & Transport

DISTRICT MINISTERS

District Minister, Colombo	MR. WEERASINGHE MALLIMARATCHI
District Minister, Gampaha	MR. JAYATILLEKE HITIHAMY APPUHAMILAGE ARIYARATNA JAYATILLEKE
District Minister, Kalutara	MR. INDRADASA HETTIARACHCHI
District Minister, Kandy	MR. WEERASURIYA DISSANAYAKE MUDIYANSELAGE PUNCHI BANDA DISSANAYAKE
District Minister, Matale	MR. KARAPPERU WIJETUNGE RAJAPAKSE MUDIYANSELE EKANAYAKE
District Minister, Nuwara Eliya	MRS. DUNUTILAKA MUDIYANSELAGE RENUKA MENIKE HERATH
District Minister, Galle	MR. LOKUGAMAGE RUPASENA KARUNATILLAKE
District Minister, Matara	MR. KEERTHISENA CHANDRADASA ABEYWICKREMA
District Minister, Hambantota	MR. PATABENDI MADDUMA BADUGE CYRIL
District Minister, Kurunegala	MR. MALLAWARATCHCHIGE GAMINI JAYAWICKREMA PERERA
District Minister, Puttalam	MR. WANNINAYAKE MUDIYANSELAGE HERATH BANDA WANNINAYAKE
District Minister, Anuradhapura	MR. KULATUNGA DISSANAYAKE MUDIYANSELAGE CHANDRASOMA BANDARA
District Minister, Polonnaruwa	MR. APPUHAMIGE DINGIRI BANDA EKANAYAKE
District Minister, Kegalle	MR. NISSANKA ARATCHILAGE SENEVIRATNE
District Minister, Ratnapura	MR. CALUWADEWAGE NANDA MATHEW
District Minister, Badulla	MR. RATNAYAKE MUDIYANSELAGE APPUHAMY
District Minister, Moneragala	MR. RATNAYAKE MUDIYANSELAGE ABEYKOON
District Minister, Trincomalee	MR. HEWA GAJAMAN PATHTHINIGE NELSON
District Minister, Amparai	MR. PETIKIRIGE DAYARATNE
District Minister, Batticaloa	MRS. RANGANAYAKI PATHMANATHAN
District Minister, Mannar	MR. MOHAMED EHUTTAR HADJIAR MAHAROOF
District Minister, Vavuniya	MR. GAMAGE DON MAHINDASOMA
District Minister, Mullaitivu	MR. ABDUL RAZAK MUNSOOR
District Minister, Jaffna	MR. UKKU BANDA WIJEKOON

DEPUTY MINISTERS

Deputy Minister of Defence	MR. LALITH ATHULATH MUDALI
Deputy Minister of Janatha Estates Development	MR. JAMES EDWARD HAROLD HERAT
Deputy Minister of Finance & Planning	MR. MOHAMADU HANIFFA MOHAMADU NAINA MARIKAR
Deputy Minister of Plan Implementation	MR. DINGIRI BANDA WELAGEDERA
Deputy Minister of Home Affairs	MR. POLWATTE SAMARAWEERA ARATCHILAGE PERCY SAMARAWEERA
Deputy Minister of Plantation Industries	MR. ALICK ALUVIHARE
Deputy Minister of Social Services	MR. JASENTHU LIYANA SIRISENA
Deputy Minister of Cultural Affairs	MR. WEERAKOON MUDIYANSELAGE GEDERA KUMBUREGEDERA TIKIRI BANDA
Deputy Minister of Transport	MR. HIRIPITIYAGE KULARATNE
Deputy Minister of Power & Energy	MR. PETIKIRIGE DAYARATNE
Deputy Minister of Local Government, Housing & Construction	MR. PEMA CHANDRA IMBULANA
Deputy Minister of Mahaweli Development	MR. MOHAMED LEBBE MARIKKAR ABOOSALLY
Deputy Minister of Labour	MR. MAHAPATABENDIGE JOSEPH MICHAEL PERERA
Deputy Minister of Agricultural Development and Research	MR. SUNIL SUBASIRI ABEYSUNDERA
Deputy Minister of Posts & Telecommunications	MR. MOHAMEDALI AHAMED ABDUL MAJEED
Deputy Minister of Textile Industries	MR. RATNAYAKE MUDIYANSELAGE DHARMADASA BANDA
Deputy Minister of Foreign Affairs	MR. TYRONNE LYLE DELANO FERNANDO
Deputy Minister of Industries & Scientific Affairs	MR. NICHOLAS DENZIL FERNANDO
Deputy Minister of Justice	MR. SHELTON RANARAJA
Deputy Minister of Food & Co-operatives	MR. RAJAKARUNA MOHOTTI APPUHAMILAGE SARATH CHANDRA RAJAKARUNA
Deputy Minister of State	MR. CHANDRA KARUNARATNE
Deputy Minister of Lands & Land Development	MR. ADIKARI MUDIYANSELAGE SOMAPALA ADIKARI
Deputy Minister of Youth Affairs & Employment	MR. GAMINI ATUKORALE
Deputy Minister of Rural Industrial Development	MR. SUDUWELI KONDAGE PIYADASA
Deputy Minister of Higher Education	MR. ATTANAYAKE MUDIYANSELAGE RAMBANDA ATTANAYAKE
Deputy Minister of Public Administration	MR. HARINDRA JAYANTHI COREA
Deputy Minister of Fisheries	MR. GAMALATH MOHOTTIGE PREMACHANDRA
Deputy Minister of Education	MR. WEERAWANNI MUDIYANSELAGE SAMARAWEERA
Deputy Minister of Highways	MR. SOMAWEERA WIJESINGHE ALAWATUWALA
Deputy Minister for Transport Boards	MR. HERATH BANDA ABEYRATNE
Deputy Minister of Rural Development	MR. MEERA LEBBE AHAMED FAREETH
Deputy Minister for Private Omnibus Transport	MR. RATNAYAKE MUDIYANSELAGE PUNCHI BANDA KAVIRATNE
Deputy Minister of Health	MR. MUHANDIRAMALAGE CHANDRASEKERA GANKANDA
Deputy Minister of Parliamentary Affairs and Sports	MR. MIRIHANAGE DON PREMARATNE
Deputy Minister of Defence	MR. ANURA BASTIAN
Deputy Minister of Regional Development	MR. DON VINCENT DIAS
Deputy Minister of Women's Affairs and Teaching Hospitals	MR. GALGAMUWA VIDANELAGE PUNCHINILAME
Deputy Minister of State Plantations	MR. VINCENT LEONALD WIJEMANNE
Deputy Minister of Trade & Shipping	MR. MAHENDRA SURASINGHE WIJERATNE

THE CHAIRMEN'S PANEL

Mr. W. J. M. Lokubandara
Mr. U. B. Wijekoon

Mrs. Renuka Herath
Mr. Maithripala Senanayeke

COMMITTEES OF THE PARLIAMENT

COMMITTEE OF SELECTION

Mr. E. L. Senanayake, Speaker (Chairman)
Mr. R. Premadasa
Dr. Ranjith Atapattu
Mr. M. Vincent Perera
Mr. S. Thondaman
Mr. M. A. Abdul Majeed
Mr. M. Joseph Michael Perera
Mr. Dinesh Gunawardene
Mr. Anura Bandaranaike
Mr. Sarath Muttetuwegama
Mr. Maithripala Senanayeke

Mr. Sarath Muttetuwegama
Mr. Dinesh Gunawardene

COMMITTEE ON PRIVILEGES

Mr. R. Premadasa (Chairman)
Mr. Norman Waidyaratna
Mr. Lalith Athulath Mudali
Mr. S. Thondaman
Mr. A. C. S. Hameed
Mr. Tyronne Fernando
Mr. Anura Bandaranaike
Mr. Sarath Muttetuwegama
Mr. Chandra Ranatunga
Mr. Maithripala Senanayeke

HOUSE COMMITTEE

Mr. E. L. Senanayake, Speaker (Chairman)
Mr. M. Vincent Perera
Mrs. Sunethra Ranasinghe
Mr. Weerasinghe Mallimarachchi
Mr. Shelton Ranaraja
Mr. M. Haleem Ishak
Mr. Sunil Ranjan Jayakody
Mr. Amarasiri Dodangoda
Mr. Richard Pathirana
Mr. Asoka Wadigamangawa

COMMITTEE ON PUBLIC PETITIONS

Al Haj M. Abdul Bakeer Markar (Chairman)
Mr. A. M. R. B. Attanayake
Mr. Rohan Abeygunasekera
Mr. M. Haleem Ishak
Mr. Merrill Kariyawasam
Mr. Dinesh Gunawardene
Dr. W. Dahanayake
Mr. Sarath Muttetuwegama
Mr. Chandra Ranatunga
Mr. R. P. Wijesiri

COMMITTEE ON STANDING ORDERS

Mr. E. L. Senanayake, Speaker (Chairman)
Mr. Norman Waidyaratna, Deputy Speaker
Mr. Edmund Samarawickrema, Deputy Chairman of Committees
Mr. R. Premadasa
Mr. Lalith Athulath Mudali
Mr. W. J. M. Lokubandara
Mr. Ananda Dassanayake
Mr. Sarath Muttetuwegama
Mr. Anil Moonesinghe

COMMITTEE ON PUBLIC ACCOUNTS

Mr. W. M. P. B. Dissanayake (Chairman)
Mr. M. I. Uthumalebe
Mr. A. D. B. Ekanayake
Mr. Chandrakumara Wijeya Gunawardane
Mr. Lakshman Jayakody
Mr. Ananda Dassanayake
Mr. G. V. S. de Silva
Mr. Richard Pathirana
Mr. Sarath Muttetuwegama
Mr. R. P. Wijesiri

COMMITTEE ON PARLIAMENTARY BUSINESS

Mr. E. L. Senanayake, Speaker (Chairman)
Mr. Norman Waidyaratna, Deputy Speaker
Mr. Edmund Samarawickrema, Deputy Chairman of Committees
Mr. R. Premadasa, Leader of the House of Parliament
Mr. Anura Bandaranaike, Leader of the Opposition
Mr. M. Vincent Perera, Chief Government Whip
Mr. Lakshman Jayakody, Chief Opposition Whip
Mr. S. Thondaman
Mr. W. J. M. Lokubandara
Mr. Harindra Corea

COMMITTEE ON PUBLIC ENTERPRISES

Mr. J. A. E. Amaratunga (Chairman)
Mr. Mahendra Wijeratne
Mr. Rohan Abeygunasekera
Mr. M. Haleem Ishak
Mr. Merrill Kariyawasam
Mr. Dinesh Gunawardene
Mr. Bennet Gunasekera
Mr. Lakshman Jayakody
Mr. Sunil Ranjan Jayakody
Mr. E. P. Paul Perera
Mr. Dayaratne Walagambahu

LEGISLATIVE STANDING COMMITTEES

Standing Committee "A"

- Mrs. Sunethra Ranasinghe
- Mr. K. W. R. M. Ekanayake
- Mr. H. G. P. Nelson
- Mr. M. L. Ahamed Fareeth
- Mr. Harindra Corea
- Mr. Chandra Gankanda
- Mr. Tyronne Fernando
- Mr. Jabir A. Cader
- Mr. Mervyn J. Cooray
- Mr. Dinesh Gunawardene
- Mr. Ananda Dassanayake
- Mr. Anura Bandaranaike
- Mr. S. D. Bandaranayake
- Mr. Anil Moonesinghe
- Mrs. Amarawathie Piyaseeli Ratnayake
- Mr. R. M. K. B. Ratnayake
- Mr. Mahendra Wijeratne
- Mr. R. P. Wijesiri
- Mrs. Daya Sepali Senadheera

Standing Committee "B"

- Mr. Ariyaratne Jayatilleke
- Mr. H. B. Wanninayake
- Mr. H. B. Abeyratne
- Mr. S. W. Alawatuwala
- Mr. P. B. Kaviratne
- Mr. M. Haleem Ishak
- Mr. A. D. B. Ekanayake
- Mr. Kamal Jayakody
- Mr. Lakshman Jayakody
- Miss Sriyani Daniel
- Mr. G. V. S. de Silva
- Mr. Amarasiri Dodangoda
- Mr. S. D. Bandaranayake
- Mr. H. D. L. Leelaratne
- Mr. H. M. A. Lokubanda
- Mr. Dayaratne Walagambahu
- Dr. Wimal Wickramasinghe
- Mr. J. G. Wijeratne Banda
- Mr. Senaraja Samaranayake
- Mr. Maithripala Senanayeke

SELECT COMMITTEE TO EXAMINE THE
SUITABILITY OF CANDIDATES FOR HIGH POSTS

- Mr. R. Premadasa (Chairman)
- Dr. Ranjith Atapattu
- Mr. S. Thondaman
- Dr. Anandatissa de Alwis
- Mr. Abdul Razak Munsoor
- Mr. Harindra Corea
- Mr. Shelton Ranaraja
- Mr. Dinesh Gunawardene
- Mr. Anura Bandaranaike
- Mr. Sarath Muttetuwegama
- Mr. Maithripala Senanayeke

SELECT COMMITTEE TO INQUIRE INTO
ALLEGATIONS AGAINST MR. R. G. SAMARANAYAKE, M.P.

- Mr. Gamini Dissanayake (Chairman)
- Dr. Ranjith Atapattu
- Mr. Harindra Corea
- Mr. Anura Bandaranaike
- Mr. Anil Moonesinghe

SELECT COMMITTEE TO INQUIRE INTO THE
RESPONSIBILITIES OF MINISTERS FOR THE
CONTINUANCE OF THE EMERGENCY FROM
1972-1977

- Mr. R. Premadasa (Chairman)
- Mr. Lalith Athulath Mudali
- Mr. K. W. Devanayagam
- Mr. M. Vincent Perera
- Mr. Ranil Wickremasinghe
- Mr. M. L. M. Aboosally
- Mr. Harindra Corea

SELECT COMMITTEE ON PRESS PUBLICATIONS
RELATING TO MEMBERS OF PARLIAMENT

- Dr. Anandatissa de Alwis (Chairman)
- Mr. M. L. Ahamed Fareeth
- Mr. Lakshman Jayakody
- Mr. E. P. Paul Perera
- Mr. Sarath Muttetuwegama
- Mr. Gamini Rajapakse
- Mr. Jinadasa Weerasinghe

SELECT COMMITTEE ON ALLEGATIONS BY
SECOND MEMBER FOR HARISPATTUWA

- Mr. R. J. G. de Mel (Chairman)
- Mr. K. W. Devanayagam
- Mr. Festus Perera
- Mr. Ranil Wickremasinghe
- Mr. J. A. E. Amaratunga
- Mr. Jabir A. Cader
- Mr. Lakshman Jayakody
- Mr. Anil Moonesinghe

SELECT COMMITTEE ON EXPULSION OF MEMBER FOR
GAMPAHA FROM SLFP

- Mr. Lalith Athulath Mudali (Chairman)
- Mr. Weerasinghe Mallimarachchi
- Mr. Harindra Corea
- Mr. Amarasiri Dodangoda
- Mr. Chandra Ranatunga

SELECT COMMITTEE ON MAHARA BY-ELECTION

- Mr. M. H. Mohamed (Chairman)
- Mr. Festus Perera
- Mr. D. B. Wijetunga
- Mr. W. J. M. Lokubandara
- Mr. M. D. Premaratne
- Mr. S. D. Bandaranayake

SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS

Mr. R. Premadasa (Chairman)
Mr. Lalith Athulath Mudali
Mr. S. Thondaman
Mr. Gamini Dissanayake
Mr. K. W. Devanayagam
Mr. Ranil Wickremasinghe

Mr. M. L. M. Aboosally
Mr. Shelton Ranaraja
Mr. Dinesh Gunawardene
Mr. Anura Bandaranaike
Mr. Sarath Muttetuwegama
Mr. Maithripala Senanayake

Mr. M. I. M. Aboosally	SELECT COMMITTEE ON FRANCHISE AND ELECTIONS	Mr. R. Premadasa (Chairman)
Mr. Shelton Kanagas		Mr. Lalla Anulath Mubali
Mr. Dinsh Gunawardene		Mr. S. Thordaman
Mr. Anura Bandaranaike		Mr. Gamin Diasanayake
Mr. Sarath Muttarawegama		Mr. K. W. Devanayagam
Mr. Mathipala Senarathne		Mr. Rani Wickremasinghe

CONSULTATIVE COMMITTEES

Consultative Committee on Local Government, Housing and Construction

Mr. R. Premadasa (Chairman)
Mr. P. C. Imbulana
Mr. Weerasinghe Mallimarachchi
Mr. M. E. H. Maharroof
Dr. P. M. B. Cyril
Mr. H. B. Abeyratne
Mr. M. D. Premaratne
Mr. Chandrakumara Wijeya Gunawardane
Mr. Maithripala Senanayeke

Consultative Committee on Highways

Mr. R. Premadasa (Chairman)
Mr. S. W. Alawatuwala
Mr. R. M. Appuhamy
Mr. P. Dayaratne
Mr. Weerasinghe Mallimarachchi
Mr. V. L. Wijemanne
Mr. Mahendra Wijeratne
Mr. Dayaratne Walagambahu
Mr. Maithripala Senanayeke

Consultative Committee on National Security and Defence

Mr. Lalith Athulathmudali (Chairman)
Mr. T. B. Werapitiya
Mr. Anura Bastian
Mr. G. D. Mahindasoma
Mr. G. V. PUNCHINILAME
Mr. Tyrone Fernando
Mr. G. M. Premachandra
Mr. Lakshman Jayakody
Mr. Sunil Ranjan Jayakody
Mr. Anura Bandaranaike

Consultative Committee on Plan Implementation

Mr. D. B. Welagedara (Chairman)
Mr. R. M. Abeykoon
Mr. U. B. Wijekoon
Mr. S. W. Alawatuwala
Mr. A. D. B. Ekanayake
Mr. Merrill Kariyawasam
Mr. S. D. Bandaranayake
Mr. Sarath Muttetuwegama
Dr. Wimal Wickremasinghe

Consultative Committee on Higher Education

Mr. A. M. R. B. Attanayake (Chairman)
Mr. Ariyaratne Jayatilleke
Mrs. R. Pathmanathan
Mr. M. E. H. Maharroof
Mr. P. B. Kaviratne
Mr. Rohan Abeygunasekera
Dr. W. Dahanayake
Mr. Richard Pathirana
Dr. S. Y. S. B. Herat

Consultative Committee on Janatha Estates Development

Mr. Harold Herat (Chairman)
Mr. Norman Waidyaratne
Mr. R. M. Abeykoon
Mr. N. A. Seneviratne
Mrs. Renuka Herath
Mr. J. L. Sirisena
Mr. Lakshman Jayakody
Mr. K. Vincent Perera
Mr. A. K. D. Wanigaratne

Consultative Committee on State Plantations

Mr. V. L. Wijemanne (Chairman)
Mr. W. J. M. Lokubandara
Mr. Rupasena Karunatillake
Mr. M. L. M. Aboosally
Mr. Mahinda Yapa Abeywardana
Mr. R. M. Karunaratne
Mr. Richard Pathirana
Mr. Anil Moonesinghe
Mr. R. P. Wijesiri

Consultative Committee on Power and Energy

Mr. P. Dayaratne (Chairman)
Mr. M. A. Abdul Majeed
Mr. Chandrakumara Wijeya Gunawardane
Mr. Dinesh Gunawardene
Mr. Bennet Gunasekera
Mr. Amarasiri Dodangoda
Mr. R. M. Punchibandara
Mr. H. D. L. Leelaratne
Mr. R. P. Wijesiri

*Consultative Committee on Public
Administration*

Mr. Montague Jayawickrema (Chairman)
Mr. Harindra Corea
Mr. Rupasena Karunatileke
Mr. W. P. B. Dissanayake
Mr. Percy Samaraweera
Mr. Amarasiri Dodangoda
Mr. Dayananda Wickremasinghe
Mr. Maithripala Senanayake

*Consultative Committee on Plantation
Industries*

Mr. Montague Jayawickrema (Chairman)
Mr. Alick Aluvihare
Mr. Harold Herat
Mr. R. M. Appuhamy
Mr. K. Abeywickrema
Mr. Gamini Athukorale
Mr. Merrill Kariyawasam
Mr. Ananda Dassanayake
Mr. Amarasiri Dodangoda

Consultative Committee on Social Services

Mr. N. H. A. M. Karunaratne (Chairman)
Mr. J. L. Sirisena
Mr. Edmund Samarawickrema
Mr. Indradasa Hettiarachchi
Mr. Chandrakumara Wijeya Gunawardane
Mr. Kamal Jayakody
Mr. Richard Pathirana
Mr. Chandra Ranatunga
Mr. Asoka Wadigamangawa

Consultative Committee on Cultural Affairs

Mr. E. L. B. Hurulle (Chairman)
Mr. W. M. G. T. Banda
Mr. W. J. M. Lokubandara
Mr. P. C. Imbulana
Mr. P. B. Kaviratne
Mr. Lakshman Jayakody
Mr. R. M. K. B. Ratnayake
Mr. Gamini Rajapakse
Mr. Dayaratne Walagambahu

Consultative Committee on Transport

Mr. M. H. Mohamed (Chairman)
Mr. H. Kularatne
Mr. A. C. S. Hameed
Mr. D. Vincent Dias
Mr. Wasantha Udayaratne
Mr. M. I. Uthumalebe
Mr. J. M. Kumaradasa
Mr. Richard Pathirna
Mr. R. P. Wijesiri

Consultative Committee on Transport Boards

Mr. M. H. Mohamed (Chairman)
Mr. H. B. Abeyratne
Mr. M. E. H. Maharroof
Mr. Alick Aluvihare
Mr. Chandra Gankanda
Mr. Mahinda Yapa Abeywardana
Mr. W. M. Karunaratne
Mr. K. Vincent Perera
Mr. Anil Moonesinghe

*Consultative Committee on Private Omnibus
Transport*

Mr. M. H. Mohamed (Chairman)
Mr. P. B. Kaviratne
Mr. Edmund Samarawickrema
Mr. S. S. Abeyasundera
Mr. M. L. Ahamed Fareeth
Mr. Amarasiri Dodangoda
Mr. Gamini Lokuge
Mr. J. G. Wijeratne Banda
Mr. Jinadasa Weerasinghe

*Consultative Committee on Agricultural
Development & Research*

Mr. Gamani Jayasuriya (Chairman)
Mr. S. S. Abeysundera
Mr. W. P. B. Dissanayake
Mr. H. G. P. Nelson
Mr. Jayawickrema Perera
Mr. R. M. Dharmadasa Banda
Miss Sriyani Daniel
Mr. G. V. S. de Silva
Mr. Anil Moonesinghe

Consultative Committee on Rural Development

Mrs. Wimala Kannangara, M.B.E. (Chairman)
Mr. M. L. Ahamed Fareeth
Mr. Ariyaratne Jayatilleke
Mr. G. M. Premachandra
Mr. K. Ananda Kularatne
Mr. Kamal Jayakody
Mr. Ananda Dassanayake
Mr. H. D. L. Leelaratne
Mr. A. K. D. Wanigaratne

Consultative Committee on Labour

Mr. C. P. J. Seneviratne (Chairman)
Mr. M. Joseph Michael Perera
Mr. W. P. B. Dissanayake
Mr. Weerasinghe Mallimarachchi
Mr. S. S. Abeysundera
Mr. Mahendra Wijeratne
Mr. Ananda Dassanayake
Mr. Sarath Muttetuwegama
Mr. Senaraja Samaranyake

Consultative Committee on Health

Dr. Ranjith Atapattu (Chairman)
 Mr. Chandra Gankanda
 Mr. Norman Waidyaratna
 Mrs. Sunethra Ranasinghe
 Mr. W. J. M. Lokubandara
 Dr. P. M. B. Cyril
 Mr. Ananda Dassanayake
 Mr. Anura Bandaranaike
 Dr. S. Y. S. B. Herat

Consultative Committee on Textile Industries

Mr. Wijayapala Mendis (Chairman)
 Mr. R. M. Dharmadasa Banda
 Mr. E. P. Paul Perera
 Mr. M. Haleem Ishak
 Mr. Bennet Gunasekera
 Mr. Gamini Rajapaske
 Mr. A. K. D. Wanigaratne
 Mr. Jinadasa Weerasinghe
 Mr. R. G. Samaranyake

Consultative Committee on Foreign Affairs

Mr. A. C. S. Hameed (Chairman)
 Mr. Tyronne Fernando
 Mr. Norman Waidyaratna
 Mr. Harindra Corea
 Mr. Dinesh Gunawardene
 Mr. Lakshman Jayakody
 Mr. Anura Bandaranaike
 Mr. Sarath Muttetuwegama
 Mr. Asoka W. Somaratne

Consultative Committee on Home Affairs

Mr. K. W. Devanayagam (Chairman)
 Mr. Percy Samaraweera
 Mr. K. W. R. M. Ekanayake
 Mrs. R. Pathmanathan
 Mr. Nanda Mathew
 Mr. Inradasa Hettiarachchi
 Mr. E. P. Paul Perera
 Mr. Amarasiri Dodangoda
 Mr. Chandra Ranatunga

Consultative Committee on Food & Co-operatives

Mr. Gamani Jayasuriya (Chairman)
 Mr. Sarathchandra Rajakaruna
 Mr. G. D. Mahindasoma
 Mr. M. S. Amarasiri
 Mr. G. V. S. de Silva
 Dr. W. Dahanayake
 Mr. Richard Pathirana
 Mr. R. M. K. B. Ratnayake
 Mr. R. P. Wijesiri

Consultative Committee on Industries & Scientific Affairs

Mr. Cyril Mathew (Chairman)
 Mr. N. Denzil Fernando
 Mr. Abdul Razak Munsoor
 Mr. Mahendra Wijeratne
 Mr. K. Ananda Kularatne
 Mr. Dinesh Gunawardene
 Mr. Lakshman Jayakody
 Mr. Gamini Lokuge
 Mr. R. P. Wijesiri

Consultative Committee on Posts and Telecommunications

Mr. D. B. Wijetunga (Chairman)
 Mr. M. A. Abdul Majeed
 Mr. H. B. Wanninayake
 Mr. Mahinda Yapa Abeywardana
 Mr. M. Haleem Ishak
 Mr. A. D. B. Ekanayake
 Mr. W. M. Karunaratne
 Mr. Mervyn J. Cooray
 Mr. S. D. Bandaranayake

Consultative Committee on Finance & Planning

Mr. R. J. G. de Mel (Chairman)
 Mr. M. H. M. Naina Marikar
 Mr. Norman Waidyaratna
 Mr. K. D. M. C. Bandara
 Mr. U. B. Wijekoon
 Mr. Harindra Corea
 Mr. Lakshman Jayakody
 Mr. Anura Bandaranaike
 Dr. Wimal Wickremasinghe

Consultative Committee on Lands & Land Development

Mr. Gamini Dissanayake (Chairman)
 Mr. A. M. S. Adikari
 Mr. K. D. M. C. Bandara
 Dr. P. M. B. Cyril
 Mr. M. A. Abdul Majeed
 Mr. A. D. B. Ekanayake
 Mr. Dinesh Gunawardene
 Mr. Anura Bandaranaike
 Mr. J. G. Wijeratne Banda
 Mr. H. M. A. Lokubanda

Consultative Committee on Mahaweli Development

- Mr. Gamini Dissanayake (Chairman)
- Mr. M. L. M. Aboosally
- Mr. K. W. R. M. Ekanayake
- Mr. P. Dayaratne
- Mr. W. P. B. Dissanayake
- Mr. M. S. Amarasiri
- Mr. Lakshman Jayakody
- Mr. Ananda Dassanayake
- Mr. Yasapala Herath

Consultative Committee on Parliamentary Affairs & Sports

- Mr. M. Vincent Perera (Chairman)
- Mr. M. D. Premaratne
- Mr. Shelton Ranaraja
- Mr. J. M. Kumaradasa
- Mr. Mervyn J. Cooray
- Mr. P. S. L. Galappaththy
- Miss Sriyani Daniel
- Mr. Richard Pathirana
- Mrs. Amarawathie Piyaseeli Ratnayake

Consultative Committee on Trade & Shipping

- Mr. M. S. Amarasiri (Chairman)
- Mr. Mahendra Wijeratne
- Mr. N. A. Seneviratne
- Mr. S. K. Piyadasa
- Mr. J. A. E. Amaratunga
- Mr. M. Haleem Ishak
- Mr. Jabir A. Cader
- Mr. K. Ananda Kularatne
- Mr. Lakshman Jayakody
- Mr. Gamini Lokuge

Consultative Committee on Justice

- Dr. Nissanka Wijeyeratne (Chairman)
- Mr. Shelton Ranaraja
- Mr. W. J. M. Lokubandara
- Mr. M. H. M. Naina Marikar
- Mr. V. L. Wijemanne
- Mr. Anura Bandaranaike
- Mr. Sarath Muttetuwegama
- Mr. Chandra Ranatunga
- Mr. Asoka W. Somaratne

Consultative Committee on Fisheries

- Mr. Festus Perera (Chairman)
- Mr. G. M. Premachandra
- Mr. Harold Herat
- Mr. Abdul Razak Munsoor
- Mr. M. Haleem Ishak
- Mr. Mervyn J. Cooray
- Mr. P. S. L. Galappaththy
- Mr. M. H. K. Jagathsena
- Mr. Jinadasa Weerasinghe

Consultative Committee on Rural Industrial Development

- Mr. S. Thondaman (Chairman)
- Mr. S. K. Piyadasa
- Mr. S. S. Abeysondera
- Mr. J. L. Sirisena
- Mr. R. M. Karunaratne
- Mr. Merril Kariyawasam
- Mr. G. V. S. de Silva
- Mr. Anil Moonesinghe
- Mr. H. M. A. Lokubanda

Consultative Committee on Youth Affairs & Employment

- Mr. Ranil Wickremasinghe (Chairman)
- Mr. Gamini Atukorale
- Mr. H. B. Wanninayake
- Mr. Anura Bastian
- Mr. Weerawanni Samaraweera
- Mr. Sunil Ranjan Jayakody
- Mr. S. D. Bandaranayake
- Mr. Asoka Wadigamangawa
- Mrs. Daya Sepali Senadheera

Consultative Committee on Education

- Mr. Ranil Wickremasinghe (Chairman)
- Mr. Weerawanni Samaraweera
- Mr. Lionel Jayatilleke
- Mr. Abdul Razak Munsoor
- Mrs. Renuka Herath
- Mr. J. A. E. Amaratunga
- Mr. M. I. Uthumalebe
- Mr. Amarasiri Dodangoda
- Mrs. Amarawathie Piyaseeli Ratnayake

Consultative Committee on State

- Dr. Anandatissa de Alwis (Chairman)
- Mr. Chandra Karunaratne
- Mr. W. J. M. Lokubandara
- Mr. W. M. G. T. Banda
- Mr. Anura Bastian
- Mr. S. D. Bandaranayake
- Mr. Anil Moonesinghe
- Mr. R. G. Samaranayake
- Mr. Senaraja Samaranayake
- Mrs. Daya Sepali Senadheera

Consultative Committee on Regional Development

Mr. C. Rajadurai (Chairman)
Mr. D. Vincent Dias
Mr. P. Dayaratne
Mr. H. G. P. Nelson
Mrs. R. Pathmanathan
Mr. M. E. H. Maharooof
Mr. Dinesh Gunawardene
Mr. Gamini Rajapakse
Mr. Dayaratna Walagambahu

Consultative Committee on Women's Affairs and Teaching Hospitals

Mrs. Sunethra Ranasinghe (Chairman)
Mr. G. V. Punchinilame
Mrs. R. Pathmanathan
Mrs. Renuka Herath
Mr. Shelton Ranaraja
Mr. Dinesh Gunawardene
Miss Sriyani Daniel
Mrs. Amarawathie Piyaseeli Ratnayake
Dr. S. Y. S. B. Herat

Consultative Committee on Regional Development

- Mr. C. Rajadurai (Chairman)
- Mr. D. Vincent Dias
- Mr. P. Dayaratne
- Mr. H. G. P. Nelson
- Mr. R. Pathmanathan
- Mr. M. E. H. Mahroof
- Mr. Dinsh Gunawardene
- Mr. Gamin Rajapakse
- Mr. Dayaratna Wasagambahu

Consultative Committee on Women's Affairs and Teaching Hospitals

- Mr. Seneviratna Rajasinghe (Chairman)
- Mr. C. V. Prabhakaran
- Mr. R. Pathmanathan
- Mrs. Renuka Herath
- Mr. Shelton Kararaja
- Mr. Dinsh Gunawardene
- Miss Sriyani Daniel
- Mrs. Amaratunga Piyaselli Ratnayake
- Dr. S. Y. S. B. Herath

PARLIAMENT

THE SPEAKER
THE DEPUTY SPEAKER AND CHAIRMAN OF
COMMITTEES
THE DEPUTY CHAIRMAN OF COMMITTEES

MR. E. L. SENANAYAKE
MR. NORMAN WAIDYARATNA
MR. EDMUND SAMARAWICKREMA

PRINCIPAL OFFICIALS

Secretary-General of Parliament
Deputy Secretary-General
Assistant Secretary-General

S. N. SENEVIRATNE
B. S. B. TITTAWELLA
C. W. PANNILA

DEPARTMENT OF THE

Serjeant-at-Arms :
RONNIE ABEYSINGHE

SERJEANT-AT-ARMS
Deputy Serjeant-at-Arms :
H. A. B. WANASINGHE

Assistant Serjeant-at-Arms :

HANSARD DEPARTMENT

ADMINISTRATION DEPARTMENT

Director, Administration :

Editor of Hansard :
N. P. A. E. D. GUNASINGHE

Deputy Editor of Hansard :
W. M. FERNANDO

Assistant Editors of Hansard :
M. A. M. M. MOHIDEEN
S. M. P. B. SAKALASOORIYA

CYRIL HEWAWASAM
P. T. WIJAYADASA

B. A. WIJAYARATNE
T. L. JUMAT

D. E. C. DE SILVA
BERNARD PERERA

Senior Hansard Reporters :
M. C. M. SAYIRU
P. RAJADURAI

SELLAPPAN NADARAJAH
J. GUNADASA

T. W. KARUNARATNE
K. P. ALWIS

D. S. L. JAYAKODY
K. J. A. PERERA

B. G. DHARMASENA
K. P. DHARMABANDU

M. ANOMA MILLAGASTENNA
E. KATHIRAVELU

Deputy Director, Administration :

K. T. N. DE SILVA

Table Office :

K. GUNADASA (Principal Table Officer)
A. SUBRAMANIAM (Principal Table Officer)

M. D. SIRIPALA

LACILLE DE SILVA

D. RAMMANDAARACHCHI

H. L. ARIYARATNA

M. SIVANATHAN

R. JOSEPH

J. M. R. JAYASUNDERA

Establishments Office :

J. ILANGASINGHE (Principal Establishments
Officer)

M. T. MOHANDAS DIAS

A. F. A. R. FERNANDO

M. N. PEIRIS

H. NEWTON

Finance and Accounts Office :

M. M. SOMAPALA (Principal Finance & Accounts
Officer)

K. SABANAYAGAM

RANJAN PATHINATHER

K. W. SUNIL

M. S. JAYAWEERA

V. K. SITHAMPARANATHAN

H. R. G. DE ZOYSA

N. S. K. WAIDYARATNE

Hansard Reporters :

W. JUSTIN J. FERNANDO

M. K. H. PIYASENA

G. A. RANASINGHE

SHANTI MALINI FERNANDO

P. THILAGADAS

L. A. FERNANDO

ERICA FERNANDO

K. PIYASEELI ALWIS

RANJANEE JAYAMANNE

BERTY L. P. WICKRAMARATNE

OLGA PIYASEELI GUNASEKERA

C. NEDRA ALWIS SAMARAKOON

MASS FREEZA MUTALIPH

Bills Office :

- D. PARANAVITANE (Principal Bills Officer)
- W. A. BUDDHADASA
- M. L. A. DHARMADASA
- W. P. PERERA
- T. W. J. JAYARATNE
- I. S. A. FERNANDO

Librarian :

T. T. S. S. AMARASEKERA

Assistant Librarian :

Chief Parliamentary Interpreter :
W. N. H. P. DE WIJESINGHE

Committee Office - I :

- RONALD A. DE SOYSA (Principal Committee Officer)
- S. D. JAYASEKERA
- N. M. K. FERNANDO
- J. SAMARAWEERA

Senior Parliamentary Interpreters :

- N. SUBRAMANIAM
- H. WETTASINGHE

Committee Office - II :

- S. M. C. B. SAKALASOORIYA (Principal Committee Officer)
- MILTON FERNANDO
- U. WIJESINGHE
- J. R. GAJAWEERA ARACHCHIGE
- L. M. N. C. FERNANDO

Parliamentary Interpreters :

- S. K. THAMBIPILLAI
- SELLIAH KUMARASAMY
- M. K. RAHULAN
- S. RAJAPAKSE
- H. M. SHERIFF
- R. S. VETHANAYAKAM
- KANTHI EKANAYAKA
- MRS. E. M. PALAPATHWELA
- P. YESUTHASAN

Supplies and Services Office :

- H. A. SUGATHAPALA (Principal Supplies and Services Officer)
- B. S. BODARAGAMA (Principal Supplies and Services Officer)
- E. M. PERERA
- M. J. M. PAULINUS PEIRIS

Stenographers :

- R. P. SIRIPALA
- DAYA DE SILVA

**පෙත්සම්
මனுக்கள்
PETITIONS**

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Member for Badulla - (Pause) - Not here.

Member for Uva-Paranagama - (Pause) - Not here.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake-Galle)

I present a petition from Mr. P. G. Ariyaratna of Methsevana, Malimbada, Palatuwa.

සරත් මුත්තේටුවෙහි මහතා (කලවාන)
(திரு. சரத் முத்தேட்டுவெகம — கலவான)
(Mr. Sarath Muttetuwegama - Kalawana)

ඇත්තයුත්, මද්දේවිල පදිවි එම්. එම්. සෝමවති මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් මම ඉදිරිපත් කරනවා.

ඉදිරිපත් කරන ලද පෙත්සම් මෙහි පෙත්සම් කාරක සභාවට පැවරිය යුතු යයි තීරණය කරන ලදී.

பொதுமனுக் குழுவுக்குச் சாட்டக்கட்டளையிடப்பட்டது.

Petitions ordered to be referred to the Public Petitions Committee.

**ප්‍රශ්නවලට වාචික පිළිතුරු
வினாக்களுக்கு வாய்ப்புல விடைகள்
ORAL ANSWERS TO QUESTIONS**

ඩබ්ලිව්. ජී. මෙන්ඩිස් අප්පු මහතා : පාර්ලිමේන්තුවේ දීමනා
(திரு. டபிள்யூ. ஜி. மென்டிஸ் அப்பு : பணிக்கொடை
MR. W. G. MENDIS APPU : GRATUITY

112/84

1. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி)
(Dr. W. Dahanayake-Galle)

ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ගාල්ලේ මාලුලේ, වැල්ලබොඩ 6/1 හි පදිවි. එස්. එල්. 39 හිමි වරයා අධිකාරියේ විශ්‍රාමලත් කමිකරු. ඩබ්ලිව්. ජී. මෙන්ඩිස් අප්පු මහතා සේවය කළ වර්ෂ එකීන් එක සඳහා සති දෙකක වැටුපක පාර්ලිමේන්තු දීමනාවක් ඉල්ලා සිටින බව එතුමා දන්වේද ?

(ආ) ඔහුට දෙන සහනය කුමක්ද ?

(ඇ) කො එසේ නම්, මන්ද ?

தேசியப் பாதுகாப்பு அமைச்சரும் பாதுகாப்புப் பிரதி அமைச்சரும் ஆனவரைக் கேட்ட வினா :

(அ) தகறைமுக அதிகாரசபையிலிருந்து எஸ். எஸ். 39 இலக்கங்கொண்ட ஒய்வுபெற்ற தொழிலாளியாகியவரும் 6/1, வெல்லப்பாடை, மாகாலை, காலி என்ற மூக வரியினருமாகிய திரு. டபிள்யூ. ஜி. மென்டிஸ் அப்பு என்பவர் தமது ஒய்வோர் ஆண்டுச் சேவைக்கும் இருவாரச் சம்பளம் என்ற அடிப்படையில் பணிக் கொடை ஒன்றைக் கோருகின்றார் என்பதை ஆவர் அறிவாரா ?

(ஆ) இவருக்கு என்ன நிவாரணம் வழங்கப்படும் ?

(இ) இல்லை யெயில், என் ?

asked the Minister of National Security and Deputy Minister of Defence :

(a) Is he aware that Mr. W. G. Mendis Appu of 6/1, Wellaboda, Magalle, Galle, retired labourer No. S.L. 39 of the Ports Authority, claims a gratuity of two weeks' pay for each year of service ?

(b) What redress will he be granted ?

(c) If not, why ?

ලලිත් ඇතුලත් මුදල මහතා (ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා සහ නියෝජ්‍ය රාජ්‍ය ආරක්ෂක ඇමතිතුමා)

(திரு. லலித் அத்துலத் முதலி—தேசிய பாதுகாப்பு அமைச்சரும் பிரதிப் பாதுகாப்பு அமைச்சரும்)

(Mr. Lalith Atulath Mudali—Minister of National Security and Deputy Minister of Defence)

(a) No.

(b) Mr. W. G. Mendis Appu retired from service before the date on which the Gratuity Act No. 12 of 1983 came into force.

(c) Does not arise.

නියෝජ්‍ය කථානායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 2.

එම්. කුලරත්න මහතා (වැඩබලන ප්‍රවාහන ඇමතිතුමා)
(திரு. எச். குலரத்நன் — பதில் போக்குவரத்து அமைச்சர்)
(Mr. H. Kularatne- Acting Minister of Transport)

I need one month's time to answer the question.

ප්‍රශ්නය මතු දිනකදී ඉදිරිපත් කිරීමට තීරණය කරන ලදී.
வினாவை மற்ருகு நினந்திற் சமர்ப்பிக்கக் கட்டளையிடப்பட்டது.

Question ordered to stand down.

පාසල් සංවර්ධන සමිති හා ගුරු දෙශුරු සංගම්, ගාල්ල
பாடசாலை அபிவிருத்திச் சபைகளும் பெற்றார் ஆர்.நியர் சங்கங்களும், காலி

SCHOOL DEVELOPMENT SOCIETIES AND PARENT-TEACHER ASSOCIATIONS GALLE

410/83

3. ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)
(Dr. W. Dahanayake)

ශෞචික කටයුතු හා රැකියා සම්බන්ධ ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

ගාල්ල මැතිවරණ කොට්ඨාශය තුළ ඇති පාසල් සංවර්ධන සමිති හා ගුරු දෙශුරු සංගම් පිළිබඳ සම්පූර්ණ ලැයිස්තුවක්, ඒවායේ අර්ථම යෙහි පත්, විගණන වාර්තා හා ඒ එක් එක් සංගමය විසින් ඉටුකර ඇති වැඩ පිළිබඳ විස්තර ද සහිතව ඉදිරිපත් කරන්නේද ?

இணைஞர் அலுவலர்கள் தொழில்வாய்ப்பு அமைச்சரும், கல்வி அமைச்சருமானவரைக் கேட்ட வினா:

காஸிக் தொகுதியில் உள்ள பாடசாலை அபிவிருத்திச் சபைகள், பெற்றார் ஆசிரியர் சங்கங்கள் ஆகியவற்றின் முழுப் பட்டியலைக் கணக்காய்வுசெய்யப்பட்ட அடிகள் கடைசி ஐந்தொகையுடனும் அவை ஒவ்வொன்றும் செய்த வேலை விபரத்துடனும் சபையில் சமர்ப்பிப்பாரா?

* සහමේය මත තවත ලද ලැයිස්තුව :
 සභාපිළිබඳව තව තව සමස්ත ලෙසින් :
 List tabled

විදහලේ නම	අලුත්ම වෙළෙඳපොළ බැංකු ගිණුමේ	අනෙක් පහසු අනුමැතිය	විගණන වාර්තා	පාසල් සංවර්ධන සමිතිය විසින් ඉටුකර ඇති සේවාවන්
ගාලු ම. ම. වි.	453 29	-	-	(1) ක්‍රීඩා තරගයට ආධාර කිරීම (2) පුටු හිඟය මත හරවා ගැනීමට බංකු තැනීම.
ගාලුගොඳුරු පවර්වත ම. වි.	1,959 18	-	-	(1) පුටු 30 ක් සහ බේසක් 20 ක් සැදීම.
ගාලුකිලියොඩ ම. වි.	750 00	116 33	-	(1) සිල වහාපාර (2) ක්‍රීඩා ගුණිතයට පිලිසකර කිරීම.
ගාමිකොට ම. වි.	7,367 00	-	-	(3) වැටුප් කමිටු ගැනීම (4) බට පැලඳීම සැලසීම.
ගාමලේගම පියසිරිසේන ම. වි.	591 32	112 00	-	(1) විද්‍යාලයේ පළපුරුද්ද අවබෝධය.
ගාමනික මහා විද්‍යාලය.	19,855 10	194 39	-	(1) විල්පිට්ටන්ත (අක්කර 48) ලබා ගැනීම.
ගාමනික ම. වි.	5,626 59	17 50	-	(2) සේවා කුලණ ඉදි කිරීම (3) ලී බඩු සැලසීම.
ගාමනික ම. වි.	-	148 35	-	(4) මිනිස් පුරාණය කාර්ය වේදිකාගත කිරීම.
ගාමනික ම. වි.	29,930 33	3,030 20	අමුණ ඇත.	(1) විද්‍යාලයේ ගොඩනැගිලි කොන්ක්‍රීට්.
ගාමනික ම. වි.	4,332 34	-	-	(2) කුර්සුන් ලී බඩු අවබෝධය කිරීම.
ගාමනික ම. වි.	1,21,259 35	4,848 55	-	(3) ක්‍රීඩා තරග හා නෂ්ට උත්සවයට ආධාර කිරීම.
ගාමනික ම. වි.	23,139 90	-	-	(1) විද්‍යාලයේ පළපුරුද්ද අවබෝධය.
ගාමනික ම. වි.	1,40,160 89	-	-	(2) බාලාග පන්ති කාමර හා උපකරණ සම්පුර්ණ කිරීම.
ගාමනික ම. වි.	59,549 33	-	-	(3) කුර්සුන් වැදගත් වැටුප් අවබෝධය.
ගාමනික ම. වි.	180 54	200 85	-	(1) කැබලි පුද්ගල (2) ක්‍රීඩා උත්සව විසඳීම.
ගාමනික ම. වි.	100 91	-	-	(3) ගොඩනැගිලි අවබෝධය (4) ගාණිඩි කුර්සුන් ඉදි කිරීම.
ගාමනික ම. වි.	-	30 91	-	(5) පොල හා කාර්ය දර්ශන පැවැත්වීම.
ගාමනික ම. වි.	-	47 50	-	(1) පළපුරුද්ද සේවා සැලසීම (2) පුද්ගල පුටු, ලිපි මේස, ලිපි බැංකු, යකඩ පුටු සැදීම.
ගාමනික ම. වි.	-	110 00	-	(3) සහකාර ගුරු සේවා සැලසීම. (පන්ති දෙකකට)
ගාමනික ම. වි.	-	-	-	(1) විද්‍යාලයට බෙදා හැරීම සහතික සැලසීම.
ගාමනික ම. වි.	-	-	-	(2) පුස්තකාලයට කඩ බඩු සැලසීම.
ගාමනික ම. වි.	-	-	-	(3) මුද්‍රණ ඇති කිරීමට පොතක් නොදීම.
ගාමනික ම. වි.	-	-	-	(1) අතිරේක ගුරු හවුලක් සැලසීම වැටුප් ගෙවීම.
ගාමනික ම. වි.	705 90	-	-	(2) කුර්සුන් වැදගත් වැටුප් ගෙවීම.
ගාමනික ම. වි.	-	-	-	(3) සහකාර ගුරු 50 ක දීමනාවක් පිරිනැමීම.
ගාමනික ම. වි.	-	-	-	(1) පාසල් අවබෝධය.
ගාමනික ම. වි.	-	-	-	(2) කැබලි, ප්‍රාග් පන්ති, කාර්ය අවබෝධය කිරීම.
ගාමනික ම. වි.	-	-	-	(3) ගේට්ටුවක් සවි කිරීම.
ගාමනික ම. වි.	-	-	-	(1) පාසල් ක්‍රීඩා පිටිය සැලසීම (2) පාසලට එන පාර සකස් කිරීම.
ගාමනික ම. වි.	-	-	-	(1) විද්‍යාලයේ සැලසීම (2) ක්‍රීඩා පිටිය තැනීම.
ගාමනික ම. වි.	-	-	-	(3) ගොඩනැගිලි වහල සැලසීම.
ගාමනික ම. වි.	-	-	-	(1) කිසිවක් නැත.
ගාමනික ම. වි.	-	-	-	(1) නෂ්ට පුද්ගල උත්සවය (2) ලී බඩු අවබෝධය.
ගාමනික ම. වි.	-	-	-	(3) වහලේ පොල් අතු සෙවීම කිරීම.
ගාමනික ම. වි.	-	-	-	(1) ක්‍රීඩා තරගයට නෂ්ට දීම (2) ලී බඩු අවබෝධය.
ගාමනික ම. වි.	-	-	-	(3) ගොඩනැගිලි අවබෝධයට මුදල් වෙන්කර ගැනීම.
ගාමනික ම. වි.	-	-	-	(1) අඩු සියවස් උළෙල පැවැත්වීම.
ගාමනික ම. වි.	-	-	-	(2) පිරිසක් කියවා දැන ගැනීම.
ගාමනික ම. වි.	-	-	-	(3) පුද්ගලයන් පැවැත්වීම.
ගාමනික ම. වි.	-	-	-	(1) ප්‍රාථමික පන්ති කාමර වෙන් කිරීම.
ගාමනික ම. වි.	-	-	-	(2) බාලාග ලී බඩු හිඟය ගැන.
ගාමනික ම. වි.	-	-	-	(3) නිවාසානතර ක්‍රීඩා තරගයට සහාය දීම.

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

Will he please furnish a full list of School Development Societies and Parent-Teacher Associations in the Galle Eelectorate with their latest balance sheets and audit reports and a list of work done by each of them ?

විස්තර කිරීමට මහතා (නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයා) (ශ්‍රී. ඩී. ඩී. සමරවෙණි සමරවෙණි — ක්වේට්ට් පී. ඩී. සමරවෙණි) (Mr. Weerawanni Samaraweera - Deputy Minister of Education) විස්තර ඇතුළත් ලැයිස්තුව සහතික * කරමි.

විද්‍යාල නම	අලුත්ම ශේෂ පත්‍රය		වගණන වාර්තා	පාසල් සංවර්ධන සමිතිය විසින් ඉටුකර ඇති සේවාවන්
	බැංකු ගිණුමේ	අනු ඉතිරි		
	රු. ග.	රු. ග.		
ගා/මාඉට්ටේ විජයාරා ක. වි.	118 22	-	-	මෑතකදී කිසිවක් ඉටු කර නැත.
ගා/දවුල්ල ශ්‍රී සුමංගල ප්‍රා. වි.	-	-	-	(1) ලමයින්ට කොළ කැඳ සැපයීම. (2) ක්‍රීඩා පිටිය සැකසීම. (3) දහම් පාසල් පැවැත්වීම.
ගා/ගාලු පියදර ප්‍රා. වි.	-	-	-	(1) සිසුන්ට කොළ කැඳ සැපයීමට උදව් කොට ඇත.
ගා/කල්ලේගාන රෝ. ක. ප්‍රා. වි.	-	-	-	(1) පාසල් කන්‍යාලික සභාවට පවරා ගැනීමට යන විට මහත් පරිශ්‍රමයකින් බේරා ගැනීම.
ගා/කිතුලුම්පිටිය බා. ප්‍රා. වි.	166 48	-	-	(1) බාලාංශ ලී බඩුවල නිත්ත ගැම. (2) වහල පොල් අතු කෙරීම්. (3) ශීල ව්‍යාපාර.

**ජවිමන්ඩි විද්‍යාලය පාසල් සංවර්ධන සමිතියේ
82.01.01 සිට 1982.12.31 දක්වා ගණන් පරීක්ෂණ වාර්තාව**

ගිණුම	ලෙඳ	කර	
		රු. ග.	බැර
		රු. ග.	රු. ග.
අතිරික්ත ශේෂය	06		14,790.68
විභාග ගාස්තු වියදම්	10	3,160	
ගොඩනැගිලි අලුත්වැඩියා වියදම් ලැබීම්	11		7,385.88
ගොඩනැගිලි අලුත්වැඩියා වියදම්	17	11,474.43	
සිංහල අවුරුදු උත්සව වියදම්	21	448.60	
ලීබ්‍රේ කැනීම හා අලුත්වැඩියා කිරීම්	28	28,748.08	
වැටුප් හා වේතන	38	1,845.00	
ලීඩ් ද්‍රව්‍ය හා මුද්‍රණ ගාස්තු	40	3,057.50	
ගොවිපල ආධාර	42	2,050.00	
ගමන් වියදම්	45	651.05	
ගුරු හවසන්ට නේ සංග්‍රහ වියදම්	47	468.15	
ගොඩනැගිලි හා වත්ත පිරිසිදු කිරීමේ වියදම්	48	4,429.00	
සාමාජික මුදල් හා ආධාර දීමනා	50		54,278.60
ගණන් පරීක්ෂණ ගාස්තු	54	300.00	
වි. වි. ඇත්තවත් ගැනීම	59	384.00	
සේවකයින්ට අවුරුදු නැගී	59	177.50	
දුර කථන ගාස්තු	60	2,484.05	
බැංකු ගාස්තු	61	96.50	
අනු ඉතිරි මුදල් - එච්. ජී. එල්. අමරසිංහ මහතා	63	24.20	
බැංකු ඉතිරි මුදල්	64	27,448.98	
එම්. ඩී. ඒ. ගුණසේකර අරමුදල	09		2,000.00
ජා. ඉ. බැංකු තැන්පත්	70	2,000.00	
විශේෂ උත්සව වියදම්	72	1,698.45	
ටයි වෙලදාම	81		960.00
ක්‍රීඩා පුහුණු කිරීමේ ගාස්තු	96	1,530.00	
ක්‍රීඩා භාණ්ඩ ගැණුම්	97	5,062.10	
සිංහල අවුරුදු උත්සව වියදම්	99	481.35	
තෙමහල් ගොඩනැගිලි වියදම් ලැබීම්	101		1,84,750.15
තෙමහල් ගොඩනැගිලි වියදම්	102	1,80,131.42	
කැගී දීමනා උත්සව ආධාර ලැබීම්	103		6,912.30
පිරිවෙහි වටා කාපපය බැඳීම මුදල් ලැබීම්	106		15,430.01
පිරිවෙහි වටා කාපපය බැඳීම වියදම්	113	15,162.60	
එම්. ජයානන්ද මහතා - මුදල් ඉතිරි	115	3,006.00	
ජා. ඉ. බැංකු තැන්පත් පොලී	116		512.50
ක්‍රීඩා පිහිටවන පොත් ආදායම්	117		21,750.00
කුඩාරම් කම්බුවෙන් ලැබීම්	118		19,338.50
ක්‍රීඩා අංශයේ වියදම්	120	46,282.21	
1981 ශිෂ්‍යත්ව ත්‍යාග වියදම්	121	8,200.00	
සිහිනි දින උත්සව වියදම්	122	6,912.00	
1982 ත්‍යාග අරමුදල	123		27,794.00
ගොවිපල පුහුණු දුර කථන ගාස්තු	124		1,810.55
	එකතුව	3,57,713.17	3,57,713.17
	නිවැරදි බවට සහතික කරමි.		
			අ.ක/ විදුහල්පති
			1984.3.11
	සත්‍ය පිරිපහක් බව සහතික කරමි.		
			එච්. සේ. රුපසිංහ,
			ගාලු ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂ.

1982.12.31 දිනට செயல்படும்

	ரூ. அ.	ரூ. அ.	ரூ. அ.
பி. டி. டி. அகலெசாண்டர் தேவதர்சன் அரசாங்க		2,000.00	2,000.00
மாணவ குழு அரசாங்க		27,794.00	481.35
பேரவை குழு அரசாங்க		1,810.55	27,448.98
சமீபத்தில்	14,790.68		
	13,434.70		24.20
			3,006.00
			32,960.53
மொத்தம்		32,960.53	32,960.53

மொத்தத்தில் சிங்கள மொழி கல்வித் துறையில் செயல்படும் பணிகளை மேற்கொள்ளும் வகையில் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார். மேலும் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார். மேலும் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார்.

என்/கே - லண்டன் டிஸ்கஸ.
எனின் பரீட்சை.

1983.03.10 தின
மாணவ குழு அரசாங்க செயல்படும் பணிகளை மேற்கொள்ளும் வகையில் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார்.

ர. க./சிங்கள மொழி
1984.3.11.
மாணவ குழு அரசாங்க செயல்படும் பணிகளை மேற்கொள்ளும் வகையில் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார்.

பி. கி. ரூபசிங்க.
மாணவ குழு அரசாங்க செயல்படும் பணிகளை மேற்கொள்ளும் வகையில் தனது சொந்தப் பணியை நிறுத்திவிட்டு சிங்கள மொழி கல்வித் துறைக்கு முழு நேரம் சேர்ந்துள்ளார்.
1984.03.14

சமீபத்தில் கிடைத்த வாகனங்கள் : வாகனங்கள்
கலாச்சார முக்கோணம் : வாகனங்கள்
CULTURAL TRIANGLE : VEHICLES

90/84

(இ) யப்பானிலிருந்து அன்பளிப்பாகக் கிடைத்த வாகனங்கள் எவ்வாறு பயன்படுத்தப்படுகின்றன? அப்போது பயன்படுத்தப்படும் இவ்வாகனத்தை எவ்வாறு பயன்படுத்தும் பார்க்கப்படுகிறதென்பதையும் அவர் கூறுவாரா?

7. சமீபத்தில் கிடைத்த வாகனங்கள் (சமீபத்தில்)
(திரு. ரிச்சர்ட் பதிராண - அக்மேமன)
(Mr. Richard Pathirana-Akmeemana)
சமீபத்தில் கிடைத்த வாகனங்கள் கிடைக்காத வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன:
- (அ) சமீபத்தில் கிடைத்த வாகனங்கள், தற்போது சமீபத்தில் கிடைத்த வாகனங்கள் போன்றவற்றில் உள்ளவற்றில் எத்தனை வாகனங்கள் சமீபத்தில் கிடைத்த வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன?
 - (ஆ) சமீபத்தில் கிடைத்த வாகனங்கள், தற்போது சமீபத்தில் கிடைத்த வாகனங்கள் போன்றவற்றில் உள்ளவற்றில் எத்தனை வாகனங்கள் சமீபத்தில் கிடைத்த வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன?
 - (ஈ) சமீபத்தில் கிடைத்த வாகனங்கள், தற்போது சமீபத்தில் கிடைத்த வாகனங்கள் போன்றவற்றில் உள்ளவற்றில் எத்தனை வாகனங்கள் சமீபத்தில் கிடைத்த வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன?
 - (ஊ) சமீபத்தில் கிடைத்த வாகனங்கள், தற்போது சமீபத்தில் கிடைத்த வாகனங்கள் போன்றவற்றில் உள்ளவற்றில் எத்தனை வாகனங்கள் சமீபத்தில் கிடைத்த வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன?

- asked the Minister of Cultural Affairs :
- (a) Will he state the number of vehicles owned by the Cultural Triangle, including the vehicles received from Japan up to 31.03.1984 ?
 - (b) Will he state the amount of money expended every month for the maintenance of these vehicles, and for payment of subsistence and over-time for drivers ?
 - (c) Will he state for what purpose the vehicles gifted by Japan could be used and for what purpose they are intended to be used ?

பி. எல். பி. ஹுரூலு (சமீபத்தில் கிடைத்த வாகனங்கள்)
(திரு. எ. ல. பி. ஹுரூலு - கலாச்சார அலுவலர்கள் அமைச்சர்)
(Mr. E. L. B. Hurulle-Minister of Cultural Affairs)

- கலாச்சார அலுவலர்கள் அமைச்சரவை கேட்ட வினா :
- (அ) கலாச்சார முக்கோணத்தில் யப்பானிலிருந்து கிடைத்த வாகனம் உட்பட 1984.03.31 வரை கிடைத்த வாகனங்கள் சமீபத்தில் கிடைத்த வாகனங்களாக மாற்றப்பட்டிருக்கின்றன?
 - (ஆ) இவ்வாகனங்களைப் பயன்படுத்தும் சார்புகளின் உணவுப் படிச்செலவு, மெல்திக நேர வேலைக் கொடுப்பதற்கான ஆகியவைகளுக்கும் மாற்றப்பட்டிருக்கின்றன? அவ்வாறு பணம் செலவாகிறதென்பதை அவர் கூறுவாரா?

- (அ) 34 கி.
- (ஆ) ரூ. 202,798.76 க் பதிலி.
- (ஈ) மொட்டர் ரப்பர், சிமென்ட் ரப்பர், வுன் ரப்பர் ஈ பீட் ரப்பர்-கிளப்புவதற்காக பயன்படுத்தப்படுகின்றன.
- (ஊ) லேர்-கிளப்புவதற்காக பயன்படுத்தப்படுகின்றன. லேர்-கிளப்புவதற்காக பயன்படுத்தப்படுகின்றன. லேர்-கிளப்புவதற்காக பயன்படுத்தப்படுகின்றன.

සංස්කෘතික ත්‍රිකෝණය : ආචාර්ය ස්ටාර්ගර්ට්ට මෙනෙවිය
கலாசார முக்கோணம் : கலாநிதி (செல்வி) ஸ்டார்ட்கட்
CULTURAL TRIANGLE : DR. (MISS) STURGARDT

91/84

8. ඊට්ටි පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திரன)
(Mr. Richard Pathirana)

සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) ආචාර්ය ස්ටාර්ගර්ට්ට තමාහි මෙනෙවියක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයට අයත් ව්‍යාපෘතියක කිසියම් සේවයක යොදවන ලද්දේදී එතුමා සඳහන් කරනවාද ?
- (ආ) එසේ නම් එම සේවය කුමක්ද ? ඒ සඳහා ඇයට සුදුසුකම් තිබුණද ?
- (ඇ) එම සේවය සඳහා ඇයට ගෙවන ලද දීමනාවන්, විදේශීය ගමන් වියදම් ඇතුළුව වෙන් වෙන් වශයෙන් කවරේද යන්න එතුමා සඳහන් කරන්නේද ?
- (ඈ) ස්ටාර්ගර්ට්ට මෙනෙවිය දැනටත් එහි සේවය කරනවාද ?
- (ඉ) සේවය නොකරන්නේ නම්, ඒ මන්දදී එතුමා සඳහන් කරන්නේද ?

கலாசார அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) கலாநிதி (செல்வி) ஸ்டார்ட்கட் என்பவர் இலங்கையின், கலாசார முக்கோணத்தைச் சேர்ந்த கருத்திட்டப்பொன்றில் ஏதாவதொரு சேவையில் ஈடுபடுத்தப்பட்டாரா என்பதைக் கூறுவாரா ?
- (ஆ) அவ்வாறெனில் அச்சேவை என்ன ? இச்சேவைத் திட்டத்தின் அடிப்பகுதி உண்டா ?
- (இ) மேற்படி சேவைக்காக இவருக்குக் கொடுத்த கொடுப்பனவு, வெளிநாட்டுப் பயணச் செலவு ஆகியவை களைத் தனித்தனி கூறுவாரா ?
- (ஈ) செல்வி ஸ்டார்ட்கட் இப்பொதும் சேவை செய்கிறாரா ?
- (ஐ) சேவை செய்யாவிட்டால் காரணம் என்னவென்பதை அவர் கூறுவாரா ?

asked the Minister of Cultural Affairs :

- (a) Will he state whether one Dr. (Miss) Sturgardt was employed in any particular project of the Sri Lanka Cultural Triangle ?
- (b) If so, what was the service ? Did she possess the necessary qualifications for such service ?
- (c) Will he state the various allowances, including travelling expenses abroad, paid to her for her services ?
- (d) Is Miss Sturgardt still working there ?
- (e) If not, will he state why ?

ජී. එල්. ඩී. හුරුල්ලේ මහතා
(திரு. ச. எல். பி. ஹூரூள்ளே)
(Mr. E. L. B. Hurulle)

- (අ) මහ. මහාචාර්ය ස්ටාර්ගර්ට්ට මහත්මිය.
- (ආ) පුරාවිද්‍යා කටයුතු සඳහා සුදුසුකම් ඇත.
- (ඇ) දීමනා හෝ විදේශීය ගමන් වියදම් ගෙවා තැන.
- (ඈ) තැන.
- (ඉ) යුනෙස්කෝ ආධාර යටතේ විශේෂඥයකු වශයෙන් පැමිණී මැයටේ සම්මත කොන්ත්‍රාත් කාලය අවසන් වීමෙන් ආරසු යන ලදී.

එතුමියගේ අධ්‍යාපනික සුදුසුකම් යනාදී සියල්ලක්ම මෙහි පිටු හතරකින් සඳහන් වී තිබෙනවා. ඒවා සහාගත කරන්නට අවසර ඉල්ලනවා.*

සංස්කෘතික ත්‍රිකෝණය : ව්‍යාපෘතිවල සේවය කරන අධ්‍යක්ෂවරුන් හා විශ්ව විද්‍යාල ආචාර්යවරු

கலாசார முக்கோணம் : கருத்திட்டங்களில் டி.லெக்சரர்களும் பணிப்பாளர்களும் பல்சலைக்கழக விரிவுபாயாளர்களும்

CULTURAL TRIANGLE : DIRECTORS AND UNIVERSITY LECTURERS EMPLOYED IN PROJECTS

92/84

9. ඊට්ටි පතිරණ මහතා
(திரு. ரிச்சட் பத்திரன)
(Mr. Richard Pathirana)

සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතියේ සේවය සඳහා අධ්‍යක්ෂවරුන් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන් කී දෙනෙක් බඳවා ගෙන සිටිනවාදී එතුමා සඳහන් කරන්නේද ?
- (ආ) ඔවුන්ගේ නම් හා ලිපිනයන් කවරේද ?
- (ඇ) ඔවුන්ගේ දීමනා, ගමන් වියදම් දීමනා හා යැපීම් දීමනා වෙනුවෙන් 1983 වසරට කොපමණ මුදලක් වැය කර තිබේදී එතුමා සඳහන් කරන්නේද ?
- (ඈ) නො එසේ නම්, ඒ මන්ද ?

கலாசார அலுவலர்கள் அமைச்சரைக் கேட்ட வினா :

- (அ) கலாசார முக்கோணக் கருத்திட்டங்களில் சேவை செய்வதற்கு எத்தனை பணிப்பாளரும் எத்தனை பல்சலைக்கழக ஆசிரியரும் சேர்ந்துக்கொள்ளப்பட்டுள்ளாரென்பதை அவர் கூறுவாரா ?
- (ஆ) இவர்களுடைய பெயர்களும் முகவரிகளும் எவை ?
- (இ) இவர்களுடைய கொடுப்பனவு, பயணச் செலவுக் கொடுப்பனவு, உணவுப் படிச் செலவு ஆகியவைகளுக்காக 1983 ஆம் ஆண்டில் எவ்வளவு பணம் செலவிடப்பட்டுள்ளதென்பதை அவர் கூறுவாரா ?
- (ஈ) இன்றேல், ஏன் ?

asked the Minister of Cultural Affairs :

- (a) Will he state the number of Directors and University Lecturers employed to work in the projects of the Cultural Triangle ?
- (b) What are their names and addresses ?
- (c) Will he state the amount of money spent on allowances, travelling expenses and subsistence for them in 1983 ?
- (d) If not, why ?

ජී. එල්. ඩී. හුරුල්ලේ මහතා
(திரு. ச. எல். பி. ஹூரூள்ளே)
(Mr. E. L. B. Hurulle)

- (අ) විසි එක් දෙනෙකි. ප්‍රශ්නයේ ඉතිරි කොටස සඳහා ඇති පිළිතුර දීර්ඝ එකක් නිසා එය සහාගත කිරීමට අවසර ඉල්ලනවා.

* ප්‍රස්තාවයේ නම ඇත.
கலாநியத்தின் வைக்கப்பட்டுள்ளது.
Placed in the Library.

සහායකයා මත තමන් ලද පිළිතුර :
 සහායකයාගේ කාර්යයන් සම්බන්ධයෙන්
 Answer tabled.

- (ආ) 1. ආචාර්ය වන්දා වික්‍රමමත්තේ,
 120/1, උමරියපොල පාර,
 උඩහමුල්ල,
 නුගේගොඩ.
 පාලි හා බෞද්ධ අධ්‍යයනායය,
 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,
 නුගේගොඩ.
- 2. ආචාර්ය එස්. ඩී. හෙට්ටිආරච්චි,
 ඉතිහාස අංශය,
 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,
 නුගේගොඩ.
- 3. පී. ජී. ජී. ප්‍රනාන්දු මහතා,
 73/1, තාගනආලේ පාර,
 මාවිල්මඩ,
 මහනුවර.
- 4. රත්න විජේතුංග මහතා,
 සිංහල අංශය,
 ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය,
 නුගේගොඩ.
- 5. විනි විතාරණ මහතා,
 සිංහල අංශය,
 රුහුණ විශ්ව විද්‍යාලය,
 මාතර.
- 6. එම්. පු. ද සිල්වා මහතා,
 ඉතිහාස අංශය,
 රුහුණ විශ්ව විද්‍යාලය,
 මාතර.
- 7. ආචාර්ය නේම රත්නායක,
 ඉතිහාස අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 8. මහාචාර්ය පී. ඩී. විජේවර්ධන,
 සිංහල අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 9. ආචාර්ය එස්. හෙට්ටිආරච්චි,
 රසායන විද්‍යා අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 10. ආචාර්ය ජී. ඩී. දිසානායක,
 සිංහල අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 11. ආචාර්ය අනුර වික්‍රමසිංහ,
 සිංහල අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 12. ආර්. එම්. දිසානායක මහතා,
 ගුණේල අංශය,
 කොළඹ විශ්ව විද්‍යාලය,
 කොළඹ.
- 13. මහාචාර්ය පී. එල්. ප්‍රේමසිරිසේන,
 පුරාවිද්‍යා අංශය,
 ජේරාදෙනිය විශ්ව විද්‍යාලය,
 ජේරාදෙනිය.
- 14. කේ. එච්. ජයතිලක මහතා,
 පුරාවිද්‍යා අංශය,
 විශ්ව විද්‍යාලය,
 ජේරාදෙනිය.

- 15. ආචාර්ය සේනක බණ්ඩාරනායක,
 පුරාවිද්‍යා අංශය,
 කුලභේය විශ්ව විද්‍යාලය,
 කුලභේය.
 - 16. ආචාර්ය එච්. ඩී. බණ්ඩාරනායක,
 කුලභේය විශ්ව විද්‍යාලය,
 කුලභේය.
 - 17. ඩී. අමරසේකර මහතා,
 පුරාවිද්‍යා අංශය,
 කුලභේය විශ්ව විද්‍යාලය,
 කුලභේය.
 - 18. ආචාර්ය පී. එස්. පී. ගුණරත්න,
 කුලභේය විශ්ව විද්‍යාලය,
 කුලභේය.
 - 19. ආචාර්ය මංගල ඉලංගසිංහ,
 කුලභේය විශ්ව විද්‍යාලය,
 කුලභේය.
 - 20. සුජා ඉනාමලේ සුමංගල හිමි,
 උසස්විභව විභාගය,
 දඹුල්ල.
 - 21. සුදර්ශණ දෙනෙවරත්න මහතා,
 පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,
 ජේරාදෙනිය විශ්ව විද්‍යාලය,
 ජේරාදෙනිය.
- (ආ) රු. 3, 54, 360.20
 (ඇ) පැන නොනගී.

1980 ජූලි වැඩ වර්ජනය : නැවත සේවයේ පිහිටුවන ලද ම. ග. ම. සේවකයන්ගේ වරප්‍රසාද
ஜூலை 1980 வேலைநிறுத்தம் : மீண்டும் வேலையில் அமர்த்தப்பட்ட இ. போ. ச. ஊழியர்களது சிறப்புரிமைகள்
JULY 1980 STRIKE : PRIVILEGES OF REINSTATED C. T. B. EMPLOYEES
 226/84

11. **ආනන්ද දසනායක මහතා (කොන්මලේ)**
(திரு. ஆனந்த தஸநாயக்க — கொத்தமலை)
(Mr. Ananda Dassanayake-Kotmale)
- ප්‍රවාහන කටයුතු පිළිබඳ ඇමතිතුමා සහ ගමනාගමන මණ්ඩල පිළිබඳ ඇමතිතුමා සහ පුද්ගලික බස් ප්‍රවාහනය පිළිබඳ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :
- (අ) 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු නැවත සේවයට පත් කර ඇති ශ්‍රී ලංකා මධ්‍යම ගමනාගමන මණ්ඩල සේවකයින්ට සිය කැමැත්තෙන් සේවයෙන් ඉවත්වීමේ දී හෝ යෝධ්‍ය තේතුන් මත විශ්‍රාම යාමේ දී හෝ නියමිත කාල සීමාව ඉකුත් වී විශ්‍රාම යාමේදී හෝ දැනට සේවය කරන ලද කාල සීමාව වෙනුවෙන් ගෙවනු ලබන අවුරුද්දකට සති දෙකක පාර්තේෂික වත්දී මුදල නොගෙවන බව, එතුමා දන්නවාද ?
 - (ආ) මෙම සේවකයින් සේවය අත්හැර ගොස් සිටි කාල සීමාව පටි රහිත නිවාඩු වශයෙන් සලකා, මවුන්ගේ මුද්‍ර සේවා කාලය ගණන් ගෙන පාර්තේෂික/වත්දී මුදල් ගෙවීමට එතුමා කටයුතු කරන්නේද ?
 - (ඇ) 1980 ජූලි වැඩ වර්ජනයෙන් පසු නැවත සේවයේ පිහිටුවනු ලද ම. ග. ම. සියලුම සේවකයින්ට, හිමි අයිතිවාසිකම් සහ වරප්‍රසාද මවුන් කලින් ගුණිති වීදී ආකාරයට නොවෙනස්ව ලබා දීමට එතුමා කටයුතු කරන්නේද ?
 - (ඈ) එසේ නොකරන්නේ නම්, ඒ මන්ද ?
- போக்குவரத்து அமைச்சரும், போக்குவரத்துச் சபைகள் அமைச்சரும், தனியார் பஸ் போக்குவரத்து அமைச்சருமான வரைக் கேட்ட வினா :**
(அ) 1980 ஜூலை மாத போது வேலைநிறுத்தத்தின்பின், மீண்டும் சேவையில் அமர்த்தப்பட்ட இலங்கை மத்திய போக்குவரத்துச் சபை ஊழியர்களுக்குச்

[சுருக்கக் குறிப்பு]

சுயவிருப்பத்தின்பேரில் சேவையிவிடுத்து விலகும் பொழுது அல்லது சுகயினம் காரணமாக இளைப்பாறும்பொழுது அல்லது குறிப்பிட்ட வயதெல்லை முடிவுற்று இளைப்பாறும்பொழுது தற்பொழுது சேவையாற்றிய காலத்திற்குச் செலுத்தப்படும் வருடத்திற்கு இருவாரப் பணிக்கொடை செலுத்தப் படுவதில்லையென்பதை அவர் அறிவாரா?

(ஆ) இவ்வழியர்கள் சேவையை இழந்திருந்த காலத்தை வேதனமற்ற விடுமுறையாகக் கணக்கிட்டு, இவர்களின் முன்னைய சேவையைக் கணக்கெடுத்துப் பணிக்கொடை வழங்க அவர் நடவடிக்கை எடுப்பாரா?

(இ) 1980 ஜூலை வேலைநிறுத்தத்தின்பின்னர் மீண்டும் சேவையில் அமர்த்தப்பட்ட ம. போ. சபையின் சகல ஊழியர்களுக்கும், இவர்கள் முன்னர் அனுபவித்த வந்த விதத்தில் இவர்களின் உரிமைகளையும், சிறப்புரிமைகளையும் எவ்வித மாற்றமுமின்றிப் பெற்றுத்தர அவர் நடவடிக்கை எடுப்பாரா?

(ஈ) அன்றேல், ஏன்?

asked the Minister of Transport and Minister for Transport Boards and Minister for Private Omnibus Transport :

(a) Is he aware that when employees of the Sri Lanka Central Transport Board who have been re-instated after the strike in July 1980, leave the service at their option or retire on medical grounds, or retire after the expiry of the term of service they are not paid the gratuity of two weeks per each of your service ?

(b) Will he take action to consider the period during which they had vacated their posts as a period of no pay leave, and pay them gratuity/compensation taking the full period of service into consideration ?

(c) Will he take action to allow the employees of the C.T.B, who were re-instated after the strike in July, 1980, to continue enjoying the rights and privileges enjoyed by them earlier ?

(d) If not, why ?

பி. வி. சேனரத்ன (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன) (பி. வி. சேனரத்ன)

(திரு. எச். பி. அபேரத்ன — பதில் போக்குவரத்துச் சபைகள் அமைச்சர்)

(Mr. H. B. Abeyratne - Acting Minister for Transport Boards)

(a) In terms of the Payments of Gratuity Act No. 12 of 1983, an employee who has 5 years continuous service is entitled to a gratuity at the time of retirement or termination of service. Employees who are reinstated after the strike in July, 1980, are entitled to this gratuity payment. But employees who are re-employed have to complete

a period of 5 years' continuous service from the date of re-employment, to be entitled to this gratuity.

(b) No. Unless an employee has been reinstated, the period an employee vacates his post will not be considered in reckoning the required period of 5 years.

(c) Yes.

(d) Does not arise in view of (c) above.

தம்பரோம்புவ அரசாங்க மருந்தகமும் பிரசவ விடுதியும் : மூடல்
THAMBAROMBAWA GOVERNMENT DISPENSARY AND MATERNITY HOSPITAL-CLOSURE

227/84

12. சுருக்கக் குறிப்பு

(திரு. ஆனந்த தஸநாயக்க)

(Mr. Ananda Dassanayake)

சொல்ல கட்டிவைக்கப்பட்டிருக்கிற கட்டிடம் :

(அ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி 1915 லிருந்து 1915 வரையில் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(ஆ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(இ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(ஈ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

சுகாதார அமைச்சரைக் கேட்ட வினா :

(அ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(ஆ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(இ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

(ஈ) தி. வி. சேனரத்ன மருந்தகம் மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி மூடும்படி

asked the Minister of Health :

(a) Will he state the reason for the closure of the Government Dispensary and Maternity Home in the village called Thambarombuwa, in the Nikeweratiya electorate, that was maintained since 1915 ?

வினா: ப.சி. சூலிபட்டி அன்பார் உணர்வு : சிவ பிள்ளை
 திரு. டபிள்யூ. எம். லம்பேட் பண்டாரா : சம்பளப் பாக்கி
 MR. W. M. LAMBERT BANDARA : ARREARS OF SALARY
 233/84

14. ஊர் இன்றி இருப்பினால் உணர்வு

(திரு. சாத் முத்தெட்டுவெகமா)
 (Mr. Sarath Muttetuwegama)

சேவை செய்துள்ள சர்க்கார் அலுவலர் சம்பளம் வழங்கப்படாமல் இருப்பதால் அவர் உணர்வு:

(அ) (i) ரிஜிஸ்டரேட்டான சூலிபட்டி அன்பார் 77. 11. 07 தேதி ரிஜிஸ்டரேட்டான சூலிபட்டி அன்பார் சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

(ii) சூலிபட்டி அன்பார் சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

(iii) இது குறித்து ரிஜிஸ்டரேட்டான சூலிபட்டி அன்பார் 78. 05. 28 தேதி சூலிபட்டி அன்பார் சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

(iv) சூலிபட்டி அன்பார் சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

சம்பளம் வழங்குமா?

(அ) சூலிபட்டி அன்பார் 78. 05. 28 தேதி சூலிபட்டி அன்பார் சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

(ஆ) சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

(இ) சம்பளம் வழங்காமல் இருப்பதால் அவர் உணர்வு.

இதற்குரிய அலுவலர்கள், தொழில்நாயகியும் அமைச்சரும் கூட அமைச்சரவரின் கவனம் செலுத்தவில்லை:

(ஆ) (i) 07/11/77 இல் கெந்தகல வித்தியாலய பள்ளி அறிவு திரு. டபிள்யூ. எம். லம்பேட் பண்டாரா, இரத்தினபுரி பிராந்திய கல்விப் பணிப்பாளரிடமிருந்து திரு. டபிள்யூ. எம். லம்பேட் பண்டாரா என்ற ஒருவரை இ/அங்கம் மகா வித்தியாலயத்தில் ஒரு கடிதம் பெற்று என்பதையும்,

(ii) இப்படியான ஒருவர் இல்லையென்று பணிப்பாளருக்கு திரு. டபிள்யூ. எம். லம்பேட் பண்டாரா எழுதினார் என்பதையும்,

(iii) இரத்தினபுரி பிராந்தியப் பணிப்பாளர் தமது 8/11/640 ஆம் இலக்க 28/05/78 ஆம் தேதிய கடிதப்படி திரு. டபிள்யூ. எம். லம்பேட் பண்டாராவுக்கு இவர் பதவியை விட்டு விடுகக் கொண்டதாகத் திணைக்களம் கருதுவதாக அறிவித்தார் என்பதையும்,

(iv) திரு. லம்பேட் பண்டாராவின் பல வேண்டுகோள்களுக்கு இணங்க, பிராந்தியப் பணிப்பாளர் தமது 8/11/640 ஆம் இலக்க 14/04/81 ஆம் தேதிய

கடிதப்படி இவர் இ/அங்கம் ம. வி. யில் திருப்ப வேலைக்கமர்த்தப்பட்டு திரு. லம்பேட் பண்டாரா 10/05/81 இல் இ/அங்கம் ம. வி. யில் வேலையை ஆரம்பித்தார் என்பதையும் அவர் அறிவாரா?

(ஆ) மூன்று வருடங்கள் வேலையில்லாமல் வைக்கப்பட்டிருந்த திரு. லம்பேட் பண்டாராவுக்கு 28/5/78 தொடக்கம் 10/5/81 வரை சம்பள பாக்கி கொடுக்கப்படவில்லை என்பதை அவர் அறிவாரா?

(இ) இந்தப் பாக்கிகளை உடனடியாக வழங்கும்படி அவர் உத்தரவிடுவாரா?

(ஈ) அப்படியாயின் எப்போது? இல்லையெல் ஏன்?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

(a) Is he aware that :

(i) on 07.11.77, Mr. W. M. Lambert Bandara Acting Principal of R/Gendagala Vidyalaya, received a letter from the Regional Director of Education, Ratnapura, transferring one Mr. W. A. Lambert Bandara, to R/Tunkama Maha Vidyalaya ;

(ii) Mr. W. M. Lambert Bandara wrote to the Director stating that there was no such person ;

(iii) the Regional Director, Ratnapura, by his letter dated 28.05.78 bearing No. 8/11/640, informed Mr. W. M. Lambert Bandara that the department considered him to have vacated his post ?

(iv) in response to a series of appeals made by Mr. Lambert Bandara, the Regional Director, by his letter dated 14.04.81, bearing No. 8/11/640 reinstated him as a teacher at R/Tunkama M.V. and that Mr. Lambert Bandara, duly commenced work at R/Tunkama M.V. on 10.05.81 ?

(b) Is he aware that Mr. Lambert Bandara, who was kept from work for three years, has not been paid his arrears of salary from 28.5.78 to 10.05.81 ?

(c) Will he order that these arrears be paid forthwith ?

(d) If so when ? and if not, why ?

பிரதான அமைச்சர் உணர்வு
 (திரு. வீரவள்ளி சமரவீர)
 (Mr. Weerawanni Samaraweera)

- (அ) (i) ஆம்.
- (ii) ஆம்.
- (iii) ஆம். சம்பளம் வழங்குவதற்கு 1978. 05. 17 தேதி உரை.
- (iv) ஆம். சம்பளம் வழங்குவதற்கு 1981. 05. 05 தேதி உரை.
- (ஆ) ஆம்.
- (இ) ஆம்.
- (ஈ) ஆம். சம்பளம் வழங்குவதற்கு 1978. 05. 17 தேதி உரை.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

මෙම ගුරුවරයාගේ සේවය තතර කර තිබෙන්නේ ඔහුගේ කිසිව වරදක් නොමැතිව බව ගරු නියෝජ්‍ය ඇමතිතුමා පිළිගන්නවාද? එවැනි කෙනෙකුගේ සේවය තතර කර තැවත ඔහු සේවයේ පිහිටු වූ විට ඔහුට හිත වැටුප් ගෙවන එක සම්ප්‍රදයක් ඒ වාගේම එය සාමාන්‍ය රෙගුලාසියක්. ඔහුට හිත වැටුප් ගෙවන්නේ නැති බවට අධ්‍යාපන සේවා කොමිෂන් සභාව තීරණය කරන්නේ කොහොමද?

විරවනති සමරවීර මහතා
(ති.රු. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

ඒ ගැන එම කොමිෂන් සභාවෙන් අහල බලල උත්තරයක් දෙන්නම.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

මෙය අසාධාරණයක් බවට තමුත්තාන්සේ ඒ අයට උපදෙස් දෙන්නටද?

විරවනති සමරවීර මහතා
(ති.රු. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

අධ්‍යාපන සේවා කොමිෂන් සභාව මගේ යටතේ කොට්ඨාස තිබෙන්නේ. ඒ නිසා මට ඒ අයට උපදෙස් දෙන්න බැහැ.

සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

මෙම අධ්‍යාපන සේවා කොමිෂන් සභාව තමුත්තාන්සේගේ අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයක් නිසා තමුත්තාන්සේට පුළුවන් මෙය අසාධාරණයක් බව පෙන්වලා හිත වැටුප් ගෙවන්නට කියා උපදෙස් දෙන්න.

විරවනති සමරවීර මහතා
(ති.රු. வீரவள்ளி சமரவீர)
(Mr. Weerawanni Samaraweera)

අධ්‍යාපන සේවා කොමිෂන් සභාවට බලතල පැවරී තිබෙන්නේ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන්. ඒ නිසා මට තියෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ.

ඩී. ගුනවති ද සිල්වා මහත්මියට වූ අසාධාරණය : සහනයක් සැලසීම
திரும்பி டி. குளாவதி த சில்வா : நிவாரணம் வழங்கல்
MRS. D. GNANAWATHIE DE SILVA : GRANTING OF RELIEF

234/84

15. සරත් මුත්තේටුවෙගම මහතා
(ති.රු. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

තැපැල් හා විදුලි සංදේශ ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

- (අ) (i) අභ්‍යන්තර ශ්‍රී සුද්ධසායේ ඩී. ගුණවති ද සිල්වා මහත්මිය, අතිකුත් අය අතර තෝස්ට් මාස්ටර් ජනරාල්වරයා ද වග උත්තරකරුවකු කරමින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126 වන ව්‍යවස්ථාව යටතේ ඉල්ලුම් පතක් ඉදිරිපත් කළ බවත් ;
 - (ii) අභ්‍යන්තර තැපැල් ස්ථානාධිපතිකයක් පත් කිරීමේ දී නමාට වෙනස් කමක් කරන ලද්දේ යැයි ඇය එම ඉල්ලීමෙන් ප්‍රකාශ කළ බවත් ;
 - (iii) ඩී. ගුණවති මහත්මියට බලවත් අසාධාරණයක් කර ඇතුළු ජනාධිපති කොමිෂන් සභාව තීරණය කළ බව ඉල්ලුම්පත නිෂ්ප්‍රභා කරමින් දුන් එකමතික නිත්යවේ දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයන් විසින් පෙන්වා දී ඇති බවත් ;
 - (iv) රජය විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ අදහස් සැලකිල්ලට ගෙන, දැන් දී තිබෙන පත්වීමට කිසිදු බාධාවක් නොකර ඩී. ගුණවති මහත්මියට යම්කිසි සහනයක් දිය යුතු බවට විනිශ්චයකාරවරයන් නව දුරවත් මහනයක් ප්‍රකාශ කර ඇති බවත් ;
- එතුමා දන්නේද ?

(ආ) ඉහත (iii) හා (iv) අනුව එතුමා කවර පියවරක් ගැනීමට අදහස් කරන්නේද ?

தபால், தந்திப் போக்குவரத்து அமைச்சரவை கேட்ட வினா :

- (அ) (i) திருச்சந்தப்பாயர், அஹங்கலை என்ற முகவரியின் ராஜ்ய திருமதி டி. குளாவதி த சில்வா என்பவர் வேறும் ஆட்களுடன் அஞ்சல் அபிப்பதியையும் ஓர் எதிர்மனுதாரராகக் காட்டி இலங்கை அரசு மைப்பின் 126 ஆம் பிரிவின் கீழ் விண்ணப்பம் ஒன்றைத்தாக்கல் செய்தார் என்பதையும்,
- (ii) அஹங்கலை அஞ்சல் அபிப்பர் நியமனத்தில் தனக் கெதிராக பாருபாடு காட்டப்பட்டுள்ளதாக அவர் அவ்விண்ணப்பத்தில் கோரியிருந்தார் என்பதையும்,
- (iii) இவ் விண்ணப்பத்தை நிராகரித்து ஒருமனதாக வழங்கிய தீர்ப்பு ஒன்றில் உயர்மன்ற நீதியரசர் கள் திருமதி குளாவதிக்கு கடும அநிதியொன்று இழைக்கப்பட்டதாக சனாதிபதி ஆணைக்குழு கூறியிருப்பதை எடுத்துக்காட்டியுள்ளார் என்பதையும்,
- (iv) தற்பொழுது செய்யப்பட்டுவிட்ட நியமனத்தைக் குழப்பாது அரசாங்கம் சனாதிபதியின் விசேட ஆணைக்குழு தெரிவித்த கருத்துக்களுக்குக் காத்திரம் அளித்துத் திருமதி குளாவதிக்கு எதாவ தொரு நிவாரணம் வழங்கவேண்டும் என்று மேலும் அந்த நீதியரசர்கள் கருத்தொன்றைத் தெரிவித்துள்ளார்கள் என்பதையும்,

அவர் அறிவாரா ?

(ஆ) மேலேயுள்ள (iii) ஆம் (iv) ஆம் பத்திகளின் பின்னணியில் அவர் செய்ய உத்தேசிப்பது என்ன ?

asked the Minister of Posts and Telecommunications :

- (a) Is he aware that :
 - (i) Mrs. D. Gnanawathie de Silva of Srisandapaya, Ahungalla filed an application under Section 126 of the Constitution of Sri Lanka citing the Post Master-General among others as a respondent ;
 - (ii) in this application she claimed that she had been discriminated in the appointment of a post mistress for Ahungalla ;
 - (iii) in a unanimous judgment dismissing the application, their Lordships of the Supreme Court have cited the Presidential Commission which has observed that a grave injustice was done to Mrs. D. Gnanawathie ;
 - (iv) their Lordships have further expressed an opinion that the government should give weight to the views of the Special Presidential Commission and grant some relief to Mrs. D. Gunawathie, without interfering with the present appointment ?
- (b) What does he propose to do in the light of (iii) and (iv) above ?

தொழில் அமைச்சரைக் கேட்ட வினா :

(அ) 1959.10.01 முதல் 1980.01.20 வரை சிகையலங்காரப் பயிற்றுநராகப் பணியாற்றிய வியாங்கொடை, மிக்காடோவத்தையில் வசிக்கும் திரு. பி. பி. ரபியெல் என்பவருக்கு இன்றைவரை இளைப்பாற்றுச் சம்பளம் அல்லது பணிக்கொடை வழங்கப்படாதது ஏனென்று அவர் குறிப்பிடுவாரா ?

(ஆ) இது தொடர்பாக ஓய்வூதியப் பணிப்பாளரினால் தொழில் ஆணையாளருக்கு அனுப்பப்பட்ட 1984.01.11 ஆந் தேதிய வி.எ/பு/1 (458) 2 ஆம் இலக்க கடிதத்தை அவர் சமர்ப்பிப்பாரா ?

(இ) இன்றேல், ஏன் ?

asked the Minister of Labour :

(a) Will he state why Mr. B. P. Rapiel resident at Mikadowatte, Veyangoda, who served as a Barber Training Instructor from 01.10.1959 to 20.01.1980 has not been paid a pension or gratuity up to date ?

(b) Will he table the letter No. வி.எ/பு/1 (458) sent on 11.01.1984 to the Labour Commissioner by the Director of Pensions ?

(c) If not, why ?

சி. சேனாபதி மெய்யாசனம் (நியோகக் கமிஷனர்) (திரு. எம். ஜோசப் மைக்கல் பெரேரா — தொழில் பிரதி அமைச்சர்) (Mr. M. Joseph Michael Perera—Deputy Minister of Labour)

(அ) கமிஷனர் டேபார்ட்மென்டில் சேர்ந்து பணியாற்றிய பி. பி. ரபியெல் அவருக்கு 1959.10.01 முதல் 1980.01.20 வரை சிகையலங்காரப் பயிற்றுநராகப் பணியாற்றியது உண்மையானதாக இருக்கிறது. அவருக்கு 1980.01.20 முதல் 1984.01.11 வரையில் பணிக்கொடை வழங்கப்படாதது ஏன் என்று அவர் குறிப்பிடுவாரா? (ஆ) இது தொடர்பாக ஓய்வூதியப் பணிப்பாளரினால் தொழில் ஆணையாளருக்கு அனுப்பப்பட்ட 1984.01.11 ஆந் தேதிய வி.எ/பு/1 (458) 2 ஆம் இலக்க கடிதத்தை அவர் சமர்ப்பிப்பாரா? (இ) இன்றேல், ஏன்?

(அ) இல்லை.

(ஆ) ஆம் எனில், அதை சமர்ப்பிப்பாரா?

* மனுவை மீண்டும் மீட்ட வேண்டும் :

சபாபிடித்தில் வைக்கப்பட்ட கடிதம் :
The letter tabled.

பிரைவட் நோட்டீஸ்

1984.01.11

கமிஷனர், டேபார்ட்மென்ட்,
கமிஷனர், டேபார்ட்மென்ட்,
கோல்டு 5.

கடிதம் சமர்ப்பிக்கப்பட்டுள்ளதால்
மீட்ட வேண்டும்

கமிஷனர் டேபார்ட்மென்டில் 1984.01.11 ஆந் தேதிய வி.எ/பு/1 (458) 2 ஆம் இலக்க கடிதத்தை அவர் சமர்ப்பிப்பாரா? (இ) இன்றேல், ஏன்?

மேல்கண்ட வினாக்களுக்கு
பிரைவட் நோட்டீஸ்

பிரைவட் நோட்டீஸ்

பி. பி. ரபியெல் அவருக்கு
52, மிகாடோவத்தையில்
வாழ்க்கை

நியோகக் கமிஷனர்
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Question No. 10.

ஹரிந்திர கோரியா (நியோகக் கமிஷனர்) (திரு. ஹரிந்திர கோரியா — பொது நிர்வாகப் பிரதி அமைச்சர்) (Mr. Harindra Corea—Deputy Minister of Public Administration)

I want one month's time to answer this Question.

பிரைவட் நோட்டீஸ்

பிரைவட் நோட்டீஸ்

பிரைவட் நோட்டீஸ்

பிரைவட் நோட்டீஸ்

QUESTION BY PRIVATE NOTICE

பிரைவட் நோட்டீஸ்
திரு. டக்ளஸ் லியனேஜின் இஸ்ரேல் விஜயம்
MR. DOUGLAS LIYANAGE'S VISIT TO ISRAEL

பிரைவட் நோட்டீஸ்
(திரு. அனூர் பண்டாரநாயக்க — எதிர்க்கட்சி முதல்வர்)
(Mr. Anura Bandaranaike—(Leader of the Opposition)

Mr. Deputy Speaker under Standing Order 23 (2) I have given notice to you and to the Hon. Minister of State of a question of public importance which I wish to raise.

The matter I wish to raise is the recent visit of Mr. Douglas Liyanage, Secretary to the Ministry of State, to Israel. I am raising this matter today because the statements Mr. Douglas Liyanage is alleged to have made recently in Israel are of a very serious nature.

[අනුර බණ්ඩාරනායක මහතා]

I wish to draw the attention of this House to the many facets this issue involves. This incident is of very serious importance to this Government or to any future Government and is of concern to this House and to the Public Service of Sri Lanka.

Statements made to the press by responsible Ministers of this Government refer to Mr. Douglas Liyanage's visit to Israel as a private visit. At the time of his departure from Colombo Mr. Liyanage was to visit Africa and Western Europe and there was no mention of his visit to Israel, as stated by the Hon. Minister of State in the House :

"As far as the Government was concerned, he was going to visit Nairobi and Britain, nowhere else. We are not aware of any other place". [OFFICIAL REPORT, 23rd August 1984 : Vol. 29, c.1864.]

This statement of the Hon. Minister clearly proves that Mr. Douglas Liyanage had not informed the Government of his visit to Israel. In other words, he had concealed this fact from the Hon. Minister and the Government before he left Sri Lanka. Therefore, the nature of his visit to Israel becomes more suspicious as he deliberately concealed this fact from the Government. Even Mr. Liyanage will know that Israel does not belong either to Africa or to Western Europe.

The Ministers of this Government are fully aware of the rules governing public servants' trips abroad. If a public servant goes abroad either on an official visit or on a private visit he has to seek and obtain the permission of the Government. If a public servant goes on an official visit and in the course of that visit he wishes to detour on a private visit he must inform the Government and obtain permission. Did he conform to these rules? If he has not conformed to these rules it is an extremely serious offence. This Government has punished public servants for much lesser offences. Just to give one example, Mr. Deputy Speaker, a scientist, Dr. Mervin de Silva, was interdicted for over two years for writing an article to the "Sun" newspaper under his own name on "Dambala". He never criticized the Government by this article but only raised some important questions. That is the way you dealt with some public servants. Therefore, I would like to ask the Hon. Minister of State whether the Government will exercise the same severity, the same sense of discipline in dealing with this supra-human being by the name of Mr. Douglas Liyanage. If public servants are supposed to conform to certain regulations when they travel abroad and Mr. Liyanage has openly flouted this requirement, the entire public service anxiously awaits the actions of this Government on this issue.

The other serious matter regarding Mr. Liyanage's visit to Israel is the Reuter report that he has met with the Director-General of the Ministry of Foreign Affairs

in Israel, Mr. David Kimche. The subject of foreign affairs does not come under the purview of the Ministry of State or of Mr. Douglas Liyanage. Therefore, why did he have discussions with Mr. Kimche, and on whose authority has he paid this visit to Israel? He has also given an interview to the "Jerusalem Post", the English daily with the highest circulation in Israel and this interview has been given wide publicity in Sri Lanka. This interview given by Mr. Liyanage to the diplomatic correspondent of the "Jerusalem Post" and the contents were subsequently confirmed when the "Island" newspaper spoke to the Editor of the "Jerusalem Post" on the telephone. In fact, the Editor of the "Jerusalem Post" has a transcript of the interview where Mr. Douglas Liyanage has said much more than was reported in the press.

On the foreign policy of Sri Lanka, Mr. Liyanage is alleged to have said that the Israeli Embassy must be given equal status with the embassies of the Arab countries. In my view, only the President or the Prime Minister or the Minister of Foreign Affairs can make statements on matters of this nature. That is why Mr. Douglas Liyanage's conduct is an insult to all the Ministers of the Cabinet. This insult is magnified because he has gone wide outside his subject, which certainly is not the foreign policy of Sri Lanka, and made these comments on a private visit of which he did not have even the courtesy of informing his Minister or his Government. He has created a precedent which no Government, yours or anybody else's must ever permit.

Do not think, Mr. Minister, that by a political committee of inquiry and waiting for years to publish their findings, as your Government has done in regard to many matters before, you will help the people to forget this problem. I am fairly confident that you will not try to whitewash this incident. The public service of Sri Lanka, the international community, and in particular the Arab nations who are our friends await your actions with great interest. If no action is taken it will be sufficient proof that Mr. Liyanage has in fact acted with the full knowledge of your Government.

The question asked by many is whether Mr. Douglas Liyanage, is above the law and therefore above the Government. This impression has gained credence because of the case history of Mr. Douglas Liyanage. It is common knowledge that Mr. Liyanage was the first accused in the coup attempt of 1962 where he organized and masterminded a dark and foul conspiracy to overthrow the legally elected Government of Mrs. Sirimavo Bandaranaike, so much so that this case has gone into the annals of legal history as "The Queen vs. Liyanage". Mr. Liyanage was unable to prove his innocence, and he was found guilty by the highest court of our land.

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! Now, what is allowed under this Standing Order is to ask a question relating to a matter of public importance.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I have only about ten sentences more, Sir.

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Yes, but in those ten sentences confine yourself to this matter of public importance about which you are going to ask a question.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Yes. The matter of public importance becomes more important in the light of the person's history.

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

That is a debatable matter.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

A little trip down memory lane will do us no harm, Sir.

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

No. But we will strictly confine ourselves to this matter of public importance.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Yes. I will strictly confine myself to the subject. I will ask the Hon. Minister of state a question—whether he is aware that Mr. Liyanage was convicted and was exonerated only on a point of law by the Privy Council in England. Therefore, Sir, the fact remains beyond doubt that Mr. Liyanage was guilty of this diabolical and hideous conspiracy. I am sure the Hon. Minister is aware of it. Mr. Liyanage does not respect the law, the Constitution or the will of the people, as he amply demonstrated in 1962. It is a repetition of that behaviour and arrogance in the way he has conducted—

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please! Is that a question that you are asking now?

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Because his behaviour in the recent episode is a repetition of his behaviour—

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

That is not the subject matter of the question that you are going to ask. We cannot discuss any act of his other than this act of public importance.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

All right.

சியோர்ஸ் கப்தாவகவு
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

You have referred to that earlier. Please ask the question from the relevant Minister.

ஈஜர் லெண்டர்நாயக மஹா
(திரு. அனூர பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I have made the point that I wanted to make. So I will ask the question.

The question still remains us to why a proven conspirator was appointed to such a high office as the Secretary of the Ministry of State and Competent Authority? We of the Opposition, the country at large, the public service and our friends abroad are anxiously awaiting the reactions of this Government and to see whether Mr. Liyanage will be dealt with as he should be or whether there will be attempts to whitewash this question and to save his skin and preserve him for another day so that he can continue his high-handed and arrogant behaviour.

ஈர். ஜேமெட மஹா (ஈஜர்நாயகவு, படுவர் படுவ, சிபவ தா ஓர்நிர்ஓ
ஈர்நிர்ஓ, மஹார்வ கடுவது சிபிவ ஈர்நிர்ஓ வத பர்ஓர்ஓர்ஓ

(திரு. ஈர். பிரேமதாச -- பிரதம அமைச்சரும் உள்ளூராட்சி, வீடமைப்பு, நிர்மாண அமைச்சரும் நெடுஞ்சாலைகள் அமைச்சரும் பாராளுமன்றச் சபை முதல்வரும்)

(Mr. R. Premadasa—Prime Minister, Minister of Local Government, Housing & Construction, Minister of Highways, and Leader of the House of Parliament)

Mr. Deputy Speaker, while conceding the right to any hon. Member of this House to raise a matter of public importance, I want to point out to you that there has been a default on the part of the administration of this House. What I mean is, when the Leader of the Opposition gave notice of this question it was nothing but right that the Speaker's office or the Secretary-General's office should have kept me informed as Leader of the House. This default has occurred not for the first time today. Earlier too a similar situation had arisen, and I had brought it to the

[கூர். சேரமீடடி மனன]

notice of the authorities concerned. I am very sorry, I cannot permit any Hon. Minister or Member of the Government to answer this question until this default is rectified. I hope the hon. Leader of the Opposition will understand my position. I have not been informed.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

But I believe the Hon. Minister of State was informed.

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

No, you cannot do that. You have to go through the Leader of the House.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

That is not my fault.

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

I do not blame you. You have raised this question and given notice to the proper authorities. It is their duty, and it has been the practice, to keep the Leader of the House informed. As you know, Mr. Deputy Speaker, the Leader of the House is charged with the function of arranging the Business of the House.

So I am very sorry, we are unable to answer this question today though we are very concerned about it. I would have answered it on behalf of the Government. I would like the hon. Leader of the Opposition to take note of my objection and see that this is raised in the proper way. I can now take notice of this question. Until I came and sat there I did not know what it was. It was only when the hon. Leader of the Opposition got up suddenly and raised it that I came to know of it. You will realize that this is very unsatisfactory. A responsible Government cannot take notice of a question like that. It is the duty of the administration of this House to follow procedure and practice. I hope that hereafter such lapses will not occur.

I will take notice of this question and I will see that the Hon. Minister of State or another Minister or I myself answer this question tomorrow.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

May I say this on behalf of the Opposition ?

மரந் இரணைபெய்வை மனன (கடலவாண)
(திரு. சரத் முத்தெட்டுவெகம — கலவாண)
(Mr. Sarath Muttetuwegama - Kalawana)

Has Mr. Livanage resigned ?

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

I will answer all that tomorrow.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

May I say this on behalf of the Opposition ? As far as we are concerned, I have asked this question under Standing Order—

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

You have followed the rules. I am not blaming you.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I have followed the procedure, and I would appeal to the administration of the House and to the Hon. Prime Minister to see that when a Member of the Opposition raises a matter of public importance the due administrative process takes place and answers are given straightaway.

தீயேர்நாயக மனன
(பிரதீச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! May I be permitted on behalf of the administration of this House to place these facts before the House ? In the letter in which the hon. Leader of the Opposition made this request to ask a question relating to a matter of public importance the second paragraph states, "In accordance with the Standing Order, notice is given to the Hon. Minister of State regarding my intention to raise this matter with him, and a copy has been sent to the Hon. Dr. Anandatissa de Alwis." It is not a question of negligence. I think that may have been the reason why the Hon. Leader of the House has not been informed. That is I think a lapse on the part of

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

I did not say it was negligence ; it was default.

தீயேர்நாயக மனன
(பிரதீச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Now that notice has been taken, I believe the question will be answered in due course.

செனர வன்மீர்நாயக மனன
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

Are you going to answer it tomorrow ?

கூர். சேரமீடடி மனன
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

Yes, I will see to it.

සරත් මුත්තේටුවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

The Hon. Minister of State is in default.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

You cannot blame him.

සරත් මුත්තේටුවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

He has got notice.

ආර්. ප්‍රේමදාස මහතා
(திரு. ஆர். பிரேமதாச)
(Mr. R. Premadasa)

How do you know ?

සරත් මුත්තේටුවෙගම මහතා
(திரு. சரத் முத்தேட்டுவெகம)
(Mr. Sarath Muttetuwegama)

It was hand-delivered.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! A reply will be given by the proper Minister who should reply this question.

අනුර බණ්ඩාරනායක මහතා
(திரு. அனூர் பண்டாரநாயக்க)
(Mr. Anura Bandaranaike)

I think he may have received my letter and Mr. Liyanage's resignation both at the same time.

නියෝජ්‍ය කථනායකතුමා
(பிரதிச் சபாநாயகர் அவர்கள்)
(Mr. Deputy Speaker)

Order, please ! Obituary speech by the Hon. Leader of the House in respect of Mr. M. H. K. Jagathseena, Member of Parliament.

ශෝක ප්‍රකාශය : එම්. එච්. කේ. ජගත්සේන මහතා
அனுதாபத் தீர்மானம் : திரு. எம். எச். கே. ஜகத்சேன
VOTE OF CONDOLENCE : MR. M. H. K. JAGATHSENA

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමතිතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සාචිකායකතුමා)
(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள். விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)
(Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

Mr. Deputy Speaker, I rise to express the profound loss this Parliament has sustained by the untimely passing away of our Colleague, Mr. Madu Hewa Kusumchandra Jagathseena, Member of Parliament for Ambalangoda. He died at King's College Hospital, London, on 5th August 1984 after a brief illness.

Mr. Jagathseena was born on 18th October 1935 at Ambalangoda He was the only son of the late Dr. M. H. Saddhasena and Mrs. Leela Saddhasena. His late father represented the constituency of Ambalangoda in the House of Representatives from 1965 to 1970.

He received his education at Dharmasoka College, Ambalangoda, and St. Thomas' College, Mt. Lavinia. A keen sportsman, he excelled in swimming, tennis and cricket.

He took to planting early in life and had the honour of being elected President of the Ceylon Planters' Association. He was appointed Regional Manager of the Janatha Estates Development Board, Hatton, in 1977 and Chairman of the Hatton and Avissawella Regional Board of the Janatha Estates Development Board in the following year. He served for some time as Co-ordinating Officer of the Randenigala Project. He visited Africa in 1981 to study the African tea industry and also attended the London Tea Auctions. In the same year he attended a seminar on Family Planning in Thailand and also participated in a seminar for Senior Managers held in Tokyo, Japan.

Mr. Jagathseena successfully contested the Parliamentary by-election to the Ambalangoda constituency in May 1983. In Parliament, he served in the Consultative Committees on Public Administration and Fisheries. With his wide experience and deep knowledge of the plantation industry, he made a valuable contribution to Debates in the House on the subject. He took a keen interest in his electorate, notably in the fields of education, rural electrification and youth employment. Mr. Jagathseena rendered yeoman service to the people of Ambalangoda during a comparatively short period as their representative in this August Assembly.

The late Mr. Jagathseena was, above all, a humanitarian, and his amiable nature earned for him the respect and admiration of all those who came in contact with him. His sudden loss is deeply felt by the people of Ambalangoda, and Sri Lanka is the poorer by the death of this honourable gentleman.

Mr. Deputy Speaker, I propose that the condolence of this House be conveyed to the members of the bereaved family.

රිචඩ් පතිරාණ මහතා (අක්මිණ)
(திரு. ரிச்சட். பத்திரான -- அக்மீமன)
(Mr. Richard Pathirana - Akmeemana)

ගරු නියෝජ්‍ය කථනායකතුමා, අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. කේ. ජගත්සේන මැතිතුමාගේ අභාවය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ශෝකය පල කිරීම අපේ යුතුකමක්. ජගත්සේන මැතිතුමා පසුගිය අප්‍රේල් 18 වනදා මාසයේ 18 වනදා පැවති අතුරු මැතිවරණයෙන් අම්බලන්ගොඩ ආසනයේ මහජන මන්ත්‍රීවරයා හැටියට තේරී පත් වී ආවා. එතුමාගේ පියා එම ආසනයේ මන්ත්‍රීවරයා හැටියට 1965-70 අතර කාලය තුළදී කටයුතු කලා. ජගත්සේන මැතිතුමාගේ පියා ඉතාම ප්‍රසිද්ධ. ජනප්‍රිය

[3වන පවරණ මහතා]
 වෛද්‍යවරයෙකු හැටියට ඒ ප්‍රදේශයේ ජනාදරය දිනා ගෙන සිටි බව අප කවුරුත් දන්නවා. ජගත්සේන මැතිතුමා අතුරු මැතිවරණයට ඉදිරිපත් වූණේම, එතුමාගේ පියාගේ ජනාදරය විශේෂයෙන්ම එතුමාගේ ජයග්‍රහණයට බොහෝම පිටුවහලක් වූණය කියායි අපේ අවබෝධය.

එතුමා පසුගිය කාලයේදී පාර්ලිමේන්තුව තුළ කථා කළ දේවලින් අපට පැහැදිලි වූණේ, වැවිලි කර්මාන්තය සම්බන්ධයෙන් එතුමා තුළ පැවති පුළුල් අවබෝධය, විශේෂයෙන්ම අප සමඟ කථා කරන විට පවා වැවිලි කර්මාන්තයේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවබෝධයකින්, දැඩි හැගීමකින් අදහස් ප්‍රකාශ කළා. ජගත්සේන මැතිතුමා අප කාගේත් හොඳ මිත්‍රයෙක්. පසුගිය කාලය තුළ ගාලු දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන් හැටියට අප සමඟ එතුමා ඉතා සුභද්‍රතාවයෙන්, සහයෝගයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම එතුමාගේ හදිසි අභාවය අම්බලන්ගොඩ ප්‍රදේශවාසී ජනතාවගේ බලවත් සංවේගයට හේතු වූණු බව එතුමාගේ අවමංගල උත්සව අවස්ථාවේදී අපට පැහැදිලිව දැක්කට ලැබුණේ. එම නිසා, මේ අවස්ථාවේදී එතුමාගේ අභාවය ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් අපේ බලවත් සංවේගය පළ කරන අතර එතුමාගේ ආදරණීය මැණියන්ටත්, ඒ වාගේම එතුමාගේ ආදරණීය බිරිඳ සහ පුත්‍රයා ඇතුළු සියළුම ඥාතීන්ටත්, අප පක්ෂයේ සංවේගය දක්වන ලෙස මතකමාගෙන් ඉල්ලා සිටිනවා.

සරත් මුත්තේටුවගම මහතා (කලුවාන)
 (ශ්‍රී.ප්‍ර. ආණ්ඩුක්‍රමලේඛනය — කලවාන)
 (Mr. Sarath Muttetuwegama-Kalawana)

Mr. Deputy Speaker, I would also like to associate myself with this Vote of Condolence on the death of Mr. Jagathseena, former Member of Parliament for Ambalangoda, both in my personal capacity and as a member of the Communist Party. I do say in my personal capacity because Mr. Jagathseena and I were school boys together for a very long time and I had known him from his childhood, and it was many years after we left school I met him here as a Member of Parliament for Ambalangoda when he was elected in the May by-elections last year. I think, all of us found Mr. Jagathseena a very amiable person and his loss will be greatly felt by all those who associated with him in this House and before he came to this House as a planter.

I also request that a copy of these proceedings be sent to the bereaved members of his family.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (ශ්‍රී.ප්‍ර. නිලධාරී උපායෝගිකයා — මහරගම)
 (Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් සිටි ජගත්සේන මහතාගේ අභාවය ගැන ශෝකය පළ කරන මේ අවස්ථාවේදී එතුමා නියෝජ්‍යය කළ ප්‍රදේශය මැන ඉතිහාසයේ ඉතා වැදගත් ස්ථානයක් දරන බවත් මතක් කරන්න කැමතියි. ඇත්ත වශයෙන්ම එම ප්‍රදේශයෙන් බිහි වූණේ බුද්ධිමතුන් මෙන්ම ඒ ප්‍රදේශයෙන් මේ පාර්ලිමේන්තුවට ආ අයත් අපේ රටේ සමාජ වෙනසකට විශාල සේවාවක් කළ අයයි. විශේෂයෙන්ම පී. එච්. විලියම් සිල්වා මැතිතුමාත්, පී. ඊ. එස්. කුලරත්න මැතිතුමාත්, ඒ වාගේම සර්වසේන මැතිතුමාත්, මේ පාර්ලිමේන්තුවේ සිටි කාලයේදී මහජන ගුණසිද්ධිය සඳහා වැදගත් යෝජනා ගණනාවක්ම ගෙන ආ බව මෙම සභාවේ වාර්තාවලින් පැහැදිලි වෙතවා.

ජගත්සේන මහතාට ඉතා කෙටි කාලයක් තුළදී අප අතරින් වෙන් වීමට සිදු වීම නිසා මා හිතන හැටියට මේ සභාවට කරන්නට තිබුණු පරිත්‍යාගයන් සඳහා එතුමාට කාලයක් නොලැබෙන්නට ඇති. එතුමාගේ අභාවය ගැන ශෝක වන පවුලේ උදවිය සමඟ මහජන එක්සත් පෙරමුණ වෙනුවෙන් අපද හවුල් වන බව කියමින් මා තවහිතවා.

රූපසේන කරුණාතිලක මහතා (ගාල්ල දිසා ඇමතිතුමා)
 (ශ්‍රී.ප්‍ර. උපායෝගී ක්‍රමලේඛනය — කාණ්ඩ නායකයා — අනාමපුර)
 (Mr. Rupasena Karunatilake-District Minister, Galle)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත්සේන මැතිතුමා පිළිබඳව ශෝකය ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී ගාලු දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම මගේ යුතුකමක් හැටියට මා කල්පනා කරනවා. මාස පහළොවක පමණ කාලයක් තුළ, අම්බලන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැටියට එතුමා ඉතා විශිෂ්ට සේවාවක් ඒ ප්‍රදේශයේ ජනතාවට ඉටු කළා. එතුමා සමඟ ළගින් ඇසුරු කළ මා එම මාස පහළොව තුළ එතුමා මොන තරම් අවබෝධයකින්, මොන තරම් වුවමනාවකින් තමන්ගේ වගකීම ඉටු කළාද කියන කාරණය පැහැදිලිව තේරුම් ගන්නා.

විශේෂයෙන් වැවිලි කර්මකයෙකු හැටියට වැවිලි කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් එතුමා මේ ගරු සභාවේ ප්‍රකාශ කළ අදහස් ඉතාම වැදගත් බව මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕනෑ. එතුමාගේ පියා අවුරුදු පහක් තිස්සේ අම්බලන්ගොඩ ජනතාවට කරන ලද සේවාව තව තවත් ඉදිරියට ගෙන යමින් එතුමාත් ඒ කටයුතු කළා. තමන් අම්බලන්ගොඩ ජනතාවගේත්, මුළු මහත් රටේත්, ජනතාවගේත් අභිමතයකට, බලාපොරොත්තු රහිත අවස්ථාවක, බලාපොරොත්තු රහිත අන්දමට එතුමා අප අතරින් සඳහටම වෙන්ව ගියා. එතුමා විසින් කරන ලද සේවාව පිළිබඳව අම්බලන්ගොඩ ජනතාවගේ තිබුණු කෘතඥතාවය එතුමාට අවසාන ගෞරව දක්වන අවස්ථාවේදී අපට දකින්නට ලැබුණේ. එතුමා විසින් කරන ලද සේවාව සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ජනතාව තුළ තිබුණු කෘතඥතාවය, එතුමාට තිබුණු ලැදියාවත් එතුමාට අවසාන ගෞරව දැක්වීමට අම්බලන්ගොඩ ක්‍රීඩාංගනයට විශාල ජනකායක් රැස්වීමෙන්ම පැහැදිලි වූණේ.

මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් කථා නොකළාට එතුමා විසින් කරන ලද ඒ උදර සේවාව පිළිබඳව කාටත් තේරුම් ගන්නට පුළුවනි. සඳහටම අපෙන් වෙන්ව ගිය එම්. එච්. කේ. ජගත්සේන මැතිතුමාට පින් දෙන අතර, ගාලු ජනතාවගේ ශෝකයත් මේ අවස්ථාවේදී එතුමාගේ පවුලේ උදවිය වෙත දක්වන ලෙස ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ජී. වී. එස්. ඊ. සිල්වා මහතා (හබරාදුව)
 (ශ්‍රී.ප්‍ර. ග්‍රී. කේ. ආණ්ඩු ආයතනිකයා — හබරාදුව)
 (Mr. G. V. S. de Silva-Habaraduwa)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අම්බලන්ගොඩ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එච්. කේ. ජගත්සේන මැතිතුමාගේ අභාවය ගැන කණගාටුව ප්‍රකාශ කරන මේ අවස්ථාවේදී, කුඩා කල සිටම එතුමා දැන හැදින ගත් කෙනෙක් හැටියට මගේ කණගාටුවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙතවා. එතුමා අම්බලන්ගොඩ පළාතේ ඉතාමත්ම ජනප්‍රිය පවුලකට අයත් කෙනෙක්. එතුමාගේ පියාත් මවත් මුළු පළාතටම විශාල සේවයක් කර තිබෙනවා. ඒ වාගේම ජගත්සේන මැතිතුමාත් කුඩා කල සිටම දෙමව්පියන්ගේ අධී පාලන සමඟ පළාතට විශාල සේවයක් කළා පමණක් නොව පළාතේ ඉතාමත්ම ජනප්‍රිය පුද්ගලයෙක් බවට පත් වී සිටියා.

සෑම මැතිවරණයකදීම ජගත්සේන මැතිතුමා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් විශාල පරිත්‍යාගයක් කළා මට මතකයි. තරුණ වියේ සිටම අම්බලන්ගොඩ පළාතේ සෑම තැනකම ගොස් මහජනයා සමඟ සම්බන්ධ වී, ඔවුන්ගේ ඕනෑම ජනතාව ගැන සොයා බලා, නොයෙක් විධියේ ආධාර උපකාර කරමින් විශාල සේවයක් ඉටු කළ මෙතුමාගේ අභාවය ඉතාමත්ම කනගාටුදායක සිද්ධියකි. පළාතේ මන්ත්‍රීවරයා වීමෙන් පසු එතුමා විශාල සේවාවක් ඒ පළාතට ඉටු කළා. ඉතාමත්ම සත්‍යශෝභයෙන් මහජනතාව එතුමා ගැන බලාපොරොත්තුවෙන් සිටියා. එතුමා මන්ත්‍රීවරයා වශයෙන් සිටි ඒ සෑම කාලය තුළ පළාතේ ජනතාව සමඟ පුදුම විධියේ සම්බන්ධකමක් ඇතුළුව, ඒවාගේම ලොකු ආදරයකින් ඒ කටයුතු කළ බව අපට හොඳහැටි පෙනුණේ.

එතුමා තුළ වතු පාලනය සම්බන්ධයෙන්ද - විශේෂයෙන් තේ වතු පාලනය සම්බන්ධයෙන් - පුළුල් දැනුමක් හා උසස් අවබෝධයක් තිබුණේ. එතුමාගෙන් පළාතට පමණක් නොව මුළු ලංකාවටම විශාල සේවයක් සිදු වූණේ බව මේ අවස්ථාවේදී මතක් කරන අතර අම්බලන්ගොඩ ජනතාවගේ ශෝකයත්, අපේ ශෝකයත් එතුමාගේ මවටත්, මැතිණියටත්, පුතාටත් දක්වා යවන ලෙස ඉතා කැරුණාමෙන් ඉල්ලා සිටිනවා.

මොන්ටේගු ජයවික්‍රම මහතා (රාජ්‍ය පරිපාලන ඇමතිතුමා සහ වැවිලි කර්මාන්ත ඇමතිතුමා)

(**ශ්‍රී. ලංකා රජයේ ඉඩම් ක්‍රම — පොදු නිර්මාණ අභ්‍යන්තර ප්‍රධාන නිලධාරීන්ගේ සේවයේ සහ සේවකයන්ගේ සේවයේ**)

(**Mr. Montague Jayawickrema—Minister of Public Administration and Minister of Plantation Industries**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අම්බලන්ගොඩ හිටපු මන්ත්‍රී එම්. එච්. කේ. ජගත්සේන මහතාගේ අභාවය ගැන ශෝකය පල කරන මේ අවස්ථාවේදී මමත් වචන ස්වල්පයක් කථා කරන්නට බලාපොරොත්තු වෙමිනි. එතුමාගේ පියා වූ සර්ධාසේන දෙසේනර මහත්මයා දීර්ඝ කාලයක් අම්බලන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා හැටියට සිටියා. මේ පවුල ගැන අමුතුවෙන් හඳුන්වන්නට වුවමනාවක් නැහැ. රටට වැඩ කරන්නට පුරුදු වුණු පවුලක්. ඒ අනුව ජගත්සේන මහතා රටට වැඩ කරන්නට අමුතුවෙන් පුහුණු වූ කෙනෙක් නොවෙයි.

අම්බලන්ගොඩ ආසනය අධ්‍යාපනය අතින් බොහෝම දියුණු ආසනයක්. අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය බොහෝම ප්‍රසිද්ධ පාඨශාලාවක් හැටියට දීර්ඝ කාලයක් තිස්සේ පැවතුණි. ඒ වාගේම රටට ජාතියට බොහෝම වැඩ කළ, විශිෂ්ට පුද්ගලයෙක් කලත් අම්බලන්ගොඩ ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් සිටියා. ඒ පී. දී. අ. කුලරත්න මහත්මයායි. ඒ මහත්මයා විශේෂයෙන් බෞද්ධ ආගම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා. ඒ වාගේම සර්ධාසේන දෙසේනර මහත්මයාත් එතුමාගේ පුත්‍රයා වූ හිටපු මන්ත්‍රී එම්. එච්. කේ. ජගත්සේන මහතාත් අම්බලන්ගොඩ ජනතාව වෙනුවෙන් සැලකෙන සේවයක් කර තිබෙන්නා. ජගත්සේන මහතා තරුණ මහත්මයෙක්. මිය යන විට එතුමාගේ වයස අවුරුදු හතළිස් නවයයි. වැවිලි කර්මාන්තය ගැන ලොකු පුහුණුවක් එතුමාට තිබුණි. වැවිලි කර්මාන්තය ගැන ලංකාවේ ප්‍රමුඛ ස්ථානයක් මෙතුමා ගත්තා. ඒ නිසා මටත්—විශේෂයෙන්ම රුහුණේ පුද්ගලයෙක් හැටියට—මෙවැනි මහත්මයෙකුගේ අභාවය ඉතාමත්ම ලොකු කණගාටුවක්. ඒ නිසා එතුමාගේ පවුලේ අයට සහ එතුමාගේ ඇති මිතුරුන් සියලු දෙනාටම අපගේ කණගාටුවත් මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමුණි.

දයා සේපාලී සේනාධර මහත්මිය (කරන්දෙණිය)
(**ශ්‍රී. ලංකා රජයේ ඉඩම් ක්‍රම — ජාත්‍යන්තර**)
(**Mrs. Daya Sepali Senadheera—Karandeniya**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, තවත් තරුණ මන්ත්‍රීවරයෙකුගේ අභාවය ගැන කථා කරන මේ අවස්ථාවේ කරන්දෙණිය මැතිවරණ කොට්ඨාශයේ ජනතාවගේ ශෝකය ප්‍රකාශ කිරීමටත් අවස්ථාවක් සලසා දීම ගැන තමුත්තාත්සේම මා සතුතිවන්න වෙමිනි.

අභාවප්‍රාප්ත අම්බලන්ගොඩ මන්ත්‍රී ජගත්සේන මැතිතුමා මා හඳුනා ගත්තේ 1965 දීයි. 1965 සිට 1970 දක්වා අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී කටයුතු කළ මෙතුමාගේ පියාණන් වූ දෙසේනර එම්. එච්. සර්ධාසේන මැතිතුමායි. එවකට කරන්දෙණිය ආසනයක් අම්බලන්ගොඩ ආසනයේම කොටසක් හැටියටයි පැවතුණේ. ඒ අවස්ථාවේ තම පියාගේ ජයග්‍රහණය සඳහා ජගත්සේන මැතිතුමා ඉතාමත්ම සංවිධානාත්මකව කටයුතු කළ හැටි මට මතකයි. කරන්දෙණිය ප්‍රදේශයේ සංවිධාන කටයුතු භාරව කටයුතු කළේ එතුමායි. ඒ කාලයේදී මා පාසල් යන ශිෂ්‍යාවක්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මට සැලකෙන මතකයක් තිබෙමිනි.

එමෙන්ම එතුමාගේ පියාණන් ඉතාම අවාසනාවකට දක්ෂ එමෙන්ම කාර්යක්ෂමව කටයුතු කළ මන්ත්‍රීවරයෙක් බව මම මේ ගරු සභාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. එමෙන්ම තම පියාගේ අභිපාචය මෙන් පසුගිය අවුරුදු එක හමාර තුළ එතුමාත් ඉතාමත්ම හොඳින් අම්බලන්ගොඩ ජනතාවට සේවය කළ බව අපි දන්නවා. මේ ගරු සභාවේ පමණක් නොවෙයි. ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සභාවෙන් එතුමා අපත් සමඟ එකට කටයුතු කළා. ඒ අවස්ථාවන්හිදීත් එය අපට පැහැදිලිව පෙනුණා.

වැවිලි කර්මාන්තයෙහි විශාරද දක්‍රම සම්භාරයක් හිමිව සිටි එතුමා නොයෙක්වර පාර්ලිමේන්තුවේදීත් ඒ ක්ෂේත්‍රය පිළිබඳව වැදගත් ප්‍රකාශයක් කර තිබෙන්නා. 1983 අයවැය කාරක සභා අවස්ථාවේ වැවිලි කර්මාන්ත වැය ශීර්ෂය යටතේ එතුමා ඒ සම්බන්ධව කථා කළ බව මට මතකයි.

මේ රටේ ඉතා විශාල ව්‍යාපාරයක් වන රත්දෙනිගල ව්‍යාපාරයේ ව්‍යාපෘති නිලධාරී ලෙස ක්‍රියා කරමින් රටේ සංවර්ධනයට විශාල සේවයක් කර ඉන් පසුවයි, එතුමා ජනතාවගේ ආදරය මැද අම්බලන්ගොඩ මන්ත්‍රීවරයා හැටියට පත් වුණේ. එතුමා අප අතරින් වෙන් වූයේ ඉතාම හදිසියෙන්. ඒ නිසා පොදුවේ ලංකාවටත් විශේෂයෙන්ම අම්බලන්ගොඩ ජනතාවටත් එය ලොකු පාඩුවක්.

මේ අවස්ථාවේ දීර්ඝ වශයෙන් කථා කරන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. අවසාන වශයෙන්, කරන්දෙණිය ජනතාවගේ හෘදයාගම ශෝකය ජගත් සර්ධාසේන මැතිතුමාගේ පවුලේ අයට දැන්වා යවන ලෙස මා ගරු නියෝජ්‍ය කථානායකතුමාගෙන් ඉල්ලා සිටිමිනි.

ආර්. ප්‍රේමදාස මහතා
(**ශ්‍රී. ලං. ප්‍ර. පී. රජයේ ජනාධිපති**)
(**Mr. R. Premadasa**)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අම්බලන්ගොඩ මන්ත්‍රී ධුරය දරා ජගත්සේන මැතිතුමාගේ අකාල අභාවය ගැන අප සියලු දෙනාම ශෝකයට පත් වෙමිනි. එතුමා ඇත්ත වශයෙන්ම දේශපාලන කටයුතුවලට මැදිහත් වන්නට බලාපොරොත්තුව සිටි කෙනෙක් නොවෙයි. එතුමාගේ පළපුරුද්ද හා දක්‍රම යොමු වී තිබුණේ වැවිලි කර්මාන්තයටයි. තමුත් අපේ ගරු ජනාධිපතිතුමාගේ ඉල්ලීම උඩ එතුමා අම්බලන්ගොඩ ආසනයට ඉදිරිපත් වුණි. විශේෂයෙන්ම එය එතුමාගේ පියාණන් නියෝජනය කළ ආසනය නිසා. ප්‍රථම වරට මන්ත්‍රී තරඟයකට ඉදිරිපත් වී ඒ අතුරු මැතිවරණයෙන් එතුමා ජයග්‍රහණය කළා. මේ ගරු සභාවට පත් වුණාට පසුව පොදු කටයුතු කෙරෙහි එතුමා දක්වූ උනන්දුව අප කාටත් දකගන්නට පුළුවන් වුණි. ඒ ස්වල්ප කාලය තුළදී අම්බලන්ගොඩ ආසනයේ වැඩි දියුණුව පිණිස යෝජනාත්මක කීපයක්ම එතුමා සම්පාදනය කළා පමණක් නොවෙයි. ඒවා ක්‍රියාත්මක කරන්නටත් විවිධ අමාත්‍යාංශ මාර්ගයෙන් එතුමා ක්‍රියා කළා.

නිරතාකාර, ගුණවත්, තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට මේ සභාවේ අපි කවුරුත් එතුමාට දැන කියා ගත්තා. අපි කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. මේ විධියේ අවාසනාවන්ත තත්වයක් ඇති වෙයි කියා. එතුමාගේ අසනීපය උත්සන්න වෙලා හදිසියේම වාගේ එතුමා අභාවයට පත් වුණි.

අපි කවුරුත් මේ අවස්ථාවේදී එතුමාගේ මරණය ගැන ශෝක වෙමිනි. සර්ධාසේන දෙසේනර මහතාගේ කාලයේ පවත්ම අම්බලන්ගොඩ ආසනයේ වැඩ කටයුතු ගැන, ඒ මැතිවරණ කොට්ඨාශයේ ජනතාව ගැන, බොහෝම ලැදිසාවකින්, උනන්දුවකින් ක්‍රියා කරන සමාජ සේවිකාවක් හැටියට මට සඳහන් කරන්නට පුළුවන්, එතුමාගේ මෑණියන්, එතුමියට මේ පුත්‍රයාගේ අභාවයෙන් බලවත් සිත් කම්පාවක් ඇති වුණාට කිසිම සැකයක් නැහැ. එම නිසා මේ අවස්ථාවේදී මේ සභාවේ සෙසු මන්ත්‍රීවරුන් සමඟ ඒ ශෝක ප්‍රකාශයට එකතු වෙමින් අපේ ශෝකය ජගත්සේන මැතිණියටත්, දරු පවුලටත්, එතුමාගේ මෑණියන් ඇතුළු සෙසු ඇතින්ටත් පල කරන හැටියට මම ඉල්ලා සිටිමිනි.

නියෝජ්‍ය කථානායකතුමා
(**ශ්‍රී. ලං. ප්‍ර. පී. රජයේ ජනාධිපති**)
(**Mr. Deputy Speaker**)

Order, please! I wish to associate myself with the sentiments expressed by both sides of Parliament on the death of Mr. M. H. K. Jagathsen, Member of Parliament. I shall direct the Secretary-General of Parliament to make a minute of the proceedings of the Meeting today and to send a copy thereof to the members of the bereaved family.

පාර්ලිමේන්තුවේ කටයුතු
பாராளுமன்ற அலுவல்
BUSINESS OF THE PARLIAMENT

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමිණිමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera—Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

I move,

“That the proceedings on Items 1 to 12 of Public Business appearing on the Paper be exempted at this day’s sitting from the provisions of Standing Order No. 7.”

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

ගලේකිස්සේ තපෝධනාරාම විහාර වර්ධන සමිතිය
(සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

கல்கிசை தபோதனாராம விகார வர்த்தன சங்கம் (கூட்டிணைந்தல்) சட்டமூலம்

GALKISSA THAPODHANARAMA VIHARA WARDHANA SAMITIYA (INCORPORATION) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.

இரண்டாம் மதிப்பிற்கான கட்டளை வாசிக்கப்பட்டது.

Order for Second Reading read.

ලලීන් අඳුලන් මුදලි මහතා (වෙළඳ හා තානාපි කටයුතු පිළිබඳ දැමිණිමා)

(திரு. லலித் அத்துலத் முதலி—தேசிய பாதுகாப்பு அமைச்சரும் பிரதம அரசாங்கப் அமைச்சரும்)

(Mr. Lalith Athulath Mudali – Minister of National Security and Deputy Minister of Defence)

“පනත් කෙටුම්පත දැන් දෙවන වර කියවිය යුතුයයි” මම යෝජනා කරමි.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදීත්, 48 (3) වන ස්ථාවර නියෝගය යටතේ, නියෝජ්‍ය කථනායකතුමා විසින් එය “බී” ස්ථාවර කාරක සභාවට පවරන ලදී.

சட்டமூலம், இதன்படி இரண்டாம் முறை மதிப்பிடப்பட்டு, நிலைக் கட்டளை 48 (3) இன்படி நிலைக்குழு “பி”க்குப் பிரதிக் சபாநாயகர் அவர்களால் சாட்டப்பட்டது.

Bill accordingly read a Second time, and allocated by MR DEPUTY SPEAKER to Standing Committee “B” under Standing Order 48 (3).

ජයන්තිපුර එක්සත් බෞද්ධ සංගමය
(සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත

ஜயந்திபுர எக்சத் பௌத்த சங்கமய (கூட்டிணைந்தல்) சட்டமூலம்

JAYANTHIPURA EKSATH BAUDDHA SANGAMAYA (INCORPORATION) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.

இரண்டாம் மதிப்பிற்கான கட்டளை வாசிக்கப்பட்டது.

Order for Second Reading read.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

I move,

“That the Bill be now read a Second time.”

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

Question put, and agreed to.

පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදීත්, 48 (3) වන ස්ථාවර නියෝගය යටතේ, නියෝජ්‍ය කථනායකතුමා විසින් එය “බී” ස්ථාවර කාරක සභාවට පවරන ලදී.

சட்டமூலம், இதன்படி, இரண்டாம் முறை மதிப்பிடப்பட்டு, நிலைக் கட்டளை 48 (3) இன்படி நிலைக் குழு “பி” க்குப் பிரதிக் சபாநாயகர் அவர்களால் சாட்டப்பட்டது.

Bill accordingly read a Second time, and allocated by MR DEPUTY SPEAKER to Standing Committee “B” under Standing Order 48 (3).

විනෝද බදු (සංශෝධන) පනත් කෙටුම්පත

களியாட்ட வரி (திருத்தம்) சட்டமூலம்

ENTERTAINMENT TAX (AMENDMENT) BILL

දෙවන වර කියවීමේ නියෝගය කියවන ලදී.

இரண்டாம் மதிப்பிற்கான கட்டளை வாசிக்கப்பட்டது.

Order for Second Reading read.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (පාර්ලිමේන්තු කටයුතු හා ක්‍රීඩා දැමිණිමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකතුමා)

(திரு. எம். வின்சன்ட் பெரேரா — பாராளுமன்ற அலுவல்கள், விளையாட்டுத்துறை அமைச்சரும் பிரதம அரசாங்கக் கொறடாவும்)

(Mr. M. Vincent Perera Minister of Parliamentary Affairs & Sports and Chief Government Whip)

On behalf of the Minister of Finance & Planning, I move,

“That the Bill be now read a Second time.”

The purpose of this Amendment is to exclude certain performances on stage from being subject to the levy of entertainment tax.

By this Amendment, stage plays, theatrical, puppetry, ballet and other performances on stage of a likely nature will be exempted.

I commend this Bill to this House.

ප්‍රශ්නය සභාසීමුව කරන ලදී.

வினா எடுத்தியம்பப்பெற்றது.

Question proposed.

සරත් මුත්තෙට්ටුවෙගම මහතා (திரு. சரத் முத்தெட்டுவெகம) (Mr. Sarath Muttetuwegama)

Is it all stage plays.

එම්. වින්සන්ට් පෙරේරා මහතා (திரு. எம். வின்சன்ட் பெரேரா) (Mr. M. Vincent Perera)

Yes, stage plays, theatrical, puppetry ballet and other performances.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சாத் முத்தேட்டுவெகம**)
(Mr. Sarath Muttetuwegama)

All stage plays will be exempted from the entertainment tax in the future ?

එම්. වින්සන්ට් පෙරේරා මහතා
(**திரு. எம். வின்சன்ட் பெரேரா**)
(Mr. M. Vincent Perera)

Stage plays would mean all stage plays.

ප්‍රශ්නය විමසන ලදී. සහයම්මත විය.
පනත් කෙටුම්පත ඊට අනුකූලව දෙවන වර කියවන ලදී.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.

அதன்படி, சட்டமூலம் இரண்டாம் முறையாக மதிப்பிடப்பெற்றது.

Question put, and agreed to.
Bill accordingly read a Second time.

මතු පළවන කොටසට සහ සම්මත විය :

" පනත් කෙටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුය. "-
(එම්. වින්සන්ට් පෙරේරා මහතා)

தீர்மானிக்கப்பட்டது :

" சட்டமூலம் முழுப் பாராளுமன்றக் குழுவுக்குச் சாட்டப்படுமா. "—[திரு. எம். வின்சன்ட் பெரேரா]

Resolved :
"That the Bill be referred to a Committee of the whole Parliament." [Mr. M. Vincent Perera]

කාරක සභාවේදී සලකා බලන ලදී.

[**தினியேச கலாநாயகர் இலாசனார்டி விய.**]
குழுவில் ஆராயப்பட்டது.
[பிரதிச் சபாநாயகர் அவர்கள் தலைமை வகித்தார்கள்.]
Considered in Committee.
[MR. DEPUTY SPEAKER in the Chair.]

1 වන සහ 2 වන වගන්ති පනත් කෙටුම්පතෙහි කොටසක් ගැටියට හිමිය යුතුයයි තීරණය කරන ලදී.

ප්‍රදර්ශි වගන්තිය සහ තාමය පනත් කෙටුම් පතෙහි කොටසක් ගැටියට හිමිය යුතුයයි තීරණය කරන ලදී.

පනත් කෙටුම්පත, සංශෝධන රහිතව, වාර්තා කරන ලදී.

1 ஆம் 2 ஆம் வாசகங்கள் சட்டமூலத்தின் பகுதியாக இருக்க வேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

சட்டமாக வாசகமும் தலைப்பும் சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

சட்டமூலம் நிரூபிக்கின்ற அறிக்கை செய்யப்பட்டது.

Clauses 1 and 2 ordered to stand part of the Bill.
Enacting Clause and Title ordered to stand part of the Bill.
Bill reported without Amendment.

ආර්. ප්‍රේමදාස මහතා
(**திரு. ஆர். பிரேமதாச**)
(Mr. R. Premadasa)

" පනත් කෙටුම්පත දත් තුන්වන වර කියවිය යුතුය " යි මම යෝජනා කරමි.

ගරු තියෝජ්‍ය කථානායකතුමා, ඒ අතරම විපක්ෂයේ ගරු මන්ත්‍රීවරුන් ඇසූ කියා මේ අවස්ථාවේදී මේ පනත ගැන කරුණු විකක් කියන්නට මම කැමතියි.

මේ සහනය වේදිකා නාට්‍යවලට දීම සුදුසුය කියා මම කල්පනා කළේ රට පුරාම, විශේෂයෙන්ම තරුණ පිරිස අතර, නාට්‍යකරණයට, නිෂ්පාදනයට හා රක දක්වීමට ලොකු උනන්දුවක්, උද්යෝගයක්, ඇති වෙලා තිබෙන නිසයි. එසේ උනන්දුවක් තිබුණත් ඔවුන්ට දරන්නට සිදු වී තිබෙන වියහියදම් ගැන කල්පනා කළාම ඒ අතර විනෝද බද්දකුත් ගෙවන්නට සිදු වීමෙන් ඔවුන් ලොකු අමාරුවකට මුහුණ පානවා. එයට ධෛර්යය දීමත් වශයෙනුයි මේ විනෝද බදු ඉවත් කරන්නේ. එසේ ඉවත් කිරීමෙන් පළාත් පාලන ආයතනවලට ආදායම් මාරුයක් තැනි වන බව ඇත්ත නමුත් මම කල්පනා කළා, මේ අංශයෙන් කිසියම් ධෛර්යයක් නාට්‍යකරණයට දුන්නොත් එය සුදුසුය කියා.

මෑත කාලයේ මට පෙනුණා අපේ තරුණ පිරිස පුදුම විධියේ කුලයනාවත් පුද්ගලයන් කරන බව, විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ තරුණ පිරිස පමණක් නොව ගම්බද පාසල්වලින් බිහිවුණු තරුණ පිරිස තුළින් ඇති තීර්මාණ ශක්තිය කොයි තරම් ද කියා අපට අවබෝධ වෙනවා ඔවුන්ගේ නිෂ්පාදන දෙය, විශේෂයෙන්ම නාට්‍ය නිෂ්පාදන දෙය බැලුවාම, ඓතිහාසික සිද්ධිත්වලට ඔවුන් දෙන අර්ථනිරූපනය ගැන බැලුවාම මේ තරුණ කොටස් ගැන අපට ආධිමාවර වෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මේ ගැන මගේ අවධානය යොමු කෙළේ නමුත්තාත්සේලා දත්ත අපේ ඉතාමත්ම ජනප්‍රිය කීර්තිමත් කලා ශිල්පයක් වන හෙතරි ජයසේන මහතායි. එසේ මගේ අවධානය මේ කාරණය කෙරෙහි යොමු කිරීම ගැන මම ඒ මහතාට ස්තූතිවන්ත වෙතවා. මේ අනුව මේ කාරණය කෙරෙහි නමුත්තාත්සේලාගේ සහයෝගය ලැබීම ගැන මම සතුටු වෙතවා.

ප්‍රශ්නය සහතික කරන ලදී.
வினா எடுத்தியம்பப்பெற்றது.
Question proposed.

සරත් මුත්තේටුවෙගම මහතා
(**திரு. சாத் முத்தேட்டுவெகம**)
(Mr. Sarath Muttetuwegama)

ගරු තියෝජ්‍ය කථානායකතුමා, කරුණු දෙකක් ගැන පමණක් කියන්න කැමතියි. අපි මෙයට සම්පූර්ණ සහයෝගය දෙනවා. මෙතෙක් දුරට පැවති පිළිවෙල නම් යම් යම් නාට්‍ය නිෂ්පාදන ගම්බද ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන විට, එසේ තැත්නම් නාට්‍ය ගෙනැවිත් ගම්බද ප්‍රදේශවල ප්‍රදර්ශනය කරන විට පත්සලෙන් හෝ ආගමික ආයතනයකින් හෝ පළාත් පාලන ආයතනයට ලියුමක් ඉදිරිපත් කර අර විනෝද බද්දෙන් නිදහස් වීමයි. එම නිසා අගමැතිතුමා කියන තරම් ලොකු පාඩුවක් පළාත් පාලන ආයතනවලට සිදුවී වෙන්නේ තැනැ. ඒ මොකද, මෙතෙක් එවැනි ප්‍රදර්ශන සඳහා විනෝද බද්ද ගෙව්වේ බොහෝම සීමිත සංඛ්‍යාවක්. දැන් නාට්‍ය පිළිබඳව ඉතාමත් හොඳ විවිධත්වයක් දකින්න තිබෙනවා. ඒ නාට්‍ය අතර ආණ්ඩුවට නොයෙක් විධියෙන් අවවාද දෙන නාට්‍ය ගණනාවක් ද නිෂ්පාදනය වී තිබෙනවා. මම හිතනවා ආණ්ඩුවෙන් ඉතාම වැදගත් ඉල්ලීමක් කල නාට්‍යයක් ඊයේ පෙරේරා නිෂ්පාදනය කර තිබෙනවාය කියා. එම නාට්‍යයේ නම මම කියන්නම්. එනම් ' මෙතනින් මාරුවෙනු ' කියන නාට්‍යයයි.

ආර්. ප්‍රේමදාස මහතා
(**திரு. ஆர். பிரேமதாச**)
(Mr. R. Premadasa)

ඒ කියන්නේ ඔය පැත්තෙන් මේ පැත්තට මාරු වෙන්නය කියලයි.

ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චි මහතා (කළුතර දිස් ඇමතිතුමා)
(**திரு. இந்திரதாச ஹெற்றியாச்சி** — களுத்துறை மாவட்ட அமைச்சர்)

(Mr. Indradasa Hettiarachchi - District Minister, Kalutara)
තියෝජ්‍ය කථානායකතුමා, මේ ගැන මමත් වචන දෙක තුනක් සඳහන් කරන්න කැමතියි.

තියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(Mr. Deputy Speaker)

මේ අවස්ථාව විවාදයට අවස්ථාවක් නොවෙයි.

මුහුදුකෑම විශාල වශයෙන් සිදු වන බව. ගල් වැව් යොදා මේ මුහුදුකෑම වැළැක්වීමට අපි ක්ෂණික ක්‍රියා මාර්ගයක් ගන්නට බලාපොරොත්තු වෙමු. ඊට අමතරව දීර්ඝකාලීන සහ මධ්‍යම කාලීන වැඩ පිළිවෙලක් ඇති කරන්නට අපි බලාපොරොත්තු වෙමු. මෙම වැඩ පිළිවෙල හදිසියේම තහර කරන්නට සිද්ධ වී තිබෙනවා නිරිත දිග මෝසම් සුළග නිසා අපට ඒක විශාල තර්ජනයක් වී තිබෙනවා. ඉදිරි කාලයේදීත් අපට ඒ තර්ජනයට මුහුණ පාන්නට වෙයි. මෝසම් සුළග නිසා වණ්ඩ මාරුතු පැමිණීම විශාල උවදුරක් වී තිබෙනවා. එමනිසා මේ සඳහන් කර තිබෙන ප්‍රදේශවල ගල් වැව් යොදා මුහුදුකෑම වැළැක්වීමට අපි බලාපොරොත්තු වෙමු.

ප්‍රශ්නය සහායකව කරන ලදී.
 බි:ග්‍රා ආශ්‍රිත නිවැසි ප්‍රශ්න.

Question proposed.

රිචඩ් පතිරාණ මහතා (අක්මවැව)
 (ශ්‍රී. ලං. බි:ග්‍රා. ප්‍ර. නි. අ. — අක්මවැව)
 (Mr. Richard Pathirana - Akmeemana)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වෙරළ සංරක්ෂණය සම්බන්ධව ගරු ඇමතිතුමා විසින් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබෙන මේ අවස්ථාවේදී මමත් ඒ සම්බන්ධව වචන කීපයක් කථා කරන්නට අදහස් කරමි. පසුගිය අයවැය විවාදයේදී අපි එතුමාගේ අමාත්‍යාංශයේ වැය ශීර්ෂ යටතේ සාකච්ඡා කරන විට වෙරළ සංරක්ෂණ කටයුතු සඳහා වෙන් කරන ලද මුදල ඒ කාර්යයට ප්‍රමාණවත් නොවන බව අපි පෙන්වුම් කර දුන්නා. පසුගිය අප්‍රේල් 27 දේ දෙසැම්බර් 1 වන දින හැන්සාඩ් වාර්තාවේ 457 වන නිරූපණ සඳහන් වෙනවා මා පෙන්වුම් කර දුන් ඒ කාරණය. ඒ මුදල ප්‍රමාණවත් නොවන බව මා පැහැදිලි කලා. දැන් ගරු ධීවර ඇමතිතුමා වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් තවත් රු. 42,65,000 ක අතිරේක මුදලක් ඉල්ලා සිටිති.

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, විශේෂයෙන්ම මේ මෑත කාලයේදී දකුණු වෙරළ ප්‍රදේශයේ සිදු වූ හානිය ගැන කල්පනා කර බලන විට මට හිතෙනවා මේ මුදල වුණත් ප්‍රමාණවත් නැත නිසා ඉදිරියට මේ කටයුතු කරගෙන යන්නට. රත්ගම ආසනයේ අතුරු ප්‍රදේශයේ අද පවතින තත්ත්වය බලන්න. මුහුද විසින් ගොඩ බිම බිලි අරගෙන තිබෙනවා විශාල වශයෙන්. ඒ ප්‍රදේශයම විනාශයට පත් වී තිබෙනවා. මේ මුදලක මිනිසා පසුගිය කාලයේදී කොළඹ-ගාල්ල මහා මාර්ගයේ වාහන වලින් ගමන් කරන්නට අපහසු තත්ත්වයක් පවා ඇති වුණා. මේ මුදලක මිනිසා ගාලු නගරය අවට මුහුද අයිනේ තිබෙන පාරවල් පවා දැවසින-දැවස විනාශ වෙමින් පවතිනවා. දකුණු ප්‍රදේශයේ පමණක් නොව ලංකාව වටේම මේ මුදලක දැවසින-දැවස උගු අතට හැරෙන බවයි. අපේ හැඟීම. එම නිසා, වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල ප්‍රමාණවත් වන්නේ නැති බව ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවන්න කැමතියි.

එක්තරා විධියකින් බලන විට මේ ව්‍යාපාරය රට රැක ගැනීමේ ව්‍යාපාරයක්. මුහුද අපේ රට ගිල ගන්නොත් මේ රටේ ජනතාවට කොහේ යන්න වෙයිද කියන ප්‍රශ්නයක් ඇති වෙනවා. ආතර් ඩී. ක්ලාක් මහතා අදහසක් පල කර තිබෙනවායයි මා අසා තිබෙනවා. අතුරු ප්‍රදේශයේ පවතින මේ මුදලක මිනිසා ලංකාව තුළ තවත් අර්ධද්වීපයක් ඇති වන්න පුළුවන්ය කියා. ඇත්ත වශයෙන්ම ඒ තත්ත්වය-එතුමාගේ ප්‍රකාශය-සනාථ වන ලකුණු දැන් පැහැදිලිව පෙනෙන්න තිබෙන බව ඒ ප්‍රදේශයට ගිහින් බැලූවොත් පෙනෙයි.

වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල සාර්ථක එකක්යයි මට තම හිතෙන්නේ නැහැ. ගාලු ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණය භාර නිලධාරියා පසුගිය දවස්වල ගාලු දිස්ත්‍රික් සංවර්ධන සභා රැස්වීමට පැමිණි අවස්ථාවේදී ගාලු දිසා ඇමතිතුමා ප්‍රමුඛ ප්‍රදේශයේ මන්ත්‍රීවරු ඔහුගෙන් ඉල්ලා සිටියා. අතුරු ප්‍රදේශයේ වෙරළ සංරක්ෂණ කටයුතු කරන අතරම ගාලු නගරය අවටත් ඒ කටයුතු ආරම්භ කරන්නය කියා. වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් දැනට කෙරීගෙන යන වැඩ පිළිවෙල වෙතස් කරන්න ක්‍රමයක් නැති බවත්. අතුරු වෙරළ සංරක්ෂණ කටයුතු අවසන් කොට ගාලු නගරය අවට එන්න පුළුවන් බවත් ඔහු ඒ අවස්ථාවේදී ප්‍රකාශ කලා. මේ විධියට එක නැතත් ආරක්ෂා කොට අනෙක් නැතකට එන විට එතැන විනාශ වෙලා ඉවරයි. එම නිසා ඒ විධියට කටයුතු නොකොට මුලු රට වටේම එකවර වෙරළ සංරක්ෂණ කටයුතු කිරීමට හැකි වන විධියේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වී තිබෙනවා.

අපට දැන ගන්න ලැබී තිබෙනවා, වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් දැනට වෙත්මාර්කයේ ඉතාම හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවාය කියා. ඒ වැඩ පිළිවෙල තුළින්, රට තුළට මුද්‍රා කා වැදීම වලක්වා ගන්න වෙත්මාර්කයට පුළුවන්කම ලැබී තිබෙනවා. එම නිසා ඒ පිළිබඳව ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවන්න කැමතියි. අපේ රටේ වෙරළ සංරක්ෂණය සම්බන්ධයෙන් එවැනි රටවල විශේෂයෙන්ම සහාය ලබාගෙන ක්‍රමවත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන හැටියට ගරු ඇමතිතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි. විශේෂයෙන් දැරුණු ලෙස මුදලකට ලක් වී තිබෙන කොළඹ සිට මාතර දක්වා වූ ප්‍රදේශය කෙරෙහි එතුමාගේ දැඩි අවධානය යොමු විය යුතුව තිබෙනවා.

පසුගිය මාස කීපය තුළ මේ විධියට මුදලක මිනිසා වෙරළබඩ පිහිටි නිවාස දහස් ගණනක් විනාශයට පත් වී තිබෙනවා. විශේෂයෙන් වෙරළ අවට වාසය කළ පැල්පත්වාසීන්ටත්, ඉතාම හොඳට අලුතින් සෑදූ ගෙවල්වල වාසය කළ අයටත් ආදී වශයෙන් දහස් ගණනකට තමන්ගේ නිවාස අහිමි වී තිබෙනවා. අතුරු-කනව ප්‍රදේශයට ඇමතිතුමා ගියොත් එතුමාට පෙනෙයි. මේ මුදලක මිනිසා කොයි තරම් පිරිසකට නිවාස අහිමි වී තිබෙනවාද කියා. ඒ අයට අද යන්න-එන්න නැතත් නැති වී තිබෙනවා. එම නිසා මුදලක මිනිසා තමන්ට අහිමි වුණු නිවාස වෙනුවෙන් ඒ අයට යම්කිසි වන්දි මුදලක් ලබා දී වෙනත් ස්ථානයක අලුතින් නිවාස සාදා ගැනීමට ඔවුන්ට ආධාර කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන හැටියට මේ අවස්ථාවේදී ඇමතිතුමාගෙන් ඉල්ලා සිටින්නට කැමතියි.

නියෝජ්‍ය කථානායකතුමනි, රත්ගම ආසනයේ තරම් දැරුණු ලෙස නොවුණත් ඔබතුමාගේ ආසනයේත්-බලපිටියේත්-මේ තත්ත්වය තිබෙන බව අප පොදුගිලිව දන්නවා. මේ මුදලක මිනිසා දකුණු ප්‍රදේශයේ මුහුද දැවසින-දැවස මහා මාර්ගය දෙසට ගලා එමින් පවතිනවා. එම නිසා මේ කාරණය ගැන ගරු ඇමතිතුමාගේ දැඩි අවධානය යොමු කරන හැටියට මා නැවත වරක් ඉල්ලා සිටිමි.

ඉල්ලා තිබෙන රු. 42,65,000 මේ කාර්යය සඳහා ප්‍රමාණවත් වන්නේ නැහැ. අයවැය ලේඛනයෙන් මේ සඳහා වෙන් කෙරුණු රු. 89,00,000 ට අමතරවයි. මේ මුදල ඉල්ලා තිබෙන්නේ. එම නිසා මීට වඩා වැඩි මුදලක් හෝ ලබාගෙන මේ රට මුහුදෙන් ආරක්ෂා කිරීමේ කාර්යයට ප්‍රමුඛත්වය දෙන හැටියටත්, ඉතාමත් ක්‍රමවත් වැඩපිළිවෙලක් මගින් මේ තත්ත්වය වලක්වන්නට ක්‍රියා කරන හැටියටත්, ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිමි.

දිනේෂ ගුණවර්ධන මහතා (මහරගම)
 (ශ්‍රී. ලං. බි:ග්‍රා. ප්‍ර. නි. අ. — මහරගම)
 (Mr. Dinesh Gunawardene - Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වෙරළ සංරක්ෂණ කටයුතු පිළිබඳ අතිරේක වැය ශීර්ෂය ඉදිරිපත් කිරීමෙන් ඇමතිතුමා ඉටු කරන්නට බලාපොරොත්තුවන එක කාර්යයක් හැටියට එතුමා සඳහන් කලා ගල් වැටි මුහුදට එකතු කරලා වෙරළ සේදී යාම ආරක්ෂා කිරීම විටින් විට මේ ආකාරයේ නාවකාලික වැඩ සෑදූයම් පසුගිය කාල පරිච්ඡේදය තුළ අපි දකලා තිබෙනවා. වෙරළ සංරක්ෂණය පිළිබඳ ජාතික වැඩපිළිවෙලක් තිබෙනවාද? එය රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් කිරීමට දැන් කාලය පැමිණ තිබෙනවා. මන්ද, එවැනි වැඩපිළිවෙලක් නැතිව මේවගේ නාවකාලික පියවරවලින් මේ ප්‍රශ්නය විසඳිය යුතුයයි සිතන්නට අපහසුයි. විද්‍යාඥයන්ට තිබෙන ප්‍රශ්නයක් මෙය. මෙය අපට වඩා විද්‍යාඥයන්ට ගැඹුරු විෂයයක් වෙලා තිබෙනවා. ලෝකයේ වෙරළ සංරක්ෂණය අද ගැඹුරු විෂයයක් වෙලා තිබෙනවා. දිය ගලන ආකාරයක් දිය රැළිවල වේගයත් අනුව වෙරළ සංරක්ෂණයට බාධාවක් සිදුවන තත්ත්වයක් පවතින බව සොයාගෙන තිබෙනවා.

දකුණු පලාතේ අපේ මුහුදුකරයේ පවතින ප්‍රධාන ප්‍රශ්නයක් හැටියට මේ හුණු ගල් කැඩීම සඳහන් කරන්න පුළුවන්. මේ ගැන රජයේ ප්‍රතිපත්තිය කුමක්ද? අපි දැනගන්නට ඕනෑ වැදගත් දෙය මෙයයි: මේ හුණු ගල් කැඩීමෙන් ජීවත්වන පවුල් දහස් ගණනක් මුහුදුකරයේ ඉන්නවා. හුණු ගල් කැඩීම තුළින් මේ වෙරළ විනාශ වෙනවාය කියලා වෙරළ සංරක්ෂණය කරන අය ප්‍රකාශ කරනවා. ඒක ස්වාභාවික දෙයක්. ඕනෑම කෙනෙක් දන්නා දෙයක්. නමුත් ඒ ගැන රජයේ විකල්පය වැඩපිළිවෙල කුමක්ද? ලක්ෂ සංඛ්‍යාත ධනය වැය කරලා, කර්මල කඩලා මහ මුහුදට කොපමණ දම්මත් මේකේ ඉවරයක් නැහැ. එමනිසා ගරු ඇමතිතුමාට මේ සම්බන්ධයෙන් විශාල වගකීමක්

[දිනේෂ බණවර්ධන මහතා]

තිබෙනවා. අපි කාටත් මේ ගැන වගකීමක් තිබෙනවා. මේ මුහුදු කරයේ ආරක්ෂාවත්, මේ දිවයිනේ වෙරළ අවට භූමි ලක්ෂණයේ ආරක්ෂාවත් සපයා ගන්නට අපි කාටත් වගකීමක් තිබෙනවා. මේ උවදුරේ සෑදූ තත්වයක් පිළිබඳව සාකච්චාවක් ඇති කරගන්නට පුළුවන් නම් ජාතික මට්ටමෙන් මේ පිළිබඳව වැඩ පිළිවෙලක් ඇති කර ගන්නට පුළුවන් බව මම ගරු ඇමතිතුමාට විශේෂයෙන් කියන්නට කැමතියි. හිටි ගැටියේම පුවත්පතක වැටෙන ප්‍රවෘත්තියකින් තැන්තම් එක වෙලාවකට හදිසියේ ජල රක්ෂාගෙන් සිදුවන විනාශයක් තුළින් මේ ප්‍රශ්නයට විසඳුම් යෙදීමට අමාරුයි.

අතෙක් කාරණය, මේ හුණුගල් කැඩීමේ නිරතවී සිටින දහස් ගණන් පවුල්වල ජීවන වෘත්තිය වෙනුවෙන් දිය ගැනී ආධාරය කුමක්ද ඔවුන් එයින් ඉවත් වෙනවා නම්? මෙය ඔබතුමාට අද තිබෙන ප්‍රධාන ගැටළුවලින් එකක්. ඒ ගැන ඔබතුමා අවධානය යොමු කළයුතු කාලය පැමිණ තිබෙනවායයි මම හිතනවා. තමන්ගේ භූමි සිතියම සහ මුහුදු සිතියම වෙන්ස් කරගත් රටක් ලෝකයේ තිබෙනවා. ඒ නෙදර්ලන්තයයි. දිනපතාම අවුරුදුපතාම ඒ රට තමන්ගේ මුහුදෙන් කොටසක් ගොඩබිම බවට පරිවර්තනය කර ගන්නවා. මේ සම්බන්ධයෙන් ලෝකයේ ඉතාම හොඳ ආදර්ශය තමයි නෙදර්ලන්තය. ඒ රට තමන්ගේ භූමිය වැඩි කරගෙන තිබෙන රටක්. ඒ රටේ සිතියම අවුරුදු 25 කට වරක් වෙනස් කරන්නට සිදු වෙනවා. භූමිය අඩුවීම පැත්තෙන් නොවෙයි, භූමිය වැඩිවීම පැත්තෙන්. ඒ රට මහ මුහුද ගොඩබිම බවට පරිවර්තනය කර ගන්නවා. මුහුද ගොඩබිම බවට පරිවර්තනය කර ගැනීමේ මහ සටනක් ජයගත් රටක් හැටියට මේ රට හඳුන්වන්නට පුළුවන්. මම කියන්නේ තැනැ ඒ රටේ සියළු දෙයම අපිට ක්‍රියාත්මක කරන්නට පුළුවන්ය කියලා. නමුත් අපට ඒ රටෙන් ආදර්ශය ගන්න පුළුවන්.

පැරණි කාලයේත් අපේ රටේ මුහුදු කැම තිබුණා. ඒක අපේ රටේ ඉතිහාස පොතේ තිබෙන දෙයක්. සමහරවිට අපේ වර්තමාන විශේෂඥයන් ලංකා ඉතිහාස පොතට වඩා විදේශිකයන්ගේ උපදෙස්වලට ප්‍රධානත්වය දෙන්නට පුළුවන්. ලංකාවේ සිපවනාවක්ම මුහුදු ගොඩබිමට ගලපු අවදිත් පිළිබඳව සඳහන් වෙනවා. මෙපමණ කලක් මේ ආකාරයෙන් විනාශයක් සිදු වී තිබෙනවා. එය පර්යේෂණාත්මකව යොයා බැලිය යුතු කාරණයක්. එය හදිසියේ සිදු වෙනවා නම් ඒට හේතු මොනවාද යන වගත් යොයා බලන්න ඕනෑ. සමහර ප්‍රදේශවල මුහුදු වෙරළ ආරක්ෂා කිරීමට අවශ්‍ය විවිධ ගස් - කොළන් වර්ග දැන් සම්පූර්ණයෙන්ම විනාශකර දමා තිබෙනවා. ඒ නිසා මුහුදු කැම වැඩි වී තිබෙනවා. මේ ගැන මම ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. එතුමාට මේ සම්බන්ධයෙන් කරන්නට පුළුවන් දෙයක් තිබෙනවාදයි මම දන්නේ නැහැ. අය - වැය විවාදයේදීත් මම මේ කාරණය සඳහන් කලා. හික්කඩුවේ සමහර හෝටල් හද තිබෙන්නේ වෙරළේ ආරක්ෂක බැම්ම කඩා දමලායි. මේවාගේ මනා පරිමාණ අපරාධකාරයන්ට මේවා කරන්න රජය අවසර දී තිබෙනවා. වෙරළේ හුණුගල් පදනම කඩාදමා හෝටල් හද තිබෙනවා. එයින් සිදු වන විනාශය කොපමණද යන වග අපි කල්පනා කරන්න ඕනෑ. නීතියක් තිබෙනවා නම් ඒ නීතිය කඩා මෙවැනි දේ කරන අයට ගරු ඇමතිතුමා දෙන දඬුවම මොකක්ද?

එක් පැත්තකින් මුහුදු කැම වැළැක්වීමට කටයුතු කරද්දී තවත් පැත්තකින් සල්ලිවලට යට වී මුහුදු කැම ඇති කිරීමට කටයුතු කරනවා නම් වෙරළ ආරක්ෂා කිරීම සඳහා ලක්ෂ ගණන් මුදල් වියදම් කිරීමෙන් වැඩක් නැහැ. මේ විටියේ හිනි විරෝධී දේ සිදු වන්නේ කොහොමද, ඒවා කරන්නේ කවුද. මොන ආකාරයෙන්ද යන කරුණු ගැන මීට වඩා විශාල ලෙස අවධානය යොමු කර, නීතිය ක්‍රියාත්මක වෙනවා නම්, දැනට වඩා ඒවා කෙරෙහි නීතියේ බලපෑම් ඇති කිරීමට කාලය ඇවිත් තිබෙනවාය කියන වික විශේෂයෙන් මතක් කරනවා.

ෆෙස්ටස් පෙරේරා මහතා
(ශ්‍රී ලං. பெஸ்தாஸ் பெரேரா)
(Mr. Festus Perera)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමන්ලා ප්‍රශ්න කීපයක් තුළු නිසා වෙරළ සංරක්ෂණය පිළිබඳ සවිස්තර කරුණු මේ සඟාවේ දැන ගැනීම සඳහා ප්‍රකාශ කරන්නට ඕනෑ.

මුහුදු කැම අද ඒයේ සිට සිදුවන දෙයක් නොවෙයි. මෙය සැඟෙන කාලයක පටන්, අප කොදර්නා කාලයක පටන්, විශාල වශයෙන් සිදු වන දෙයක් බවට සිතීමට ප්‍රදේශයට ගිය කෙනෙක් සාක්ෂි දරනවා ඇති. අද සිතීමට දේවාලය

නිබෙන්නේ ගොඩබිමේ සිට ගැනැප්මක් පමණ ඔබ්බෙන්. ගොඩබිමේ සිට ඒ දේවාලයට අද ගැනැප්මකට වැඩි දුරක් තිබෙනවා. එයින් පේන්නේ කොයිතරම් භයානක විධියට මුහුදු කැම සිදු වී තිබෙනවාද යන බවයි.

තමුත්, මේ රට මුහුදු කැමෙන් වැළක්වීම සඳහා 1978 වැනි අවුරුද්ද වන තෙක් ක්‍රියාත්මක වූණු වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. 1978 දී මම මේ කාර්යය බාර වුණාට පසු මා මේ සම්බන්ධයෙන් ගත් පලමුවැනි පියවර තමයි, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවක් ඇති කිරීම. ඒ දෙපාර්තමේන්තුව ඇති කරන ලද්දේ වෙරළ සංරක්ෂණ පනතක් සම්මත කිරීමෙනුයි. ඒ පනත මේ සඟාවේ වාද විවාද වුණා. එසේ වාද-විවාද කර එය එක්වීමකට මේ සඟාවේ සම්මත කොට ඒ පනතෙන් බලාපොරොත්තු වුණු අරමුණු ඉෂ්ට කරගත යුතුයයි අපි තීරණය කලා.

1978 වන තෙක් මේ රටේ තිබුණේ මුහුදු වෙරළ ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙලක් පමණයි. වෙරළ ආරක්ෂා කිරීමේ වැඩ පිළිවෙල මගින් කෙරුණේ තැනිත්-තැන ගල් දූමම ආදී දේ මගින් 'අභියාචනයට අමුඛ ගැසීම' වැනි පිළියම් යෙදීම පමණයි.

වෙරළ සංරක්ෂණ පනත සම්මත කරන ලද්දේ 1978 දීයි. එයින් බලාපොරොත්තු වන්නේ වෙරළ ආරක්ෂා කිරීම නොව වෙරළ සංරක්ෂණය කිරීමයි. සංරක්ෂණය යන්නෙන් බලාපොරොත්තු වන්නේ විශාල වැඩ පිළිවෙලක්. එය කෙටිකාලීන වැඩ පිළිවෙලක් නොවෙයි, දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක්. වෙරළ සංරක්ෂණ පනත සම්මත කිරීමෙන් බලාපොරොත්තු වුණු ඒ වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක වේගෙන් යනවා. ඒ ගැන පසුව මම කරුණු කියන්නම්.

ඒට අමතරව හදිසි තත්වයක් මතු වෙනවා. වණ්ඩි මාරුත නිසා මුහුදු සැර විමෙන් හදිසියේ තැනින් තැන මුහුදුකැමී ඇති වෙනවා. ඒවා කොයි මොහොතේ ඇති වෙනවාදයි අපට කියන්නට බැහැ. මන්ත්‍රීතුමෙක් කිව්වා වාගේ ඒවා සඳහා මෙපමණ මුදල් අවශ්‍ය වෙනවායයි අය වැය කළාවේදී ස්ථිර වශයෙන් කියන්නට අපට බැහැ. ඒවා ඇති වුණු අවස්ථාවලදී මුදල් යොදවනවා. එමනිසා හදිසි තත්වයක් ඇති වුණාම අමතර හදිසි වැඩ පිළිවෙලවල් සඳහා විශේෂයෙන් මුදල් ඉල්ලන්නට සිදු වෙනවා. ගල් වැටී යොද මුහුදු කැම තනර කිරීම ආදී කටයුතු සඳහා ඒ විධියට මුදල් අවශ්‍ය වෙනවා. තමුත් එය දීර්ඝ කාලීන පිළියමක් නොවෙයි. මගේ මුල් කතාවේදී කිව්වා වාගේ වෙරළ සංරක්ෂණය කිරීම පිළිබඳව දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක්, මධ්‍ය කාලීන වැඩ පිළිවෙලක් හා කෙටි කාලීන වැඩ පිළිවෙලක් වශයෙන් වැඩ පිළිවෙලවල් තුනක් තිබෙනවා. ගල් වැටී දූමම මේ ප්‍රශ්නයට පිළිතුරක් නොවන බව මම කැවතක් කියනවා. එය හදිසි, කෙටි කාලීන වැඩ පිළිවෙලක්. ගල් වැටී දූමමෙන් අපි අපේ මුහුදේ තිබෙන ලක්ෂණය සම්පූර්ණයෙන්ම තැනි කරනවා; මුහුදේ ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම තැනි කරනවා. බෝට්ටු අදින්න, ගල් දමන්න ධීවරයින් මුහුදු වෙරළ ප්‍රයෝජනයට ගන්නවා. මුහුදු වෙරළට ගල් වැටී දූමමෙන් ධීවරයින් මුහුදු වෙරළින් ලබා ගන්නා ඒ ප්‍රයෝජනය සම්පූර්ණයෙන්ම තුනී වෙලා යනවා; තැනී වෙලා යනවා. එම නිසා මමත් කැමති නැහැ, මුහුදු වෙරළට ගල් වැටී දමන්න. තමුත් හදිසි අවස්ථාවකදී කරන්න වෙනත් දෙයක් තැනි වුණාම ගල් වැටී දමන්න සිදු වෙනවා. තමුත්තාත්දේලා දන්නවා, උතුරු ප්‍රදේශයේ රේල් පාරවල් කඩා ගෙන, පාරවල් කඩා ගෙන මුහුදු ගොඩට ආවා.

හිරිගල් කැඩීම ලොකු භයානක දෙයක් වෙලා තිබෙනවා. ඒ හිරිගල් කැඩීම නැවැත්වීමට මා දැනට පියවරක් අරගෙන තිබෙනවා. ලඟදී ඒ පියවර ක්‍රියාත්මක කරනවා. මේ පිළිබඳව මා තව පොඩ්ඩකින් කියන්නම්.

මේ මුදල් ඉල්ලා තිබෙන්නේ මුහුදු කැම තනර කිරීම සඳහා කෙටි කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නයි. ඒ වාගේම මේ සඳහා දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න යනවා. වෙරළ සංරක්ෂණ පනත යටතේ ජාතික මණ්ඩලයක් අපි පත් කර තිබෙනවා. මේ ජාතික මණ්ඩලය මගින් විශේෂඥයින්, විද්‍යාඥයින් පත් කර තිබෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න එහි අධ්‍යක්ෂවරු ඉන්නවා. මෙහි මූලික පියවර වශයෙන් මුළු ලංකාව වටේම දැන් සමීක්ෂණයක් කර ගෙන යනවා. ඒ සමීක්ෂණය සඳහා අවුරුද්දක්, දෙකක් යයි. ඒ සමීක්ෂණයෙන් කෙරෙන්නේ දන්න රැස් කිරීමයි. දන්න නොමැතිව වැඩපිළිවෙලක් කවදවත් ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා දන්න රැස් කිරීමේ වැඩපිළිවෙල දැන් කරගෙන යනවා.

වෙරළ සංරක්ෂණ කලාපයක් දැන් අපි වෙත් කර තිබෙනවා. මේ කලාපය ඇතුළත කිහිට වැඩක් කරන්න බැහැ. මේ කලාපය ඇතුළත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න බැහැ. මේ වෙරළ සංරක්ෂණයට සංවර්ධන වැඩපිළිවෙල තුළින් විශාල බාධාවක් ඇති වෙනවා. මුහුදු අද්දර සමහර හෝටල් සඳහනවා. ඒ මගින් ඇති වෙන නොයෙක් විධියේ කැඩීම් නිසා මුහුදු කැම වැඩී වෙනවා. ඒ වාගේම මුහුදු අද්දර ගල් බැම්බ් බඳිනවා. මෙවැනි නොයෙක් විධියේ වැඩපිළිවෙලවල් නිසා විශාල කරදරකාරී තත්ත්වයක් ඇති වූ තිබේ. මම වෙරළ සංරක්ෂණ කලාපයක් ඇති කර, ඒ කලාපය ඇතුළත සංවර්ධන වැඩපිළිවෙලක් හෝ කිසිම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න අවසර දෙන්න බැහැ කියා තියෙන්නේ. එම නිසා ඉදිරියේදී ඒවා සම්පූර්ණයෙන්ම නැවැත්වෙනවා.

දිනේෂ ගුණවර්ධන මහතා
(**කි.රු. ත්‍රිශේෂ් ඉණාරාත්න**)
(Mr. Dinesh Gunawardene)

මේ නීතිය කඩල, හික්කඩුවේ හෝටල් ඇති කිරීමට අවසර දී තිබෙන්නේ කොහොමද? මඬතුමා දන්නවා මේ නීතිය උල්ලංඝනය කර පසුකිය අවුරුදු තුන ඇතුළතදී හෝටල් ඉදි කර තිබෙනවා. ඇයි එවැනි විශේෂත්වයක් කර තිබෙන්නේ?

ෆෙස්ටස් පෙරේරා මහතා
(**කි.රු. පෙරේරාස් පෙරේරා**)
(Mr. Festus Perera)

වෙරළ සංරක්ෂණ පනත ක්‍රියාත්මක වෙන්න පෙර තිබුණු දේවල් ගැන තවම මට රාජකාරී කරන්න බැහැ. තමුත් වෙරළ සංරක්ෂණ පනත ක්‍රියාත්මක වුණොත් පසුව ඇති කරන ඕනෑම දෙයකට විරුද්ධව කටයුතු කරන්න පුළුවන්.

රිචඩ් පතිරණ මහතා
(**කි.රු. රිච්ඡල් පතිරණ**)
(Mr. Richard Pathirana)

ගරු ඇමතිතුමනි, හික්කඩුව පැන්නේ තවම දිගටම හිරිගල් කඩාගෙන යනවායේ.

ෆෙස්ටස් පෙරේරා මහතා
(**කි.රු. පෙරේරාස් පෙරේරා**)
(Mr. Festus Perera)

හිරිගල් කැඩීම සම්බන්ධ ප්‍රශ්නයට මා පසුව එන්නම්. මා කීවේ හෝටල් හැදීම සම්බන්ධ; සංවර්ධන වැඩපිළිවෙල සම්බන්ධව.

අපි දන්නවා, හිරි ගල් කැඩීම විශාල ප්‍රශ්නයක් බව. ඒ පලාතේ ඉන්න විශාල පිරිසක් හමුවෙලා මම කීවා, මෙම හිරිගල් කැඩීම වහාම නතර කරන්න කියා. ඒ උදවිය ඒ ඉල්ලීමට අග්‍රහිකක් දෙන්න සූදානම්ව සිටියා. ඒ එක්කම ඒ උදවිය ඉල්ලීමක් කලා. නමත් අවුරුදු ගණනාවක් තිස්සේ කර ගෙන ආ රැකියාව - ආදායම් මාර්ගය - නැති කරන්න එපාය, එසේ කරනවා නම් ඒ වෙනුවට වෙනත් ආදායම් මාර්ගයක් කොසා දෙන්න කියා. මා එම ඉල්ලීම ඉෂට කරන්න පොරොන්දු වුණා.

එම රැකියා නැති වෙන උදවියට ඒ ආදායම් මාර්ගය වෙනත් ක්‍රමයකට ලබා දීම සඳහා ගාල්ල දිසා ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. අපි මේ සඳහා නොයෙක් ක්‍රම යෝජනා කර ඒවා ක්‍රියාත්මක කරන්න භාර දී තිබෙනවා. මේ හිරිගල් කැඩීම නැවැත්වීම සඳහා මේ පනත යටතේ අපට තදින් ක්‍රියා කරන්න බැහැ. එම නිසා හදිසි නීතිය යටතේ හිරිගල් කැඩීම නතර කිරීමට නියෝගයක් හේතව අවසර දෙන ලෙස අමාත්‍ය මණ්ඩලයෙන් මා ඉල්ලීමක් කර තිබෙනවා. හදිසි නීතිය යටතේ හිරිගල් කැඩීම නැවැත්වීම සඳහා නියෝගයක් ගොට අතිරිද මා මෙම පාර්ලිමේන්තුවට ගොනා විට ඒ සඳහා මට බලය දෙන්න. එවිට ඒ අනුව මා මෙම හිරිගල් කැඩීම නතර කරන්නම්. එසේ නතර කරන ගමන් ඒ ආදායම් මාර්ගය නැති වෙන අයට වෙනත් ආදායම් මාර්ගයක් ලබා දීම සඳහා අර කමිටුව මගින් ඇති කරන වැඩපිළිවෙලවල් ක්‍රියාත්මක කරනවා. මේකයි, අපේ වැඩපිළිවෙල. ජාතික මණ්ඩලයෙන් කරුණු රැස් කල පසුව අපි සැලැස්මක් යෝජනා කරනවා, මේ සංරක්ෂණ කලාපය ඇතුළත කොයි විධියටද වැඩ කටයුතු කරන්නේ කියා. ජාතික මණ්ඩලයෙන් කරුණු රැස් කිරීමෙන් පසුව, දැනට තිබෙන සංවර්ධන වැඩ නතර කල යුතුද, වෙරළ සංරක්ෂණයට මොන

විධියේ වැඩපිළිවෙලක් අපි ඇති කල යුතුද ආදී ප්‍රශ්නවලට විසඳුම් ලැබෙන අතරමේ සැලැස්මක් ඇති කරනවා. මේ සැලැස්ම අපි පොදු ජනතාව ඉදිරිපිටට ගොනාපුත්, මොකක්ද තමුත්තාත්සේලා මේ සැලැස්ම ගැන කියන්නේ කියා ඒ උදවියගෙන් අහනවා. ඊට පසු එය අමාත්‍ය මණ්ඩලය ඉදිරියට ගෙනෙනවා. ඊළඟට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එය තමුත්තාත්සේලා පිළිගන්නට පසුව, තමුත්තාත්සේලාගේ අනුමැතිය ලැබුණොත් පසුව අතුරුම ක්‍රියාත්මක කරනවා.

වෙරළ සංරක්ෂණය සඳහා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අන්න ඒ වැඩපිළිවෙලයි. මෙය ආරක්ෂා කලාට පමණක් මදි. ආරක්ෂා කිරීමෙන් පමණක් වෙරළ අපට තියම තත්ත්වයෙන් තබා ගන්න බැහැ. එහෙම නම් අපට මුළු ලංකාව වටේම ගල් වැටක් දමන්න සිදු වෙයි. මුළු ලංකාව වටේම ගල් වැටක් දමීමෙන් වෙරළේ තිබෙන ලක්ෂණ ගතිය නැති වෙනවා. එයින් ලැබෙන ප්‍රයෝජන නැති වෙනවා. එහි ඇති වටිනාකම සම්පූර්ණයෙන්ම නැති වෙනවා. අන්න ඒ නිසා මේ වැඩපිළිවෙල මම තදින්ම ක්‍රියාත්මක කරනවා. ඒ සඳහා නීතිරීති සකස් කර තිබෙනවා. අවශ්‍ය වන්නේ ප්‍රදේශවාසීන්ගේ සහයෝගයයි. සහයෝගය නොලැබුණොත් තිත්තනුකුලව මේ කටයුතු ක්‍රියාත්මක කරන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ කටයුතු ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කරන්නට මා සූදනම් බව තමුත්තාත්සේලාට දන්වන්න කැමතියි.

මේ මුදල් වෙන් කරන්න ඉල්ලීම් කළේ, දැනට සිදුවෙන අලාභය තිසයි. ඒ මොකද, තව ඉස්සරහට මෙය කොතරම් දුරට සිදු වෙනවාද නැද්ද කියල අපට කියන්න බැහැ. මුහුදු කියන එක, වෙරළ කියන එක, රළ කියන එක වැඩ කටයුතු කරන්නේ අපි කියන විධියට නොවෙයි. ඒවා පුදුමාකාර දේවල්. මනුෂ්‍යයාට වඩා බොහොම පුදුමාකාර දෙයක් තමයි, මුහුදු රැල්ල. දිය රැළි තිබෙනවා. වැලි ගහගෙන යන ක්‍රම තිබෙනවා. ඒ වගේ නොයෙක් දේවල් මුහුදේ ඇති වෙනවා. ඒ සෑම දෙයක් ගැනම කල්පනා කර බලන විට මේ සම්බන්ධ විශේෂඥ දැනුමක් ඇතිවයි. මේ වැඩ කටයුතු කරන්නට සිදුවී තිබෙන්නේ. ඒ නිසා ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට දැනටමත් මම කටයුතු කර තිබෙනවා. මන්ත්‍රිතුමෙක් සඳහන් කලා වාගේ ඩෙන්මාර්ක් රටින් අපි ඒ විශේෂඥ දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඒ උදවියගෙන් අපි ඉල්ලීමක් කර තිබෙනවා. ලඟදීම ඩෙන්මාර්ක් රටින් දුන පිරිසක් මේ රටට එන බව මට දැනගන්නට ලැබී තිබෙනවා. ඒ උදවියගේ උපදෙස් හා අපේ විශේෂඥයින්ගේ උපදෙස් පරිදි සැලැස්මක් සකස් කර මේ ගැන ඉතාම ඉක්මණින් වැඩපිළිවෙලක් සකස් කරන බව මේ අවස්ථාවේදී මතක් කරන්න මිනැ.

අපි තිකම සිටියේ නැහැ. මේ සම්බන්ධයෙන් නොයෙක් විධියට ප්‍රචාරය කලා. මුළු රට පුරාම පෝස්ටර් ගැහුවා. වෙරළ සංරක්ෂණ වැඩපිළිවෙලට සහයෝගය දෙන්න කියා මුහුද අයිතේ ඉන්න උදවියගෙන් ඉල්ලීමක් කලා. හැම කෙනෙකුටම දැන්වුවා. පුවත්පත් මාර්ගයෙන් අපි මේ ගැන කීවා. ටෙලිවිෂන් එක මාර්ගයෙන් අපි කීවා. ගුවන් විදුලියෙන් කීවා. අපි ඒ හැම දෙයක්ම කලා. හැම දෙනාගේම දැන ගැනීම පිණිස ප්‍රචාරය කලා. අපට හැම දෙනාගේම සහයෝගය අවශ්‍යයි. සහයෝගය අපට නොලැබුණත් මේ වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරන බව මේ අවස්ථාවේදී මා මතක් කරන්න මිනැ.

ප්‍රශ්නය විමසන ලදීත්, සහා සම්මත විය.
හිඟු හිඟුකිසිපිටු ආණ්ඩුකොන්සර්වටරු.
Question put, and agreed to.

ධීවර නියෝග
கடற்ஈரழிஸ் ஈழாங்குவிதிகள்
FISHERIES REGULATIONS

ෆෙස්ටස් පෙරේරා මහතා
(**කි.රු. පෙරේරාස් පෙරේරා**)
(Mr. Festus Perera)

මෙම යෝජනාව මම ඉදිරිපත් කරනවා :

* ජාතික රාජ්‍ය සභාවේ 1973 අංක 20 දරන පනතින් සංශෝධිත (212 වන අධිකාරය වූ) ධීවර ආඥා පනතේ 20 (11) වන වගන්තිය සමඟ කියවිය යුතු 33 වන වගන්තිය යටතේ ධීවර ඇමතිතුමා විසින් සාදනු ලැබ, 1984.07.04 දින ඉදිරිපත් කරන ලද 1984 කුරුක්කුම්පිටිය ධීවර නියෝග අනුමත කල යුතුය.

[ප්‍රසංගයේ පෙරේරා මහතා]

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම රෙගුලාසි මම ඉදිරිපත් කරන්නේ කුරුක්කොට්ටිවිටියේ - පුත්තලම් කල්පිටි ප්‍රදේශයේ - ආරවුලක් සමස්තයකට පත් කිරීම සඳහායි. මේ ආරවුල ඇතිව තිබෙන්නේ මෙසේයි: දැනගත කලකට පෙර සිට කොටුවාව මට්ටමකට ප්‍රදේශයේ සිට කුරුක්කොට්ටිවිටියට ගොස් පදිංචිවී සිටින ධීවරයන් අතරින් දැනට ඒ ප්‍රදේශයට සංක්‍රමණිකව යන ධීවරයන් අතරින් දැනගත කාලයක් තිස්සේ ආරවුලක් ඇති වී තිබෙනවා. 1976 පමණ සිටම මේ ආරවුල තිබෙනවා. මේ ආරවුල දැනගැන තිබෙන්නේ කලුපු රැකියාව සම්බන්ධයෙනුයි. පදිංචි ධීවරයන් තමන්ගේ අයිතිවාසිකම් තහවුරු කරගන්නට උත්සාහ කරනවා. සංක්‍රමණික ධීවරයන් ඒ උදවියටත් අයිතිවාසිකම් තිබෙන බව ප්‍රකාශ කරමින් ඒ ප්‍රදේශයේ අයිතිවාසිකම් ඉල්ලා සිටිනවා. 1976 දී මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමසාරිස්වරයෙක් පත් කර තිබෙන අතර ඔහු විසින් පරීක්ෂණයක් පවත්වා තිබෙනවා. තවුත් ඒ සම්බන්ධයෙන් ඒ අවස්ථාවේදී රෙගුලාසි කිසිවක් පනවා නැහැ. පසුව තවත් මේ ප්‍රශ්නය මට ඉදිරිපත් කළ අවස්ථාවේදී කාලයක් ගතවී තිබෙන දෙයක් බැවින් මම තවත් වතාවක් කොමිෂන් සභාවක් පත් කලා. එම කොමිෂන් සභාවේ තීරණ අනුව මේ රෙගුලාසි තවුත්තාත්සේලා ඉදිරියට ගෙනැවිත් තිබෙනවා. මෙම රෙගුලාසි අනුමත වූණට පසු මම ක්‍රියාත්මක කරන්න ඔලොපොරොත්තු වෙනවා. ඒ පිරිස් දෙකමට සාමයෙන් ඒ රැකියාව කර ගෙන යාමට අවස්ථාවක් ලබා දීමට මේ මගින් මා ඔලොපොරොත්තු වෙතවා.

ප්‍රශ්නය විමසන ලදී, සහ සමමත විය.
ශ්‍රී ලංකා විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා

Question put, and agreed to

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව : වාර්ෂික වාර්තාව

විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා
කැරැවුණු දේ සහ අනෙකුත් අංශයන්ගේ සහකාරයන්ගේ සහය

CEYLON FISHERY HARBOURS CORPORATION : ANNUAL REPORT

ප්‍රසංගයේ පෙරේරා මහතා
(ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රධානියා)
(Mr. Festus Perera)

මෙම යෝජනාව මා ඉදිරිපත් කරනවා:

* 1957 අංක 49 දරන රාජ්‍ය කාර්මික නීතිගත සංස්ථා පනතේ 30 (2) හි 1971 අංක 38 දරන මුදල් පනතේ 14 (3) වැනි වගන්තියට අනුව 1984.08.07 වැනි දින ඉදිරිපත් කරන ලද 1981.12.31 වැනි දිනකට අවසන් වූ වර්ෂය සඳහා විගණකවාර්ෂිකවාර්ෂයෙන් පිරික්ස ඇතුළත් ලංකා වරාය නීතිගත සංස්ථාවේ වාර්ෂික වාර්තාව අනුමත කළ යුතුයි.

ප්‍රශ්නය විමසන ලදී, සහ සමමත විය.
ශ්‍රී ලංකා විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා

Question put, and agreed to.

පරිපූරක මුදල : මුතුකණ්ඩිය ව්‍යාපෘතියේ දෙවන අදියර

ප්‍රධාන නිර්මාණ කාර්යය : මුතුකණ්ඩිය සහ අනෙකුත් අංශයන්ගේ සහකාරයන්ගේ සහය

SUPPLEMENTARY SUPPLY : MUTHUKANDIYA PROJECT, STAGE II

ඒ. එම්. එස්. අධිකාරී මහතා (වැඩබලන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(ශ්‍රී ලංකා විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා)
(Mr. A. M. S. Adikari Deputy Minister of Lands & Land Development)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මෙම යෝජනාව මම ඉදිරිපත් කරනවා:

1984 ජනවාරි මස 01 වැනිදිනින් ආරම්භ ව 1984 දෙසැම්බර් මස 31 වැනිදින අවසන් වන මුදල් ඡේදය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වෙන කිසියම් අරමුදලක් හෝ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයට හුවමාරු කළ හැකිව තිබෙන මුදලක් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය විසින් ණයට ලබා ගන්නා කිසියම් මුදලක් හෝ රුපියල් හතළිහ තුන් ලක්ෂයකට (රු. 43,00,000) නොවැඩි පරිපූරක මුදලක් ගෙවිය යුතු අතර එම මුදල මේම පහත පෙහෙත උපවෙලක්සේ නිමිත පරිදි වැය කළ යුතුය.

උපවෙලක්ස

ශීර්ෂය : 54 - ඉඩම් කොමසාරිස්	රු.
වැඩ සටහන : 2 - ජනපද ප්‍රදේශය පරිපාලනය කිරීම හා ඉඩම් සංවර්ධනය	43,00,000

මෙම පරිපූරක ඇස්තමේන්තුව මා ඉදිරිපත් කරන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ මුතුකණ්ඩිය ව්‍යාපෘතිය සම්බන්ධවයි. දැනට ඔස්ට්‍රේලියානු ආධාර ඇතිව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ගෙන යනවා. මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරයට, වියලි ගොවිතැන් සඳහා අක්කර 4,410 ක් එළි කිරීම ඇතුළත් වෙනවා. නියාමක ප්‍රදේශය සංවර්ධනය කොට පවුල් 207 ක් පදිංචි කරවීම දත් සාර්ථක වී තිබෙනවා. තවත් පවුල් 250 ක් පදිංචි කරවීම සඳහා තවත් ප්‍රදේශයක් එළි කිරීමට දත් යෝජනා කර තිබෙනවා. 1984 සඳහා වැඩ සටහන වෙනුවෙන් වැයවන මුදල රුපියල් දස ලක්ෂ 7.3 ක් වෙනවා. පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණය රුපියල් දස ලක්ෂ තුනක් වෙනවා. මෙය විරමෝ ක්‍රියා පරිපාටිය මගින් ලබා ගත් මුදලක්. ඒ නිසා ඔස්ට්‍රේලියානු ආධාර පිළිබඳව ගණන් පෙත්වීම සඳහා රුපියල් දස ලක්ෂ 4.3 ශේෂය වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් අවශ්‍ය නිසා මෙම ඇස්තමේන්තුව අනුමත කරන ලෙස සභාවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය සහතික කරන ලදී.
ශ්‍රී ලංකා විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා

Question proposed.

නියෝජ්‍ය කථානායකතුමා
(ගිව්‍යානානන්ද්‍ර ඇමතිතුමා)
(Mr. Deputy Speaker)

Order, please ! The sitting is suspended till 5 p.m.

ඊළඟ පටු අනුකූලව නැවැත්වීමට අන්තිම වන ලදී, අ. ග. 5 ට නැවත පවත්වන ලදී.

අනුප්‍රාප්තිය ඇතුළත් වී, ප. 5 ප්‍රධානියාගේ ඉංග්‍රීසි බ්‍රහස්පතින්දා, ප. 5 ප්‍රධානියාගේ ඉංග්‍රීසි බ්‍රහස්පතින්දා.

Sitting accordingly suspended till 5 p.m. and then resumed.

දිනේෂ් ගුණවර්ධන මහතා (මහරගම)
(ශ්‍රී ලංකා විදුලි සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා)
(Mr. Dinesh Gunawardene-Maharagama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, වැඩබලන ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමතිතුමා විසින් ඉදිරිපත් කර ඇති මෙම පරිපූරක ඇස්තමේන්තුව, විශේෂයෙන්ම මුතුකණ්ඩිය ව්‍යාපෘතියට සම්බන්ධ යෝජනා කීපයක් ගැන බව ප්‍රකාශ වෙනවා. මෙම මුතුකණ්ඩිය යෝජනා ක්‍රමය තුළ ජීවත්වන ගොවි ජනතාවට බලපා ඇති ප්‍රශ්න ගණනාවක් සම්බන්ධයෙන් වැඩබලන ඇමතිතුමාගේ අවධානය මේ අවස්ථාවේදී යොමු කරවන්නට මා ඔලොපොරොත්තු වෙතවා. ගොවි ජනතාවගේ මේ ප්‍රශ්න අද ඉතාමත්ම සංකීර්ණ තත්ත්වයකට පත් වී තිබෙනවා.

මෙහිදී මතු වී තිබෙන බරපතලම ප්‍රශ්නය මේකයි. මෙම ව්‍යාපෘතිය යටතේ ඉඩම් අහිමි වූණු සියළු දෙනාටම තවමත් ඉඩම් ලබා දීමට කටයුතු කර නැහැ. මෙය ඇමතිතුමාගේ අවධානය යොමු විය යුතු වැදගත් කාරණයක්. මන්ද ? පාරම්පරික වශයෙන් ඒ ගොවි ජනපදවල පදිංචිවී සිටින ගොවීන්ට, නැතිනම් එම ප්‍රදේශයේ ගොවි ජනතාවට, ඉඩම්වලින් කලින් ඉවත්වන්නට සිදු වූණු සියළු දෙනාටම මුතුකණ්ඩිය අලුත් ව්‍යාපෘතිය යටතේ ඉඩම් ලබා දීමට අවශ්‍ය පිළියම් යෙදීම වැදගත් බව පෙන්වා දෙන්නට කැමතියි.

ඒ වාගේම මේ ප්‍රදේශයේ හුමිය නිසරු තත්ත්වයකට පරිවර්තනය වී තිබෙනවා. ඒ නිසා අස්වැන්න ලැබීමේ ප්‍රමාණය ඉතා අඩුවෙන් සිදු වන බවයි. දැනට ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව අතර තිබෙන මතය, මෙයට හේතු කීපයක්

තිබෙන්නට පුළුවන්. තමුත් මෙවැනි ව්‍යාපාරක් තුළින් බලාපොරොත්තු වන්නේ එවැනි තිසරු තත්ත්වයක් වෙනස් කරන්නට පුළුවන් ව්‍යාපාරයක් ඇති කිරීම හා අවශ්‍යතාවයක් සපුරාලීමයි. ජනපද යෝජනා ක්‍රමයක පදනමකින් ගොඩනැගෙන මේ ව්‍යාපෘතිය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරන්නට නම් අන්ත ඒ කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්නට ඕනෑ එහෙම තැත්වීම මේ කරන ලද මහා පරමාණ ආයෝජනයේ ප්‍රතිඵලය ඒ බලාපොරොත්තු වූණු ආකාරයට ලැබෙන්නේ නැහැ; ඒවායේ පදිංචියට යන ගොවි ජනතාවට ඒ බලාපොරොත්තු වූණු අස්වැන්න ලැබෙන්නේ නැහැ. විශේෂයෙන් අද ගොවි ජනතාවට ගොවිතැන් කිරීම සඳහා දරන්නට සිදු වී තිබෙන වියදම් දිනා බලන විට විවිධ වියදම් දිනපතා ඉහළ යන අතර, ගොවීන්ට ඒ ආකාරයෙන් අස්වැන්න නොලැබුණොත් එම කෘෂිකාර්මික ව්‍යාපාර ගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වී ඒ අය ණයකරුවන් බවට පත්වීමේ ස්වභාවයට අපට දකින්නට ලැබෙන්නේ. ඒ නිසා මේ තිසරුතාවය පිළිබඳ වැඩි උනන්දුවක් දක්වන්නට ඕනෑය කියන දෙයයි මා විශේෂයෙන් මේ අවස්ථාවේදී ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නට අදහස් කළේ.

ඔබතුමා විසින් ඉදිරිපත් කරන ලද කෙටුම්පතේ යෝජනාව පැහැදිලි කිරීම යටතේ මේ විධියට දක්වෙතවා :

* මොණරාගල දිස්ත්‍රික්කයේ මුතුකණ්ණිය ව්‍යාපෘතිය ඔස්ට්‍රේලියානු ආධාර ඇතිව ක්‍රියාත්මක කරන ලද මුතුකණ්ණිය ව්‍යාපෘතියේ II වන අදියරට, විසඳි ගොවිතැන් සඳහා අක්කර 4,410 ක් හෙලි කිරීම ඇතුළත් වේ. *

මේ හෙළිකිරීම් තුළින් තමයි, අපේ රටේ බොහෝ ප්‍රදේශ දියපිරාව නැති වන තත්ත්වයකට පරිවර්තනය වී තිබෙන්නේ, මේක තමයි, වැදගත් පැත්ත. මේ කටයුත්තේදී කුමන ආකාරයක මිශ්‍රණයක් ඇති කෘෂිකාර්මයක යෙදෙනවාද, තැත්වීම් සම්පූර්ණයෙන් කැලෑ හෙලි කර අලුත් කෘෂිකාර්මයකට අවතීර්ණ වෙනවාද කියන ප්‍රශ්නය ගැන අපි බලන්නට ඕනෑ. ඒ මොකද කියනවා නම් මේ මත තමයි, පොළොවේ තිසරුතාවය වාගේම පොළොවේ තිබෙන තෙතමනය පිළිබඳ වැදගත් බලපෑම ඇති වෙන්නේ. ඒ වාගේම අලුතෙන් පදිංචි කරවීම සඳහාත් මේ වැයපිරීමේ මුදල් යොමු වෙනවාය කියනවා. ඒ අලුතෙන් පදිංචි කරවීම යටතේ ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කළ ප්‍රශ්නය යටතේ ඉඩම් අහිමි වූණු අයට ප්‍රමුඛත්වය දීමට වැඩ පිළිවෙලක් යොදන්නටය කියන එකක් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා.

ඒ වාගේම මෙන්න මේ කාරණයන් ඔබතුමාගේ අවධානයට යොමු කරවන්නට කැමතියි. මුතුකණ්ණිය ව්‍යාපාරය යටතේ දැනට පදිංචි වී සිටින ගොවීන් සහ පදිංචි වෙන්නට බලාපොරොත්තු වන අය අතර විශාල බියකුත්, අවිශ්වාසයකුත් ඇති වෙන්නට ප්‍රධාන හේතුවක් තිබෙනවා. ඒ හේතුවට කෙළින්ම ඒ ව්‍යාපාරය සම්බන්ධ නොවුණත් ඒ අවට පරිසරයේ සම්බන්ධකමක් තිබෙනවා. ඒ මොකද කියනවා නම් හදදාන මුතුකණ්ණිය කියන මේ ඝන කැලෑව - අක්කර හය දහසක් පමණ වූ ප්‍රදේශය - සම්පූර්ණයෙන් ශුද්ධ කිරීමට සම්පූර්ණයෙන් හෙලි කිරීමට රජය තීරණයක් අරගෙන තිබෙනවා. ඒ තීරණය ක්‍රියාත්මක වුණොත්, මේ කියැවෙන පරිදි අවුරුදු දෙදහසකට වැඩිය පැරණි මෙවැනි ඝන කැලෑවක් ශුද්ධ වෙලා ගියොත්, පහළ ඌවේ දිය පිරාව සහ දිය බැස්මේ යම් යම් වෙනස්කම් සඳහා වශයෙන්ම ඇති වෙනවා.

සමහරවිට මෙය අපට ආධාර දෙන ඔස්ට්‍රේලියාවේ විශේෂඥයන්ට ක්ෂණිකව මතු නොවන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මෙය ඔවුන්ගේ ආධාරය ක්‍රියාත්මක වීමේදී, මේ ගොවි ජනතාවගේ අදහස්වලට ප්‍රමුඛත්වය නොදීම නිසා ඒවාට සැලකිල්ලක් නොදක්වීම නිසා සිදු වෙන්න පුළුවන් දෙයක්. මේ ඝන කැලෑවල් ඉවත් කළොත් පස්සේ ඒ පලාත්වල දිය පිරාව තැත්වීමේ දිය උල්පත් සිදු වී යන්නට පටන් ගන්නොත් මුතුකණ්ණිය ව්‍යාපාරයේ රැස් කරන ජලය ඒ ගොවීන්ට නොදී මොණරාගල ප්‍රදේශයට දැන් පැමිණෙන්නට බලාපොරොත්තු වන වෙනත් ආයතනවලට සැපයීම සඳහා පාවිච්චියට ගනිවිය කියන බිය දැන් මේ අය තුළ තිබෙනවා.

ඒ ගැන අපට සැකයක් ඇති කර ගන්නට බැහැ. මොකද, දැනට කන්නලේ වැට්ටන් සිදු වී තිබෙන්නේ මෙයයි. ගොවීන්ට වඩා වෙනත් විදේශික සමාගම් කීපයකට ඒ වැවේ ජලය පාවිච්චි කරන්නට අවසර දී තිබෙනවා. ඒ අනුව පසුගිය වර්ෂ කීපය තුළ දී ගොවීන්ට ජලය සැපයීම සීමා කරන්නට පටන්ගෙන තිබෙනවා. මෙතැනත් ඉදිරි කාලයේදී පාර්සරික වශයෙන් මහා ඝන කැලෑවල් ශුද්ධ කරන්නට පටන් ගන්නොත්, මේ මුතුකණ්ණිය ව්‍යාපාරයේ අරමුණ අනුව ඒ ප්‍රදේශයේ ජනපද පිහිටුවා ගොවි ජනතාව පදිංචි කරවීම

තුළින් ඇති කරන්නට බලාපොරොත්තු වන තිසරුතාවය තවතින්නට පුළුවන්. ඒ වෙනුවට ඒ ජලය, පැමිණෙන වෙනත් විදේශික සමාගම්වල ඕනෑ එපාකම් ඉටු කරන්නට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන් පැල්වත්ත උක් සමාගම වැනි ඒවාට ප්‍රමුඛත්වය දෙන්නට වෙයි. ඒ අය ජලයේ අවශ්‍යතාවයන් මතු කළොත් වෙනත්තත්සේලාට සිදු වෙයි. මුතුකණ්ණිය ව්‍යාපාරයේ ගොවි ජනතාවට දෙන සහනය තවත්වා ඒ මහා පරමාණ සමාගම්වල ප්‍රයෝජන සඳහා ඒ ජලය දෙන්නට. මෙය ඒ ප්‍රදේශයේ ගොවි ජනතාව අතර අද ඇති වී තිබෙන විශාල බියක්, එවැනි තත්ත්වයක් ඇති වෙයි කියා ඒ අය තුළ විශාල සැකයක් තිබෙනවා.

ඔය ස්ථාන දෙක අතර දුර ප්‍රමාණය බොහොම වැඩි වෙන්නට පුළුවන්. කන්නලේ හා ත්‍රිකුණාමලය අතර දුර ප්‍රමාණය බොහොම වැඩියි. තමුත් අද එහි මේ තත්ත්වය ඇති වී තිබෙනවා. ඒ අනුව මෙතැනත් ඒක නොකෙරෙයි කියා අපට විශ්වාස කරන්නට බැහැ. රජය දැනට අරගෙන තිබෙන පිළිවෙත අනුව මේ රටින් එලවා දමූ සුද්දන්ගේ කොම්පැනිවලට තැවත මේ රටට එන්නට අවසරය දීලා තිබෙනවා. අපේ රටේ ගනවර්ෂ ගණනාවක් අධිරාජ්‍යවාදීන්ට විරුද්ධව - විශේෂයෙන් ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන්ගේ ඕනෑ එපාකම්වලට විරුද්ධව - කැරලි ගැසූ ප්‍රදේශය තමයි වෙල්ලස්ස. අපේ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා, වෙල්ලස්සේ සුද්දන්ට අපේ ජනතාවත් සමඟ සටන් කරන්නට බැර වූ අවස්ථාවේ ගම්බිම් ගිනි තබා හැම සිංහල ගෞරවම ඒවත් වූ තරුණයින් 20,000 ක් පමණ තරුණ වයසේදීම මරා දැමීමාය කියා. ඒ තුළින් තමයි, ඒ කැරැල්ල මැඩ පැවැතුණේ, තමුත් අද අපේ රට ඒ වෙල්ලස්සේ සිටින ගොවි ජනතාවට වඩා, ඒ ගොවි ජනතාවගේ දරුවන්ට වඩා, සුද්දන්ගේ කොම්පැනිවලට ඒ ප්‍රදේශය හාරදීමට කටයුතු කරනවා.

මේ රටේ පරිසරයට, මේ රටේ ජල උල්පත්වලට ආදරය කිරීමට වඩා තමන්ගේ හදිසි සල්ලි යෙවීමට සිටින සමාගම්වලට සැලකිල්ලක් දක්වා මේවායේ විශේෂ තත්ත්වයක් ඒවාට දුන්නොත් මේ මුතුකණ්ණිය ව්‍යාපාරය ඉදිරිපත් වීමේ රටේ අසාර්ථක ව්‍යාපාරයක් වන්නට ඉඩ තිබෙනවා. මේ කරුණු ගැන ගරු ඇමතිතුමාගේ විශේෂ අවධානයක් යොමු කරන්නය කියා මා මේ අවස්ථාවේදී විශේෂයෙන් ඉල්ලනවා.

ආනන්ද දසනායක මහතා (කොත්මලේ)
(ශ්‍රී. ආනන්ද ජනප්‍රායුක් - කොත්මලේ)
(Mr. Ananda Dassanayake - Kotmale)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධනය පිළිබඳ ඇමතිතුමා ඉදිරිපත් කර තිබෙන මේ පරිපූරක මුදල මාර්ගයෙන් රු. 43,00,000 ක් ඉල්ලා සිටිනවා. මේ මුදල සම්බන්ධව අපේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මුදල වියදම් කරන්නේ කෙසේද කියන එක ගැන පැහැදිලි විස්තරයක් දී තිබෙනවා.

මුතුකණ්ණිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ඒ ඉදිරිපත් කර තිබෙන සැලැස්ම අනුවම ඉඩම් සකස් කිරීම හා ගොඩනැගිලි ඉදි කිරීම පිළිබඳ වියදම් - උපකරණ වියදම, ඉඩම් දියුණු කිරීම හා ගොඩනැගිලි වියදම - මෙයට ඇතුළත් වෙනවා.

ඊලඟට තව විෂය යටතේ අලුතින් කරන්නට යන්නේ මුතුකණ්ණිය විසඳි ගොවිතැන් ව්‍යාපෘතියයි. ඒ සඳහා මුල් ඇස්තමේන්තුව ලක්ෂ 30 යි. සංශෝධිත ඇස්තමේන්තුව ලක්ෂ 73 යි. ඒ අනුව ලක්ෂ 43 ක් හිඟ බව පෙන්වනවා. අපේකමිත ඉතිරි කිරීම් නැතිවූ අලුතින් අවශ්‍ය වන මුදල රු. 43,00,000 යි. මේ යෝජනාවට අදාළ පරිපූරක ඇස්තමේන්තුවේ " යෝජනාව පැහැදිලි කිරීම " යටතේ මෙන්න මේතම සඳහන් වෙනවා.

* විසඳි ගොවිතැන් සඳහා අක්කර 4,410 ක් හෙලි කිරීම ඇතුළත් වේ. නියාමන ප්‍රදේශය සංවර්ධනය කොට පවුල් 207 ක් පදිංචි කරවීම සාර්ථක විය. තවත් පවුල් 250 ක් පදිංචි කරවීම සඳහා තවත් ප්‍රදේශයක් හෙලි කිරීමට දැන් යෝජනා වී ඇත. 1984 සඳහා වැඩි සටහන වෙනුවෙන් වැය වන වියදම රු.පියල් දසලක්ෂ 7.3 කි. පවත්නා ප්‍රතිපාදන ප්‍රමාණය රු.පියල් දසලක්ෂ 3 කි. එනිසා ඔස්ට්‍රේලියානු ආධාර පිළිබඳව ගණන් පෙන්වීම සඳහා රු.පියල් දසලක්ෂ 4.3 ශේෂය වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් අවශ්‍ය වේ. *

මේ පරිපූරක ඇස්තමේන්තුව දෙවැනි අදියර සම්බන්ධවයි. පළමුවැනි අදියරේ යම්කිසි වැඩ කොටසක් අවසන් කළ බව කියා තිබෙනවා. ඒ අතර තවත් පවුල් 250 ක් පදිංචිකරවන්නට තිබෙන බවත් කියා තිබෙනවා. ඒ මේ

[ආනන්ද දසනායක මහතා]

ප්‍රදේශයෙන් ඉවත් කරන පවුල්. ඒ සම්බන්ධව අපේ අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ප්‍රශ්නයක් ඇහුවා. ඒ ප්‍රශ්නයට ගරු ඇමතිතුමා දී තිබෙන පිළිතුර ගැන එතුමා සැහීමකට පත්වෙලා නැහැ. ඒ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් ඉවත් කිරීමේදී පවුල් 30 ක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් ඒ පවුල් 30 ට ඉඩම් නොලැබී යාම සම්බන්ධයෙනුයි මේ ප්‍රශ්නය මතුකොට ඇත්තේ. ඒ එක කරුණක්.

අනෙක් කරුණ ඒ ප්‍රදේශයේම පදිංචිකරුවන් වුවත් සමහරවිට තමන්ගේ පදිංචිය ඔප්පු කරගන්නට බැරුව සිටින පිරිස ගැනයි. සමහරවිට රජයේ සේවය සඳහා ඒ අයගේ රැකියාව අනුව වෙනත් ප්‍රදේශයකට ගොස් රැකියාව කරන අය සිටිනවා. ඒ වාගේම වෙනත් ප්‍රදේශවලට ගිහිල්ලා ව්‍යාපාර කරන අයත් සිටිනවා. පදිංචිය ඒ ප්‍රදේශයේ වුවත් එය ඔප්පුකර ගන්නට බැහැ. එබඳු අයට ඉඩම් ලැබී නැහැ. විශේෂයෙන්ම ඒ මන්ත්‍රීතුමා තැනී තිසා එතුමා වෙනුවෙන් මේ ප්‍රශ්නය පැහැදිලි කර ගන්නටයි, අපට මිනෑ කරන්නේ. මේ සම්බන්ධව අපේ වැඩබලන ගරු ඇමතිතුමා පියවරක් ගනිවිය කියා මම බලාපොරොත්තු වෙනවා.

මුතුකණ්ණිය ව්‍යාපාරය සම්බන්ධව පමණක් නොවෙයි, මුළු ලංකාවේම ඉඩම් ගැන ඉඩම් කොමසාරිස්තුමාට ලොකු වගකීමක් තිබෙනවා. කලින් තිබුණු ක්‍රමය අනුව මම නම් සෑහෙන සැලකීමක් දක්වුවේ ඉඩම් සංවර්ධන අංශයටයි. නමුත් දැන් ඒ දෙපාර්තමේන්තුව අගෝස්තු කර තිබෙනවාය කියන එකයි මගේ හැඟීම. ඊට හේතුව මම නම් දැන් තැනූ නමුත් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් කෙරුණු වැඩ කටයුතු මම, එක්වතාවක් නොවෙයි, දෙවතාවක්ම පැසසුමට ලක් කලා. එතරම් විශාල වැඩ කොටසක්, එතරම් විශාල සේවයක් ඒ දෙපාර්තමේන්තුවෙන් සිදු වුණා. දැන් ඒ වැඩ කොටස ඉඩම් කොමසාරිස්තුමාට පවරා දී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා නම් විශාල වැඩ කොටසක් තවමත් කරන්න පුළුවන් සේවක සංඛ්‍යාවක් එහි සිටිනවා. අද ඊයේ නොවෙයි, අවුරුදු 50 කට, 60 කට වඩා පැරණි මෝරපු දෙපාර්තමේන්තුවක් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුවේ සිටින සේවක මහතන් අවුරුදු 30 ක් 35 ක් සේවය කර ගොද පළපුරුද්දක් ලැබූ අය. ඒ සේවකයින්ගෙන් නිසි සේවය ලබාගැනීම සඳහා දැන් ඉඩම් කොමසාරිස්තුමාට අවස්ථාවක් ලබා දෙනවා නම් - ඒක රජයේ ප්‍රතිපත්තියක් සම්බන්ධයෙන් තිසා ගරු ඇමතිතුමා සාකච්ඡා කර රජයේ තීරණයක් ගන්න මිනෑ - ඒ මගින් විශාල වැඩ කොටසක් කරගන්න පුළුවන්.

ඉඩම් කොමසාරිස්තුමාට විශාල වැඩ කොටසක් පැවරී තිබෙනවා. ඉඩම් බෙද දීම, ගම් පුළුල් කිරීම ආදිය එතුමාට කරන්නට තිබෙනවා. අපේ ගම්වල ඉඩම් හිඟය හා නදබදය තිසා මහජනතාව ලොකු අසහනකාරී තත්ත්වයකට වැටී සිටිනවා. මධ්‍යම ප්‍රදේශයේ කොත්මලේ ව්‍යාපාරය තිසා අස් කරනු ලබන අයට ඒ ප්‍රදේශයෙන් ඉඩම් ලබාගැනීමට ශක්තියක් නැහැ. ඔක්කොම තිබෙන්නේ රජයේ වතු. අනෙක් අතට තිබෙන ඉඩම් මිලයට ගන්නටවත් ඒ අයට වත්කමක් නැහැ. මම මේ ගැන කිහිප වතාවක්ම කීවා. රජය මැදිහත් වී ඒ ගම්වල තිබෙන නදබදය නැති කිරීමට කටයුතු කළ යුතුයි. රජයේ ඉඩම්වත් ඔවුන්ට බෙදදිය යුතුයි. ඒක කරන්න මිනෑ. එහෙම නැතුව ඔවුන් කොහොමද එඩම් මිලදී ගන්නේ? එද රුපියල් 250 ට පමණ තිබුණු පර්ච් එක අද රුපියල් 30,000 ට, 40, 000 ට නැගලා. මම දන්නවා මහනුවර දිසා ඇමතිතුමා වන අපේ ගම්පොළ ගරු මන්ත්‍රීතුමා කොත්මලේ කෙනෙක්. එතුමාගේ ගම කොටගෙපිටිය. එහි ජනතාවටත් බොහොම සුළු ඉඩම් ප්‍රමාණයක් තිබෙන්නේ. ඔවුන්ට තිබුණු ඉඩම් වික යටවුණා මහවැලියට. ගම් පුළුල් කිරීම යටතේ ඒ අයට ඉඩම් දිය යුතුයි. එතුමාත් ඒ ගැන කීවා. මමත් කරුණු ඉදිරිපත් කලා. නමුත් ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. මම හිතනවා, මට හේතු වී තිබෙන්නේ මේ සඳහා අත දිග හැර වියදම් කරන්නට ඉඩම් කොමසාරිස්තුමාට ශක්තියක් නොමැති වීමයි. ඒ ශක්තිය ලබා දීමට එඩම් අමාත්‍යාංශයට ප්‍රතිපාදන අවශ්‍යයි. මම හිතන හැටියට ඉඩම් ඇමතිතුමාත් ඒකට කැමතියි. නමුත් ප්‍රතිපාදන නොලැබීම තිසා ඉඩම් සංවර්ධනය සෑහෙන දුරට අඩපණ වී තිබෙනවා.

දක්ෂ නිලධාරීන් ඉන්නවා. කොමසාරිස්තුමාත් ගොද දක්ෂයෙක්. වැඩ කිරීමේ ශක්තියක් එතුමාට තිබෙනවා. ඒ වාගේම වැඩ කිරීමට ආශාවක් එතුමාට තිබෙනවා. ඒ තිසා ඒ අයට සෑහෙන ආධාර දෙන්නය කියලයි අපි ඉල්ලා සිටින්නේ.

ස්වර්ණගුම් ඔප්පු බෙදීමේ වැඩ කටයුතු දැන් කරගෙන යනවා. ඒවා සම්බන්ධයෙන් තව විකක් ඉක්මණින් වැඩ කරන්නය කියලයි අපේ ඉල්ලීම. පසුගිය ආණ්ඩුවෙන් දුන් ඉඩම්වල අයිතිය නිත්‍යානුකූල කිරීම ඇත්ත වශයෙන්ම අවශ්‍ය දෙයක්. මේ ඉඩම් මතින් මිනෑ, ඒවායේ ගල් වලලත්ත මිනෑ, ඊළඟට සැලසුම් අදින්න මිනෑ, සැලසුම් අනුමත කරන්න මිනෑ, ඊළඟට නැවත මායිම් දමා ඔප්පු ලියා ඒවායේ පදිංචි කරුවන්ට දෙන්න මිනෑ, ඒක වැදගත් දෙයක්. ඒක දැනට සෑහෙන දුරට කෙරීගෙන යනවා. එක ප්‍රදේශයක දෙකක පමණයි පටන්ගෙන තිබෙන්නේ. තව විශාල ප්‍රදේශයක කරන්න තිබෙනවා.

විශේෂයෙන්, තවකඩදොර කියන ජනපදය පිහිටෙව්වේ 1979 දීයි. අපට ඒ ඉඩම් සම්බන්ධයෙන් තිබෙන කරදරය නම් ඒ ඉඩම් මැන තිබෙන නමුත් ගල් දමා නොතිබීමයි. අක්කර කාලක ඉඩමක් එක පුද්ගලයෙකුට තිබෙන්නේ. එවැනි අක්කර කාලක ඉඩමකයි මමත් ඉන්නේ පොඩි ගෙයක් හදාගෙන. නමුත් මායිම් ගල් වලලා නැති නිසා සිදු වන්නේ මගේ ඉඩම අතින් අය භාරත වීට මමත් සමහර වීටඅතින් අයිති කාර්යාලයේ ඉඩම භාරතන යාමයි. මේ විධියට පොලීසියට සෑහෙන පැමිණිලි සංඛ්‍යාවක් ගිහිත් තිබෙනවා. මම නම් එහෙම කරන්න යන්නේ නැහැ. මම මගේ නිශ්චයවලට ඉන්නවා මිනෑ එකක් කර ගන්නය කියා. ඒ තිසා මේ පිළිබඳව පියවරක් ගන්නා ලෙසයි මම ඉඩම් ඇමතිතුමාගෙන් ඉල්ලන්නේ.

ඉඩම් කොමසාරිස්තුමාට සේවක පිරිස මදි. රජයේ ගිණුම් කාරක සභාවේදී අපට පෙනී ගොස් තිබෙනවා සේවක පිරිස මදි බව. ඒ වැඩ කටයුතු කරන්න. විශේෂයෙන්ම මිනින්දෝරුවත් නැහැ. මිනින්දෝරුවත් දෙන්නයි තුන් දෙනයි ඉන්නේ. තවකඩදොර ජනපදයේ මිනින්දෝරු මහත්වරුන් කීප දෙනෙක් වැඩ කලා. නමුත් මම දන්නේ නැහැ. හීටි හැටියේ මාරු කරලා. ඒ ගැන කාංකාමගෙන් විමසා බැලුවාම කීව්වා වෙනත් ප්‍රදේශයක ඉඩම් වශයක් මතින් දම්මාය කියා. ඒකත් අවශ්‍ය දෙයක් වෙනත ඇති. නමුත් මෙසේ සිදු වන්නේ මිනින්දෝරුවත් නැතිකම නිසයි.

එතකොට කොහොමද මේ වැඩ කරන්නේ? අපි මෙහෙ කෑ ගතහවා. නොයෙක් විධියේ විවේචන කරනවා. නමුත් අපි බලන්නේ නැහැ. ලෙඩේට මුල මොකක්ද කියා. මේ ප්‍රශ්නය කොතෙක් දුරට බලපානවාද කියා අපේ මහවැලි නියෝජ්‍ය ඇමතිතුමාත් දන්නවා. අපට එතෙක් ඉඩම් කැල්ලක් ගන්න පිළිවෙලක් නැහැ. ඒ මොකද, අපට තිබුණු පියලුම ඉඩම් වතු ජනපද කර තිබූ නිසා ඒවා ආණ්ඩුවේ වතුය කියා කාටවත් ගන්න දෙන්නේ නැහැ.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මහවැලි ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් කොත්මලේ ප්‍රදේශයේ ජනතාවට මුහුණ දෙන්න සිද්ධ වී තිබෙනවා. මේ නිසයි මම විශේෂයෙන් කීව්වේ ඉඩම් කොමසාරිස්තුමාට ගම් පුළුල් කිරීමේ කටයුතු කරන්න බලය දෙන්නය කියා. එතකොට ගම් පුළුල් කිරීමේ වැඩ පිළිවෙල යටතේ ඒ ඉඩම් අරගෙන ජනතාවට දෙන්න පුළුවනි. දැන් අවුරුදු 15 කින් පමණ ඒ ප්‍රදේශයේ ඉඩම් බෙදීමක් කෙරී නැහැ. දැන් ඉඩම් වෙළඳ පොළ බොහොම ඉහළ ගිහිත්. වැටියත්ට ඉඩම් ගන්න විධියක් නැහැ. එයින් සිදු වන්නේ දැනට ඉඩම් අක්කර බාගයක් පමණක් තිබෙන පවුලක් පවුල් දෙක තුනක් වශයෙන් වැඩි වන විට පදිංචි ස්ථානය පිළිබඳව කලකෝලාහල පවා ඇති වීමට කරුණු සැලසීමයි. ඒ තිසා ගම් පුළුල් කිරීමේ කටයුතු ඉඩම් කොමසාරිස්තුමාට කළ හැකි පරිදි හැකි ඉක්මණින් අවශ්‍ය පියවර ගන්නය කියා මම ඉල්ලනවා.

ජනපද සංවර්ධනය ගැන කථා කරන විට මා විශේෂයෙන්ම සඳහන් කරන්නට කැමතියි, මහවැලි ජනපද සංවර්ධනය සම්බන්ධව. කොත්මලේ විශාල ප්‍රදේශයක් යට වුණා, මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ජලාශයකට. ඒ අනුව අලුතෙන් ගම් කීපයක් ඇති කරන්නට සිද්ධ වුණා. ඒ ගම්වල අඩුපාඩුකම් රාශියක් තිබෙනවා. වැඩ නොකළාය කියා අපි කියනවා නොවෙයි. නමුත් කෙරුණු වැඩවල නොයෙකුත් අඩුපාඩුකම් තිබෙනවා. එකක් මා කළුතන් කියා සිටියාක් මෙන් ඒ ප්‍රදේශයේ හිටපු රජයේ සේවකයන්ට ඉඩම් නොදීම. රජයේ සේවකයන් වෙනත් ප්‍රදේශවල වැඩ කලා. ඒක ඒ අයගේ වරදක් නොවෙයි. වෙනත් ප්‍රදේශවල සේවය කරමින් සිටි ඒ ප්‍රදේශයේ රජයේ සේවකයන්ට 1979 දක්වා මේ ප්‍රදේශයේ පදිංචිව සිටි බවට සහතිකයක් නැත කියා ඉඩම් දී නැහැ. ඒ සම්බන්ධව අමාත්‍යාංශය සමග සාකච්ඡා කරලත් තිබෙනවා.

අතින් කාරණය මෙයයි : ඒ ප්‍රදේශයේ පාසල් අඩුයි. තිබුණු පාසල් කැඩුවා. එතෙම නම් අලුතෙන් පාසල් ඇති කරන්නට මිනෑ, සුළු ඉඩම් කොටස් දී ගම්මුත් පදිංචි කෙරෙව්වා. ඒ අයගේ මූලික අයිතිවාසිකම් උඩ අත්‍යවශ්‍ය

පහසුකම් සලස්වා දෙන්නට ඕනෑ. පාසල් තියෙන්නම ඕනෑ. දැනට පාසල් කීපයක් අඩුයි. තිස්පනේ කොටස සම්බන්ධව මා කීවා. අමාත්‍යාංශය ඒ ගැන සම්පීඩි පියවරක් අරගෙන තිබෙනවා. ගරු ඇමතිතුමා එන තෙක් වැඩබලන ගරු ඇමතිතුමා මීට වඩා විකක් උනන්දුවෙන් සොයා බැලීම ඉතාම වැදගත් වෙනවා. ඒවාට ඉඩම් අක්කර 2 ක් ඉල්ලනවා. ඒ ඉඩම් වෙන්කර ඒ පාසල් ආරම්භ කරනමෙන් මා ඉල්ලා සිටිනවා. දන් අවුරුදු දෙකක් පමණ ගත වී තිබෙනවා. ඒ තත්ත්වය එහෙමම ඇදී ඇදී යනවා මිසක් කෙළවරක් නැහැ. ජනතාව මා හමු වී ඒ සම්බන්ධව කියනවා.

මුතුකණ්ණිය ව්‍යාපාරය සම්බන්ධව අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමා (ලක්ෂ්මන් ජයකොඩි මහතා) මීට කලින් කරුණු ඉදිරිපත් කර තිබෙනවා. එතුමා ඒ සම්බන්ධව පැහැදිලි විස්තරයක් පාර්ලිමේන්තුවේදී කළා. එම නිසා මමත් දීර්ඝ වශයෙන් ඒ ගැන කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාගේ කථාවෙන් කොටසක් මම උපුටා දක්වන්නම් :

" මගේ ජලන ප්‍රශ්නය ගරු ඉඩම් හා ඉඩම්සංවර්ධන ඇමතිතුමා සහ මහවැලි සංවර්ධන ඇමතිතුමාගෙන් ඇසීමටයි. එතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමා පැමිණ සිටින නිසා මම එයින් පැහැදීමට පත් වෙමිනි. මේ කාරණය මුතුකණ්ණිය සංවර්ධන ව්‍යාපාරයේ ඉඩම් බෙදා දීම සම්බන්ධවයි.

මුතුකණ්ණිය සංවර්ධන ව්‍යාපාරය ඇරඹීමෙන් ප්‍රදේශයේ විශාල ගොවිජිවියකට සෙතක් සැලසී ඇති නමුත් ඉඩම් බෙදා දීමේදී සිදු වී ඇති යම් යම් අසාධාරණත්ව නිසා විශාල පිරිසකට යන එන මා නැතිව ඉතාමත් අසරණ තත්ත්වයකට මුහුණ පාන්නට සිදු වී ඇති බව පෙනේ. - [නිල වාර්තාව, 1984 අනෙක්සතු අනෙක්සතු 10 : 29 වන කාණ්ඩය, 16 වන කලාපය, 1616 වන නිරූපිත]

වැඩ බලන ගරු ඇමතිතුමාට මේ හැත්සාඩ් වාර්තාවෙන් බලාගන්නට පුළුවනි ප්‍රශ්නය. මේ සම්බන්ධව ඉතාම ඉක්මණින් අවශ්‍ය විධිවිධාන යොදන මෙන් මා ඉල්ලීමක් කරනවා. මුතුකණ්ණිය ව්‍යාපාරය පිළිබඳව අපට පසුව පුළුවන් වෙයි ශාස්ත්‍රීය නිගමනයකට බසින්නට. ඉන්පසු එහි එල විපාක සම්බන්ධව ගරු ඇමතිතුමාගෙන් අප උන්නරයක් බලාපොරොත්තු වන බව ප්‍රකාශ කරමින් මා නවතිනවා.

අ. හා. 5.25

අමරසිරි දෙධන්ගොඩ මහතා (බද්දේගම)
(නි. ශ්‍රී. அமரசிரி தொடங்குகோட — பத்தேகம்)
(Mr. Amarasiri Dodangoda Baddegama)

ගරු නියෝජ්‍ය කථානායකතුමා, මුතුකණ්ණිය ව්‍යාපාරයේ දෙවන පියවර සඳහා මුදල් ඉල්ලා සිටින මේ අවස්ථාවේදී ජනපද පිහිටුවීමත් ඉඩම් ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට සූදානම් වන වැඩ පිළිවෙල ගැන අදහස් කීපයක් ඉදිරිපත් කරන්නටයි මා බලාපොරොත්තු වෙන්නේ. ඇත්ත වශයෙන් මෙවැනි සංවර්ධන ව්‍යාපාර තුළින් ජනපද පිහිටුවීමත් ඉඩම් ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ වැඩ පිළිවෙලට මේ රටේ දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. කොතෙම වුණත් ඒ වැඩ පිළිවෙල ඔස්සේ නවමත් නිසි විධිවිධාන නොයෙදීම ගැන අපි කණගාටු වෙන්නට ඕනෑ. මා එසේ කියන්නේ මේ නිසයි. සාමාන්‍යයෙන් ජනපද ව්‍යාපාර පිහිටුවීමේදී තැනහොත් ඒවාට අදාළ සංවර්ධන ව්‍යාපාර ඇති කිරීමේදී ඒ හේතුවෙන් සෑහෙන සංඛ්‍යාවකට ඉඩම් අහිමි වෙනවා. මෑත කාලයේ උදහරණ වශයෙන් වික්ටෝරියා ජලාශය සහ කොන්මලේ ජලාශය පෙන්නුම් කරන්න පුළුවනි. එවැනි අවස්ථාවල අලුතෙන් ඉඩම් දීමේදී අප ජලාශවලට තමන්ගේ ඉඩම් යටවීම නිසා ඉඩම් අහිමි වන පිරිස්වලට මුල් තැනක් දුන්නා සමහර විට ඉඩම් ඇමතිතුමාත්, එතුමාගේ නියෝජ්‍ය ඇමතිතුමාත් වැඩිපුර සහගාමී නොවන නිසාම එතුමන්ලාට විෂය නොවන ප්‍රදේශයක ඇති සංවර්ධන යෝජනා ක්‍රම නිසා වෙන්න පුළුවන්, මා දැන් පෙන්නුම් කරන්න යන තත්ත්වය ඇති වී තිබෙන්නේ. දකුණු පලාතේ මේ වගේ සංවර්ධන ව්‍යාපාර දෙකක් හේතුකොට ඉඩම් අහිමි වුණු විශාල පිරිසක් තවමත් ඉඩම් නැතිව ඉන්නවා. එම නිසා තවමත් කටයුතු කරගෙන යන නිල්වලා ගහ ව්‍යාපාරයත්, දැනට වැඩ අවසන් කලාය කියන ගං ගහ ව්‍යාපාරයත් නිසා තමන්ගේ ගේ - දෙර ඉඩකඩම් අහිමි වුණු පවුල් තමසියකට කීටුවු අය ඒ හේතුවෙන් ඉඩම් ලැබීමට සුදුසුව සිටියා. මුතුකණ්ණිය, ලුණුගම්වෙහෙර ආදී මෙවැනි සංවර්ධන ව්‍යාපාර නිසා හෝ ජල පාලන ව්‍යාපාර තැනනම් ගංවතුර වැළැක්වීමේ ව්‍යාපාර ආදිය නිසා හෝ තමන්ගේ ගේ - දෙර - ඉඩකඩම් අහිමි වන පිරිසට, ඉඩම් බෙදා දීමේදී මුල් තැන දිය යුතු බව මේ අවස්ථාවේදී මතක් කරන්න කැමතියි.

මා විශේෂයෙන් මේ ගැන සඳහන් කළේ මේ නිසයි : මුතුකණ්ණිය හා ලුණුගම්වෙහෙර ව්‍යාපාර රුහුණ ප්‍රදේශයට ආසන්න සහ සම්බන්ධතාවක් තිබෙන, රුහුණේ ගොවීන්ට හා වගාකරුවන්ට යන්න පුළුවන් යෝජනාක්‍රම දෙකක්. ගං ගහ යෝජනාක්‍රමය නිසා ඉඩම් අහිමි වුණු පිරිස වෙනුවෙන් ලුණුගම් වෙහෙර යෝජනා ක්‍රමය යටතේ මේ දක්වා වෙන් කර තිබෙන්නේ ඉඩම් කැබැලි 200 ක් පමණයි. මා කලින් සඳහන් කළ තත්ත්වය යටතේ තමන්ගේ උත්-හිටි තැන් තැනි වුණු, ඒ යෝජනාක්‍රම හේතුකොටගෙන තමන් සතු ඉඩම් වතුරෙන් යට වන එහෙම තැනනම් තම ඉඩම් ඒ වේලිවලට මැදි වන විශාල සංඛ්‍යාවක් ඉන්නවා. තමුත් ඒ බව සැලකිල්ලට ගෙන එසේ ඉඩම් අහිමි වුවන්ට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි, ඒ පිරිසට යහපත සැලසෙන පරිදි, මේ සංවර්ධන ව්‍යාපාරවල තැන්තම් ජනපද ව්‍යාපාරවල ඉඩම් බෙදා දීම සඳහා වෙන් ක්‍රමයක් අනුගමනය කරන ලෙස මා ඉල්ලා සිටිනවා. දැනට ඒ ඉඩම් බෙදා දීම සම්බන්ධයෙන් ගනු ලැබ ඇති පියවර තුළින්, ඉඩම් අහිමි වූ සුළු කොටසකට තැන්තම් වික දෙනකුට ඉඩම් ලැබී තිබුණත් ඉඩම් අහිමි වූ පිරිස් ඒ ක්‍රමයෙන් තෘප්තිමත් වී නැහැ.

විශේෂයෙන් ගංගා නිම්න සංවර්ධන යෝජනාක්‍රම නිසා තමන්ගේ ඉඩම් අහිමි වන පිරිස් සෙසු ජනතාව වෙනුවෙන් තම ඉඩම් පරිත්‍යාග කරන පිරිස් බව අප මතක තබා ගන්න ඕනෑ. ඒ අයගේ ඉඩම් අහිමිවීම් තුළින් වෙන් ක්‍රමය සංඛ්‍යාත පිරිසකට සුබසෙන සැලසෙනවා ; ප්‍රයෝජන ලැබෙනවා. එම නිසා, තමන් මිල දී ලබාගත් හෝ පරම්පරාවෙන් තමන්ට හිමි වූ හෝ ඒ ඉඩම් පොදුවේ රට වෙනුවෙන් කැප කළ ඒ පිරිස්වලට විශේෂ සැලකිල්ලක් දක්විය යුතුව තිබෙනවා.

මහවැලි යෝජනාක්‍රමය යටතේ ඉඩම් ලබා දීමේදී වික්ටෝරියා ජලාශය නිසා ඉඩම් අහිමි වූ කොන්මලේ හා තෙල්දෙණිය ජනතාවට එවැනි විශේෂ සැලකිල්ලක් ලැබී තිබෙනවා. තමුත් ඒ විශේෂත්වය ගං ගහ යෝජනාක්‍රමය යටතේ ඉඩම් අහිමි වූ පිරිස්වලට ලබා නොදීම ගැන මා කතාහැටු වෙමිනි. සමහර අවස්ථාවලදී ඒ ඉඩම් අහිමි වූ පිරිස්වලටත් ඉඩම් කවච්චන් ක්‍රමය යටතේ ඉඩම් ලබා ගැනීමට සිදු වී තිබෙනවා. ගංගා නිම්න ගැමි සංවර්ධන යෝජනාක්‍රම සම්බන්ධයෙන් ඉඩම් අහිමි වූවන්ට, අනාරක්ෂිත තත්ත්වයට තමන්ගේ ඉඩම් පත් වූ අයට පවා සාමාන්‍ය පනතට අනුකූලව, ඒ පනතේ වගන්තිවලට අනුකූලව ඉඩම් කවච්චන් ක්‍රමය යටතේ ඉඩම් බෙදා දීම ගැන, 1976 දී ආරම්භ කළ ඒ ව්‍යාපාරය නිසා ඉඩම් අහිමි වූවන්ට මේ දක්වා ඉඩම් ලැබීම ප්‍රමාදවීම ගැන ඒ පිරිස් තුළ ලොකු අප්‍රසාදයක් තිබෙනවා.

ඒ අතර ලුණුගම්වෙහෙර යෝජනා ක්‍රමයත් තවත් පියවර කීපයක් ඉදිරියට ගෙන යන්න බලාපොරොත්තු වන බව අපි දන්නවා. එම නිසා මෙවැනි සංවර්ධන යෝජනාක්‍රම නිසා තමන්ගේ ගේ-දෙර-ඉඩකඩම් අහිමි වුණු, තමන්ගේ පාරම්පාරික උරුමයන් තැනි වුණු අයටත් වික්ටෝරියා ජලාශ යෝජනාක්‍රමය සම්බන්ධයෙන් ඉඩම් අහිමි වූවන්ට දක්වූ සැලකිල්ලට දක්වන හැටියට විශේෂයෙන් මේ අවස්ථාවේදී වැඩබලන ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා.

මේ වගේ මුදලක් වෙන් කෙරෙන අවස්ථාවක සාමාන්‍යයෙන් මීට අදාළ තවත් කාරණයක් මතක් කරන්න කැමතියි. සමහර වෙලාවට 1976 වර්ෂයේ මේ යෝජනා ක්‍රමය පටන් ගත් නිසාද කියන්න බැහැ. 1983 වර්ෂයේ වෙන් කරනු ලැබූ මුදල් එතැනින් ඉවතට ගෙන ගොස් තිබෙන්නේ. ගං ගහ යෝජනා ක්‍රමයේ ඉතිරි වැඩ කොටස සඳහා හාණ්ඩාගාරයේ ඇස්තමේන්තුවලින් 1983 වර්ෂයේ වෙන් කරනු ලැබූ දසලක්ෂ 10 ක මුදලක් එතැනින් ඉවතට ගෙන ගොස් තිබෙනවා. එම යෝජනා ක්‍රමය නිසා, ගහ දෙපස හැඟුළු 14 ක් ප්‍රමාණයේ යටවුණු පාරවල් ප්‍රතිසංස්කරණයට හෝ මේ මාර්ග සුදුසු තත්ත්වයට පත් කිරීමට යෙදවිය යුතු මුදල් එතැනින් ඉවතට ගෙන ගොස් තිබෙනවා. ඒවාගේම යටවූ බිම්වලට ගෙවන වන්දි මුදල් මේ දක්වාත් නොගෙවීම් නිසා ඒ ඉඩම්වල අයිතිකරුවන්ට වෙන් ක්‍රමයෙන් ඉඩම් ගන්නටත් වෙනත් තැනක පදිංචි වන්නටත් මූලික මුදලක් ලැබීලා නැහැ. ගං ගහ ව්‍යාපාරයේ ඉතිරි වැඩ කොටස සඳහා මේ අවුරුද්දේ රු. දසලක්ෂ 6 ක් වෙන් කලාය කියලා මට දැන ගන්නට ලැබුණි. ඒ වෙන් කළ මුදල ගෙන මේ සංවර්ධන ව්‍යාපාරයේ පරිත්‍යාගයක් කරනු ලැබූ පිරිස් වලටත්, ඒ යට වූ ප්‍රදේශවල පාරවල් පාලම් ප්‍රතිසංස්කරණය සඳහාත් ඉක්මණට ලබා දෙන්නට කියන එක මම විශේෂයෙන් මතක් කරනවා.

ඒවාගේම අපේ ප්‍රදේශවල තිබෙන ඉඩම් ප්‍රශ්නය පිළිබඳව මම විශේෂයෙන් කියන්නට කැමතියි. වියළි කලාපයේ හෝ වෙල්ලස්ස ප්‍රදේශයේ හෝ උතුරු පලාතේ හෝ මැද පලාතේ සංවර්ධන වැඩපිළිවෙල තුළින් ඉඩම් ප්‍රශ්නයට

[අමරසිරි දෙවත්ගොඩ මහතා]

පිළියම් ලැබෙනවා. නමුත්තාත්සේලා පටන් ගත් ජනපද ව්‍යාපාරත් කලින් පටන් ගනු ලැබූ ඒවාත් ඉඩම් ප්‍රශ්නයට පිළියමක් හැටියටයි ආරම්භ කළේ. ජනපද පිහිටුවලා ජලය සපයලා ඉඩම් බෙදන්නේ ඒවා සශ්‍රීක කරන්නයි. නමුත් අද අපේ ප්‍රදේශවල ජනතාවගේ කලකිරීමක් තිබෙනවා. මම ඒ කාරණය විශේෂයෙන් මතක් කරන්නේ මෙන්න මේ නිසයි. අද වැවිලි සංස්ථාව යටතේ තිබෙන ඉඩම්වලින් පමණක් නොවෙයි ඒ ප්‍රදේශවල වැවිලි සංස්ථාව විසින් පාලනය කරනු ලබන ඉඩම්වල තිබෙන වගා නොකර කැලෑ ඉඩම් බවට පත් වෙලාව මුද්‍රිත ඉඩමකින් කොටසක්වත් මේ ඉඩම් තැනි පිරිස්වලට ලබා ගන්නට බැහැ. ඒ ප්‍රදේශයේ, අද ජනාකීර්ණවී ඉඩම් තැනි විශාල පිරිස්ක් ඉන්නවා. නමුත්තාත්සේලා ජනපද ව්‍යාපාර ඇති කිරීමෙන් ඉඩම් ප්‍රශ්නය විසඳනවා වගේම මේ ඉඩම් තැනි පිරිස්වලට සහන ලබා දෙනවා නම් අපි එය ඉතාමත් අගය කරනවා.

මම විශේෂයෙන් මේ අදහස ප්‍රකාශ කළේ මේ නිසයි. ගි ගහ ව්‍යාපාරය යටතේ ඉඩම්ම අහිමි වෙලාව සිය ගණනකට ඒ ප්‍රදේශයේ තිබෙන මුද්‍රිත ඉඩම් ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටියා. ගාලු දිසා ඇමතිතුමා ගාලු සංවර්ධන සභාවේ ඒ පිළිබඳව අදහසක් ඉදිරිපත් කර ඉල්ලීමක් කලා. ඒ ප්‍රදේශයේ තිබෙන වගා නොකළ ඉඩම්, මෙම සංවර්ධනය සඳහා තමන්ගේ ගම් බිම් කැප කළ මිනිසුන්ට දෙන්නටය කියලා. ඒ වගා නොකළ මුද්‍රිත බිම් කාටද දීලා තිබෙන්නේ? ඒ අවස්ථාවේ වැවිලි සංස්ථාව ප්‍රකාශ කලා "ඉඩම් කැබැල්ලක්වත් අපිට දෙන්නට බැහැ. මුද්‍රිත වුණත්, කැලෑ බඳ වුණත් අපිට ඒවා බෙදන්නට බලයක් නැහැ" කියලා. අපි ඇහුවා "ඒ ඇයිද" කියලා. වැවිලි අමාත්‍යාංශයෙන් ප්‍රකාශ වුණේ මොකක්ද? "ඒ ඉඩම් අද අපිට හසුරුවන්නට බැහැ. අපි ඒ ඉඩම් කොන්දේසි කීපයක් මත ලෝක බැංකුවට බැඳීලා තිබෙනවා" කියලයි. මේ රට වෙනුවෙන් තමන්ගේ ඉඩම් පරිත්‍යාග කරලා ඉඩම් තැනි වෙලාව මිනිසුන්ට ඒ ඉඩම්ම ගන්නට බැරිද? ඒ ප්‍රදේශවල තිබෙන ඉඩම් ඇයි මේ ජාත්‍යන්තර බැංකුවකට යටත්වෙලා තිබෙන්නේ කියලා අපි ප්‍රශ්න කරනවා. අති ගරු ජනාධිපතිතුමා මේ පිළිබඳව උනන්දුවක් දක්වනවා නම් ඒ ගැන විසඳුමක් ලබාදෙලා යයි අපි අපේක්ෂා කරනවා. පොදු කටයුත්තකට මේ වගේ පරිත්‍යාග කර ඉඩම්ම අහිමිවීමෙන් විපතට මුහුණ පෑ පිරිස්වල අවශ්‍යතාවන් සපුරාලන්නට මේ ජාත්‍යන්තර බැංකුවලට බැඳලා තිබෙන ඉඩම්වලින් ඉඩම්ම ලබාගන්න අද බැරිවී තිබෙනවා. ගැසට් නිවේදනයකින් මුළු ඉඩම්ම ප්‍රමාණයම ජාත්‍යන්තර බැංකුවේ කොන්දේසිවලට බැඳලා තිබෙනවා. ඒ දිස්ත්‍රික්කය තුළ තිබෙන වැවිලි සංස්ථාවේ සියලුම ඉඩම්වල ඇති වගා නොකළ බිම් කොටස—අක්කර දහස් ගණනක් ඒ ප්‍රදේශයේ අවශ්‍ය භාවයක්ට යොදා ගන්නට බැරිව තිබෙනවා. ඒ ගැන ජනතාවගේ කලකිරීමක් තිබෙනවා. ඇයි අපේ ඉඩම්ම මේ විධියට ජාත්‍යන්තර බැංකුවකින් පාලනය කරන්නේ? අපේ රටේ රජයට ඒවා පාලනය කරන්නට බැරිද කියලා ජනතාව අහනවා. ඒ නිසා, ඉඩම් ප්‍රශ්නය විසඳීම සඳහා ජනපද පිහිටුවන ප්‍රදේශවල වාගේම ජනපද පිහිටුවන්නට බැරි, කලින් ජනාකීර්ණව තිබුණු නිරන්තර කලාපයේත් ඉඩම් ප්‍රශ්නය විසඳීමේදී මේ ඉඩම් පිළිබඳව ගරු, ඇමතිතුමාගේ අවධානය යොමු කරන ලෙස මම විශේෂයෙන් ඉල්ලා සිටිනවා.

ඒ වාගේම මේ අමාත්‍යාංශය ගෙන යන ජනපද පිළිවෙතේ වැදගත් අංගයක් තිබෙන බව මම කියන්නට කැමතියි. මේ කාරණය ගැන ගරු නියෝජ්‍ය ඇමතිතුමාගේ අවධානය යොමුකරනවා නම් හොඳයි. දැනට මහවැලි "එච්" කලාපයේ ජනපද යෝජනාක්‍රම තුළ ඉතාම හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. එනම්, "හවුස් ඩිවෙලප්මන්ට්" ගෙවත් ශාඛ සංවර්ධන වැඩ පිළිවෙලයි. ඒ යටතේ කලින් පිහිටුවනු ලැබූ ජනපදවලට මිනිසුන් ගෙනගොස් දම්මාට පස්සේ ඒ අයට ප්‍රශ්නයක් තිබුණා. එනම්, මුල් අවස්ථාවලදී ජීවත් වීම පිළිබඳ ප්‍රශ්නයයි. අද ලෝක ආහාර වැඩ පිළිවෙල යටතේ යම් ප්‍රමාණයක සහනයක් මේ අයට ලැබෙනවා. නමුත් ජනපදයක් පිහිටුවා වික කලක් යන විට, ඒ ජනපදයට ගම්වලින් එක පිරිස් ඒ ජනපදයක් ගම්වල විධියටම හද ගන්නා බව අපට දකින්නට ලැබෙනවා. සමහර වෙලාවට ජනපදයේ වෙළඳපොළක් පිහිටුවා ගන්නවා. කඩවල් දමා ගන්නවා. ව්‍යාපාර ආරම්භ කරනවා. මන්දලය විකුණනවා. මේ ආකාරයෙන් ගම් විධියටම ජනපදයක් ගැබ් ගසා ගන්නවා. මේ වැඩ පිළිවෙල තුළ මේ අයගේ මෙතෙයවීමක් නොතිබෙන නිසා, ජනපද ඉඩම් ලැබූ පිරිස් ඉඩම් කාට හෝ විකුණා වෙන්න කොහේ හෝ යනවා.

නමුත් මේ "එච්" කලාපයේ ශාඛ සංවර්ධන වැඩ පිළිවෙලේ හොඳ විධියක් ක්‍රමයක් අපට පේන්න තිබෙනවා. ඒ ක්‍රමය මහවැලි ව්‍යාපාරයේ හැම ජනපදයකම ආරම්භ කරනොත් එය ජනපද ක්‍රමය විධිමත් කිරීමක් වෙනවා.

විශේෂයෙන් ජනපදවලට ගිය පවුල්වල පුරුෂ පක්ෂය පිළිබඳව සැලකිල්ලක් දක්වනු ලැබුවත් ශාඛණියත්, කාන්තාවන් පිළිබඳව රැකියා ක්‍රමයක් තිබිලා නැහැ. ඒ හේතුවෙන් ඒ අය බොහෝ විට ගෙවිලියක් ගැටියටම සිටිනවා. නමුත් ඒ අයට ඒකේ විධිමත් බවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ජනපද පිහිටුවාට පස්සේ පවුල් සංරක්ෂණ වැඩ පිළිවෙලක් "එච්" කලාපයේ දැනට ක්‍රියාත්මක වන ශාඛ සංවර්ධන වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන මධ්‍යස්ථානවල පැවැත්වෙනවා නම්, පුස්තකාල ක්‍රමයක්, වෘත්තීය පුහුණු ක්‍රමයක් ස්වයං රැකියා ක්‍රමයක් ශාඛණියන්ට ලබා ගත හැකි වන විධියට පැවැත්වෙනවා නම් ජනපද ක්‍රමය මීට වඩා විධිමත් වෙනවා.

ඒ නිසා මුතුකණ්ණිය ව්‍යාපාරයට මුදලක් ඉල්ලා සිටින මේ අවස්ථාවේදී මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කලින් එහි තිබෙන අඩු ලුහුඬුකම් කල්පනා කර ඒ ජනපද ක්‍රමය විධිමත් කරන්නට දැනට ලබා ඇති අත්දැකීම්වල තත්වයෙනුත් දැන ගන්නට ලැබී තිබෙන අඩුපාඩුවල තත්වයෙනුත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට ගරු ඇමතිතුමාටත් නියෝජ්‍ය ඇමතිතුමාටත් ශක්තිය ලැබෙවැයි මම ප්‍රාර්ථනා කරනවා.

ඒවාගේම ජනපද ක්‍රමයෙන් ඉඩම් ප්‍රශ්නය විසඳීමට බැරි ගාල්ල, මාතර ආදී දිස්ත්‍රික්කවල සංවර්ධන යෝජනා ක්‍රම නිසා හෝ වෙනත් ක්‍රම නිසා හෝ ඉඩම් අහිමි වුණු ඉඩම් තැනි වුණු දහස් සංඛ්‍යාත පිරිස්වල ඉඩම් ප්‍රශ්නය විසඳීම සඳහා ඒ ප්‍රදේශවල තිබෙන මුද්‍රිත බිම්, රජයේ වෙනත් ඉඩම්, වන සංරක්ෂණය සතුව තිබෙන එළිකරනු ලැබූ කැලෑ සහිත අක්කර දහස් ගණනක් ඉඩම්, ඉඩම් කවිවේර ක්‍රමයක් හෝ වෙනත් ක්‍රමයක් යටතේ ගාවිතා කරන ලෙස මතක් කරමින් මම නියෝග බඳ වෙනවා.

අ. හා. 5.41

අතිල් මුණසිංහ මහතා (මතුගම)
(ශ්‍රී ලං. அனில் முனிசிங்கம் — மதுகம)
(Mr. Anil Moonesinghe - Matugama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ වැය ශීර්ෂය යටතේ මම අදහස් කීපයක් ඉදිරිපත් කරන්නට කැමතියි. විශේෂයෙන්ම මුතුකණ්ණිය ව්‍යාපාරය සඳහා මුදල් ආයෝජනය කරන මේ අවස්ථාවේදී, පසුගිය කාලයේ ඇති වුණු ජනපද ව්‍යාපාර සහ ගම් පුළුල් කිරීමේ යෝජනා ක්‍රමය ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව ගෙන ගිය ව්‍යාපාරත් ගැන අප විකක් කල්පනා කර බැලුවොත් අපට පාඩම් රාශියක් ඉගෙන ගන්නට පුළුවන් වෙයි.

මගේ මිතු අගලවහ්නේ ගරු මන්ත්‍රීතුමාගේ (මෙරිල් කාර්යවසම් මහතා) කොට්ඨාශයේ මම සිටි කාලයේදී එහි ජනපද රාශියක් තිබුණු බව මම පලමුවෙන්ම මතක් කරන්න කැමතියි. මතුගම ආසනයේත් ජනපද රාශියක් තිබෙනවා. ඒ කාලයේදී මේ ජනපද ඇතිකිරීමට පටන්ගත්තේ ඇත්ත වශයෙන්ම ඉඩම් හිඟය පිළිබඳ ප්‍රශ්නය විසඳීම සඳහායි. විශේෂයෙන් හොරණ, පාහුරු ආදී එකල ජනයා බහුලව සිටි ප්‍රදේශවලින් පිරිස් ගෙනැවිත් පස්දුන් කෝරළේ ජනපදවල පදිංචි කලා. ඒ මොකද, එවකට පස්දුන් කෝරළේ එවිට ඉඩම් හිඟයක් තිබුණේ නැහැ. එහි රජයේ කැලෑ එමට තිබුණා. මේ ජනපද ඇති කරන කොට ඒවා හොඳ හිතක් ඇති කලත්, මේ ජනපද වාසීන්ට ඉදිරි කාලයේදී මොනවද වෙන්නේ කියා ඒ අය කල්පනා කළේ නැහැ. අපට පෙනෙන්න තිබෙන එකක් තමයි ඒ ජනපද වාසීන්ට හරියාකාරව පාරවල් සකස් කර නොතිබීම. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඔබතුමාට මතක් කරන්න කැමතියි මේ සමහර ජනපද ඇති කළේ 1936 වාගේ කාලයේදී බව, ඉතින් ඒ කාලයේදී ඒ ප්‍රදේශවල හරියාකාරව පාරවල් හදන්නේ නැතිව, වැසිකිළි, ලී, ආදිය හරියට සකස් කරන්නේ නැතිව ජනපද ඇති කිරීමෙන් බොහෝම ලොකු අමාරු තත්වයක් ඇති වුණා. ඉන්පසුව ජනපද ඇති කිරීමේ දෙවෙනි පියවර පටන් ගත් පසුව විශේෂයෙන් හැඩගල්ල වාගේ ජනපද අළුත් ක්‍රමයකට ඇති කරන්න පටන් ගත්තා. ප්‍රථමයෙන්ම ජනපද ඇති කරන ප්‍රදේශවල පාරවල් සකස් කලා. ඊළඟට අතින් වුවමනා කරන දෙවල් "ඉන්ප්‍රාස්ට්‍රක්චර්" ඇති කලා. එම නිසා ඒ ප්‍රදේශවලට ඒ උදවිය පදිංචියට එන විට පාරවල් හොඳ තිබුණා. ඒ ප්‍රදේශයේ උදවියට රෝහලක් ඇති කලා. පාසලක් ඇති කලා. ඒ වාගේම වෙනත් මධ්‍යස්ථාන ඇති කලා. එම නිසා ඒ ජනපදවාසීන්ට එවිට අමාරුවක් ඇති වුණේ නැහැ. එම නිසා බඳ්දෙගම ගරු මන්ත්‍රීතුමා (අමරසිරි දෙවත්ගොඩ මහතා) කියූ ආකාරයට එම පාඩම් හරියාකාරව ඉගෙන ගෙන ඉදිරියේදී කටයුතු කරන්න මිනිසුන් කියා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

මම තවත් එක කාරණයක් මතක් කරන්න කැමතියි. පරණ ජනපදවලට මොනවද කරන්න යන්නේ ? පාරවල් නොමැති, පොදු ලී නොමැති පරණ ජනපද තවමත් තිබෙනවා. ඒ වාගේ වුවමනා දේවල් නොමැතිව ඒ ජනපද වාසීන් දත් අවුරුදු ගණනාවක් තිස්සේ ඒවායේ ජීවත් වෙනවා. එම නිසා මා ගරු තියෝජ්‍ය ඉංග්‍රීසි ඉංග්‍රීසිවලට ගොඩනැගෙන ඉල්ලා සිටිනවා, මේ පරණ ජනපද අර්ථ කීරීම සඳහා ඉදිරි වර්ෂයේදී වත් මුදලක් වෙන් කරන්න කියා. අර්ථ ජනපද ඇති කීරීම බොහෝම නොදෙයි. ඒ වාගේම පරණ ජනපදවල තත්ත්වය දියුණු කරන්න ඕනෑය කියාත් මා ඉල්ලා සිටිනවා.

ඒ වාගේම මම මතක් කරන්න ඕනෑ, අද පස්සන් කෝරලේ පවා ඉඩම් හිඟ බොහෝම තදින් පවතින බව. සමහර ගම්වල උදවිය අක්කර කාල ඇතුළත ගෙවල් හතර, පහ හදලා තිබෙනවා. එම නිසා ඒ ප්‍රශ්නවලට මුහුණ දීම සඳහා අවශ්‍ය පියවර ගන්න මේ ආණ්ඩුවට සිදුවෙයි.

1956 දී ආණ්ඩුව වෙත පුණ්‍ය වසුව—එස්. බඩ්ලිවි. ආර්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ ආණ්ඩුව පත්වුණාට පසුව—මේ ඉඩම් ප්‍රශ්නයේ දැනෙන වෙනසක් ඇති වුණා. ඒ කාලය වන විට බොහෝ උදවිය බලහත්කාරයෙන් රජයේ ඉඩම් අල්ලා සිටියා. අක්කර කාල, බාගා, අක්කරය, අක්කර දෙක, අක්කර තුන ආදී වශයෙන් අල්ලා ගෙන සිටියා. 1956 න් පසුව මේ බලහත්කාරයෙන්—අභවසරයෙන්, නීති විරෝධීව—අල්ලාගෙන සිටි ඉඩම්වල නීත්‍යානුකූල අයිතිය ඒ අයට ලබා දුන්නා. ඒවාට අදාල බලපත්‍ර දුන්නා. සමහරට ඒ උදවිය “රෙසවේෂන්” ඉඩම්වල සිටි උදවිය වෙතන පුළුවන්. එහෙම තැත්වීම රජයේ වෙතන ඉඩම්වල සිටි උදවිය වෙතන පුළුවන්. කෙසේ හෝ ඒ උදවියට ඒවාට අදාල බලපත්‍ර දුන්නා. බලපත්‍ර ලබා ගත් ඒ උදවියගේ ඉඩම්වල—ගරු තියෝජ්‍ය කථානායකතුමා මේ අවුරුදු 30 කට පෙර ඇති වූ සිද්ධීන්—දත් පරම්පරාවල් දෙකක් පමණ පදිංචිව සිටිනවා. සමහර උදවියගේ ඉඩම්වල—අක්කර දෙක, අක්කර එකක මාර ඉඩම්වල ඒ උදවියගේ පවුල්වල උදවිය ගෙවල් හද ගෙන සිටින නිසා වගාවක් කරන්න පවා තැත්වක් තැනිවී තිබෙනවා. ඒවායේ ගෙවල් පමණයි තිබෙන්නේ.

තමුත්තායේලා දන්නවා, අපේ සමාජ ක්‍රමය යටතේ තාත්තා කෙනෙක් තමන්ගේ දරුවන් සියල්ලන්ටම වාගේ තමන්ගේ ඉඩකඩම් බෙද දෙන සිරිතක් තවමත් තිබෙන බව. එහෙත්තයේ හා යුරෝපයේ ඒ පුරුද්ද තිබුණේ නැහැ. සියලුම ඉඩම් පලමුවැනි ළමයාට දෙනවා. අතින් අයට කියනවා වෙත තැන්වලට යන්න කියා. ඒ නිසා ඒ අය සහමර විට යුද්ධ හමුදාවට යනවා. එහෙම තත්වම් පල්ලියට යනවා. එහෙම තැත්වම් වෙතන් රාජකාරියක් සොයා ගෙන යනවා. අපේ රටේ එහෙම නොවෙයි. ඒ නිසා මේ ඉඩම් හිඟ බහුමාරගත්තේ කොහොමද කියා අපි කල්පනා කර බලන්න ඕනෑ. සමහර ප්‍රදේශවල බෙද දෙන්න පුළුවන් රජයේ ඉඩම් තිබෙනවා. ඒවා නියමිත විධියට පර්යේෂණයක් කර බෙද දෙන්න කියා මා ඉල්ලා සිටිනවා. ඇත්ත වශයෙන්ම සැහෙන ප්‍රමාණයක් මිනිසුන් ඉල්ලා සිටින්නේ ගෙයක් සාදන්නට ඉඩම් අක්කර කාලක් පමණ වන්නට පුළුවන්; පර්වස් හිඟක් හතලිහක් පමණ වෙතන පුළුවන්. ඒ නිසා යම්කිසි පර්යේෂණයක් පවත්වා ඒ වුවමනා උදවියට ඉඩම් බෙද දෙන්න කියා මා ඉල්ලා සිටිනවා.

ඊළගට මා සඳහන් කරන්න කැමතියි තවත් කාරණයක්. දුනට අවුරුදු පහකට පමණ කලින් මතුගම ප්‍රදේශයේ ඉඩම් කවිචේරි පවත්වා තිබෙනවා. තමුත් තවම ඉඩම් බෙද දී නැහැ. ඒ බොහෝම කනගාටුදායක තත්ත්වයක්. ඉඩම් කවිචේරියක් පැවැත්වුවොත් ඒ ඉඩම් වික බෙද දෙන්න ඕනෑ. තැත්වම් අපට ඉඩම් ලැබෙද නොලැබෙද කියා ඒ ප්‍රදේශයේ උදවිය කල්පනා කරමින් ඉන්නවා. ඒ වගේම මා මතක් කරන්න ඕනෑ, ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ඉන්න නිලධාරී මහත්වරුන් හොඳට පරීක්ෂා කර, ඉඩම් කවිචේරි පවත්වා ප්‍රමුඛතා ලැයිස්තුවක් හදනවා. මෙන්න මේ උදවියට තමයි ඉඩම් දෙන්න ඕනෑ කියා. තමුත් ඒ ප්‍රමුඛතා ලැයිස්තු අයිති කර දමා වෙනත් ප්‍රමුඛතා අනුව ඉඩම් බෙදන බව කනගාටුවෙන් මතක් කරන්න සිදු වෙනවා. අන්න ඒ වගේ දේවල් කරන්න ඉඩ තියන්න එපාය කියා මා ඉල්ලා සිටිනවා. ඒ ඉඩම් නිලධාරී මහත්වරුන් ප්‍රමුඛතා ලැයිස්තු සකස් කරන්නේ සැහෙන පර්යේෂණයක් කිරීමෙන් පසුවයි. මතුගම ප්‍රදේශයේ ඒ විධියට ඉඩම් බෙද දීම කරන විට ඒ විධියට කාටවත් ඇගිලි ගහන්නට නොදී—අපි ඇගිලි ගහන්නේ නැහැ—සාධාරණ විධියට ඒ කටයුතු කරන්න කියා මා ඉල්ලා සිටිනවා.

ඒ එම්. එස්. අධිකාරී මහතා
(නිල. ආ. ආ. ග්. ග්. ග්. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

ඉඩම් කවිචේරි පවත්වා අවුරුදු පහක් ගතවුණේ ඉඩම් බෙද දීමක් සිදුවුණේ නැහැයි කියනවා නම් ඒ ගැන අපට විස්තර එවන්න. එවිට ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර බලන්න පුළුවන්.

අනිල් මුණසිංහ මහතා
(නිල. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

එහෙම නම් ඒවා අවලංගු කරන්න.

ඒ එම්. එස්. අධිකාරී මහතා
(නිල. ආ. ආ. ග්. ග්. ග්. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

ඉඩම් කවිචේරි පවත්වා අවුරුදු පහක් ගතවී තිබෙන තමුත් තවමත් ඉඩම් බෙද දී තැත්වම් අපි ඒ ගැන සොයා බලන්න ඕනෑ. කරුණාකර අපට ඒ විස්තර දෙන්න. මම දන්න තරමට නම් එවැනි තත්ත්වයක් ඇත්තේ නැහැ. ඒ නිසා ඒ සම්බන්ධ විස්තර දත්වා එව්වොත් මට සොයා බලන්න පුළුවන්.

අනිල් මුණසිංහ මහතා
(නිල. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

කියනවා, මම කියන්නම්. මුත්තෙට්ටුවෙහේන් බෝමුවල.

ඒ එම්. එස්. අධිකාරී මහතා
(නිල. ආ. ආ. ග්. ග්. ග්. අධිකාරී)
(Mr. A. M. S. Adikari)

ඉඩම් කවිචේරිය පවත්වා අවුරුදු පහක් ගතවී තිබෙනවාද ?

අනිල් මුණසිංහ මහතා
(නිල. අනිල් මුණසිංහ)
(Mr. Anil Moonesinghe)

අවුරුදු පහක් ගතවී තිබෙනවා. තවමත් ඉඩම් දී නැහැ. ඒ නිසා මම කියන්නේ ඉඩම් කවිචේරියක් පැවැත්වුවා නම් විරුද්ධත්වයක් පල කිරීමට කාලය දී නියමිත කාලයට ඒ ඉඩම් කවිචේරි බෙද දෙන්න කියලයි. එහෙම තැත්වම් ඒ උදවිය දන්නේ නැහැ. තමන්ට ඉඩම් ලැබෙයිද නැද්ද කියා. ඒ නිසා ඒ කාරණය නියම විධියට නියම කාලය තුළදී ඉඩ කරන්න කියා මා ඉල්ලා සිටිනවා. ඒ වගේම නිලධාරී මහත්වරුන් දන්නවා ඉඩම් හිඟයක් තිබෙන ප්‍රදේශ මොනවාද කියා. සමහර ප්‍රදේශවල අක්කර පහක් දහයක් පමණ වැවිලි සංස්ථාවට අයිති ඉඩම්වලින් ගන්න පුළුවන්කම තිබෙනවා. වැවිලි සංස්ථාව එම ඉඩම් දෙන්නන් සුදුකම්. ඒ ඉඩම් හරි අරගෙන බෙද දෙනවා නම් මෙම ඉඩම් හිඟ දුනට විසඳා ගන්නට පුළුවන් කියා මා හිතනවා.

ඊළගට මඵපු සම්බන්ධයෙන් කියන්න තිබෙනවා. මඵපු බෙද දීම විකක් කල් ගිහිත් තිබෙන බවයි. මම දන්නේ නැහැ. මිහින්දෝරු මහත්වරුන්ගේ හිඟයක් තිබෙනවාද කියා. සමහර විට එය එහෙම වෙන්න ඇති. මන්ද ? ඒ සම්බන්ධයෙන් හුඟක් වැඩ කරන්න තිබෙනවා. ඒ නිසා ඒ ප්‍රශ්නය ගැනත් තමුත්තායේලා කල්පනා යොමු කරන්න ඕනෑ. අද මිහින්දෝරු මහත්වරුන් බොහෝම හිතයි. සමහර උදවිය පිටරට ගිහිත්. අද ඒ නිසා වැඩක් කර ගන්න කවිචේරිවල නිලධාරී මහත්වරුන් නැහැ. මේ හිඟ පිරිමයා ගැනීම සඳහා මොන විධියේ පියවරක් අරගෙන තිබෙනවාද කියා මම දන්නේ නැහැ. ඒ අය අලුතින් පුහුණු කරවීමට කටයුතු කරනවාද නැද්ද කියා අපි දහගන්න කැමතියි. මේ ප්‍රශ්නය ගැනත් කල්පනා කර බලා සාධාරණ ක්‍රමයක් යොදන්න කියා අපි ඉල්ලා සිටිනවා.

අ. ගා. 5.52

මෙරිල් කාරියාවසම් මහතා (අගලාපත්ත)
(නිල. මෙරිල් කාරියාවසම් — අගලවත්ත)
(Mr. Merrill Kariyawasam-Agalawatta)

ගරු තියෝජ්‍ය කථානායකතුමා, මතුගම ගරු මන්ත්‍රීතුමාගේ කතාවෙන් පසුව මට හිතුණා, මේ ගැන අදහස් විකක් ප්‍රකාශ කල යුතු කියා. මොකද කළහර දියත්‍රික්කයේ තමයි, ඉඩම් විශාල ප්‍රමාණයක් ජනපද වශයෙන් ඇති කර තිබෙන්නේ. ඉදිරි කාලයේදී ජනපද ඇති කීරීමට ඉඩම් ඇත්තේ අපේ ආසනවලයි. ඒ වාගේම අවශ්‍යතා ඇත්තේ අපේ ආසනවලයි. විශේෂයෙන්ම

[මෙරිල් කාර්යවසම් මහතා]

ජනපදවල සංවර්ධනය සඳහා මුදල් සම්මත කර ගැනීමට ක්‍රියා කරන අවස්ථාවේදී, මගේ මිත්‍ර අගලවත්තේ හිටපු මන්ත්‍රීතුමා වූ මතුගම වර්තමාන මන්ත්‍රීතුමා කී ඇතැම් දේවලට මා එකඟ වන බව කියන්න කැමතියි. ඇත්තවශයෙන්ම මේ ජනපද නියම ආකාරයෙන් දැන් නඩත්තු වෙනවා අවුයි. පාරක් නඩත්තු කරන්නට පවා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් මුදලක් ලැබෙන්නේ නැහැ. බොහෝ අවස්ථාවලදී මෙම නඩත්තු කිරීම් කරන්නට සිදු වෙන්නේ විමර්ශන අසවැයෙන්. එම නිසා ඒ කාලයේදී ජනපදවලට දැමූ පාරවල් අද හුඟක් දුරට නටබුන් වී තිබෙනවා.

තවත් ප්‍රශ්නයක් මතු වී තිබෙනවා. ඉස්සර මේ ජනපදවල වගා කළේ රබර්. මතුගම මන්ත්‍රීතුමා සඳහන් කළ හැඩගල්ල ජනපදයේ සිටුවා තිබෙන්නේ රබර්. නමුත් අද ඒ ප්‍රදේශයේ විමර්ශනයක් කරන විට අපට පැහැදිලිව පෙනී යනවා, රබර් වැවීමට ඒ ප්‍රදේශ සුදුසු තැනි බව. ඒ නරමට වර්ෂාපතනය වැඩියි. බොහෝ අවස්ථාවලදී මේ ප්‍රදේශයේ වර්ෂාපතනය අඟල් දෙසියකට වැඩියි. පසුගිය හය මාසය තුළ එක දවසක්වත් මධ්‍ය හැඩගල්ල ජනපදයේ රබර් කීර් කැපුවේ නැති බව මා දන්නවා. එම නිසා මේ ප්‍රදේශයේ ගොවීන්ගේ සිත් යොමු වී තිබෙනවා. රබර් ගස් උගුල්ලා—මේ රබර් ගස් බොහෝම පරණයි—ගේ වගා කිරීමට. ගේ වගාවෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙන නිසා ගොවීන්ට ඒ අඟස දැන් ඇති වී තිබෙනවා. මෙයට ඇති ප්‍රධානම බාධකය, අලුත් ගේ වගාව සඳහා අක්කරයකට රුපියල් හාර දහසක පමණ මුදලක් තවමත් සහනාධාර වශයෙන් ලැබීමයි. එම නිසා මේ සහනාධාර මුදල වැඩි කරන ලෙස මෙයට කලින් අප පෙන්වා දී තිබෙනවා. කෙසේ වෙතත් අලුතෙන් ගේ වගා කරන්නන්ට අක්කරයකට රුපියල් දොළොස් දහස බැගින් දෙන්නට මුදල් ඇමතිතුමා අනුමත කර ඇති බව අපට ආරංචියි. මේ ආරංචිය ඇත්තද කියා තිල වශයෙන් අප දන්නේ නැහැ. කෙසේ වුවත්, එතරම් මුදලක් සහනාධාර වශයෙන් දෙනවා නම් ඒ ගැන අප සන්නේෂ වෙනවා. මොකද ? අපේ ප්‍රදේශවල ජනපද වාසීන් ඉතාමත්ම දුක් විඳින බව මම පොද්ගලිකවම දන්නවා. පසුගිය ජූනි මාසයේදී මේ හැඩගල්ල ජනපදයට මම ගිය අවස්ථාවේදී ඒ ගොවීන් ඔවුන්ගේ දුක මට කීවා. මාස හතරක් තුළ එක දවසක්වත් රබර් කීර් කපන්නට ලැබුණේ නැති බව මට කීවා. එම නිසා දේශගුණය අනුව ඒ පළාත්වලට වඩාත් ඔබ්බින්ගේ ගේ වගාව නිසා ඒ ගැනත් අවධානය යොමු කරනවා නම් මා ඉතාම සන්නේෂ වෙනවා.

තනි ජනපදයක් වශයෙන් ගත්තොත් ආසියාවේ ඇති විශාලම ජනපදය පිහිටුවා තිබෙන්නේ මගේ ආසනය තුළයි. පසුගිය රජය මගින් යටවපාන ඇති කළ නරුණු ගොවි ව්‍යාපාරය ගැන මා සඳහන් කරන්නේ දේශපාලන වශයෙන් කාටවත් පහරක් ගහන්නට නොවෙයි. නමුත් ඒ ස්ථානයේ සිදු වී ඇති දේවල් මෙතෙක්ද මට නොකියාම බැහැ. ඒ කාලයේදී එයට තම දී තිබුණේ "සිරිමා උද්‍යානය" කියලයි. අක්කර තුන්දහස් පන්සියයක් පමණ වන මේ නරුණු ගොවි ව්‍යාපාරය මුළු ආසියාවේම තිබුණු ලොකුම ව්‍යාපාරය හැටියට හඳුන්වන්න පුළුවනි. අද ඒ ගොවීන් හමුවී, එද මෙය සැලසුම් කර තිබුණු ආකාරය, එද අනුගමනය කළ වැරදි ක්‍රියා මාර්ගය ගැන දැනගන්නාම අපට කණගාටු හිතුණා. කැලෑ කපා අලුතෙන් ජනපද බිහි කරන අවස්ථාවේදී එම නරුණුයන්ට එක ලී කැබැල්ලක්වත් ප්‍රයෝජනයට ගන්නට ඉඩ දී නැහැ. ඔවුන්ට බලකර තිබෙනවා, ඒවා ගිනි තබන්නට. එම නිසා ගොරගස්, මිල්ලගස් ආදිය එද ගිනි තැබූ ආකාරය ඔවුන් අපට පැහැදිලි කලා. මෙය කිසියම් වැරදි ආකල්පයක් නිසා, වැරදි වාර්තාවක් උඩ කළ වැරදි ක්‍රියාවක්. කොහොම හරි ඒ වාගේ වැරදි ක්‍රියා කර හෝ අක්කර 3500 ක් නරුණුයන් 850 දෙනෙකුට බෙද දී, ඔවුන්ට වැල් දොඩම වවන්නටය කිව්වා.

මේ අන්දමට සකස් කර තිබුණේ මුළු ආසියාවේම තිබුණු විශාලම නරුණු ජනපදයයි. අක්කර 3,500 ක ප්‍රමාණයක වැල් දොඩම් වවන විට, එම වැල්දොඩම් සකස් කිරීම සඳහා එතැන කර්මාන්ත ශාලාවක් තිබිය යුතුයි. එම නරුණු ව්‍යාපාර සැලසුම් කරන අවස්ථාවේදී අගලවත්තේ මන්ත්‍රීවරයා වශයෙන් සිටියේ, එවකට තිබුණු රජයේ වැවිලි කර්මාන්ත පිළිබඳ ඇමති වූයේ දරු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමායි. ඒ අවස්ථාවේදී වැල් දොඩම් කර්මාන්ත ශාලාවක් යටවපාන පිහිටුවීමට සැලසුම් කර තිබුණා. නමුත් නරුණුයන් පදිංචි කරවලා, ඒ නරුණුයන් ඉඩම් ශුද්ධ කරලා, වැල් දොඩම් පැල සිටවන කාලය වන විට, කර්මාන්ත ශාලාව ලැබෙන අවස්ථාව එත විට ආණ්ඩුවේ බිඳීමක් ඇති වුණා. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මැතිතුමා කැබිනට් මණ්ඩලයෙන් හා රජයෙන් අසින් වෙලා විරුද්ධ පාර්ශ්වයේ වාඩි වුණා. එතකොට අර කර්මාන්ත ශාලාවට මොකක්ද වුණේ ?

අගලවත්තේ අක්කර තුන් දහස් පන්සියයකට—ආසියාවේ විශාලතම වැල් දොඩම් ජනපදයට—සැලසුම් කළ කර්මාන්ත ශාලාව අරගත ගිහින් අත්තනගල්ලේ ඉදි කලා. ගිය සුමානේ පත්තරවල—විශේෂයෙන් "දිනමින" පත්තරේ—ලොකු අකුරින් තිබුණේ මොකක්ද ? අත්තනගල්ලේ වැල් දොඩම් කර්මාන්ත ශාලාවට වැඩ කරන්නට වැල් දොඩම් නැගැසී කියන එක ගැනයි. කල්පනා කර බලන්න. ලංකාවේ වැල් දොඩම් නිෂ්පාදනය ගත්තොත්, මුළු ලංකාවේම නිෂ්පාදනය කරන වැල් දොඩම් වලින් සියයට හැත්තෑ පහක් නිපදවූයේ අගලවත්ත ආසනයේයි. නමුත් ඒ නිපදවූ වැල් දොඩම් ඔක්කොම අද නැවතිලා. ඒ මොකද ? ඒ නරුණුයන්ට ඒවා විකුණා ගන්නට බැරි නිසා අද ඒ ව්‍යාපාරය වෙනත් පැත්තකට ගිහින් තිබෙනවා. අද එහි නරුණුයන් වෙනත් දේවල් කරමින් විශාල දුකක් විඳිනවා. ඒ නරුණුයන් එතැනට ගිහින් අවුරුදු දොළහක් වෙනවා. අවුරුදු දොළහක් තිස්සේ ඒ නරුණුයන් යටවපාන පොළොව උඩ ගෙහුදු දහසිය වෙනත් ප්‍රයෝජනයක් සඳහා යෙදුවා නම් අද ඔවුන් සතීපයෙන් ජීවත් වෙනවා.

එම්. හලීම් ඉෂාක් මහතා (මැද කොළඹ තුන්වන) (ജනරාල් ආර්. හාමීම් ශ්‍රීභාෂ් — කොලොම්බු මැති භූමිමාලා ආරක්ෂකවරයා) (Mr. M. Haleem Ishak—Third Colombo Central)

මේ ආණ්ඩුව ආවට පස්සේ ඒ කර්මාන්තශාලාව එහි පටන් ගන්නට තිබුණේ.

මෙරිල් කාර්යවසම් මහතා (තිලු. මෙරිල් කාර්යවසම්) (Mr. Merril Kariyawasam)

එක තමයි මම කියන්නේ. නමුත් තැනකට ගෙන ගිය එකක් ආපසු ගෙන එන එක බොහෝම අමාරුයි. ඒක එදා කරපු වැරද්දක්. දැන් මේ පමා වෙලා හරි මම ඒ දේ කර ගන්නට තමයි, වැයම් කරන්නේ. මම මේ කියන්නේ දේශපාලන වශයෙන් පහරක් ගහන්නට නොවෙයි. ඒ සම්බන්ධයෙන් වාදයක් ඔහු නම් මම සුදුනම්. නමුත් මම මේක කියන්නේ ඒ සඳහා නොවෙයි.

අපි මේවායින් පාඩම් ඉගෙන ගන්නට ඕනෑ. ඉදිරියේදී වත් මේවාගේ දේවල් නොවෙන්න වග බලාගන්න ඕනෑ. මේක බොරුවක් මුඩාවක් නොවෙයි ; සත්‍යයක්. ඒ තීරණය ගත්තේ කවුද කියන්නට මම දැන්ගේ නැහැ. අක්කර තුන් දහස් පන්සියයක් විශාල ඒ යටවපාන උද්‍යානයට ඒ කාලයේ තම දම්මේ "සිරිමා උද්‍යානය" කියලයි. කොටින් කියනවා නම්, මේ කාරණය හිතදා ඒ නරුණුයන් පසුගිය රජය එක කොඩි තරම් තරඟ වුණාද කිව්වොත් 1977 දී "සිරිමා උද්‍යානය" කියන බෝඩ් ලැල්ල ගලවලා "සිංහරාජ උද්‍යානය" නමින් වෙනත් බෝඩ් ලැල්ලක් සවි කලා. එදා ඒ උද්‍යානයට දැමූ තමවත් අද ඒ නරුණුයන් පාවිච්චි කරන්නේ නැහැ. මෙය ඒ තරම්ම අශෝගත වැඩක් හැටියට, ඒ නරුණුයන් කල්පනා කළේ.

කල්පනා කර බලන්න. අද අත්තනගල්ලේ ඒ පැනටරිය නිකම් තිබෙනවා. අක්කර තුන් දහස් පන්සියයක් වූ යටවපාන ඒ ව්‍යාපාරය නතිකරම වැල් දොඩම්වලින් පිරිලා. අද ඒ නරුණුයන් ජීවත් වෙන්න මාර්ගයක් නැතිව අත්තන දුක් විඳිනවා. එපමණක් නොවෙයි. ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඒ වැල් දොඩම් ව්‍යාපාරය පටන් ගත් වෙලාවේ අගලවත්ත ප්‍රදේශයේ සමාජීය වශයෙන් සහ ආර්ථික වශයෙන් තවත් ඉතා වැදගත් වෙනසක් ඇති වුණා. ඒ ප්‍රදේශයේ තමයි, රබර් බහුලව තිබෙන්නේ. රබර් පර්යේෂණ ආයතනය තිබෙන්නේ ඒ ප්‍රදේශයේයි. ලෝක බැංකු ආධාර ක්‍රමයක් යටතේ රබර් නැවත වගා කිරීම සඳහා ආධාර දෙන අවස්ථාවකදී කුඩා රබර් වතු හිමියන් ලවා නියම අවස්ථාවේදී ඒ රබර් ගස් වික ගලවා දමා අලුතෙන් රබර් වගාවක් දමන්න රබර් පාලක දෙපාර්තමේන්තුවට අමාරු වුණා. තිබෙන රබර් ගස් වික උගුල්ලක් කුඩා රබර් වතු හිමියන් අකුමැති වුණා. ඒ මොකද ? අවුරුදු පහක් යන තුරු ඔවුන්ට ආදායමක් නැති වෙන නිසා. නමුත් මේ වැල් දොඩම් ව්‍යාපාරය අගලවන්නට පුරුදු වුණාට පස්සේ අරුකුඩා රබර් වතු හිමියන් ඒ අයගේ රබර් ගස් වික ඉක්මනට ගලවන්නට පටන් ගත්තා. ඒ මොකද ? රබර් ගස් වික ගලවා වැල් දොඩම් විකක් දම්මාම අවුරුදු ගයක් යන තුරු, ඔවුන්ට හොඳ ආදායමක් ලබන්නට පුළුවන් තිසයි. එය ගැන ජීවන රටාවට ලොකු රුකුලක් වුණා.

ඒ කාලයේ කෙළින්කන්ද වගේ ඇත දුක්කර ප්‍රදේශවල පාසල් යන දරුවන් පවා තමන්ගේය කියා වැල් දොඩම් වැල් හතර පහ වවන්නට පටන් ගත්තා. ඒ කාලයේ වැල් දොඩම් රුපියල් අටට ගියා. ඒ අය ඒවා අරගෙන ගිහින් තමන්ට වුවමනා කරන බඩුමුවුවුවට වැල්දොඩම් හුවමාරු කරගත්තා. ඒ කාලයේ ගෘහණියන් හැන්දට තමන්ට වුවමනා පොල්කෙල් බෝතලය තැන්තම් හුම්කෙල් බෝතලය ගන්නට කඩයට යනවිට අරගෙන ගියේ මුදල් නොවෙයි.

වැල් දෙවිමි. වැල් දෙවිමි කීපයක් දිලා අර බෝතලයට පොල් කෙල් තැන්තමි හුමිතෙල් ගන්නවා. එහෙම තැන්තමි තමන්ට අවශ්‍ය වෙනත් දෙයක් ගන්නවා. ඒ විධියට හුවමාරු ක්‍රමයක් ඇති කර ගන්නා. තමුත් විදේශ රටක් සමග තිබුණු ගිවිසුමක් අවලංගු වී තිසා රුපියල් අටට තිබුණු වැල් දෙවිමි ගත පණගතවත් විකුණා ගන්නට බැරි තත්ත්වයකට වැටුණා. ඊට පස්සේ මේ වැල් දෙවිමි වගාව සම්පුර්ණයෙන්ම නාස්ති වී ගියා. අද වැල් දෙවිමි මිලයට ගැනීමේ ආයතන දෙකකි තිබෙන්නේ. එකක් නමයි. මම කලින් සඳහන් කළ අත්තනගල්ලේ කර්මාන්තශාලාව. අනිත් එක තිබෙන්නේ කොළඹ. තාරතේන්ද්‍රිය. පසුගිය සතියේ “දිනමිණ” පත්‍රයේ තිබුණු වාර්තාව අනුව ඒ කර්මාන්ත ශාලා දෙකටම දැන් වැඩ කරන්නට තරම් වැල් දෙවිමි නැති බව පෙනී යනවා. වැල් දෙවිමි තිබෙන ප්‍රදේශවල නොවෙයි කර්මාන්ත ශාලා ඉදිකළේ. ඇත්ත වශයෙන්ම අගලවත්තට සැලසුම් කළ වැල් දෙවිමි කර්මාන්ත ශාලාව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ සිටි අගලවත්තේ මන්ත්‍රීතුමා විපක්ෂයට යෑම හේතුවක් කර ගෙන අත්තනගල්ලට අරගෙන ගියා. කොතරම් කෙටි තැන්තමි දුර්වල කල්පනා කිරීම් ක්‍රමයක්ද ඒ කාලයේ පැවති තිබෙන්නේ කියා කල්පනා කර බලන්න. ගරු නියෝජ්‍ය කථානායකතුමනි.

තමුත්තාන්සේගේ කාලය වැඩිපුර ගන්නට මා බලාපොරොත්තු වන්නේ නැහැ. මේ යටතේ මා කියන්නට බලාපොරොත්තු වුණේ මේ විකෘති. මම විශේෂයෙන්ම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට කියනවා, “අපි දැන්වත්, ප්‍රමාද වී හෝ මේ වරද හරිගස්සමු කියලා. දැන් තමි ඒ කර්මාන්ත ශාලා තිබෙන්නේ වෙළඳ අමාත්‍යාංශය යටතේ යයි මම හිතනවා. මේ ප්‍රමාද වූ අවස්ථාවේ හෙද ඒ කර්මාන්ත ශාලාව ගෙන ගොස් එසේ ප්‍රදේශයේ පිහිටුවීමෙන් ඉන් වැඩි ප්‍රයෝජනයක් ගන්නට පුළුවන්ද කියන අතර අඩු වශයෙන් සමීක්ෂණයකට පවත්වන්නය කියා මා ඉල්ලා සිටිනවා.

එමෙන්ම තවත් කරුණක් ගැන විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න කැමතියි. ඉඩම් නැති ජනතාව අතර බෙදා දිය හැකි තවත් ඉඩම් හුඟක් අපට තිබෙනවා. මා කර තිබෙන සමීක්ෂණයක් අනුව කැලෑ නැති, එමෙන්ම සංවර්ධනයකුත් නැති ඉඩම් අක්කර 8,000 ක් පමණ මගේ ආසනයේ පමණක් තිබෙනවා. අපට ඒවා ජනතාව අතර බෙදා දෙන්නට පුළුවන්, හේ හෝ වෙනත් බෝගයක් හෝ වගා කිරීමට. අද අපේ රටට අවශ්‍ය වී තිබෙන විදේශ විනිමය උපයා ගන්නට හා අපේ රටේ සංවර්ධනයට උපයෝගී කර ගන්නට පුළුවන් සම්පත නමයි. අපේ රටේ තිබෙන හුම් සම්පත. ඒ හුම් සම්පත අපි කියම අන්දමට ප්‍රයෝජනයට අරගෙන නැහැ. පසුගිය සතියේත් සමීක්ෂණයක් පැවැත්වුවා. මේ හුම් සම්පත උපයෝගී කර ගන්නොත් අපේ ප්‍රදේශවල තවත් ජනාවාස ඇති කර රැකියා ඉල්ලා විලාප කියන තරුණ තරුණියන්ට ඒ ඉඩම් බෙදා දෙන්නට අපට පුළුවන්. ඒ අන්දමට බෙදා දෙන්නට පුළුවන් ඉඩම් පිළිබඳව නොයෙක් අවස්ථාවලදී මතභේදයක් ඇති වෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් අපත් අතර. අපි වනය ආරක්ෂා කර ගත යුතුයි. එයත් වැදගත්. එමෙන්ම වන සංරක්ෂණය සඳහා අවශ්‍ය නොවන ඉඩම් ජනතාවට බෙදා දිය යුතුයි. අන්ත එවැනි දෙකදී සංවර්ධනය කළ හැකි ඉඩම් පිළිබඳව යොයා බලා ඒවා රැකියා නැති තරුණ තරුණියන්ට දී ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්නට සැලැස්මක් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීමක් මම තමුත්තාන්සේගෙන් සමුගන්නවා.

ආර්. එම්. පුංචි බණ්ඩාර මහතා (මොණරාගල)
 (කි.පු. ඡුර්. ෨෧. පුණ්ඪි පණ්ඩාර - මොණරාගල)
 (Mr. R. M. Punchi Bandara - Monaragala)

ගරු නියෝජ්‍ය කථානායකතුමෙහි, මුතුකණ්ණිය ව්‍යාපාරය තිබෙන්නේ මගේ ආසනයේ. ගරු මන්ත්‍රීතුමන්ලා කීප පොළකම එතුමන්ලා ලැබී තිබෙන තොරතුරු මේ ගරු සභාවේදී ප්‍රකාශ කළාය කියා මම විශ්වාස කරනවා. මුතුකණ්ණිය ජලාශයට යට වී ඉඩම් අහිමි වූ පවුල් 58 ක් හිටියා. මේ පවුල් 58 ට පළමු වැනි ගම්මානය සම්පුර්ණයෙන්ම වෙන් කළා. ඉස්සරවෙලාම මුතුකණ්ණිය ව්‍යාපාරයේ ඉඩම් දුන්නේ ඒ උදව්වයි. ඒ නිසා ජලාශයට යටවීම නිසා කිසිම කෙනෙකුට ඉඩම් අහිමි නොවූ බව මම මේ අවස්ථාවේදී අවධාරණයෙන්ම ප්‍රකාශ කරනවා. ඒ හැම පවුලකටම ඉඩම් දුන්නා.

මුතුකණ්ණිය සංවර්ධන ප්‍රදේශයට සියලුම ඉඩම්, තාම්බන්ත, කොළොන්නොන්න ආදී ගම්මාන ගණනාවක් අයත් වෙනවා. මේවා පැරණි ගම්මානයි. මේ පැරණි ගම්මානවල අවුරුදු දහස් ගණනක් මිනිසුන් ජීවත් වුණා. ඒ උදව්වගෙන් සියයට අනූ නවයකම ගොවි පන්තියේ අයයි. ඒ සියයට අනූ නවයක් වූ ගොවි පන්තියේ හැම එක් පවුලකටම එක ඉඩම් කැබැල්ලක් බැගින් ලැබුණාය කියා මම විශ්වාස කරනවා. ඒ නිසා එතැන විශාල අසාධාරණයක් සිදු වුණා යයි මට නම් කියන්නට බැහැ.

විරුද්ධ පක්ෂයේ ගරු මන්ත්‍රීතුමන්ලා, විශේෂයෙන්ම අත්තනගල්ලේ ගරු මන්ත්‍රීතුමාට (ලක්ෂ්මන් ජයකොඩි මහතා) ලියමනක් ලැබී තිබෙනවා, මුතුකණ්ණිය ව්‍යාපාරයේ එක්තරා සංවිධානයකින්. ඒ ගැන එතුමා මේ ගරු සභාවේ ප්‍රශ්නයක් අසා තිබෙනවා. මම කියන්නම් ඒ ලියමන එවූ එක්කෙනා කවුද කියා. නම : සෙල්ලන්වා. රක්ෂාව : ව්‍යාපාරිකයෙක්. බස් එකක් තිබෙනවා. දිනක ආදායම රුපියල් 750 කට වැඩියි. මේ ප්‍රදානයට නොහොමන් මුතුකණ්ණිය ව්‍යාපාරයෙන් ඉඩමක් ලැබී තිබෙනවා. ගොවි පන්තියේ නොවන අයකුට ඉඩමක් ලැබී තිබීම නිසා ඒ ගැන විගාගයක් පැවැත්වුවා. පරීක්ෂණය පවත්වන අවස්ථාවේ දී ඊට විරුද්ධව මේ ලියවිල්ල මෙහාට එවා තිබෙනවා.

ඒ එක්කම තවත් මිත්කල් එකක. - බයිසිකල් අලුත්වැඩියා කරන තැනක - කර්පගණ සරත් කියන ප්‍රදානයකුට ඉඩමක් ලැබී තිබෙනවා, කුමුරු අක්කර දෙකහමාරක් හා ගොඩ ඉඩම් අක්කර තුන්කාලක්. ඒ සිද්ධියට විරුද්ධව ගොවි පන්තියේ උදව්‍ය කළ උදකේෂණයක් නිසා පරීක්ෂණ පවත්වන්න මොණරාගල කවිවේරියෙන් ගියාට පසුව මේ තත්ත්වය උදවුණාය කියන එක මම අවධාරණයෙන්ම ප්‍රකාශ කරනවා.

ගරු නියෝජ්‍ය කථානායකතුමෙහි, ගම්මානයක් ජනපදයක් කරන්නට ගියාම ප්‍රශ්න මතු වෙනවා. ඒ ගම්මානයේ ජීවත්වෙන සියලු දෙනාටම ඉඩම් දෙන්නට කටයුතු කරන්න ක්‍රමයක් සකස් කරගැනීම ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට ඉතාමත්ම අසීරු කාර්යක් වෙනවා. සමහර උදව්‍ය වශෝධකයයි. අවුරුදු 75 ක්, 80 ක් පමණ වයසයි. ඒ පවුලේ ඉන්නේ එක සාමාජිකයෙක් පමණයි. එයා මහර එයා එයාට මේ ව්‍යාපාරයෙන් ඉඩමක් දෙන්නට පුළුවන්කමක් ඇති වෙන්නේ නැහැ. මේ වාගේ සුර සුර ප්‍රශ්න තිබෙනවා. ඒ අතර අර වාගේ නිලධාරීන්ගේ වැරදි නිසාත් අක්‍රමිකතා ඇති වෙනවා. තමුත් ඉඩම් අහිමි කළාය, අහිමි වුණාය, අසාධාරණයක් කළාය, අසාධාරණයක් වූණාය කියන එකට මම එකග වෙන්නේ නැහැ. මේ ලංකාවේ ප්‍රථම වරට පක්ෂ හේදයකින් තොරව - අපක්ෂපාතව - ඉඩම් කටවියක් ලබා දුන්නා නම් එසේ ලබා දුන්නේ මුතුකණ්ණිය ව්‍යාපාරයෙන්ය කියා මම තමුත්තාන්සේට අවධාරණයෙන්ම කියනවා. එතැන කාගේවත් ඇහිලියැසීමක් සිදු වුණේ නැහැ. නිලධාරීන්ගේ වැරදි නම් කීහිපයක් තිබුණු බව මම පිළිගන්නවා. තමුත් අසාධාරණයක් වුණේ නැහැ.

මේ ආණ්ඩුව බලයට පත්වුණාට පසුව මහවැලි ව්‍යාපාර යෝජනා ක්‍රමය හැරුණු විට, මහා පර්මාණයෙන් ඉතා කඩිනමින් අවසන් කළ ගොවිජනපද ව්‍යාපාරයක් තිබෙනවා නම් ඒ මුතුකණ්ණිය ව්‍යාපාරයයි. ඒ නිසා අපට එල්ල කළ චෝදනාවලට මම එකඟ වෙන්නෙ නැහැ. එහෙම දෙයක් සිදු වුණේ නැති බව මට අවධාරණයෙන්ම කියන්නට පුළුවන්. සුර සුර ප්‍රශ්න නැතුව ඉඩම් නොවෙයි. තිබෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන්නට කටයුතු කොමසාරිස්තුමාගේ අනුමැතිය ඇතිව මොනරාගල දිසාපතිතුමා කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ඉදිරියේදී එවැනි ප්‍රශ්නයක් මතු වන්නේ නැත කියා.

මේ ව්‍යාපාරයේ කටයුතුවලට මේ මුදල වෙන්කිරීම ඉතාමත් අවශ්‍යයි. සිත්තක්කර ඉඩම්, ජනතාව පරම්පරා ගණනාවක් තිස්සේ හුක්තිවිතද ඉඩම් හා ඒවා තුළ වූ වෙනත් දේපොළ ආදිය තක්සේරු කර තිබෙන තමුත් ඒවාට තවම සහ පහක්වත් ලැබී නැහැ. ඒ අයට දැන් මුදල් අභ්‍යාවශ්‍යයි. ජනපදයක් පටන්ගත්තාම අවුරුදු ගණනාවක් යන තුරු අස්වැන්න ගන්න ලැබෙන්නේ නැහැ. එතෙක් ගොවියාට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වෙනවා. එවිට මවුක්ට ලබාගැනීමට අයිතිවාසිකමක් තිබෙන මේ වන්දි මුදල අතිවාරයයෙන්ම ලබා දෙන්නට ඕනෑ. එය මා ගරු ඇමතිතුමාගේ අවධානයට යොමු කරවනවා. විශේෂයෙන්ම අද මේ වෙන්කරන මුදලින් කොටසක් අර වන්දි මුදල ගෙවන්නට වෙන්කරන්නය කියා මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ඒ අයට ජීවත් වෙන්නට හැටියක් නැහැ. උන්හිටි තැන් නැතිවෙලා අළුත් තැනකට ඇවිත් තිබෙනවා. එවිට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්නට සිදු වෙනවා. ඔය දෙන ලෝක ආධාර වික ජීවත් වෙන්නට මදි. ඒ නිසා විශේෂයෙන්ම මවුක්ගේ ඉඩම් සඳහා දෙන්නට තිබෙන ඒ වන්දි මුදලටත් ඒ අයට දෙන්නට ඕනෑ. එය ලබා දෙන හැටියට ගරු ඇමතිතුමාගේ අවධානය යොමු කරවනවා.

මම කල්පනා කරන හැටියට ඉතාමත් සාර්ථක යෝජනා ක්‍රමයක් තිබෙනවා නම් එය මොණරාගල දිස්ත්‍රික්කයේ තිබෙන මුතුකණ්ණිය ව්‍යාපාරයයි. ඒ ව්‍යාපාරය සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන්ට වැරදි තොරතුරු හා වැරදි අවබෝධ ලැබී තිබෙනවා නම් ඒවා නිවැරදි කරගන්නය කියා ඉල්ලීමක් මම හිතමි වෙනවා.

වෛද්‍යාධ්‍යායී ජී. එම්. බී. සිරිල් මහතා (නිදසමහරාම)
(ආචාර්ය ජ්‍යෙෂ්ඨ ජී. ආර්. ඩී. පී. ජී. ජී. — නිදසමහරාම)
(Dr. P. M. B. Cyril-Tissamaharama)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ඉඩම් අමාත්‍යාංශයේ පරිපූරක අස්තමේන්තුවක් පිළිබඳව සාකච්ඡා කරන මේ අවස්ථාවේදී මම බලාපොරොත්තුවන්නේ දීර්ඝ කථාවක් කිරීමට නොවෙයි. නිදසමහරාම කොට්ඨාශයේත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් නිබන්ධන අඩුපාඩු ස්වල්පයක් මතක් කිරීමටයි, මා අදහස් කරන්නේ.

ප්‍රථමයෙන්ම 1956 දී ආරම්භ කළ බදුගිරිය ජනපදය ගැන සඳහන් කරන්න කැමතියි. එය බොහෝම පැරණි එකකි. ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් සැදූ ගොඩනැගිලි රාශියක් කිසිම ඵල ප්‍රයෝජනයකට නොගෙන එහි තිබෙනවා. ඒවා කැඩී බිඳී වැටෙන තත්ත්වයකට පත් වී තිබෙනවා. මෙම ගොඩනැගිලි ප්‍රදේශයේ දිසාපතිතුමාට භාර දෙන්නය කියා කීප වතාවක්ම ඉල්ලා සිටියා. එසේ භාර දෙන්න බැරි නම් පදිංචිය සඳහා ජනපදයේ උදවියටත් භාර දෙන්නය කියා ඉල්ලුම් කළා. ඒ මොකද? දැනට එම ගොඩනැගිලිවල උච්චතම තත්ත්වයක් ඇති වී තිබෙනවා. එක එක්කොන ඒවා ගලවාගෙන ගිහිත්. බදුගිරියේ ඒ හිස් ගෙවල් ආරක්ෂා කරන්න මේ මෑතක් වනතුරුම මුරකරුවන් යොදවා තිබුණා.

ඒ හා සමානවම ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මේ විධියට සාදනු ලැබූ ගෙවල් රාශියක් මගහල් වැව ව්‍යාපාරයේත් තිබෙනවා. මේවාත් ප්‍රයෝජනයකට නොගෙන හිස්ව තිබෙනවා. වෙනත් ආයතනයකට හෝ දෙපාර්තමේන්තුවකට දෙන්න හඳුනා විටත් එවැනි කියනවා. ඒවාත් අර තත්ත්වයේමයි තිබෙන්නේ. වහලවල බාලක ඉතුරු වෙන්නේ තැනි තැනට උච්චතම ගලවාගෙන ගිහිත්. දිසාපතිතුමාට හෝ වෙනත් රජයේ නිලධාරියෙකුට හෝ මෙය භාර දෙනවා නම් සැහෙන ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම තැන්තම් පාසලට භාර දෙනවා නම් එය ගුරුවරුන්ගේ නිල නිවාසය ලෙස පාවිච්චි කරන්න පුළුවනි. කුමන විධියේ හෝ විශාල ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.

මීට අමතරව තවත් කාරණයක් සඳහන් කරන්න කැමතියි. ලුණුගම්වෙහෙර ව්‍යාපාරයේ ඉඩම් බෙදා දීමේ කටයුතු දැනට ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් කරගෙන යනවා. ඒ වැඩ පිළිවෙල ඉතාමත් සාර්ථක විධියට කරගෙන යනවා. ඒත් සුළු සුළු අඩුපාඩුකම් තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉඩම් අභ්‍යන්තරව තැනී උදවිය පිළිබඳව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයත් හම්බන්තොට දිසාපතිතුමාත් ඒකාබද්ධව සංඛ්‍යා ලේඛණ එකතු කිරීමක් කළා. එහිදී පෙනී ගියා ඉඩම් අභ්‍යන්තරව තැනීම ජීවත් වන පවුල් 20,000ක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිටින බව. මෙහිදී මම පෙන්වා දෙන්නට බලාපොරොත්තුව වන වැදගත්ම කාරණය නම් මෙම හම්බන්තොට දිස්ත්‍රික්කයේ බිම් අභ්‍යන්තරව තැනීම සිටින පවුල් 20,000ක් 10,000ක්ම නිදසමහරාම මැතිවරණ කොට්ඨාශයේ සිටින අය බවයි.

අපි මුලදීම ඉල්ලීමක් කළා ලුණුගම්වෙහෙර ඉඩම් බෙදා දීමේ ඉඩම් තැනී උදවිය ගැන අවධානය යොමු කර ඒ උදවියට ප්‍රමුඛතාව දෙන්නය කියා. ඒ පලාශයට යට වූ ප්‍රදේශයේ පවුල් 2,000 ක් පමණ සිටියා. එයින් 1450 කට පමණ විකල්ප ඉඩම් ලැබී තිබෙනවා. තවත් 150 ක්, 200 ක් පමණ යන්න එන්න තැනක් තැනීමට කරදරයේ වැටී සිටිනවා. ඒ කරදරය මොන තරම් උග්‍ර වෙලාද කිව්වොත් මැනදී එහි එක් තරුණයෙකු ඉන්නේ බෝම්බයක් ගැට ගහගෙන දිසාපතිතුමාගේ කායභූලයට ගිහිත් තිබෙනවා. "උමිත් මරාගෙන මාත් මැරෙන්න" කියා. මේ විධියේ කලබල කරන්න තරම් අවස්ථාවක් ඇති වී තිබෙනවා. ඒ මොකද, ඒ ප්‍රදේශයේ දීර්ඝ කාලයක් පදිංචි වී සිටි ඒ උදවියට ලුණුගම්වෙහෙර ව්‍යාපාරයෙන් ඉඩමක් නොලැබෙනවා නම්, ඒ ප්‍රදේශයේම ඉපිද හැදී වැඩී සිටි කෙනෙකුට ඒ ප්‍රදේශයේ ඉඩමක් කඩමක් තැනීම වනවානම්, ඒක මහා විශාල පාපකර්මයක් විධියටයි, ඒ උදවිය කල්පනා කරන්නේ.

මේ ගැන මා කරුණු ඉදිරිපත් කර තිබෙනවා ගරු ඇමතිතුමාට. මේ ගැන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේත් ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් අවධානය යොමු වී තිබෙනවාය කියා මට දැනගන්නට ලැබුණා. ඒත් මගේ සුතුකමක් මා නියෝජ්‍යයා කරන ප්‍රදේශයේ උදවියගේ අදහස් උදහස් දක්වා සිටීම. ලුණුගම්වෙහෙර ව්‍යාපාරය යටතේ ඉඩම් බෙදීමේදී ඒ ප්‍රදේශයේම උපත්, ඒ ප්‍රදේශයේම හැදුණු වැඩුණු, ඒ ප්‍රදේශයේම ජීවත් වන උදවිය ගැන වැඩි අවධානය යොමු කළොත් මෙවැනි අමාරුකම්වලට මුහුණ දෙන්නට සිදු වෙන්නේ නැහැ. මනවැලී ව්‍යාපාරය මුළු ලංකාවටම බලපාන්නේ යම් ආකාරයකටද, ඒ විධියටම නමයි මේ ලුණුගම්වෙහෙර ව්‍යාපාරය දකුණට

විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයට බලපාන්නේත්. ඒ ප්‍රදේශයේ බොහෝදෙනාගේ ආර්ථික ප්‍රශ්නය, බොහෝ දෙනාගේ සාමාජිකය ප්‍රශ්නය, ඒ වාගේම ආධ්‍යාපනික ප්‍රශ්නය නිරාකරණය කිරීමට ඇති එකම උදව්ව මෙම ව්‍යාපාරයයි. එම නිසා මේ කාරණය ගැන ගරු ඉඩම් සංවර්ධන ඇමතිතුමාගේ අවධානය යොමු වී ඒ ප්‍රදේශයේ ජනතාවට යහපතක් වේය යන බලාපොරොත්තුවෙන් මගේ වචන ස්වල්පය මම අවසාන කරනවා.

අ.හ. 6.20

ඒ. ජ. මු. ලොකුබණ්ඩාර මහතා (ඇමතිතුමා)
(නිල. උපාය. ලොකුබණ්ඩාර — අභ්‍යන්තර)
(Mr. W. J. M. Lokubandara - Minister)

ගරු නියෝජ්‍ය කථානායකතුමනි, ජනපදකරණය ගැන කථා කරන විට මගේ ආසනයේ තිබෙන සේට්ටුකු ව්‍යාපාරයට මේ වන විට ලක්ෂ ගණනක් වියදම් කර තිබෙන බව මා කියන්නට මිනි. බොහෝ අය මැණික් ගැරීමට සම්බන්ධවීම නිසා මෙම ව්‍යාපාරයට හානියක් වුණා. අපේ ආණ්ඩුව ආවාට පසු පොලොව යට තිබුණු මැණික් මතු වෙන්නට පටන් ගත්තා, අපේ ධර්මිෂ්ඨතාවයේ එනට. එම නිසා බොහෝ අය ඇළ කණ්ඩිය ගැනවත් නොහොඳා මැණික් භාරන්නට පටන් ගත්තා, එම නිසා ලොකු කරදරයකට පත් වී දැන් යළිත් කෙසේ හෝ වැඩ ප්‍රතිසංස්කරණය කරගෙන ඉඩම් බෙදන තත්ත්වයට ඇවිත් තිබෙනවා. පසුගියදී ඉඩම් කවිචේරියක් තිබුණා. ඒ ඉඩම් කවිචේරියේදී පෙනුණු මූලික දෙයක් නමයි, නොයෙකුත් නීති රීති, කසාද නොබැඳුණු අයට ඉඩම් දෙන්නේ නැත කීවා; වයස සම්පූර්ණ නොවූ අයට ඉඩම් දෙන්නේ නැත කීවා; රජයේ සේවකයන්ට ඉඩම් දෙන්නේ නැත කීවා. ඒ ආදී වශයෙන් නොයෙකුත් නීති රීති වශයක් තිබුණා. ඒ මත මගේ ආසනයේ අය පෙන්වා දී තිබෙනවා, ආසනයේ බොහෝ අයට ඉඩම් නොලැබුණු බවත් ආසනයෙන් පිට අයට ඉඩම් ලැබුණු බවත්. එ පමණක් නොවෙයි. අර නීති රීති තිබුණාය කීවත් විවෘත නොවූ ඇතුළු අයට ඉඩම් දී තිබෙන බවත් ඒ වාගේම ඇතුළු රජයේ සේවකයන්ට ඉඩම් දී තිබෙන බවත් එම නිසා මගේ ආසනයේ උදවියට ලොකු අයුක්තියක් සිදු වී තිබෙන බවත් පෙන්වා දී තිබෙනවා. ඒ ගැන අවධානය යොමු කරන මෙන් මා වැඩ බලන ගරු ඇමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. අපේ ආසනයේ අපි බොහෝම මගත්සී වියම් වැඩක් කළාට පසු එහි ප්‍රතිඵල ලැබෙන්නට මිනි. අපේ ආසනයේ උදවියටයි. මේ ගැන විශේෂ අවධානය යොමු කරන්නය කියා ඒ නිසා මා කියනවා.

ලුණුගම්වෙහෙර ව්‍යාපාරය ගැන හම්බන්තොට දිසා ඇමතිතුමා කථා කළා. මේ ලුණුගම්වෙහෙර පලාශයට වතුර එන්නේ මගේ ආසනයේ තිබෙන දියලුම ඇල්ලෙන්. මම වතුර දෙන්නත්, ඉඩම් ඒ අයට දෙන්නත් සිදුවීම හරි වැඩක් නොවෙයි. මට ලොකු ඉඩම් ගිහයක් තිබෙනවා. මා මීට කලින් අවස්ථාවක මතක් මලා වාගේ අර ගැමුණු කුමාරයාට වෙච්ච එක නමයි මට සිද්ධ වී තිබෙන්නේ. "උතුරෙන් අර ඇත්තො, දකුණෙන් ගොඵ මුහුද, ඉතින් මම කොහොමද අත පය දිග හැර නිද ගන්නෙ?" කියලා ගැමුණු කුමාරයා විහාර මහා දේවියගෙන් අසා තිබෙනවා. ඒ විධියමයි මටත්. අත පය දිග හැර මන්ත්‍රිකම කරන්නට විධියක් නැහැ. මගේ ආසනය තුළ, දියතලාව පැත්ත ගත්තොත් එතෙක් යුද්ධ හමුදා කඳවුර, හසුනලේ පැත්ත බැලුවොත් එතෙක් අක්කර දහස් ගණනක් අයිතිව තිබෙනවා, රාජ්‍ය වැවිලි සංස්ථාවට. යන්නම් ඉඩම් ස්වල්පයක් යම් තැනක තිබෙනවා නම් එතැන මිනිත්දෝරු කඳවුරක් අටවාගෙන, වැඩි උෂ්ණයක් තැනී නිසා උන්ට සහිත නිසා අධිරාජ්‍යවාදී කාලයේදී සමහර විට සුද්දො ඒ පැත්තෙම මීවා අටවන්නට ඇති. දැන් මේ කාලයේදී විකක් කල්පනා කර බලන්නට මිනි. අදත් මේ පවතින තත්ත්වය නිසා පොරානිකව ගම් බිම් අයිතිව සිටි අපේ මිනිසුන්ට අත පය දිග හරින්නවත් තැනක් නැහැ. හල්දුම්මුල්ල පැත්ත බැලුවොත් බස්නායක නිලමෙහෙ අධිරාජ්‍යය. මට අත පය දිග හැර පාලනයක් ගෙන යන්න පුළුවන්කමක් නැහැ. නිවාස යෝජනා ක්‍රමයකට ඉඩම් කැල්ලක් ගන්න ගියොත් රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ඉඩම් කැල්ලක් ගැනීම හරියට ඇහෙත් ඇටයක් ගන්නවා වාගේ නමයි. විමධ්‍යගත අයවැයෙන් ලක්ෂ ගණනක් මුදල් වියදම් කර මහජනතාවගේ ශ්‍රමයක් වැය කිරීම සඳහා කර අපි පාරක් කැපුවා. දෙපාර්තමේන්තුවෙන් පාර කැපුවාට පසු ඒක සම්බන්ධ කරන්න විධියක් නැහැ. ග්ලෙන්මෝර් වත්තෙ හේ ගස් කීපයක් යහවාය කියා බොහෝම අමාරුයි ඒ අයට ඒ සිංග දෙන්න. ඒකට ඉඩ දෙන්නෙ නැහැ. ඒ ඉඩමේ සම්පූර්ණ තක්සේරුව කොච්චරද? රු. 3,500 ක හේ ගස් තැනි වෙනවාලු. හේවලින් අතිවිශාල මුදල් සම්භාරයක් ලැබෙන මෙවැනි වකවානුවක රු. 3,500 ක් වැනි සුළු මුදලකට පමණක් තක්සේරු කර ඇති හේ ගස් විකක් ඒ අයට වටිනවා, ගම් දෙකක් සම්බන්ධ කෙරෙන පාරකට වඩා. මේ විධියේ දඩ අසාධාරණකම තිබෙනවා.

එම නිසා ජනපද ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්නයේදී අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කළ යුත්තක් තිබෙනවා. මහවැලි යෝජනාක්‍රමය ඇති කරන විට අප බොහෝම බලාපොරොත්තු වන්නේ තමාගේ භිට් එක දෙයක් තමයි. පොරාණික ගම්-බිම්වල පැරිවිටි හිට අයට සිදු වූණු, සිදු වන අසාධාරණය ඒ තුළින් තැනී කිරීම. අපේ ආතලයේ, මුත්තලයේ ඉඩම්වල තමයි. රාජ්‍ය වැව්වල සංස්ථාව සහ ජනවසම වගේ එක-එක වසම් මහ ලොකු රත් පවුම් වතු පිහිටුවාගෙන තිබෙන්නේ. ඒවා ඇති කළේ අපෙන්. අපේ මුතුන්-මිත්තන්ගෙන් අහලා නොවෙයි ; අවසරයක් ලබාගෙන නොවෙයි. අපේ මුතුන්-මිත්තන්ගේ හරක-බානට යන්න තිබුණු, එහෙම තැන්තම උන්දලාට හේන් ගොවිතැන් කර ගන්න තිබුණු ඉඩම් වගේ බලහත්කාරයෙන් මායිම් ගතගෙන ඒවා උන්දලාට තැන්තමට තැනී කොට ඒ පාරම්පරික ගොවීන් අසරණ කලා. එම නිසා දැන්වත් ඒ අසාධාරණය තැනී කරන්න ඕනෑ. අර නත්තවය නිසා දැඩි විධියට ඉඩම් පිපාසයට ගොදුරු වෙලා ඉන්න පිරිසක් අපේ වගේ ආසන්නවල ඉන්නවා. එම නිසා මේ ගැන ගරු ඇමතිතුමාගේ අවධානය යොමු වෙන්න ඕනෑ.

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ උදව්‍ය මේ ගරු සභාවේ සිටි කාලයේදී ජනපද පිහිටුවීම සම්බන්ධයෙන් තැනී අරියාදවක් හෝ මවා පැවා, උතුරු-තුරුගෙනහිර පළාත්වලට මොන විධියේ හෝ සම්බන්ධයක් දක්වමින්. අර ගාන්ධි ව්‍යාපාරය වගේ ව්‍යාපාරයක් ගැන නොවෙයි, අප කවා කරන්නේ. අපේ ගම්බද ගොවීන්ට ඒ වතුටුල කුලී වැඩක්වත් කරන්න අයිතියක් නැහැ. අර ඇත්තෝ වක ඒක සම්පූර්ණයෙන්ම අරක්ගෙන ඉන්නවා. තමුත් සමහර විට අපේ මනුෂ්‍යයන්ට අත හෝදලා වතුර වක දමන්න සිදුවී තිබෙන්නේත් ඒ හේ වත්තකටයි. අපේ අයට ඉස්කෝලයක් හදගන්න ඉඩම් කැබැල්ලක් නැහැ. මේ විධියට පුදුමාකාර ලෙස වකුටු වෙලා, කොටු වෙලා ඉන්න පිරිසක් තමයි. කන්ද උඩට ඉන්න අපේ ගම්බද ගොවි ජනතාව. එම නිසා ඉඩම් අමාත්‍යාංශය ඒ ගොවි ජනතාවගේ සාධාරණ අයිතිය ලබා දීම සඳහා අවශ්‍ය පියවර කොගත්තෝ උච්ච පළාතේ හා සබරගමුව පළාතේ මෙන්ම මහනුවර හා නුවර-එළිය වැනි දිස්ත්‍රික්ක තුළත් පුදුමාකාර විප්ලවයක් නොබෝ දිනකින්ම ඇති වෙනවාට කිසිම සැකයක් නැහැ.

මහවැලි යෝජනා ක්‍රමය ඇති කිරීම නිසා ද්‍රවිඩ මිටියාවගේ අපේ ඉතාම අගනා සංස්කෘතික දායාදයක් උරුමකම් කී පිරිස්වලට මොකද වුණේ ? ඒ අයට නිදාකයෙන්ම අයිතියක් තිබෙන්න ඕනෑ. නලවකැලේ ප්‍රදේශයේ වේවා හැටත් ප්‍රදේශයේ වේවා යම්කිසි වත්තක් තිබෙනවා නම් ඒ වත්තේ පදිංචි වන්න. ඒ අයිතිය තැනී වෙනවා නම් එය බරපතල අසාධාරණයක්.

අපේ වර්තමාන අතිගරු ජනාධිපතිතුමා එවකට එක්දස් නමැයි හතළිස් ගණන් වලදී සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් වශයෙන් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ අවස්ථාවක් ගරු ඇමතිතුමාගේ දැඩි අවධානයට යොමු කරවන්න කැමතියි. තමුත් මේ අවස්ථාවේදී ඒ සම්පූර්ණ කොටසම කියවන්න මා බලාපොරොත්තු වන්නේ නැහැ. එතුමා එද පැහැදිලිවම කියා තිබෙන්නේ මොකක්ද ?

Memorandum on Food Production and Village Settlement at Diyatalawa.

විශේෂයෙන් මගේ ආසනයට සම්බන්ධවයි. කරුණු ඉදිරිපත් වී තිබෙන්නේ. මේ ප්‍රශ්නය හරියටම විසඳන්න ඕනෑයයි කියා තිබෙනවා. එහි නව දුරටත් මෙසේ තිබෙනවා; සඳහන් වී තිබෙනවා.

"It may be judged from the fact that at the last "(Interruption)

ලංකා ජාතික සංගමයේ වාර්තා පොතේ මයිකල් රොබට් විසින් සංග්‍රහ කරන ලද පොතේ 4 වැනි වෙර්මේ 3, 126 වැනි පිටුවෙයි. මෙය සඳහන් වන්නේ. මගේ හිතේ එවකට අපේ වර්තමාන ජනාධිපතිතුමා ලංකා ජාතික සංගමයේ ලේකම්වරයෙක් හැටියට හිටියා. එතුමා කියන ඉතා වැදගත් කාරණයක් තිබෙනවා. දියතලාවේ ඉඩම් හිඟය ගැන එතුමා මේ විධියට කියනවා :

"land Kachcheri held at Diyatalawa 52 villages were given"

එක්දස් නමැයි හතළිස් ගණන්වල අසදුම්කරුවන් තුන්සියක් ඉදිරිපත් වූ විට ඉඩම් දී තිබෙන්නේ පණස් දෙකකට පමණයි. ඒ නිසා එද දෙසිය හතළිස් අටකට ඉඩම් තැනී වුණා. අපේ තැන්දලා-මාමලා-ආතලා-මුත්තලාටයි. එසේ ඉඩම් තැනී වුණේ. ඒ දැඩි ඉඩම් හිඟය තැනී කරන්න වෙත තැනකින් ඉඩම් ගෙනෙන්න විධියක් නැහැ. මිනිහෙකුට වඩා හේ ගහක් වටිනවා. රාජ්‍ය වැව්වල සංස්ථාවට. ඒවායින් රත් පවුම් ලැබෙනවාලු. එවැනි තත්ත්වයකුයි. අද තිබෙන්නේ. එහෙම නම් අපේ මිනිස්සු යන්නේ කොහොට්ද ? එහෙම නම් කරන්න තිබෙන්නේ අලුතින් ජනපද පිහිටුවීමයි. ඒවායෙන්වත් අර උදව්‍යට

ඉඩම් ලබා දීමයි. අද මිනිස්සු වතුර තැනිව ආකාශය දිගා බලාගෙන ඉන්නවා. එහෙම නම් ඒ අයට වතුර ලබා දීම සඳහා ඇති කරන යෝජනා ක්‍රම නිසා ඉඩම් - පොරාණික ඉඩම් - ගම් බිම් අහිමි වන උදව්‍ය ගැන අප අමතක කරන්න හොඳ නැහැ නේද ? ඒ සත්‍යය කෙරෙහි අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු වෙන්න ඕනෑ. අතිගරු ජනාධිපතිතුමා එවකට අර විධියට අදහස් දක්වා තිබෙනවා. එහි 'විලේප්ප්ප්' කියන්නේ අප වගේ 'විලේප්ප්ප්ලාටයි' ඒක මතක තියාගන්න.

"one acre each of land, while there were over 300 applicants. The land hunger of the villager cannot be satisfied with a mere emotional content. Such satisfaction must be followed by practical advantages to be of enduring value."

මේ ප්‍රශ්නය සදකාලීනව විසඳෙන අන්දමට කාටත් සාධාරණ අන්දමට විසඳන්නට ඕනෑය කියලා එද එතුමා කිව්වා. අද එතුමා අතිගරු ජනාධිපතිතුමායි. එතුමාගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම තමයි. ඉඩම් අමාත්‍යාංශයේ පරම වගකීම විය යුත්තේ. එතුමා මෙන්න මේ විධියට කියා තියෙනවා :

"The sentimental attachment of the villager to the land must be exploited for the benefit of the State before it is too late".

තමන් යම්කිසි බිමක උපන්නා නම් ඒ බිමට මිනිසුන් තුළ ගැඹුරු ආදරයක් තිබෙනවා. එක කියමනක් තිබෙනවා " අපි පොළොවට අයිතියිද, පොළොව අපිට අයිතියිද " කියලා.

ආනන්ද දසනායක මහතා
(**শ্রী. আনন্দ দাসনায়ক**)
(**Mr. Ananda Dassanayake**)
දෙකටම.

වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
(**শ্রী. W. J. M. Lokubandara**)

ඇත්ත වශයෙන්ම කියනවා නම් දෙකටමත් වැඩියේ අපි පොළොවටයි අයිති වෙන්නේ. අත්තිමට බලතකොට අපි පොළොවට පස් වෙනවා. ඒක ඉතාම දර්ශනික කියමනක්. ඒ කියමන තුළින් මතු වන එක් සත්‍යයක් තිබෙනවා. ඒ සත්‍යයේ බිරිය තමයි. විශේෂයෙන් අපි කවුරුත් තමන්ගේ උපත් බිමට-නිජ බිමට ආදරය කියන එක. එහෙම නම් අපිට අයිති බිම්වලට අපි ආදරය දක්වනවා කියන එක අමතක කරන්නට හොඳ නැහැ. එම නිසා හේ වතුටුල වැඩට යවන කොට වුණත් ඒ පළාත්වාසීන්ට විශේෂත්වයක් කරන්නට ඕනෑ.

අ. හ. 6.30

නියෝජ්‍ය කථානායකතුමා
(**பிரதிச் சபாநாயகர் அவர்கள்**)
(**Mr. Deputy Speaker**)

Order, please ! The Deputy Chairman of Committees will now take the Chair.

අනතුරුව නියෝජ්‍ය කථානායකතුමා මූලාසනයෙන් ඉවත් වූයෙන්, නියෝජ්‍ය කාරක සභාපතිතුමා [එඩ්මන්ඩ් සමරවික්‍රම මහතා] මූලාසනාරූප විය.

அதன் பிறகு, பிரதிச் சபாநாயகர் அவர்கள் அங்கீகாரணத்தி னின்றி அகலவின, மூலப் பிரதித் தலைவர் அவர்கள் [ಶ்ரீ. எட். மண்டி சமரவிக்ரம] தலைமை வகித்தார்கள்

Whereupon MR. DEPUTY SPEAKER left the Chair and MR. DEPUTY CHAIRMAN OF COMMITTEES (MR. EDMUND SAMARAWICKREMA) took the Chair.

වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා
(**শ্রী. W. J. M. Lokubandara**)

නියෝජ්‍ය කාරක සභාපතිතුමා, මම තවත් එක වචනයක් කියන්නම්. මෙන්න මෙහෙමත් එම වාර්තාවේ සඳහන් වී තිබෙනවා. ඒක ලියලා තිබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඒ කාලයේ රාජ්‍ය භාෂාව සිංහල නොවෙයි හේ.

"It is a common thing for a man to live in the same hut with his son and his son's wife and his daughter and her husband."

[වී. ජ. මු. ලොකුබණ්ඩාර මහතා]

අම්මා අප්පා කැරලි මල්ලිලා වික එකට ඉන්න එක තමයි සාමාන්‍යයෙන් පොදුවේම මේ රටේ පවතින පිළිවෙල.

"This congestion may be relieved in the manner indicated by inducing the younger members of the family to go on to fresh pastures".

මේක අනුව තමයි දැන් පිටරටවලට—සවුදි අරාබිය පැත්තට—අපේ තරුණ තරුණියන් යන්නේ. ඒ යන්නේ යමක් උපයාගෙන එන්නයි. අපිට ඒ රටවලින් මොනම ඉඩම් ගෙනෙන්න විධියක් තැනූ. එහෙම තම අපේ මේ ගම්බිම් ඇරුණාම අපිට යන්නට තිබෙන තැන තමයි මහා පර්මාණයෙන් අපි ඇති කරලා තිබෙන ජනපද. මේ ගැන ඉඩම් අමාත්‍යාංශයේ දැඩි අවධානය යොමු කරන්නේ තැනූ කියලා මට හැඟෙනවා. යම්කිසි විධියකින් වතුකරයේ යම්කිසි කෙනෙකුට ඉඩමක පොඩි ප්‍රශ්නයක් ආවොත් ඔන්න ඉඩම් අමාත්‍යාංශයට වේදනාව එනවා. අපේ පාරම්පරික උරුමයක් ඇති අයිසක කෙනෙක් ඉඩමක පදිංචි වුණොත් අතටසරයෙන් පදිංචි වෙනවාය කියලා මෙතේ බොහොම කැක්කුමක් වේදනාවක් එනවා. එහෙම තමී, සාධාරණව උතුරට තැගෙනහිරට හැමතැනටම එක වාගේම නීතිය ක්‍රියාත්මක වෙනවා තමී බොහොම හොඳයි. වඩුතිසාවට එක නීතියක් නව තැනකට නව නීතියක් නොවෙයි. මේ ගැන ඉඩම් අමාත්‍යාංශයේ දැඩි අවධානය මම යොමු කරවනවා. මේක විය යුතුමයි. එහෙම නොවෙයි තමී අපි එක අතකින් බැලුවාම මහජනයාට බොහොම අසාධාරණයක් කරනවා වෙනවා. අපි නොයෙකුත් බර පටවලා අමාරුවෙන් සංවර්ධන යෝජනාවලිය ක්‍රියාත්මක කරන්නේ. ඒ ක්‍රියාත්මක කරන දෙයෙහි ප්‍රතිඵල සාධාරණව ලැබෙන්නට ඕනෑ පිරිසට සාධාරණව ලැබිය යුතුයි. ඒකයි මම කියන්නේ. එම නිසා වෙන මොකුත් බැර තමී මේ විකවත් ඉටු කරමු. හම්බන්තොට ගරු දිසා ඇමතිතුමා මට ඉතාමත් කරුණාවෙන් එකඟවෙලා තිබෙනවා. සිය දෙනෙකුටවත් පදිංචියට අවශ්‍ය ඉඩම් මට ඒ පැත්තට දෙන්නට ඕනෑ. මහවැලියේ මටත් ලැබිලා තිබෙන්නේ පවුල් සියයක් යටත්ත විතරයි. පවුල් සියයක් යටතේ කොට්ඨාශයේ තදබදය මගහරවන්නට මොනවාද මට කරන්නට පුළුවන් වන්නේ? අර දියතලාවේ හමුදාවට හිරවෙලා ඒ අයට ගෙයක් හද ගන්නට විදියක් තැනූ.

තිවාස යෝජනා ක්‍රම තිබෙනවා. දස ලක්ෂයේ යෝජනා ක්‍රමයක් තිබෙනවා. වෙනත් නොයෙකුත් යෝජනා ක්‍රම තිබෙනවා. එහෙම තිබුණත් කොතැනද ගෙවල් හදන්නේ, ඉඩම් කැබැල්ලක් තැනිට? එම නිසා අහසේ මාලිගා තනන්නේ තැනිට සැබැවින්ම මේ කටයුත්ත කිරීමට සහයෝගය ඉල්ලා සිටිනවා. මම දැන් මේ වෙලාවේ මේ වාර්තාවේ අඩංගු විස්තර වැඩි වශයෙන් දක්වන්නට යන්නේ නැහැ. ඉඩම් අමාත්‍යාංශයේ අවධානය යොමුකරවීම සඳහා මේ * වාර්තාව මම සහාගත කරනවා. එම නිසා මේ ජනපද පිහිටුවනවා වගේම පිටරට ආධාර ඇතිව නොයෙකුත් ගංගාවල් ගරහා ව්‍යාපාර ඇති කොට මේ රටේ ප්‍රගතියට සමෘද්ධියට ඉඩම් පල ප්‍රයෝජන ගන්නට කටයුතු කරනවා වගේම රාජ්‍ය වැවිලි සංස්ථාවෙන් ජන වසමෙන් නේ ගහෙන් රත් පවුම් කෝටි ගණන් ලැබෙනවා කියලා. අපි අපේ අවශ්‍යතාවන් අමතක කරන්නට හොඳ නැහැ. ඒ සියල්ලටම බලා දීලා තිබෙනවා. ඒ වෙනුවෙන් අයිතියක්, උරුමයක් පොරාණික උරුමයක් අපේ ගම්බද උඩරට—කඳුරට—ජනතාවට ලබා දිය යුතුව තිබෙනවා. ඒ අයගේ උරුමය ලබා දීමට විශේෂයෙන් ඉඩම් අමාත්‍යාංශය ස්වෝභාවික වේවායි ප්‍රාර්ථනා කරමින්, ගරු නියෝජ්‍ය කාරක සභාපතිතුමනි, මම නිහඬ වෙනවා.

එම්. එල්. එම්. අබුසාලි මහතා (වැඩබලන මහවැලි සංවර්ධන ඇමතිතුමා)
(ඉහුරු ආර්. ආර්. ආර්. අප්පාහානි — මහආරාමි අප්පාහානි පිරාති අනාමස්ඡර්)
(Mr. M. L. M. Aboosally—Deputy Minister of Mahaweli Development)

Mr. Deputy Chairman of Committees, before the hon. Acting Minister of Lands and Land Development replies, I wish to speak a few words because the question of Mahaweli had been raised at the time when this Vote was being discussed. This is a very simple supplementary Vote for the Land Commissioner for the

* ප්‍රසන්නාලයේ නම අතර.
நான்தினைப்பதிவ் வைக்கப்பட்டிருக்கிறது.
Placed in the Library.

Muthukandiya Scheme. They have successfully colonised 207 families in the Muthukandiya Scheme with Australian aid. It had been so successful that they are trying to extend this scheme to another 250 families. This is for highland cultivation and it does not refer to the 2,000 acres that had been asweddumized into paddy fields from the Muthukandiya reservoir. I think this simple Vote had taken us to Nilwala Ganga, Gin Ganga, Muthukandiya, Kotmale, Haputale and then rubber, tea, passion fruit and all that.

I will not take long. I just want to correct certain facts that came out of this discussion about Mahaweli. I think the hon. Member for Kotmale (Mr. Ananda Dassanayake) rightly said that there was the problem of land in the Kotmale area. That is true. There were 3,200 families, as he will agree, who had to be found land when the Kotmale scheme was being built and they were the people who had been directly affected by the Kotmale scheme. We have found land for most of them but for 853 families. Many of them have gone to the downstream area, System 'C' System 'B' and some of them had gone to System 'H' where they are satisfactorily given land. The balance 853 families that were left, as the hon. Member will know, did not wish to go to System 'B' or System 'C'. If they were willing to go there, we were prepared to give them 2 1/2 acres of paddy land and half an acre of highland. However, for reasons best known to them and really for good reasons they want to stay back in their own areas. For some of them who wanted to stay back, at the early stage, we acquired tea estates and gave two acres of land. Now we have come to a position that it is difficult to acquire land in the vicinity of Kotmale.

අනන්ද දසනායක මහතා
(ති.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

It is not necessary to acquire land. That is Government land.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුරු ආර්. ආර්. ආර්. අප්පාහානි)
(Mr. M. L. M. Aboosally)

There is private land to be acquired and there is also State land.

අනන්ද දසනායක මහතා
(ති.රු. ஆனந்த தஸநாயக்க)
(Mr. Ananda Dassanayake)

Please acquire from the JEDB and the SPC.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉහුරු ආර්. ආර්. ආර්. අප්පාහානි)
(Mr. M. L. M. Aboosally)

You will realise that we cannot acquire very high yielding tea estates. We have taken at the moment about 900 acres of land and we are giving these people one acre of land each. That is the grouse the hon. Member for Kotmale has.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ඉ.න.ප. ත.ස.න.ප.ස.ක)
 (Mr. Ananda Dassanayake)

I am sorry to disturb you. I think they are not prepared to accept it.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉ.න.ප. ස.ම. ස.ම. ස.ම. අ.ප.ස.ව.)
 (Mr. M. L. M. Aboosally)

I know. If they are not prepared to accept that land, we are prepared to give them 2 1/2 acres of land in System 'C' or in the alternative, we are prepared to give them Rs. 35,000 in lieu of that one acre of land. They can go anywhere they want and buy two or three or four acres of land. In addition to the compensation we have paid them, this is the best that we can do for them at the moment. In spite of that, I have been asked by some of the colonists to find additional land for them. They want the two acres. If they still want the two acres, if the hon. Member will help us -

ආනන්ද දසනායක මහතා
(ති.රු. ඉ.න.ප. ත.ස.න.ප.ස.ක)
 (Mr. Ananda Dassanayake)

To buy land, private land is not available there. Government owned land is available. Then, how can they buy unless the JEDB and the SPC release land? There is no private land.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉ.න.ප. ස.ම. ස.ම. ස.ම. අ.ප.ස.ව.)
 (Mr. M. L. M. Aboosally)

I wish to tell the hon. Member that if he will persuade his people to go the adjoining electorate, the Gampola electorate, we are prepared to give them two acres of land.

They are not even prepared to do this. You must not be unreasonable because if you go on being unreasonable, it will be difficult to find land just where you want the land. Just adjoining your electorate is the Gampola electorate. We can give you land there. There is the Peacock Hill Estate from where we can give you two acres. If you want land from some of the good estates, you will have to accept one acre of land. Some of those lands are VP lands. We are prepared to give you Rs. 35,000 in lieu of one acre of such land. We are trying to be as reasonable as possible and I hope the hon. Member will bear with us and help us because we are hoping to fill the dam by November.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ඉ.න.ප. ත.ස.න.ප.ස.ක)
 (Mr. Ananda Dassanayake)

I am sorry to disturb the Hon. Acting Minister but I would like to ask a question about the Rs. 35,000. Do you mean to say that each family or member will be given Rs. 35,000 in addition to the one acre of land?

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉ.න.ප. ස.ම. ස.ම. ස.ම. අ.ප.ස.ව.)
 (Mr. M. L. M. Aboosally)

I told you that in lieu of one acre of land we are prepared to give Rs. 35,000. Otherwise, we are prepared to give them two acres of land but they should be prepared to go outside your electorate.

ආනන්ද දසනායක මහතා
(ති.රු. ඉ.න.ප. ත.ස.න.ප.ස.ක)
 (Mr. Ananda Dassanayake)

In addition to the one acre of land if the Government is giving Rs. 35,000 they will be prepared to accept the offer.

එම්. එල්. එම්. අබුසාලි මහතා
(ඉ.න.ප. ස.ම. ස.ම. ස.ම. අ.ප.ස.ව.)
 (Mr. M. L. M. Aboosally)

As I said earlier, I hope the hon. Member will co-operate with us because by November we will be inundating the Kotmale Dam. I hope the people of the area will accept our offer and evacuate that area before November. Thank you.

ඒ. එම්. එස්. අධිකාරි මහතා (වැඩබලන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(ති.රු. ස. ම. ස.ම. ස.ම. අ.ප.ස.ව.)
 (Mr. A. M. S. Adikari Acting Minister of Lands & Land Development)

ගරු සහායකවෙහි, ඉඩම් අමාත්‍යාංශයේ මුතුකණ්ඩිය වහාසරයේ ඉතිරි වැඩ කටයුතු සඳහා වූ මේ පරිපූරක ඇස්තමේන්තුව මේ සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළා. අප මේ මුදල් ඉල්ලා සිටින්නේ මුතුකණ්ඩිය වහාසරයේ දෙවැනි අදියරේ තවත් පවුල් දෙසිය පහහත් පමණ පදිංචි කිරීම සඳහා ඉඩම් එළි පෙහෙලි කිරීමට බව මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන අවස්ථාවේදීත් මම විස්තර කරන්නා. මේ ඉඩම් එළිපෙහෙලි කිරීමේ මුල් සැලැස්මට අක්කර 4,410 ක් ඇතුළත් වී තිබෙනවා. එයින් තියාමක ප්‍රදේශ සංවර්ධනය කර දැන් පවුල් 207 ක් පදිංචි කර සාර්ථක ප්‍රතිඵල අපි දකි තිබෙනවා. ඒ පදිංචි කිරීම ඉතාම සාර්ථකයි. ඒ නිසා තවත් පවුල් 250 ක් පදිංචි කිරීම සඳහා තවත් ප්‍රදේශ එළි පෙහෙලි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ පරිපූරක ඇස්තමේන්තුවෙන් අප මේ මුදල් ඉල්ලා සිටින්නේ ඒ සඳහායි.

මේ සඳහා රුපියල් දශ ලක්ෂ හතරකුත් දශම තුනක මුදලක් අපට අවශ්‍ය වෙනවා. ඒ මුදලයි මේ ඉල්ලුම් කරන්නේ. මේ පරිපූරක ඇස්තමේන්තුව ගැන ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ගරු මන්ත්‍රීවරුන් තවදෙනෙක් පමණ අදහස් දක්වුවා. තමුත් ඒ සියලුම අදහස්වලට පිළිතුරු දෙන්න මට පුළුවන් වෙයි මම හිතන්නේ නැහැ. මොකද? එතුමන්ලා බොහෝම පුළුල් වශයෙන් කරුණු දක්වූ නිසයි. මේ පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කළේ මුතුකණ්ඩිය වහාසරය සඳහායි. නමුත් මේ මන්ත්‍රීවරුන්ගේ කනාවලින් බොහෝම පුළුල් වශයෙන් ගිණහ වහාසරය, නිල්වලාගහ වහාසරය, කොත්මලේ වහාසරය, මහවැලි වහාසරය, ලුණුගමුවෙහෙර වහාසරය, "එච්" කලාපය වගේ වහාසර රාශියක් ගැන බොහෝම පුළුල් වශයෙන් කරුණු දක්වුවා.

අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේදී ගරු මන්ත්‍රීවරුන්ට ඒවා ගැන තවත් කරුණු ඉදිරිපත් කරන්නට පුළුවන් වෙයි. ඒ ගරු මන්ත්‍රීවරුන්ගේ කතා හැම එකක්ම හැන්සාඩ් වාර්තාවට ඇතුළත් වී තිබෙන නිසා ඒවා ගැන අපගේ අවධානය යොමු කොට ඒ හැම කරුණක් ගැනම ගොසා බලා ඒවාට අවශ්‍ය පිළියම් යොදන බවට මම පොරොන්දු වෙනවා.

අනිල් මුණසිංහ මහතා
(ති.රු. අනිල් මුණසිංහ)
 (Mr. Anil Moonesinghe)

කාරක සභාවේදී ඒ කරුණු සාකච්ඡා කරන්නට පුළුවන් වෙයිද?

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ශ්‍රී. ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරි)
(Mr. A. M. S. Adikari)

මව්. අය වැය විවෘත කාරක සභා අවස්ථාවේදී සාකච්චා කරන්නට පුළුවන වෙයි.

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරි)
(Mr. Anil Moonesinghe)

තුඟු. ඊට ඉස්සෙල්ලා කාරක සභාවේදී—

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ශ්‍රී. ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරි)
(Mr. A. M. S. Adikari)

මම මුතුකණ්ණිය ව්‍යාපාරයට අදාළ කරුණු කීපයක් පමණක් කියන්න කැමතියි. බොහෝම පුළුල් වශයෙන් මේක සාකච්චා වුණේ. හුඟාක්ම කියවුනේ අපේ අමාත්‍යවරයාට අදාළ ප්‍රශ්න තමයි. ඒ වුණත් අපි මුදල් ඉල්ලා තිබෙන්නේ මුතුකණ්ණිය ව්‍යාපාරය සඳහායි. නමුත් ගරු මන්ත්‍රීතුමන්ලා ගිංගහ. තීල්වලා ගහ. මහවැලිය. දුණුගමුවෙහෙර ආදී ව්‍යාපාර ගැන —

අතිල් මුණසිංහ මහතා
(ශ්‍රී. ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරි)
(Mr. Anil Moonesinghe)

මම කල්පනා කළේ ඊළඟ පාර්ලිමේන්තු උපදේශක කාරක සභාවේදී මය ප්‍රශ්නය ගන්නට පුළුවන කියායි.

ඒ. එම්. එස්. අධිකාරි මහතා
(ශ්‍රී. ශ්‍රී. ආ. ආ. ආ. අධිකාරි)
(Mr. A. M. S. Adikari)

උපදේශක කාරක සභාවේදී පුළුවන. ඒ කරුණු ඉදිරිපත් කළ ගරු මන්ත්‍රී තුමන්ලාට මම සතුතිවන්න වෙනවා. කරුණු කීපයක් ගැන පමණක් මම කෙටියෙන් සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා.

ඉඩම් අහිමි වුණු අයට ඉඩම් ලබා දීම ගැන මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) කරුණු සඳහන් කළා. මම හිතන ගැටයට, ඒ ප්‍රදේශය නියෝජනය කරන මොණරාගල මන්ත්‍රීතුමා (ආර්. එම්. පුංචිබණ්ඩාර මහතා) නමුත්තාත්සේලාට ඒ ගැන දීර්ඝ වශයෙන් කරුණු විස්තර කර දුන්නා. එය හැත්තෘඩ වාර්තාවේ ඇතුළත් වෙනවා. ඉඩම් අහිමි වුණු අයගෙන් සියයට 99 කට පමණ ඉඩම් ලබා දී තිබෙනවා. ඒ ගරු මන්ත්‍රීතුමා නිදර්ශනයක් කිරිවා. වැත් හිමි ධනපතියෙක් ඉඩමක් ඉල්ලා ඔහුට ඒ ඉඩම නොලැබුණු නිසා ඔහු නමුත්තාත්සේලාට පෙන්වමක් එවා තිබෙනවා. ඒවාගේ දේවල් තිබෙනවා. එවැනි අය කීපදෙනෙක් මා ළඟටත් ඇවිත් තිබෙනවා. රුකියාවල් කරන සමහර අය පවා මා ළඟට ඇවිත් තිබෙනවා. ඉඩම් ලබා ගැනීමට. සමහරු ඒ ප්‍රදේශය අහඹුරු ගොස් සිටි අය. නමුත් මේ ව්‍යාපාරය පවත්ගෙන ඉඩම් බෙදන විට ඒ අයත් ඒවාට උරුම කියාගෙන එනවා. සමහර අය ඒ ප්‍රදේශය අවුරුදු කීපයක්වත් පදිංචි වී සිටි අය නොවෙයි. මහවැලි ව්‍යාපාරයෙන් පළමුවෙන්ම ජලය ලබා දුන්නේ කලා වැට්ට. අවුරුදු 10 කට 15 කට පෙර කලා වැට්ට ප්‍රදේශය අත් හැර ගිය අය කලා වැට්ට මහවැලි ජලය ආවාට පසුව ඒ අයගේ මුතුන්-මිත්තන්ගේ අයිතිවාසිකම් කියා ගෙන එනවා ඒ අයටත් ඉඩම් තිබුණාය. ඒවා ලබා දෙන්නය කියා. ඒක අපට කරන්න බැහැ. ඒ අය අවුරුදු 10 කට 15 කට කලින් ඒ පළාතෙහි සිටියේ නැති අය. ඒ වගේ ප්‍රශ්න මෙහි තිබෙනවා. බැංකුවල වැඩ කරන අයගෙනුත්, ඒ වාගේම රජයේ නිලධාරීන් කිහිප දෙනෙකුගෙනුත් පොද්ගලිකව මට පැමිණිලි ලැබී තිබෙනවා. මුතුකණ්ණිය ව්‍යාපාරයෙන් ඒ අයටත් ඉඩම් ලබා දෙන්නය කියා. ඒ අයට එයින් ඉඩම් ලබාදෙන්න මමත් උත්සාහ කළා. ඒ අයගෙන් සමහර අය රජයේ සේවකයින්. දැන් ඒ අය පදිංචි වී ඉන්නේ පිට පලාත්වල. සමහරවිට ඒ අය මොණරාගල ප්‍රදේශයේ පදිංචි වෙලත් නැහැ. සමහරවිට ඒ අය ගම් අත් හැර ගොස් කොළඹ නැත්නම් වෙනත් නගරවල අවුරුදු ගණනාවක් තිස්සේ පදිංචි වෙලා ඉන්න අයයි. නමුත් ඉඩම් බෙද දෙන විට අර විටියේ නැදකම් නොයා ගෙන. පරණ මුතුන්-මිත්තන්ගේ නැදකම් සොයා ගෙන ඉඩම්වල අයිතිවාසිකම් ඉල්ලා ගන්න එනවා. ඒත් අපි පුළුවනතරම් දුරට ඒ අයගේ අයිතිවාසිකම් ගැන පරීක්ෂා කර බලා ඒ අයට ඉඩම් ලබා දුන්නා.

ඉඩම් අහිමි වූ අයට කිසිම අසාධාරණයක් සිදු වී නොමැති බව මේ සභාවට මම අවධාරණයෙන් කියන්න ඕනෑ. මම හිතනවා මොණරාගල ගරු මන්ත්‍රීතුමා (ආර්. එම්. පුංචි බණ්ඩාර මහතා) ඒ ආයතය නියෝජනය කරන මන්ත්‍රීතුමා වශයෙන් මේ ගැන දීර්ඝ වශයෙන් ප්‍රකාශයක් කළා. එවැනි අසාධාරණයක් සිදු වී තිබෙන අයට සාධාරණය ඉෂ්ට කිරීම සඳහා වැඩපිළිවෙලක් ඉදිරියේදී සකස් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මොකද. තවත් පවුල් 250 ක් පදිංචි කරවන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ ප්‍රදේශයේ පදිංචි වීමට අයිතිවාසිකම් තිබෙන, සුදුසුකම් තිබෙන තවත් අය ඉන්නවා නම් ඒ අයට මේවා ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. හැම ව්‍යාපාරයකම ඉඩම් බෙද දෙන විට අපි ප්‍රමුඛත්වය දෙන්නේ ඒ ප්‍රදේශයේ පදිංචි වී සිටි ඒ ව්‍යාපාරය නිසා ඉඩම් අහිමිවීමෙන් අසාධාරණයක් සිදුවූ අයටයි. පිටින් ජානපදිකයින් පදිංචියට ගන්න පෙර ඒ විටියේ ප්‍රමුඛත්වයක් අපි ලබා දෙනවා. මෙම ව්‍යාපාරයේදී අපි එය ඉෂ්ට කළා. මහවැලි ව්‍යාපාරයේදීත් ඒ විටියටයි. කටයුතු කළේ, නමුත් අසාධාරණයක් සිදුවෙලාය කියා පැමිණිලි කරන්නේ අර වගේ අවුරුදු 10 කට 15 කට පෙර ප්‍රදේශය අත් හැර ගිය අයයි.

පළමුවෙන්ම අපි ගෙයින් ගෙට නිලධාරීන් යවා කවද ඒවායේ පදිංචි වෙලා ඉන්නේ කියා සමීක්ෂණයක් කළා. ඒ අයගේ පවුල්වල විස්තර පිළිබඳ ලිපි ගොනු තිබෙනවා. හැම කෙනෙකුටම පොද්ගලික ලිපිගොනුවක් තිබෙනවා. පවුලේ සිටින සාමාජික සංඛ්‍යාව ආදිය පිළිබඳව ඒවායේ සඳහන් වෙනවා. ඒ ව්‍යාපාරය යටතේ ඉඩම් ලබා දෙන විට හාපුරා කියා දෙන්නේ ඒ අයටයි. එම නිසා මා හිතන්නේ තුඟු ඉඩම් නිබ්, මෙම ව්‍යාපාරය නිසා එම ඉඩම් අහිමි වූ අයට අසාධාරණයක් සිදුවෙලා තිබෙනවාය කියා. ඒ අනුව බලනවිට අර වගේ ප්‍රදේශ අත් හැර පිට ප්‍රදේශවල පදිංචියට ගිය බොහෝම අතලොස්සක් දෙනාට පමණයි අසාධාරණයක් සිදුවෙලා තිබෙනවා නම් සිදුවෙලා තිබෙන්නේ.

මහරගම ගරු මන්ත්‍රීතුමා (දිනේෂ ගුණවර්ධන මහතා) කීවා නිසරු ඉඩම් සාර ඉඩම් බවට පත් කිරීම ගැන. අපි දන්නවා මහවැලි ව්‍යාපාරයට යටත්වන හැම භූමි ප්‍රදේශයක්ම සාරවත් නැහැ. සමහර ප්‍රදේශවල පස් පරීක්ෂා කළ විට වී ගොවිතැනට නොවෙයි ගොඩ ගොවිතැනට වුණත් ඒවා සුදුසු නැහැ. දුනු තිබෙන කුඹුරු තිබෙනවා. කිවුල තිබෙන කුඹුරු තිබෙනවා. නමුත් ඒ වගේ කුඹුරු පුළුවන තරම් දුරට රසායන ද්‍රව්‍ය යොදලා, නොයෙක් ක්‍රම යොදලා සාරවත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ පස් සාරවත් කිරීම පිළිබඳ යෝජනාව ඉතා හොඳ යෝජනාවක්. ඒ යෝජනාව ඉදිරිපත් කිරීම ගැන මා එතුමාට සතුතිවන්න වෙනවා.

ඊළඟට කැලෑ සුදුරු කිරීම ගැන බලමු. කැලෑ සුදුරු කිරීම ගැනත් මහරගම ගරු මන්ත්‍රීතුමා කරුණු කීහිපයක් ගෙනහැර දුන්වා. නමුත්තාත්සේ දන්නවා. සංවර්ධන ව්‍යාපාරයක් ක්‍රියාත්මක කරන්න අනිවාර්යයෙන්ම කැලෑ සුදුරු කරන්න සිදු වෙන බව. කැලෑවක් සුදුරු කරන්නේ නැතිව. ගස් කපන්නේ නැතිව සංවර්ධන ව්‍යාපාර කරන්න පුළුවනකමක් නැහැ. එක්කෝ කැලෑ නියා ගන්න ඕනෑ. එහෙම නැත්නම් කුඹුරු සංවර්ධනය කරන්න ඕනෑ. ඇළ වෙලි කපලා වාරි මාර්ග සහිත කුඹුරු ඇති කරන්න නම් කැලෑ සුදුරු කරන්න සිදු වෙත වා. මහවැලි ව්‍යාපාරයට යටත්වෙන මගේ ආසනයෙන් නැතිත් නැත කැලෑ ඉතුරු කර තිබෙනවා. නමුත් අපට පුළුවනකමක් නැහැ කැලෑ ආරක්ෂා කරන්න. කැලෑ ආරක්ෂා කරනවා නම් සංවර්ධනයක් කෙරෙන්නේ නැහැ. ඒ වාගේම කැලෑ දෙපාර්තමේන්තුවෙන් අවුරුද්දකට ලක්ෂ ගණනක් වියදම් කර වන වගාව නැවත කර ගෙන යනවා. පාසල් සම්බන්ධ කර ගෙනත් එම ව්‍යාපාරයට කර ගෙන යනවා. සෑම ප්‍රදේශයකම අපි වන වගාව කර ගෙන යනවා. එම නිසා අපි පුළුවන තරම් දුරට උත්සාහ කරනවා කැලෑ ආරක්ෂා කරන්න. නමුත් සංවර්ධන ව්‍යාපාරයක් කරන විට, අළුතින් සංවර්ධන ව්‍යාපාරයක් ආරම්භ කරන විට, කැලෑ සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්න පුළුවනකමක් නැහැ. මොකද, කැලෑ ආරක්ෂා කරගෙන සංවර්ධනයක් කරන්න බැහැ ; ඒ ඉඩම් දියුණු කරන්න බැහැ.

කොත්මලේ ගරු මන්ත්‍රීතුමාත් (ආනන්ද දසනායක මහතා) ඉඩම් නොදුන් අය ගැන සඳහන් කළා. රජයේ සේවකයින්ට ඉඩම් ලබා දීම ගැනත් එතුමා විශේෂයෙන් සඳහන් කළා. මා කියන්න කැමතියි. රජයේ සේවකයින්ට ඒවායේ තමන්ට හිමිකම් තිබෙනවා නම් — මහවැලි ව්‍යාපාරයෙන් එතෙමයි දුන්නේ- ඒවා සඳහා වන්දි දෙන බව. සම්පූර්ණව අපි ඒ අයට ඉඩකුත් දී තිබෙනවා.

[ඒ එම්. එස්. අබිකාර් මහතා]

අවසාන වශයෙන් මුතුකණ්ණිය ව්‍යාපාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද ඇස්තමේන්තුව පිළිබඳ විචාරයට සහභාගි වුණු සියලුම ගරු මන්ත්‍රීවරුන්ට, අමාත්‍යාංශය වෙනුවෙන් මගේ සතුටින් ප්‍රද කරමින්, මෙය සම්මත කර ගැනීමට තමුන්තාත්සේලාගේ සහයෝගය බලාපොරොත්තු වන බව මතක් කරන්න කැමතියි.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.

ශ්‍රී ලංකා සංග්‍රහණයට ඇතුළත් කරනු ලැබූ ප්‍රශ්නයක්.

Question put, and agreed to.

ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩලය : වාර්ෂික වාර්තාව

மத்திய பொறியியல் உதவிக் குறை பணியகம் : இயக்குநர் சபையின் அறிக்கை

CENTRAL ENGINEERING CONSULTANCY BUREAU: ANNUAL REPORT

එම්. එල්. එම්. අබුසාලි මහතා (වැඩබලන මහවැලි සංවර්ධන ඇමතිතුමා)

(ஐ.எம்.எம். எல். எம். அபூசாலி—பதில் மகாவுளி அறிவிநுத்தி அமைச்சர்)

(Mr. M. L. M. Aboosally—Acting Minister of Mahaweli Development)

I move,

“That in terms of Section 30(2) of the State Industrial Corporations Act, No. 49 of 1957, the Report of the Board of Directors of the Central Engineering Consultancy Bureau being report incorporating the Auditor-General’s observations for the year ended 31.12.1981, which was presented on 04.07.1984, be approved.”

ප්‍රශ්නය සහතික කරන ලදී.

ශ්‍රී ලංකා සංග්‍රහණයට ඇතුළත් කරනු ලැබූ ප්‍රශ්නයක්.

Question proposed.

ආනන්ද දසනායක මහතා (නීල. ආනන්ද ත්‍යාගායක)

(Mr. Ananda Dassanayake)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මම අදහස් කරන්නේ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳව මධ්‍යම උපදේශන කාර්යාංශයේ වැඩ කටයුතු සම්බන්ධයෙන් විවේචනය කරන්නට නොවෙයි. මේ යටතේ කරුණක් දෙකක් ගැන පමණක් සඳහන් කිරීමටයි.

මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ වාර්තාව මම කියවා බැලුවා. ඇත්තවශයෙන්ම මෙම අංශයට පැවරී ඇති වැඩ කොටස ඉතා විශාල බව පෙනී යනවා. මෙහි සභාපතිතුමා ගැන බැලුවාම එතුමා ලංකාවේ සිටින ඉහල පෙළේ විශේෂඥයකු හැටියට අපට සලකන්න පුළුවනි. ඒ වාගේම මෙම අධ්‍යක්ෂ මණ්ඩලයේ අතිකුත් සාමාජිකයන් ගැන සලකා බැලුවාම ඒ අයත් ඉතාම දක්ෂයන් ලෙස සලකන්නට පුළුවනි. පූර් පූර් අඩුපාඩුකම් තිබුණත් මෙම කාර්යාංශයෙන් ඉතාම විශාල වැඩ කොටසක් ඉටු වන බව කියන්නට කැමතියි. මහවැලි ව්‍යාපාරයෙන්ම ඒ බව මඒපු කර තිබෙනවා. මහවැලි ව්‍යාපාරයට සම්බන්ධ වැඩ වලින් විශාල ප්‍රමාණයක් කරන්නේ මෙම කාර්යාංශයෙනුයි. කොත්මලේ ව්‍යාපාරය ගැන බැලුවාම, මගේ අත්දැකීම්වල හැටියට, මට පෙනෙනවා, විශාල පාරවල් කපා ඇති බව හා කපා ගෙන යන බව. ඒ වාගේම පාලම් සකස් කර තිබෙනවා. මේ අන්දමේ විශාල වැඩ කොටසක් ඉටු කරන නිසා මෙම මධ්‍යම උපදේශන කාර්යාංශය ගැන අපට සන්තෝෂ වෙන්නට පුළුවනි.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, ඇතුළු අවස්ථාවලදී ප්‍රදේශයේ කිසියම් කටයුත්තකට සහාය වන ලෙස මෙම කාර්යාංශයෙන් ඉල්ලා සිටියොත්, වැඩ බිමේ ඇති යන්ත්‍ර සූත්‍ර යොදවා එම කාර්යය ඉටු කර දී ඇති බව මෙහිදී විශේෂයෙන්ම සඳහන් කරන්න මිතු. යන්ත්‍ර සූත්‍ර ප්‍රයෝජනයට යොදවා නොගන්නා දිනවල—ඉරට වාගේ දවස්වල—ඒ අන්දමට ක්‍රීඩා පිටි දෙකක්

පමණ—කලපිටියේ ක්‍රීඩා පිට්ටනිය සහ සංගීලිපාලම පාසල් ක්‍රීඩා පිට්ටනිය—සකස් කර දී තිබෙනවා. ඒ වාගේම කඩදොර අලුතෙන් ඉදිකරන පන්සල සඳහා ගුමිය සකස් කර දී තිබෙනවා. ඒ වාගේම කඩදොර වෛත්‍යය වර්ධනයට අදාළව කටයුතු කර දී තිබෙනවා. මේ ආකාරයෙන් ප්‍රදේශයට ඉටු කරන අමතර සේවය ඉතා වැදගත් කොට අපට සලකන්න පුළුවනි. අතිකුත් ආයතනත්, අතිකුත් සංස්ථාත් ඒ ඒ ප්‍රදේශවල ජනතාවට මේ අන්දමට උදව් කිරීමට ඉදිරිපත් වෙනවා නම් උත්සාහ කරනවා නම් එය ඉතා වැදගත් බව කියන්න මිතු.

මගේ හැඟීමේ හැටියට මෙම මධ්‍යම උපදේශන කාර්යාංශයට මහා පරිමාණ කටයුතුවල මෙයට වඩා වැඩ කොටසක් පවරන්න මිතු. ඇත්තවශයෙන්ම මහවැලි ව්‍යාපාරයට අදාළ කටයුතු සම්පූර්ණයෙන් වුණත් හාර ගෙන කටයුතු කරන්නට පුළුවන් දක්ෂයන් පිරිසක් තමයි. එතැන සිටින්නේ. මීට කලින් මේ රටේ තිබුණු ව්‍යාපාරවල යෙදුණු පළපුරුදු ඉංජිනේරුවන්ට මේවා හාර නොදීම වරදක් කොට මම සලකනවා. ඒ අයට අවස්ථාව නොදීම වරදක්. නෝටන් බ්‍රිජ්, මාලස්සාකැලේ, වැනි ව්‍යාපාරවල යෙදුණු ඒට පසුව පොල්ගොල්ල වැනි ව්‍යාපාරවල යෙදී යමිකිසි අන්දකිමක් ලත් ඉංජිනේරු පිරිසට අවස්ථාවක් නොලැබීම වරදක්. ඒ අයගෙන් වැඩි දෙනෙක් දැන් පිටරටවලට ගොස් තිබෙනවා. අපේ රටේ අධ්‍යාපනය ලබා, විදේශවල පුහුණුව ලබා විශේෂඥ දැනුමක් ලබාගෙන තිබෙන පළපුරුදු ඉංජිනේරුවන්ට මේවා හාර නොදී පිටරටවලින් ගෙන්වන ඉංජිනේරුවන්ට මේවා හාර දීම තමන්ට කරන මදිකමක් හැටියට ඒ අය සලකනවා. ඒ නිසා ඒ උදවිය පිටරටවලට ගිහිත් විශාල වේතන ලබනවා. මම මේ කාරණය කීප වතාවක් මේ ගරු සභාවේ කියා තිබෙනවා. මින් ඉදිරියට ගෝ දේශීය ශ්‍රමයෙන්, හොඳ පුහුණුවකින් දියුණු නියුණු කරගත් දැනුමක් ඇති ඒ ඉංජිනේරු මහත්වරුන්ගෙන් වැඩක් නොගැනීම ඒ අයට කරන අවමානයක් හැටියටයි අපට සලකන්නට වෙන්නේ. අපි ඒ අයට කරන්නේ ලොකු පාඩුවක්, අපරාධයක්. ඒ නිසා මින් ඉදිරියට ගෝ ඒ කොටස් එම ඉංජිනේරුවන්ට පවරන හැටියට මහවැලි සංවර්ධන අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා.

ඇත්තෙන්ම කියනවානම් මහවැලි සංවර්ධන අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් කරන්නට පුළුවන් දෙයක් තැනූ. මුළු රජයම මේකට වගකියන්නට මිතු. මේකට “ඩ්‍රෝන්-ඩ්‍රෝන්” කියනවා. මොළය හෝදගෙන යනවාලු. මොළය කානු දිගේ පිටට යනවාලු. ඒ කියන්නේ මේ රටේ තිබෙන හොඳ දක්ෂ මොළ විදේශගත වෙනවාලු. ඒක තවත්වන්නට තිබෙන ක්‍රම අපි උපයෝගී කරගන්නේ තැනූ. ඒකට යන්න ඉඩ දෙනවා. “උමලා පලයල්ලා, අපට අවශ්‍ය තැනූ, අපට විදේශයන්ගෙන් ගෙනෙනා ගන්නට පුළුවන්” කියනවා. එය වැරදි දෙයක් හැටියට මම විශේෂයෙන් සලකනවා. ඒ පිළිබඳව රජයේ අවධානය තැබූ වරක් යොමු කරන හැටියට මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා.

එම්. එල්. එම්. අබුසාලි මහතා (ஐ.எம்.எம். எல். எம். அபூசாலி) (Mr. M. L. M. Aboosally)

I do not think any reply is necessary, but as the hon. member for Kotmale had gone off the rail, I must tell him that the Central Engineering Consultancy Bureau is not an executive body, it is a consultative body. It overlooks most of the work in the Kotmale and Mahaweli schemes on a consultative basis. I am happy that the hon. Member said that the Members of the Board have done some voluntary work for them. They are not paid to do work of that nature. They are not contractors. I still think that the hon. Member has not understood the real work that the CECB is doing. It is on a consultative basis that it looks after all the work that is being done in the Mahweli and other areas. I know that they have done some voluntary work out of their working hours for the Members. I am happy about that and they will always do that. We are happy that the hon. Member spoke about the engineers and the other workers. We are aware that we have got very

good people there with Dr. Kulasinghe as the head—several young engineers who are as good as anybody else in the world and we are proud of them. We are looking after them as much as we can. There are certain constraints. I therefore, thank the hon. Member for praising the CECB, and we are happy about this.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

**රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව :
 වාර්ෂික වාර්තාව**

அரச அபிவிருத்தி நிருமாணக் கூட்டுத்தாபனம் : ஆண்
 டறிக்கை

STATE DEVELOPMENT AND CONSTRUCTION CORPORATION : ANNUAL REPORT

ඒ. එම්. එස්. අධිකාරී මහතා (වැඩබලන ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමතිතුමා)

(திரு. ஏ. எம். எஸ். அதிகாரி—பதில் காணி, காணி அபிவிருத்தி அமைச்சர்)

(Mr. A. M. S. Adikari—Acting Minister of lands, and land Development)

I move,

“That in terms of section 14(3) of the Finance Act, No. 38 of 1971, the Annual Report and Accounts of the State Development and Construction Corporation incorporating the observations of the Auditor-General for the year 1981 which was presented on 07.08.1984, be approved.”

ප්‍රශ්නය සහතික කිරීමට කරන ලදී.
 வினா எடுத்தியம்பப்பெற்றது.
 Question proposed.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

තුර්ථ සිවියේය.
 எழுந்தார்.
 rose.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)
 (Mr. A. M. S. Adikari)

මොකක්ද කියන්න ඔහු.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
 (குழு உப தலைவர்)
 (The Deputy Chairman of Committees)

මේ ඔක්කොම එකට ගන්නා නම් ඉවරයි නේ ?

ඒ. එම්. එස්. අධිකාරී මහතා
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)
 (Mr. A. M. S. Adikari)

මොනවද කියන්න තිබෙන්නේ ? ඉක්මනට කියන්න.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

ඉන්න ඉන්න, හදිසි වෙලා බැහැ නේ ?

මන්ත්‍රීවරයෙක්
 (அங்கத்தவர் ஒருவர்)
 (A Member)
 මහඳහමුත්තා.

ඒ. එම්. එස්. අධිකාරී මහතා
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)
 (Mr. A. M. S. Adikari)

කියන්න කියන්න. ඉස්සරවෙලා පිටුව කියන්න.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)

රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව ගැන මට නම් ඇත්ත වශයෙන්ම සැහිලිකට පත් වෙන්නට බැහැ. කර තිබෙන වැඩ ගැන බලන විට නම් දැනෙන වැඩ කොටසක් කර තිබෙන බව පෙනෙනවා. තමුත් මේ ගණන් තැබීම සම්බන්ධව නම් සැහිලිකට පත් වන්නට බැහැ. එහි තිබෙන විගණකාධිපතිතුමාගේ වාර්තාව අනුව. එම වාර්තාවේ 29 වැනි පිටුවේ මෙන්න මෙහෙම සඳහන් වෙතවා:

" 4. පද්ධති හා පාලන

විගණයේදී දක්නාලද අඩුපාඩු සංස්ථාවේ අවධානයට යොමුකර ඇත. පහත සඳහන් පාලන ක්‍ෂේත්‍රයන් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු වේ.

- | විෂයයන් | විස්තර |
|-----------------------------|---|
| අ. මූල්‍ය ගිණුම් තැබීම | i. සියලුම ගිණුම් ප්‍රධාන ලෙජරයේ තිබීම.
ii. මුදල් ගනුදෙනු ජර්නල මගින් සටහන් කිරීම.
iii. ජර්නල සටහන් ජර්නල වවුචර සහ ප්‍රමාණවත් විස්තර මගින් සනාථකර තොරිබීම.
iv. නිසි පද්ධතියක් නොමැතිවීම නිසා ප්‍රාග්ධන විසඳුම් අයහාර විසඳුම් වශයෙන් සැලකීම. |
| ආ. පිරිවැය ගණාධිකරණ පද්ධතිය | i. පිරිවැය විශ්ලේෂණය කර විවිලනතා සොයා බලා වගකීම පවරා නොමැත. |
| ඇ. ගබඩා පාලනය | i. ගබඩා ලෙජර පවත්වා නොමැත.
ii. ප්‍රාග්ධන විෂයයන් සඳහා ඉන්වෙන්ටරි පවත්වා නොතිබීම. |
| ඉ. උපදෙස් සහ පරිපාටි | i. නියමකර තිබූ පරිපාටි සහ උපදෙස් අනුගමනය කර නොතිබුණි. නිකුත්කර තිබූ පරිපාටි සහ උපදෙස් පහසුවෙන් අනුගමනය කිරීමට හැකිවනු වස් සංග්‍රහයක් වශයෙන් පිළියෙල කර නොතිබුණි. |
| ඊ. අගයනම් විගණනය | i. අරමුණු හා අනුකූලවන පරිදි අගයනම් විගණය සංවිධානය කර නොතිබුණි.
ii. අගයනම් විගණන අංශයේ වැඩ සටහන් සහ සොයාගැනීම විගණකාධිපතිට ලබාදී නොතිබුණි. |

මෙන්න මේ වික කියවන විට එතන ගණන් තැබීමක් තිබුණොද කියලත් තිබෙනවා. එතෙම තැන්නම් ගණන් තැබීම කොතරම් දුර්වලද මම දන්නේ නැහැ. [බාධා කිරීමක්] තමුන්නාසේ පැවැත් පුළුවන්තේ තැනිට විකක් තිකම් ඉන්නකෝ.

ආර්. පී. විජේසිරි මහතා (හාරිස්පත්තුව දෙවන)
 (திரு. ஆர். பி. விஜேசிரி — ஹாரிஸ்பத்துவ இரண்டாம் அங்கத்தவர்)
 (Mr. R. P. Wijesiri—Second Harispattuwa)
 දෙදෙනාම එකම නිකායේ.

ආනන්ද දසනායක මහතා
 (திரு. ஆனந்த தஸநாயக்க)
 (Mr. Ananda Dassanayake)
 මොනවා !

ඒ. එම්. එස්. අධිකාරී මහතා
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)
 (Mr. A. M. S. Adikari)
 දෙදෙනාම එකම නිකායේ යයි කියන්නවා. තට්ට නිකායේ.

ආනන්ද දසනායක මහතා
(නිල. ඉගැන්වූ ත්‍යාගය)
 (Mr. Ananda Dassanayake)

එක එක නිකායවල් හදුන්වන්න යනවා නම් තමුන්තාන්සේ මොන නිකායට එතවාද කියන එක මට කියන්න වෙතවා.

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මේ ප්‍රශ්නයේදී මම ගරු ඇමතිතුමාට කියන්නේ මෙයයි: මේවායේ ගණකාධිකාරීවරු සිටිනවා. අභ්‍යන්තර ගණන් පරීක්ෂණ කරනවා. ඒ අයට පඩි දෙනවා. ඒ අයගේ පඩි වැඩිවීම ආදියේ කිසි අඩුවක් නැහැ. උසස්වීම් ආදියත් දෙනවා. ඒ හැම දෙයක්ම කරද්දී, එමෙන්ම සුදුසුකම් ලබා සිටිද්දී, මෙතරම් වැරදි ගණනාවක් එක අවුරුද්දක් තුළ ඔප්පු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි ගන්නා තීරණය කුමක්ද? මේ තත්ත්වය යටතේ මේ නීතිගත සංස්ථාවේ වැඩ කටයුතු හරියට කෙරෙයිද? අපි මේ කරන්නේ කාටවත් විරුද්ධත්වයක් ප්‍රකාශ කිරීමක් නොවෙයි. මේ වාර්තාව මේ සභාවට ඉදිරිපත් කරන්නේ මේ සම්බන්ධව මේ සභාවේ අවධානය යොමු කිරීමටයි. අපට තිබෙනවා රජයේ ගිණුම් කාරක සභාවක්. එතනදීත් මේ ප්‍රශ්නය එනවා.

ආර්. පී. විජේසිරි මහතා
(නිල. ඉගැ. ජී. බී. ජයවර්ධන)
 (Mr. R. P. Wijesiri)

එකට මේ ප්‍රශ්නය යන්නේ නැහැ.

ආනන්ද දසනායක මහතා
(නිල. ඉගැන්වූ ත්‍යාගය)
 (Mr. Ananda Dassanayake)

හරි හරි. මෙය එකට යන්නේ නැහැ. මේක යන්නේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවටයි. ගරු මන්ත්‍රීතුමාට බොහෝම ස්තූතියි. එතනදීත් මේ ප්‍රශ්නය මතු වෙනවා. හැම අවුරුද්දේම මේ විධියට මේවා පෙන්වා දෙද්දීත් හැම අවුරුද්දේම මේවායේ ගිණුම් හරියට තබන්නේ තැන්තම් එතන දුෂණයක් ඇති වෙනවා. ඒ දුෂණයක් මගහරවාගන්නේ තැන්තම් අපට සංවර්ධනයක් ගෙන යන්න බැහැ. මේකට කියන්නේ "සංවර්ධන නීතිගත සංස්ථාව" කියලයි. තමුන් මොන සංවර්ධනයක්ද කරන්නේ? වැඩ විකක් කලාය කියා සඳහන් වෙනවා. තමුන් ඒවාට කොපමණ වියදම් කලාද. ඒවායේ ගණන් තැබුවේ කොහොමද. ඒවායේ වැරදි මොනවාද කියා පෙන්වා දුන්නත් විගණකාධිපතිතුමාගේ වාර්තාවක් අනුවත්, රාජ්‍ය ගිණුම් කාරක සභා වාර්තා අනුවත් හැම අවුරුද්දේම තව තවත් අඩුපාඩු වැඩිවන බව පෙනෙනවා. හැම අවුරුද්දේම එකට එකටම වැඩියෙන් වැරදි කරනවා.

මෙහි කොටස් කිහිපයක් තිබෙනවා. මම විකක් දුරට බැලුවා මේ ගිවිසුම් ගැන. 30 වැනි පිටුවේ මෙතෙම සඳහන් වෙනවා:

5. 2 වරල බඩ ඉංජිනේරු විද්‍යාගාරය, කටුබැද්ද.
 i ව්‍යාපෘතියේ 1 වැනි අදියර ඉදිකිරීම් කටයුතු සඳහා 1979 දී රාජ්‍ය සංවර්ධන සහ නිර්මාණ නීතිගත සංස්ථාව විසින් රු. 40,82,312 වෙනුවෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් පිටර අමාත්‍යාංශය මගින් පිළිගෙන තිබුණි. 1974. 07. 19 දින අංක 10778/293/17/23 (වෙරළ 1) දරන ගාණිධානාර වතුලේඛනය අනුව විධිමත් ගිවිසුමකට එළඹ නොතිබුණි."

මේවායේ ලියල ඇතිවිසිරස්ලා, නීති උපදේශකලා ඉන්නවා. ඒ අයට පඩි ගෙවනවා; ගාස්තු ගෙවනවා.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(නිල. උපාධි. ජී. බී. ත්‍යාගය)
 (Mr. W. P. B. Dissanayake)

මේක 1974 දී.

ආනන්ද දසනායක මහතා
(නිල. ඉගැන්වූ ත්‍යාගය)
 (Mr. Ananda Dassanayake)

ඔව්, මම කියන්නේ 1974 දී මුණින් ගිවිසුමකට එළඹී නැහැ. 1974 වරදත් එකයි. 1984 වරදත් එකයි.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(නිල. උපාධි. ජී. බී. ත්‍යාගය)
 (Mr. W. P. B. Dissanayake)

මම ගිනනවා, දැන් මික වෙන්නේ නැහැ කියා.

ආනන්ද දසනායක මහතා
(නිල. ඉගැන්වූ ත්‍යාගය)
 (Mr. Ananda Dassanayake)

තමුන්තාන්සේ එක තැනකදී එක විධියකට කියනවා, වෙන තැනකදී වෙන විධියකට කියනවා, වේදිකාවේ දී ඊටත් වෙනස් තමුන්තාන්සේගේ කථාව.

ඩබ්ලිව්. පී. බී. දිසානායක මහතා
(නිල. උපාධි. ජී. බී. ත්‍යාගය)
 (Mr. W. P. B. Dissanayake)

වෙලාවේ හැටියට ඒක වෙනත ඔහු.

ආනන්ද දසනායක මහතා
(නිල. ඉගැන්වූ ත්‍යාගය)
 (Mr. Ananda Dassanayake)

මම දන්නවා වෙලාවේ හැටියට වැඩ කරන්න අපට බැහැ. අපි එක විධියටමයි, වැඩ කරන්නෙ.

මෙතැනින් පෙනෙනවා නියම ගිවිසුමකට අත්සන් තබා තැනි බව. එම නිසා ගතළිය එක් ලක්ෂයේම වැඩ සම්බන්ධයෙන් මුදල් ගැනීම ආදී හැම දෙයක්ම යම්කිසි වැරදි මාර්ගයක ගමන් කරනවා. මේවා වැරදි වැඩ. මේ තැන්වලට පත්කරන්නේ නැහැ හතරවැන්නට පස්වැන්නට ඉගෙනගත් අය. හොඳට ඉගෙන ගෙන සමහර විට වාර්ටර්ස් එකවුත්ටත්ව කෙනෙක් හැටියට සිටින පලපුරුදු අයයි ගන්නෙ. ඒ අය ගන්නාම මේ විධියට වැරදි කරනවා නම් මෙතැන යම්කිසි රහස්‍යක් තිබෙනවා. හිතාමතාම වැරදි කරනවා වෙන්න ඇති. හිතාමතාම නොසලකා හරිනවා වෙන්නට ඇති.

ඊලඟට තවත් එකක් තිබෙනවා, 30 වැනි පිටුවේම:

* 1981 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා වූ කාල පරිච්ඡේදය සඳහා සහතික කරන ලද බිල්පත් විගණනයට ලබා දී නොතිබුණි."

බිල්පත් තිබුණොට ඒවා සහතික කර නැහැ. නියම තිලධාරීන් විසින් සහතික කර නැහැ. ඒක කොහොමද භාරගන්නේ? :

* මේ අනුව ණයගැනීමේ කෙරෙහි ඇතුළත් කර තිබූ රු. 7,32,819 ක මුදල ගණන් බලා තිබුණේ කෙසේ දැයි නිශ්චය කළ නොහැකි විය."

මේවා අඩුපාඩු. අපේ වැඩබලන ගරු ඇමතිතුමා මේ සම්බන්ධව පැහැදිලි තොරතුරු සොයාගන්නට ඔහු, ඇයි හැමදාමත් මේවා නොසලකා සිටින්නේ? පොඩි මුදල්ද මේවා? :

* මනුෂ්‍ය පුනරුත්ථාපන බිල්පත්වල දක්වා තිබුණු ප්‍රමාණය රු. 22,36,140 ක් විය."

ඒවා ඔක්කොම නැහැ. රුපියල් සියය හමාර නොවෙයි. ලක්ෂ ගණන් මුදල්වලට වුණේ මොනවාද කියා දන්නේ නැහැ. ඒ විධියේ තත්ත්වයක් තිබෙන්නෙ.

* එක් වැඩක් සඳහා ගිණුම් පෙන්වා මිල කරන ලදුව කැටන වෙනත් වැඩක් වෙනුවෙන්ද ගිණුම් පෙන්වා තිබූ ද්‍රව්‍යවල වටිනාකම රු. 13,819 ක් විය."

මිල පෙන්වන්නෙ එහෙමයි. අභ්‍යන්තරයේ යම්කිසි දුර්වලකමක් තිබෙනවා.

32 වැනි පිටුවේ මෙසේ සඳහන් වෙනවා:

* 5 : 6 ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල.

(iii) මෙම ගොඩනැගිල්ලට වරින් වර එකතුකිරීම් හා වැඩිදියුණු කිරීම් කරන ලද තමුන් මෙම වියදම් හඳුනාගැනීම සඳහා වෙනම වාර්ෂික පවත්වා නොතිබුණි."

වාර්ෂික කැහැ. වියදම් කෙලේ මොනවාටද කියා දකගන්න නැහැ. ඊලඟට :

* 5 : 7. අතිරික්ත පරමුදල වාණිජ බැංකුවල තැන්පත් කිරීම

i. මුදල් අමාත්‍යවරයාගේ එකඟත්වය ඇතිව ඇමතිවරයා විසින් දෙනු ලබන අනුමතිය කොමිෂිව රු. 1,10,00,000 සහ රු. 90,00,000 ක් බැංකු දෙකක තිබුණි."

ඇමතිතුමා අනුමැතියක් දී නැහැ. මුදල් ඇමතිතුමා අනුමැතියක් දී නැහැ. බැංකු දෙකක ගිණුම් දෙකක් තැන්පත් කර තිබෙනවා. එකක් රු. 1,10,00,000 යි. අනික් එක රු. 90,00,000 යි. මේවා වැරදි ක්‍රම. ඇයි එහෙම කරන්නෙ? එහෙම නම් ඇමතිතුමා අනුමත කරන්න ඔහු. ඒ වාගේම මුදල් ඇමතිතුමා අනුමත කරන්න ඔහු. ඒ විධියේ දුර්වලකම් රාශියක් තිබෙනවා.

ජ. එම්. එස්. අධිකාරී මහතා
 (திரு. ஏ. எம். எஸ். அதிகாரி)
 (Mr. A. M. S. Adikari)

එවැනි ඉල්ලීමක් කිරීම අසාධාරණයි. මේකේ කිසිම වැඩක් සිදු වී නැහැ. මේකේ කියා තිබෙන්නේ හරියාකාරව පොත් සකස් වී තැනි බව පමණයි. එම නිසා මේ වාර්තාව අනුමත කරන මෙන් මා ගැරු සභාවෙන් ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සහ සම්මත විය.
 வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
 Question put, and agreed to.

පරිපූරක මූල්‍ය : දුම්රිය කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය

குறைநிரப்புக்த தொகை : புனைபிரத தொழிதுட்பப்
 பயிற்சி நிலையம்

SUPPLEMENTARY SUPPLY : RAILWAY TECHNICAL TRAINING CENTRE

එච්. කුලරත්න මහතා (වැඩබලන ප්‍රධාන ඇමතිතුමා)
 (திரு. எச். குலரத்ன — பதில் போக்குவரத்து அமைச்சர்)
 (Mr. H. Kularatne Acting Minister of Transport)

නියෝජ්‍ය සභාපතිතුමනි, මෙම යෝජනාව මා ඉදිරිපත් කරනවා :

" 1984 ජනවාරි මස 01 වැනි දිනේ ආරම්භව 1984 දෙසැම්බර් මස 31 වැනි දිනේ අවසන් වන මුදල් වර්ෂය තුළ සේවය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඒකාබද්ධ අරමුදලින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ වෙන කිසියම් අරමුදලකින් හෝ මුදල්වලින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයට සුදුස්සක් කළ හැකිව තිබෙන මුදලකින් හෝ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය විසින් ණයට ලබා ගන්නා කිසියම් මුදලකින් හෝ රුපියල් තුන්කෝටි තව ලක්ෂ හැටහත්දහසකට (රු. 3,09,67,000) නොවැඩි පරිපූරක මුදලක් ගෙවිය යුතු අතර එම මුදල මෙහි පහත පෙහෙත උප ලේඛනයේ නියමිත පරිදි වැය කළ යුතුය :-

රූපලේඛනය

ශීර්ෂය : 114 - දුම්රිය	රු.
වැඩ සටහන : 3 - ඇන්ජින් සහ රිය පෙට්ටි (මිදදී ගැනීම, මුරපමනින්ම අවන්වැඩියා කිරීම සහ තවත්තු කිරීම)	2,14,67,000
වැඩ සටහන : 4 - ස්ඵර මාර්ග, සංඥා, ගොඩනැගිලි සහ තව ඉදිකිරීම්.	95,00,000
	<hr/> 3,09,67,000

ගැරු නියෝජ්‍ය සභාපතිතුමනි, ජර්මන් සමූහාණ්ඩුවේ ආධාර මුදලක් යටතේ රත්මලාන වැඩ පොලේ කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නට අදහස් කලා. 1983 වර්ෂයේදී ඒක ආරම්භ කරන්නට තිබුණත් ජර්මන් රජයේ යම් ප්‍රමාදයක් නිසා අපට ඒ වර්ෂයේදී ඒක ආරම්භ කරන්නට බැරි වුණි. දැන් අනුමත වී තිබෙනවා, මේ අවුරුද්ද ඇතුළත ඒ කායන්යෙන් කොටසක් කරගෙන යන්නට. මේ ඉදිරිපත් කරන පරිපූරක ඇස්තමේන්තුවෙහි කාර්මික අභ්‍යාස මධ්‍යස්ථානය සඳහා මිලියන 21.4 ක මුදලක් සඳහා අනුමැතිය ගන්නට අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය මෙයයි: දැනට කොළඹ-මාතර දුම්රිය පාරේ වැල්ලවත්ත, බෙන්තොට පාලම් දෙකම අබලන් තත්ත්වයේකුයි, තිබෙන්නේ. ඒ පාලම් දෙක වෙනුවට අලුත් පාලම් දෙකක් සවි කිරීමටත්, හික්කඩුව පාලම අලුත්වැඩියා කිරීමටත් රුපියල් මිලියන 9.5 ක මුදලක් අවශ්‍ය වී තිබෙනවා. මේ කාරණා දෙකම සඳහා හාණ්ඩාගාරයෙන් අනුමැතිය ලැබී තිබෙනවා. එම නිසා මේ පරිපූරක මුදල අනුමත කරන හැටියට ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය සහාතිමුඛ කරන ලදී.
 வினா எழுதி, நியம்பப்பெற்றது.
 Question proposed.

අනිල් මුණසිංහ මහතා (මතුගම)
 (திரு. அனில் முணசிங்ஹ — மதுகாம)
 (Mr. Anil Moonesinghe—Matugama)

First of all, I want to commend the Ministry of Transport for, even at this late stage, bringing to fruition this proposal namely, the establishment of a Technical Training Centre at Ratmalana for the Railway. We already have a Technical Training Centre established at the Ceylon Transport Board and it was expanded during the time I was the Chairman of the Board. I can very honestly say that the German Technical Training Institute of the C.T.B. in Ratmalana is of the highest standard when compared to similar institutions carried on by the private sector in Germany, whether at Mercedes Benz or any of the other motor firms. Here, we have been able to train young people in a four-year course and some others for lesser periods as complete mechanics who are able to understand all the theoretical and practical problems of engineering. So, I think, the establishment of a Technical Training Centre at Ratmalana is very laudable and we wish to support it.-(*Interruption*). Thanks to the Germans, they were very helpful but we also had to put in a lot of money for buildings and so on from our own funds. It is only the machinery and the technical assistance of instructors that Germany provided.

This Institute is an excellent thing because it will train the basic requirement of engineers and the technical personnel for the Railway. This is particularly necessary today because there is a very great brain drain of technical people who are snapped up by the Middle East. Any person who passes the German Technical Training Institute Examination has got a premium chance of getting an extremely good job in the Middle East. So, it is our task to train as many people as possible for it is not only by exporting goods but also by exporting talent that we are able to get foreign exchange. Some people think that the brain drain is a bad thing. It is true. But if we are able to train our people more and more so that they can continue to get jobs abroad and send foreign exchange to this country, well, that is another method of earning foreign exchange resources for our country, just as much as we export tea, rubber, coconut and so on and earn foreign exchange.

This is an extremely good thing and I would like to suggest that the Technical Training Institutes which are now concentrated in Colombo should be gradually established in other places, particularly in the more rural areas. The hon. Deputy Minister himself will be interested in having one somewhere in the Sabaragamuwa area. We have the Hardy Technical Training Institute at Amparai. Likewise, if we are able to have in each Province a Technical Training Institute, either of the Railway or of the Ceylon Transport Board, it will be a great thing for our country.

Now, Sir, apart from this, I think, it is necessary to say a few words about the Ceylon Government Railway. In this respect, I would like to quote the Hon. Minister of Transport himself. It is at Column 1959 of the HANSARD of 16th December 1983. Somewhere around the third paragraph he says :

"But I want to point out that the Railway has as you know certain big problems. The biggest problem is money. I have no money even to rehabilitate the rail tracks. It is a very serious situation."

Now, Sir, this is the basic problem with the railways. We have not decided whether we are going to kill the railways or whether we are going to keep it alive and develop it. This Government, like the previous Government, has to make a decision. Are you going to make the railway a viable enterprise? At the moment certainly it is not. There are certain basic decisions that you have to take in order to decide whether you are going to develop the railways or not.

Now, Sir, one of the problems perennially we have with the railways is the fact that the railway line runs parallel to the road very often and as a result we have competition between the Ceylon Transport Board, - and now the private sector - with the railway. As a result the Government is in two minds. It does not know whether to develop the railway or allow it to die. Certainly, we have the Kelani Valley line which is in a permanent state of debilitation. So, you must take a decision one way or the other. The decision has to be taken on the basis of certain radical rethinking that must be brought to bear on the subject.

Now, Sir, as far as the railway is concerned, one of the problems is that, if you compare it with a country like India or a more advanced country, the railway very often does not pay. In the case of Indian railways, it is unique that it is a paying railway, because in India millions of people travel by train. If you go by Indian railway, Sir, very often it is impossible to get a seat. Sometimes even to get a booking is very difficult. You have to stand in a queue for half a day to get a booking on the Indian railway. So that, there the, Indian railways do not have such competition from road traffic as we have here. How can we develop the railway? One of the ways is for the railway to have fast travelling locomotives. At the moment the railway is unable to do that, because of various factors. One thing is that the rolling stock is old. The second is that the rail track is old and it is not straight in areas. Therefore, a train on our railways at the maximum speed, in the good stretches, it may do 45 to 50 miles per hour. But, it is unable to keep up that speed during the whole distance. The result is that our railway take a longer time to get to the destination and very often it is late. As the Hon. Minister said :

"... In the track system of around 900 miles, there were not less than 600 speed restriction warnings. ...

"... even our signalling systems and colour-light systems are all outdated and are in a very serious situation." (OFFICIAL REPORT, 16th December 1983; Vol. 27, c. 1959)

So, it is all round deterioration and debilitation of the railways that have accounted for the fact that it is unable to run at high speed and is unable to carry on as a viable institution. So, now the Government must decide if we are going to do anything with the railway, you must decide what your priorities are. Are You going to do fast trains which will encourage the people to travel on them instead of going by bus? If you can cut the time by half, then many people will opt to travel by train rather than go by bus, particularly to the longer destinations.

Now, in Europe we have the problem where because of air traffic many of the railways began to lose money, because it was much cheaper sometimes to go by air than by train, because you can get faster to your destination, and secondly, you do not have to spend money eating in the meantime.

Now, take the United States of America. They had to rationalize their railways. Their railways were losing. There were a number of companies. They were all amalgamated to make one railway company, Amtrak, where the State had certain interests and they were able to speed up the railway and cut out the limbs which were not profitable. They were able to compete with air traffic. Do not forget that you have to give due consideration to the time taken to go to the airport through these cities which takes a long time. Then when you get down at your destination you have to take another bus or car to go from the airport back to the centre of the city whereas in the case of the train it moves from the centre of one city to the centre of another city. Therefore, we must try to develop our railways also in a similar manner by speeding up, by cutting the time as much as possible so that we will be able to compete with the buses and give the railways a handsome position as far as its clientele is concerned. To do that of course you need money. Basically the problem is money. How are you going to find it? Well, here I would say that the railway has to be modernized. You cannot have a Ceylon Government Railway Department to run the railways because it is a commercial institution. I was fortunate enough to be the Minister of Railways in its hundredth year. Even at that time I advocated the formation of a corporation for the railway. Of course, there were many vested interests even amongst the railway employees. They do not like the railway to be converted into a corporation because they feel that they lose a certain amount of privileges. If you are going to make the railway a viable institution you have to convert it into a corporation and from there onwards you can invest money, cut out those areas where you do not wish to develop and develop the railway lines that you think are important. Certainly from the capital to the North the railway is a viable entity and you must try to develop that because the buses cannot compete with the railway in running to the North, to Batticaloa and Trincomalee. So these limbs particularly must be developed.

[අතිරේක මහතා]

Secondly, I would like to say that the railway unfortunately, unlike the C.T.B., has never had any standardization of its equipment. Now, in the Ceylon Transport Board, as the hon. Acting Minister knows, we have concentrated on three types of vehicles. That is, Ashok Leyland, Tata and Isuzu. In the contrary, in the railway you have a number of locomotives. For some of them parts are not available in the market. You have to start making them. Therefore, the amount of stockholding in the railway is fantastic. I had some experience in this. Before I came in to Parliament I was trying to do a little business with the Railway. I tried to supply them with certain locomotive parts made in India, because some of those locomotives that are used in Sri Lanka are also used in India. Now, India manufactures those items. I wanted to get them because those parts manufactured in India are sometimes quarter the price of the products made in the United Kingdom and elsewhere. When I went there I found that they did not have a proper inventory of their items. Now, the Engineers told me, "Well, we are short of gear wheels, of this and that item". We got the engineers to make a list of the items that were short. When I took the list of the items to the supplies department they said, "We have two years' stock in hand". In other words, the engineers did not know what the supplies men were doing. Obviously there is a great lacuna in the railway. You have employed Indian experts to re-organize the railway. India has a viable railway system. We should try to get their assistance. I quite agree with you. But I think our technical personnel, particularly on the management side, are very weak.

The second factor is that there is, a lot of corruption in the railway. If you go to the Ratmalana railway workshop and if you work there for a week or a fortnight you will come to know about the corruption. When a contractor or agent supplies something to the railway it is in millions of rupees. So there are lots of possibilities of corrupt personnel obtaining the tender. There is a lot of hanky-panky going on there. I am not saying it is easy to eradicate it. But certainly the hon. Acting Minister can look into this matter. For instance, at one time the suppliers were restricted. People did not even know that tenders were out. But now you have done a good thing. Now the tender notice has to be displayed on the wall of the Railway Supplies Office. I found earlier that only certain people were getting the tender forms. They are getting the knowledge that something is short, why not supply it here. Very often they wait till the last moment and they tell certain people to supply them. I found, Sir, that corruption exists. I think, I brought to the attention of the General Manager earlier that your Superintendent of Supplies is a corrupt man. There are a lot of honest people in the Railway. Bring them to the top. With regard to your personnel in the Railway Workshop at Ratmalana, I

think the Chief Mechanical Engineer is an incompetent person. He may be having a certain amount of qualifications but managerially he certainly is not competent. I found that out at the time when I was trying to do this business. I found that he really did not know what was happening in the Railway.

Then, Sir, I do not want to delay the House because we shall be going into this once again before long. We certainly have the opportunity of taking up these matters at the Parliamentary Consultative Committee and we have very useful discussions in that Committee and I must say that we have the entire co-operation of both the railway personnel and the Ministry in these matters.

I just want to bring to your attention also that still there are a few strikers who have not been taken in. I think I will be very very happy if finally you bring in the last of those strikers, those who have not died, those who have gone for other employment. It will be a great thing if you can bring them in.

Finally, I want to mention the fact that the railway today has a debilitated appearance. It needs a certain amount of face-lifting. One of the things is to provide the railway passengers with good food and, wherever possible good accommodation. These are some things that are necessary. As for food, the Ceylon Hotels Corporation has taken the contract of providing food on the railways in the buffet cars and so on. I find that the buffet cars themselves are not kept very clean and the employees tell me that the railway has to provide the equipment like the cooking range, the refrigerators and so on. These are not working, they say. So, therefore, they are not able to really give us good meals. Therefore I think the Railway will have to think about this matter. I am not going to tell you what my opinion is because you are the best judges as to how you should tackle the problem. Earlier the railway was running its own restaurant car service. Then also there was a lot of criticism I understand and I know they decided to give it to a private contractor. I remember when I was functioning as the Minister of Transport, I found that that the private contractor was not suitable and I had to remove him. So, it is a difficult problem. I am not saying it is an easy one. I would also suggest that railway buffets be opened at many stations as possible depending on the number of trains that are running through. Obviously you cannot have a buffet if there are not enough trains running. Luckily for the Indian railways there is a constant movement of trains, so that their buffets and restaurants are very lucrative to run. So, here too it is once again a vicious circle. If you have more trains you will have more money and if you have more money you can give more facilities. So, that is where you have to decide what you are going to do with the railways. Sir, those are the things that I wish to bring to the attention of the Hon. Minister. I wish to

commend them for establishing this Central Technical Training Centre and also in a small way for repairing the Permanent Way which otherwise will be impermanent before very long.

එච්. කුලරත්න මහතා (වැඩ බලන ප්‍රවාහන නියෝජ්‍ය ඇමතිතුමා)
(திரு. எச். குலரத்ன -பதில் போக்குவரத்து அமைச்சர்)
(Mr. H. Kularatne - Acting Minister of Transport)

ගරු නියෝජ්‍ය සභාපතිතුමනි, මතුගම ගරු මන්ත්‍රීතුමාට (අතිල් මුණසිංහ මහතා) මම මේ අවස්ථාවේදී සතුහිවන්න වෙතවා, එතුමා ඉදිරිපත් කළ අදහස් ගැන. හිටපු ප්‍රවාහන ඇමතිවරයෙක් හැටියටත් ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක් හැටියටත් එතුමා ඉදිරිපත් කළ අදහස් අපි ඉතාම උසස් මට්ටමෙන් පිළිගන්න ඕනෑ. එතුමා ඒ කාල සීමාව තුළ කළ සේවය ලංකාවේ ජනතාවට මතක තිබෙනවා. ජනතාව ඒ ගැන කතා කරනවා. ඒ නිසා අපි එතුමාගේ අදහස් ගැන විශේෂයෙන් සතුහිවන්න වෙතවා.

ගමනාගමන මණ්ඩලයේ ජර්මන් කාර්මික පුහුණු මධ්‍යස්ථානය ඉතාම උසස් වැඩ පිළිවෙලක්. එය එතුමාගේ කාලයේ ආරම්භ කර තිබෙනවා. ඒ විධියේ කාර්මික පුහුණු මධ්‍යස්ථානයක් නොතිබීම දුම්රියට තිබුණු අඩුවක්. ඉතා ලැදියාවක් හෙත්වා මේ යෝජනාව සම්මත කිරීමට සභාය දීමට ඉදිරිපත්වීම ගැන මම එතුමාට සතුහි වන්න වෙතවා.

එතුමා මතක් කළා, වැඩ වර්ජනය කළ කම්කරු මහත්වරුන් ගැන. ඒ ගැනත් එතුමා ප්‍රකාශ කළ අතිකුත් කරුණු රාශිය ගැනත් එතුමාට සතුහිවන්න වෙමින් මම මේ යෝජනාවට සභාවේ අනුමැතිය බලාපොරොත්තු වෙතවා.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
කිතු බිඳුණුකටු ආණ්ඩුකරුණාභව්වු.
Question put, and agreed to.

කල් නැතිම
ඉක්බිතිව
ADJOURNMENT

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)
I move,

"That the Parliament do now adjourn."

ප්‍රශ්නය සභාසීමාව කරන ලදී.
කිතු ආණ්ඩුකරුණාභව්වු.
Question proposed.

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල)
(கலாநிதி டபிள்யூ. தஹநாயக்க - காலி)
(Dr. W. Dahanayake - Galle)

Sir, I have given notice of two questions. The first of them leads to a very remarkable case of victimization in the service which I want to bring to the notice of the Hon. Minister of Public Administration.

There is a female clerk in the Galle Kachcheri who was appointed in May 1981. She received a salary of Rs. 20 per day up to September 1981. Thereafter for some mysterious reason she has not received any salary at all, but she has continued to work to date, that is, for a period of two years and ten months, without a salary, without a cent's salary.

How has this happened ? She is a job-card holder, her job-card number being 732. She was appointed at the time that various other job-card holders were taken as

clerks. She was fully qualified to be a clerk because she had passed her 'O' Level Examination in seven subjects, five of them being credit passes including English and Arithmetic. So she was qualified to be a clerk, and she was employed as a clerk. But for some mysterious reason, due to some bungling by an official, she began to be paid Rs. 20 per day. A large number of other clerks who were appointed at the same time with the same qualifications received the usual salary.

In October 1981 this particular female clerk ceased to be paid at all. Sir, she has to travel by bus to come to her place of work, and she spends Rs. 12 a day for that. She has been spending at the rate of Rs. 12 a day for the last two years and ten months without getting a cent's salary. This is certainly a classic case of exploitation. This female clerk has brought the matter to the notice of all responsible parties without getting any relief. She has written thrice to His Excellency the President and thrice to the Hon. Prime Minister. She has got no redress. I do not know how this could have happened. Perhaps there is somebody in some department who is concealing the correspondence on this matter.

I request the Hon. Minister of Public Administration to look closely into this matter and grant her redress. What is the redress that should be granted to her ? She should be made permanent from the first day of her appointment and she should be given all her back wages on the full scale of salary. It is in order to say this in definite terms that I raised this matter in Parliament.

I had given notice of another question, Sir, but as the Hon. Minister is absent I shall raise that matter on another occasion.

Thank you.

නියෝජ්‍ය කාරක සභාපතිතුමා
(குழு உப தலைவர்)
(The Deputy Chairman of Committees)

Is anybody replying to this question ?

එම්. චින්සන්ටි පෙරේරා මහතා
(திரு. எம். வின்சன்ட் பெரேரா)
(Mr. M. Vincent Perera)

I will bring it to the notice of the Hon. Minister concerned.

ප්‍රශ්නය විමසන ලදීත්, සභා සම්මත විය.
කිතු බිඳුණුකටු ආණ්ඩුකරුණාභව්වු.
Question proposed.

සාද්‍රිමේන්තුව ඊට අනුකූලව අ. හා 7.54 ට, 1984 සැප්තැම්බර් 5 වන බදාදා අ. හා 3 වන තෙක් කල් ගියේය.

அதன்படி, பி. ப. 7.54 மணிக்கு பாராளுமன்றம், 1984 செப்டெம்பர் 5, டி.தன்கூடமை பி. ப. 3 மணி வரை ஒத்திவைக்கப்பட்டது.

Adjourned accordingly at 7.54 p.m. until 3 p.m. on Wednesday, 5th September 1984.

ප්‍රශ්නවලට ලිඛිත පිළිතුරු

வினாக்களுக்கு எழுத்து மூல விடைகள்

WRITTEN ANSWERS TO QUESTIONS

මියගිය එස්. ගලප්පත්ති මහත්මිය : සැමියාට හිමි දීමනා

திருமதி எஸ். கலப்பதி, காலச் சென்றவர் : நினைவப்பணத்தை கணவனுக்கு வழங்கல்

LATE MRS. S. GALAPPATTAY : PAYMENT OF DUES TO HUSBAND

206/84

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (ගාල්ල) (கலாநிதி டபிள்யூ. தஹநாயக்க — காலி) (Dr. W. Dahanayake-Galle)

යොවන කටයුතු හා රුකිරක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ගාල්ලේ සුධර්මා මධ්‍යම විද්‍යාලයේ උප ගුරුවරයක වූ එස්. ගලප්පත්ති මහත්මිය අවුරුදු 30 ට අධික සේවා කාලයකින් පසුව 1983 මැයි 12 වැනිදා මියගිය බවත්, ඇයගේ ස්වාමිපුරුෂයා වන ගාල්ලේ මාගාල්ලේ මාතර පාරේ අංක 205 ඩබ්ලිව්. ගලප්පත්ති මහතාට හිමි කිසිම දීමනාවක් ගෙවා නොමැති බවත් එතුමා දන්වේද ?

(ආ) ඔහුට හිමිවිය යුතු සියළු දීමනා වහාම ගෙවන්නේද ?

(ඇ) නො ගෙවන්නේ නම්, ඒ මන්ද ?

இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும், கல்வி அமைச்சருமானவரைக் கேட்பதற்கு—

(அ) 30 வருடங்களுக்குக் கூடிய சேவையின் பின் 12.05.1983 ல் மாணமடைந்த கா/சதர்ம ம. வி. உதவி ஆசிரியர் திருமதி எஸ். கலப்பதி என்பவரின் கணவர் காலி, மாகால்ல, மாத்தறை விதியில் வசிக்கும் 205 ம் இலக்க இல்லத்தில் வசிக்கும் திரு. டபிள்யூ. கலப்பதிக்கு, சேரவேண்டிய தொகை இன்னும் வழங்கப்படவில்லை என்பதை அவர் அறிவாரா ?

(ஆ) எல்லாப் பாக்கிகளும் இவருக்கு உடனடியாக வழங்கப்படுமா ?

(இ) இல்லையெல் ஏன் ?

asked the Minister of Youth Affairs and Employment and Minister of Education :

(a) Is he aware that Mrs. S. Galappatty, Assistant Teacher, G/Sudharma M.V., died on 12th May, 1983, after over 30 years of service, but no dues have yet been paid to her husband, Mr. W. Galappatty, of 205, Matara Road, Magalle, Galle ?

(b) Will all dues be paid to him at once ?

(c) If not, why ?

රනිල් වික්‍රමසිංහ මහතා (යොවන කටයුතු හා රුකිරක්ෂා ඇමතිතුමා සහ අධ්‍යාපන ඇමතිතුමා)

(திரு. ரனில் விக்கிரமசிங்ஹ — இளைஞர் அலுவலர்கள், தொழில் வாய்ப்பு அமைச்சரும் கல்வி அமைச்சரும்) (Mr. Ranil Wickremasinghe—Minister of Youth Affairs & Employment and Minister of Education)

(අ) ඔව්.

(ආ) ඉතා ඉක්මනින් ගෙවීමට ගාල්ල ප්‍රාදේශීය අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් කටයුතු කරගෙන යනු ලැබේ.

(ඇ) පැන නොනගී.

(அ) ஆம்.

(ஆ) இவருக்குச் சேரவேண்டிய கொடுப்பனவுகள் மிக வினாவில் வழங்கப்படுவதற்கு காலி பிரதேச கல்விப் பிப் பிப் பணிப்பாளரால் நடவடிக்கை எடுக்கப்பட்டு வருகின்றது.

(இ) எழவில்லை.

(a) Yes.

(b) Action is being taken by the Regional Director of Education, Galle, to effect payments very early.

(c) Does not arise.

ඩබ්ලිව්. ජී. මැන්දිස් අප්පු මහතා : විශ්‍රාම ප්‍රතිලාභ

திரு. டபிள்யூ. ஜி. மெண்டிஸ் அப்பு : பணிக்கொடை

MR. W. G. MENDIS APPU : GRATUITY PAYMENT

207/84

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා (கலாநிதி டபிள்யூ. தஹநாயக்க) (Dr. W. Dahanayake)

ජාතික ආරක්ෂාව පිළිබඳ ඇමතිතුමා සහ රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) වරාය අධිකාරියේ අංක එස්. එල්. 39 හිමි කම්කරුවකුට සිට 1982.03.29 වැනිදා විශ්‍රාම ගිය ගාල්ලේ මාගාල්ලේ වැල්ලබොඩ අංක 6/1, ඩබ්ලිව්. ජී. මැන්දිස් අප්පු මහතාගේ සේවා කාලය සඳහා සෑම අවුරුද්දකටම සති දෙකක වේතනය බැගින් ගෙවීමට එතුමා පියවර ගන්නේද ?

(ආ) පියවර නොගන්නේ නම්, ඒ මන්ද ?

தேசியப் பாதுகாப்பு அமைச்சரும், பாதுகாப்புப் பிரதி அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) காலி, மாகால்ல வெள்ளப்பொட 6/1ம் இலக்கத்தில் வசிக்கும் 24.3.82 ல் இளைப்பாறிய துறைமுக அபி காரசபை சிற்றாழியரான திரு. டபிள்யூ. ஜி. மென் டிஸ் அப்பு என்பவருக்கு, ஒவ்வொரு வருடச் சேவைக்கும் இரண்டு சிழமை ஊதியப்படி பணிக் கொடை வழங்க அவர் நடவடிக்கை எடுப்பாரா ?

(ஆ) இல்லையெல் ஏன் ?

asked the Minister of National Security and Deputy Minister of Defence :

(a) Will he take steps to pay a gratuity of two weeks wages for each year of service to Mr. W. G. Mendis Appu of 6/1, Wellaboda, Magalle, Galle retired labourer No. SL 39, of the Ports Authority, who retired on 29.03.82 ?

(b) If not, why ?

ලලිත් ඇතුළත් මුදලි මහතා (වෙළඳ හා නාවුක කටයුතු පිළිබඳ ඇමතිතුමා)

(திரு. லலித் அத்துலத் முதலி—தேசிய பாதுகாப்பு அமைச்சரும் பிரதிப் பாதுகாப்பு அமைச்சரும்)

(Mr. Lalith Athulath Mudali—Minister of Trade and Shipping)

(අ) නැත.

(ආ) ඩබ්ලිව්. ඒ. මැන්දිස් අප්පු මහතාට අතිවාරය විශ්‍රාම ගැනීමේ වයස අවුරුදු 60 සම්පූර්ණ වීම තිසා 1982.03.29 දින සේවයෙන් විශ්‍රාම ගන්නා ලදී. 1983 අංක 12 දරණ පාර්තේෂික ගෙවීම් පිළිබඳ පනත ක්‍රියාත්මක භවයට සපුරාණයේ 1983.03.31 දින සිටය. එම දිනට එනම්. 1983.03.31 දිනට පෙර මැන්දිස් අප්පු මහතා සේවයෙන් විශ්‍රාම ගන්නා ලද හෙයින් පාර්තේෂික දීමනාවක් සඳහා ඔහු හිමිකම් කොලබයි.

(අ) இல்லை.

(ஆ) கட்டாய இளைப்பாற்று வயதான 60 வருடங்களைப் பூர்த்தி செய்தவிடத்து 29.3.1982 ஆந் தேதி திரு. டபிள்யூ. ஜி. மெண்டிஸ் சேவையிலிருந்து ஓய்வு பெற்றார். 1983 ஆம் ஆண்டின் 12 ஆம் இலக்கப் பணிக் கொடைச் சட்டத்தின் கொடுப்பனவு 31.3.1983 ஆந் தேதி தொடக்கம் அமுலுக்கு வந்தது. ஆகவே, அந் தேதிக்கு முன்னரே அதாவது 31.3.1983 இற்கு முன்னர் சேவையிலிருந்து ஓய்வு பெற்றதால் பணிக் கொடையொன்றிற்கு திரு. மெண்டிஸ் அப்பு உரித்தானவரல்ல.

(a) No.

(b) Mr. W. G. Mendis Appu retired from service on 29.03.82, on reaching the compulsory retirement age of 60 years. The Payment of Gratuity Act No. 12 of 1983 came into force with effect from 31.03.83. Therefore, Mr. Mendis Appu is not entitled to a gratuity as he retired from service before that date, i.e. before 31.03.83.

කේ. දහනායක මහතා : පාර්තේෂික දීමනා

திரு. கே. தஹநாயக்க : பணிக்கொடை

MR. K. DAHANAYAKE : GRATUITY PAYMENT

209/84

ආචාර්ය ඩබ්ලිව්. දහනායක මහතා

(கலாநிதி டபிள்யூ. தஹநாயக்க)

(Dr. W. Dahanayake)

කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා සහ ආහාර හා සමුපකාර ඇමතිතුමාගෙන් ඇසූ ප්‍රශ්නය :

(අ) ගාල්ලේ විවිධ සේවා සමුපකාර සමිතියේ කමිකරුවකු වන ගාල්ලේ මොරිස් පාරේ අංක 147 පී පදිංචි කේ. දහනායක මහතා අවුරුදු 24 ක සේවා කාලයකින් පසුව 1983.01.13 වැනිදා විශ්‍රාම ගිය තවුන් ඔහුට මේ දක්වාම විශ්‍රාම පාර්තේෂිකය ලැබී නොමැති බව එතුමා දන්නේද ?

(ආ) එවැනි පාර්තේෂිකයක් ගෙවීම සමුපකාර සේවක කොමිෂන් සභාව විසින් අනුමත කොට ඇති බැව් එතුමා දන්නේද ?

(ඇ) එම සමිතියට විරුද්ධව එතුමා ගෙන ඇති පියවර කුමක්ද ?

விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சரும் உரைவு, கூட்டுறவு அமைச்சருமானவரைக் கேட்ட வினா :

(அ) 24 வருடச் சேவையின் பின் 13.1.1983 இல் இளைப்பாறிய காலி ப. நோ. கூ. ச. சிற்றுழியரான, காவி மொரிஸ் ரோட் 147 சி இலக்கத்தில் வசிக்கும் திரு. கே. தஹநாயக்க என்பவர் இளைப்பாற்றுப் பணிக் கொடையை இன்னும் பெறவில்லை என்பதை அவர் அறிவாரா ?

(ஆ) இப்படியான பணிக்கொடைகளை கூட்டுறவு ஆணைக் குழு அங்கீகரித்துள்ளதா என்பதை அவர் அறிவாரா ?

(இ) இச் சங்கத்திற்கு எதிராக என்ன நடவடிக்கை எடுக்கப்பட்டுள்ளது ?

asked the Minister of Agricultural Development and Research and Minister of Food and Co-operatives :

(a) Is he aware that Mr. K. Dahanayake, of 147C, Morris Road, Galle, labourer in the MPCS, Galle, retired on 13.01.83 after 24 years of service, but has not yet received his retiring gratuity ?

(b) Is he aware that the Co-operative employees Commission has approved the payment of such gratuity ?

(c) What action has he taken against this Society ?

ගාමිනි ජයසූරිය මහතා (කෘෂිකාර්මික සංවර්ධනය හා පර්යේෂණ පිළිබඳ ඇමතිතුමා)

(திரு. காமனி ஜயசூரிய — விவசாய அபிவிருத்தி, ஆராய்ச்சி அமைச்சர்)

(Mr. Gamani Jayasuriya—Minister of Agricultural Development & Research)

(අ) ඔව්.

(ආ) ඔව්.

(ඇ) සමිතිය මෙම මුදල් ගෙවීමට දැනට කටයුතු කර ගෙන යනු ලබන හෙයින් මේ ගැන සමිතියට විරුද්ධව ක්‍රියා කළයුතු තත්ත්වයක් පැන නොගනී.

(a) Yes.

(b) Yes.

(c) As the Society is taking action to make this payment, action against the Society will not arise.

(1) ...
 (2) ...

...

(3) ...
 (4) ...

(5) ...

(6) ...

asked the Minister of Agricultural Development and
 Research and Minister of Food and Co-operatives

(a) Is he aware that Mr. T. Damayanti of 14C,
 Morris Road, Galle, labourer in the MFC,
 Galle, retired on 13.08.82 after 24 years of
 service, but has not yet received his retiring
 gratuity?

(b) Is he aware that the Co-operative employees
 Commission has approved the payment of such
 gratuity?

(c) What action has he taken against the Society?

...

...

(1) Yes
 (2) No

(3) ...

(4) Yes

(5) Yes

(6) As the Society is taking action to make the
 payment, action against the Society will not
 be taken.

...

...

(1) ...

...

(a) Mr. W. G. Mendis Appu retired from service on
 28.01.82 on teaching the compulsory retirement
 age of 60 years. The Payment of Gratuity Act
 No. 12 of 1982 came into force with effect from
 31.03.82. Therefore, Mr. Mendis Appu is not
 entitled to a gratuity as he retired from service
 before that date, i.e. before 31.03.82.

...

...

...

...

...

ස. ස.

මෙම වාර්තාවේ අවසාන මුද්‍රණය සඳහා සාධකය කට්ටල නිවැරදි කළ යුතු තැන් දක්වනු රීසි මන්ඩ්‍රින් මේ පිටපතක් ගෙන එහි ජීවා
පැහැදිලිව දක්වා එම පිටපත හැන්සාඩ් සංස්කාරක වෙත

1984 සැප්තැම්බර් 18 වන අඟහරුවාද

නොඉක්මවා ලැබෙන සේ එවිය යුතුයි

குறிப்பு

அங்கத்தவர்கள் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களை அறிக்கையிற்றொளிவாகக் குறித்து
பிழை திருத்தங்களைக் கொண்ட பிரதியை ஹன்சாட் பதிப்பாளியருக்கு

1984 செப்டம்பர் 18, செவ்வாய்க்கிழமைக்குப் பிந்தாமற்

கடைக்கக்கூடியதாக அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in this Report and the *copy containing the corrections must reach the Editor of HANSARD*

not later than

Tuesday, 18th September 1984

Contents of Proceedings : From 3.00 p.m. on 04.09.84 to 7.54 p.m.
on 04.09.1984

Final set of manuscripts
received from Parliament : 10.45 p.m. on 04.09.1984

Printed copies despatched : 05.09.1984 evening

சென்னை 31 நவம்பர் 1981

දයක මුදල් : පාර්ලිමේන්තු විවාද වාර්තාවල වාර්ෂික දයක මිල රු. 200/- කි. (අශෝචිත පිටපත් සඳහා නම් රු. 175/- කි). පිටපතක් ගෙන්වා ගැනීම අවශ්‍ය නම් ගාස්තුව රු. 2.50 කි. තැපැල් ගාස්තුව 90 කි. කොළඹ 1, තා. පෙ. 500, රජයේ ප්‍රකාශන කාර්යාංශයේ අධිකාරී වෙත සෑම වර්ෂයකම නොවැම්බර් 30 දාට ප්‍රථම දයක මුදල් ගෙවා ඉදිරි වර්ෂයේ දයකත්වය ලබාගෙන විවාද වාර්තා ලබාගත හැකිය. නියමිත දිනෙන් පසුව එවනු ලබන දයක ඉල්ලුම්පත් භාරගනු නොලැබේ.

சந்தா : ஹன்சார்ட் அதிகார அறிக்கையின் வருடாந்த சந்தா ரூபா 200/- (திருத்தப்படாத பிரதிகள் ரூபா 175/-) ஹன்சார்ட் தனிப்பிரதி ரூபா 2.50. தபாற் செலவு 90 சதம். வருடாந்த சந்தா முற்பணமாக அத்தியட்சர், அரசாங்க வெளியீட்டலுவலகம், த. பெ. இல. 500, கொழும்பு 1 என்ற விலாசத்திற்கு அனுப்பி பிரதிகளைப் பெற்றுக்கொள்ளலாம். ஒவ்வொரண்டும் நவம்பர் 30 ன் தேதிக்குமுன் சந்தாப் பணம் அனுப்பப்படவேண்டும். பிந்திக் கிடைக்கும் சந்தா விண்ணப்பங்கள் ஏற்றுக்கொள்ளப்படமாட்டா.

Subscriptions : The annual subscription for Official Report of Hansard is Rs. 200/- (For uncorrected copies Rs. 175/-). A single copy of Hansard is available for Rs. 2.50. (Postage 90 cts.) Copies can be obtained by remitting in advance an annual subscription fee to the SUPERINTENDENT, GOVERNMENT PUBLICATIONS BUREAU, P. O. Box, 500 Colombo 1. The fee should reach him on or before November 30 each year. Late applications for subscription will not be accepted.